

ශෙෂ විද්‍රෝහනා

ඇවත්තා බැස්ජය



මීතිරගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩ විභූ
අතිගරු පුරුෂීය ජන්ධිත මාතර කිරී ගෞත්තාරාමාක්ඩිඛා
මහෝතාධකාය මාන්‍යම්පාණන් වහන්සේ

Lithira

0714521991/lithira2008@yahoo.com

“දම් දනය වගයෙන් නොමිලයේ බෙඟ දීම පිණිසයි.”



ගම්ට විදුකීනා භාවනා මාගීය

අතිගරු පූජනීය පත්‍ර්‍යිත
මාතර සිර ඇළුණාරාමාහිඛාන මහෝපාධ්‍යාය
මාහිම්පාණාන් වහන්සේ



අධිතිය
මේතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය

සතරවන මුදුණාය
ක්‍ර. බු. ව. 2556 ව්‍ය. ව. 2013



ලිඛිත
© Lithira Printing Industries 2013 6 6
306, ඇමුල්ලන්නිය තැලිය, ප්‍රාග්ධ්‍යාධික.
0714521990/0718152131
0112177088/0112835583
lithira2008@yahoo.com

ගම්ට විදුරුගානා භාවනා චාර්ගය

සම්පාදක
මේතිරිගල නිස්සරණ වනයේ කර්මස්ථානාවාර්ය
අතිගරු පූජනීය පත්‍ර්‍යිත මාතර සිර ඇළුණාරාමාහිඛාන
මහෝපාධ්‍යාය මාහිම්පාණාන් වහන්සේ

පටුන

සංයුළුපතය (ප්‍රථම මුද්‍රණය) හැඳින්වීම	II
සංයුළුපතය (තෙවන මුද්‍රණය)	VII
ප්‍රස්ථාවනාව	IX
රතනතුය සේවා	XVII
ගාසින සම්පත්තිය සහ ක්‍රියා සම්පත්තිය	1
භාවනාරමිහය	45
ධ්‍යාන භාවනා සහ මාර්ග භාවනා	75
විද්‍රෝහනා කාණ්ඩය	143
විද්‍රෝහනා යුතාන	157
නිවන	172
ගැටපද මාලාව	198



නමෝ තස්ස හැවතේ අරහතො සම්මා සමුඛයාස්සා

1. තණා සලුස්සහනකාරං - බූඩමපටුගෙලං
අහං වනෙනු මහාවිරං - බූඩමාදිභ බඩුනං
2. යං කරොමස බූහමුනො- සමං දෙවෙහි මාරිස
තදුෂ්චරියාම - හනුසාමං කරොම තෙ
3. කමෙව ආසි සමුඛදා - කුවං සත්‍යා අනුකරෝ
සදෙකස්මීං ලොකස්මීං - නාහිතො පරිපුළුලොඩි
4. නාම්තා නාම්ති තුළ දුරා හැල අසමාන පුද්ගල වූ
වන්ස්සහසයන්ස්සලිනු ඇදායෙන් අවබෝ කළ මාරිර
වූ සුද්ධන්තු වූ බුදුරාජාන් වහන්සේට මම නමස්කාර
කරමි.
5. තිද්‍යාණන් වහන්ස දේවන් සමග අපි යම් සලුකිල්ලක්
කුණ්මයාට කරමු ද අද එය ඔබ වහන්සේට කරන්නෙමු.
එහෙයින් එය ඔබ වහන්සේට කරමු.
6. ස්වාමීනි හාග්‍යවනුන්වහන්ස ඔබ වහන්සේ ම සියලුල
වනාථින් අන් සේක. ඔබ වහන්සේ ම තුළි ගැස්හසන්
වහන්සේ වන සේක. දේවන් සහිත ලේකයෙහි
ඔබ වහන්සේට සමාන පුද්ගලයෙක් නැත්තේ ය.



සංඡ්‍යාපනය (ප්‍රථම මූල්‍යනය)

හඳුන්වීම

ගම්ප හාවනා සහ විදුරශනා හාවනා ක්‍රමය පිළිබඳ ඉතාමත් ආචාරක වූ උපදෙස් පෙළක් පහදා දෙන මේ ග්‍රන්ථය "ගම්ප විදුරශනා හාවනා මාරුගය" නම් වේ.

ග්‍රන්ථ තත්ත්වය:

නිවරණයේ ප්‍රත්‍යාගික උපක්ලේෂයන් ද්‍රවන-තවන-ශ්‍රාපනය කරන-සංසිදුවන විත්තහාවනාව ගම්පය යි. සම්මුතිය බිඳ සැම අරමුණකම ඇති නාමරුප-ස්කන්ධ-ආයතන-ධාතු-සත්‍ය-ප්‍රතිත්‍යසමුත්පාදා දී පරමාර්ථයන් සහ අනිත්‍ය-දුක්ඛ-අනාත්මලක්ෂණතුය ද විවිධාකාරයෙන් විශේෂාකාරයෙන් දක්නා වූ ප්‍රයුෂ හාවනාව විදුරශනාවයි.

ගම්පයෙන් විත්තෙකාගුතාවත් විදුරශනාවෙන් යාථාභාත දැනාදරුණයන් උපදවා ගැනීමේ උපාය මරුගය මේ හාවනා ග්‍රන්ථයෙන් මතුකොට දෙනු ලැබේ. තිහේතුක ප්‍රතිසන්ධියක් ඇතිව ජාතිප්‍රයාවෙන් සමන්විත වූ සසර භය දක්නා වූ තැණවත් කෙනෙකුන් හට සිහියත්- වියසියත්-නුවණත් පෙරවුකොට සිවු පිරිසුදු සිලයෙහි පිහිටා, ගම්ප විදුරශනා හාවනා වැඩිමෙන් ම මාරුග එල හා අසංඛත දාතු සංඛ්‍යාත නිරවාණ දාතුව ප්‍රත්‍යාග්‍ය කරගත හැකි වන්නේය. අතුත්තම වූ ගාන්ත පද නිරවාණයට සැපන්වීමේ අනුපූර්ව ප්‍රතිපත්ති ක්‍රමය සාර්ථක ලෙස අනුගමනය කිරීමට කාල්‍යාණීම්තු සම්පත්තිය ඒකාන්තයෙන් ම ආචාරක වන්නේය.

මෙකල හාවනා වැඩිමේ අහිලාශය ඇත්තවුන් ද්‍රව්‍යන් ද්‍රව්‍ය වැඩිවන බව පෙනෙන්නට තිබේ. හාවනාවෙන් අධ්‍යාත්මික සන්තානයට

ලැබෙන නිරාමීම වූ ලොවුතුරු සුවය ගැන බොහෝ දෙනාට වැටහි ඇත. සඳහා මෙහේ අවකාශය තරණය කළ නමුත් එයින් නොලද හැකි ලොවුතුරු අමා සුවයක් භාවනාවෙන් ලද හැකි බව ඇතැම් බහිර පැවත්‍රයන් පවා පිළිගෙන ඇත්තේය. භාවනාව ගැන මෙතරම් උත්ත්වක් ඇතිවීමට එය ද එක හේතුවෙකි. සාම්පරායික වශයෙන් පරලොව දී පමණක් නොව, සාන්දාෂීරික වශයෙන් මෙලොවදී ම අධ්‍යාත්මික වූ සැනසිල්ල අත්කර ගැනීමට වැර වඩා නිස්සරණාධ්‍යය ඇති යෝගාවවරයනට නිවන් මග පහදා දෙනු පිළිස ම මේ “ගමථ විද්‍රෝහනා භාවනා මාරුය” නමැති ග්‍රන්ථය සම්පූද්‍යනය කර ඇත්තේය.

සම්පාදකයන් වහන්සේ,

මිතිරිගල නිස්සරණවනය ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කර්මස්ථානාවායී අති පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඇෂානාරාමාභිධාන මහෝපාධ්‍යාය ස්වාමීන්දුයන් වහන්සේ මේ භාවනා ග්‍රන්ථයේ කර්තාන් වහන්සේ වෙති. ව්‍යවහාර වර්ෂ 1951 ජූනි 18 වෙනි දිනට යෙදී තිබුණු පොෂොන් පුර පසලාස්වක පොහෝ දින සම්බුද්ධගාසනය යක ගැනීම පිළිස ම අති පූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැදුදුවේ ශ්‍රී ජ්‍යෙෂ්ඨ ස්වාමීන්දුයන් වහන්සේ විසින් සමාඛ්‍ය විභාගයේ යෝගාගුම සංස්ථාවේ ප්‍රධානාවාරය සංස පිත්‍රන්වහන්සේ බවට පත් කරගනු ලැබුයේ ද මෙම සම්භාවනීය මහෝපාධ්‍යායන් වහන්සේය. විරරාතුදු අති පූජ්‍ය මහෝපාධ්‍යායන් වහන්සේ වනාහි ශ්‍රී ලංකා රාජ්‍යාණ්ඩු මහානිකායේ ප්‍රථම සංස්ඛ්‍යාලේබකාවරිය මහෝපාධ්‍යාය අති පූජ්‍ය මාතලේ අග්‍රධිම්‍යාලාකාර මහා ස්වාමීපාදයන් වහන්සේගේ අති ග්‍රුෂ්ඩිතම දිෂුන රත්නයෙකි. ශ්‍රී ලංකා රාජ්‍යාණ්ඩු මහා නිකායේ හිටපු අධිකරණ නායක බුරන්දර ත්‍රිපිටක වාගින්වරාවායී අති පූජ්‍ය රාජකීය පණ්ඩිත මුල්ලේගම ශ්‍රී සිලාලාකාර මහා ස්වාමීපාදයන් වහන්සේගේ අද්විතීය ධර්මන්තේවාසී දිෂුනරත්නයෙකි. සරවඟ දේශීත විනය සූත්‍ර අහිඛරම පිටකුය පිළිබඳ කුණාග බුද්ධීමතෙකි. එං-මගඟ-සංඛ ඇෂ්‍යාචාවන් පිළිබඳ භා ඉතිහාස පුරාවිද්‍යා තර්ක න්‍යාය, කාචා ජන්දාලාකාර විෂයන්හි ද ස්ව්‍යමය සමයාන්තරයන්හි ද තෙරපත් විශේද ඇෂ්‍යාචාවන් ප්‍රහාවිත අති උත්ත්ම බුද්ධීමතෙකි.

දීර්ශකාලීන ආරණ්‍ය වාසයෙන් කාය විවේකය හා විත්ත විවේකය වළදන උත්තමයාණන් වහන්සේ නමෙකි. ගමථ විද්‍රෝහනා භාවනා පිළිබඳ විශේෂ අත්දැකීම් සහිතව කර්මස්ථාන භාවනා පූජ්‍යාණු කරවන අති දුරුලන කර්මස්ථානාවායීයන් වහන්සේ නමෙකි. ශීලාදී ගුණයෙන් පියවු ද, එසේ හෙයින් ම ගරු සම්භාවනීය වූ ද, අවවාද අනුශාසනා දෙන්නා වූ ද, නපුරු වවන ඉවසන සූත්‍ර වූ ද, ගැමුරු දහම් පැහැදිලි කර දෙන්නා වූ ද, අස්ථානයෙහි නොයාදවා නිර්වාණ මාරුයෙහිම යොදුවන්නා වූ ද ග්‍රුෂ්ඩිතම කළුණාණ මිතුයන් වහන්සේ නමෙකි.

පොත සැකකුණු පූජුරු:

මේ ආත්මහාවෙයේ දීම ද්‍රාන-අහිජා-මාරුග-ල්ල උපද්‍යා තිර්වාණයට පැමිණීමේ උත්තමාධ්‍යාය ඇත්තා වූ යෝගාවවරයන් වහන්සේලා උදෙසා ම ව්‍යවහාර වර්ෂ 1967 දී පූජ්‍යාද වෙළඳ ව්‍යාපාරික අශේක වීරත්තන මහතා (පසුව පූජ්‍ය මිතිරිගල ධම්මනිසන්ති හිමි) විසින් ආරම්භකාට පවත්වනු ලබන ‘මිතිරිගල නිස්සරණවනය’ අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කර්මස්ථානාවාරයී මහෝපාධ්‍යාය අතිපූජ්‍ය පණ්ඩිත මාතර සිරි ක්‍රියාණාරාමාභිධාන මාහිම්පාණන් වහන්සේ අතින් සම්පාදිත මේ භාවනා ග්‍රන්ථය වනාහි භාවනාහිලාඡී යෝගාවවර සැමදෙනා හට ම සඳහුරු ගමන්ගත් ගුවන්තලය සේ භාවනා මාරුය අතිගයින් පිරිසුදුව පැහැදිලි කරන්නේය.

ව්‍යවහාර වර්ෂ 1981 දෙසුම්බර් මස 11 වෙනිදාට අතිපූජ්‍ය මිතිරිගල මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේට සම අසුවිය සපිරීම නිමිත්තෙන් 1981 අගෝස්තු මස 30 වෙනිදා පටන් නොවැම්බර් මස 15 වෙනිදා තෙක් සති අන්තයේ ඉරු දිනයන්හි මිතිරිගල නිස්සරණවනය සේනාසනයේ ද අතිගයින් විසිතුරු වූ සෙත් පැතිමේ පින්කම් පෙළක් පවත්වනු ලැබේය. විවේක සුවයෙන් භාවනානුයෝගීව ගත කරන යෝගාවවරයන් වහන්සේලාට බින්දුමාතුයකුද පැලිබේදයක් නොවන ලෙස ශ්‍රී කළුණාණී යෝගාගුමීය ආරණ්‍ය හා විවේක සේනාසන සියල්ල ම නියෝජනය වන පරිදි පවත්වනු ලැබූ ඒ පින්කම් පෙළ අතිගයින් ම ආදරු සම්පන්න විය. ඒ විසිතුරු සෙත් පැතිමේ අසිරිමත් පින්කම්

පෙළ පිළිබඳ සිහිවතනයක් වශයෙන් අති පූජා මහෝපාධ්‍යායන් වහන්සේ අතින් සම්පාදිත විවිධාකාර, ගාස්ත්‍රීය ධරුම ගුන්ථ-ලිපි ලේඛන-ගාර්ඩ්-කාචු ග්ලෝක නිබන්ධ රාජියක් එක්තැන් කොට විශේෂ ගුන්ථයක් මුදුණය කරවා උපහාර ජ්‍යෙෂ්ඨ පැවැත්වීමට යෝජනා කෙළමු. අතිපූජා මහෝපාධ්‍යායන් වහන්සේගේ කාරුණික අවසරය ද ඉතා අපහසුවෙන් ලබා ගතිමු.

යථාක්ත කාරණය පිළිබඳ සාතිගය ප්‍රමෝදයට පත් අස්මදාචායනී අතිපූජා රාජිය පණ්ඩිත කඩවැදුදුවේ ශ්‍රී ජ්‍යෙන්ත්‍ර ස්වාමීන්දුයන් වහන්සේ ලිපි ලේඛනාදිය සපයා දීමෙන් අපව දිරි ගැනුවුහ. අතිපූජා ත්‍රිපිටක වාගිශ්වරාචායනී විද්‍යාවිසාරද රාජිය පණ්ඩිත ඉදුරුවේ ශ්‍රී උත්තරානන්දාහිඛාන ශ්‍රී ලංකා රාමණ්දු මහා නිකායේ මහානායක මාහිමියන් වහන්සේ ද දහසක් ගාසනික කටයුතු මධ්‍යයේ අතිපූජා මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේගේ ජ්‍යෙන්ත වරිතය විද්‍යාපාන මනස්කාන්ත ප්‍රස්ථාවනාවක් සම්පාදනය කළහ.

ගුන්ථයේ වැඩ කටයුතු නිමවා මුදුණයට දීමට ඉතාමත් ආසන්නව තිබියදී පැවැදි ගිහි යෝගාවවරයන්ගේ ප්‍රයෝගනය පිණීස අවශ්‍ය ම වන්වා වූ "මෙම විද්‍යානා හාවනාමාරුගය" පළමු වරට මුදුණය කරවිය යුතුය යනු අතිපූජා මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේගේ බලවත් අදහස විය. එබැවින් යට සඳහන් ගාස්ත්‍රීය ධරුම ගුන්ථ මතුවට තබා මෙම හාවනා ගුන්ථය පළමුවෙන් මුදුණය කරවීමට ඉදිරිපත් වූ බව, ඒ සඳහා මහත් උත්තර්දුවෙන් සහාය දුන් පැවැදි ගිහි සත්පුරුෂ මණ්ඩලයට කෘතයෙනා පූර්වකට ඉතා සැලකිල්ලෙන් සිහිපත් කරවමු.

මෙම හාවනා උපදෙස් පිළිබඳ ගුන්ථය වනාහි අතිපූජා මහෝපාධ්‍යායන් වහන්සේගේ සටහන් පොත්වල වරින් වර සටහන් කරන ලද කරණු, හාවනා පිළිබඳ ලියා තබන ලද විශේෂ ලිපි, කමටහන් වඩන යෝගාවවරයන් උදෙසා පිළිවෙළින් දෙන ලද අවවාද අනුගාසනා හා තමන් වහන්සේ ම ලත් අත්දැකීම් ආදි කරණු රාජියක එකතුවෙකි. හාවනා කිරීමේ අවශ්‍යතාව, හාවනා නොවැඩීමේ හේතු, ගුරුපදේශ රහිතව හාවනා කිරීමේ නොමග යාම හා අතරම් වීම ආදිය පිළිබඳ

අතිශයින් වැදගත් කරණු රසක් ඉදිරිපත් කරමින් මෙම විද්‍යානා හාවනා වැඩිමේ ආරම්භයේ පටන් මග-පල-නිවන-පලසමවත් සුවය තෙක් ඉතාමත් අවශ්‍ය උපදෙස් මග පැහැදිලි කරමින් සම්පාදනය කර තිබේ.

මිට වසර කිහිපයකට පෙර අති පූජා මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ අතින් සම්පාදිත "විද්‍යානා ඇුන හා සජ්‍යත්විසුද්ධිය" නමැති හාවනා ගුන්ථය උගත් බහුගුතු යෝගාවවරයනට සහ බොහෝ කළක් හාවනා පුරුදු කළ යෝගාවවරයනට ද මහර්ස හස්ත සාර වස්තුවක් බවට පත්විය. හාවනා කිරීමට පටන් ගන්නා ආදිකාර්මික යෝගාවවරයන්ගේ පටන් හාවනා පුරුණ කළ උගත් බහුගුතු යෝගාවවරයන් දක්වා සැම දෙනාට ම මේ ගමට විද්‍යානා හාවනා මාරුග අතිශයින් ප්‍රයෝගනවත් වන්නේය. හාවනා සුවද ඔස්සේ එන පෙර-අපර දෙදිග විදේශීය යෝගාවවරයනට ද ප්‍රයෝගනවත් ලෙස මේ ගුන්ථය ඉංග්‍රීසි හාජාවන් ද මුදුණය කරවීමට වැඩිකළේ ගත තොවේවා. ද්‍යාන විද්‍යානා කුමය ඉතාමත් පුළුල් ලෙසින් දක්වන විශුද්ධීමාරුග ගුන්ථය පරිභිලනය කිරීමෙන් ලබාගත සුතු වන හාවනා කුමය පිළිබඳ අවබෝධය මේ ගුන්ථයෙන් යෝගාවවරයනට ලැබිය හැකි වනු එකාන්තය. එය එස්ම වේවා.

උපකාරුනුස්මති:

විවිධ ගාස්ත්‍රීය විෂයන් හි ප්‍රවීණ එහෙත් අද යෝගී ජීවිත ගත කරන ඇතුම් යෝගාවවරයන් වහන්සේලා සිය විවේකය ද රකගෙන මෙම මාභැගි කර්තව්‍යය සඳහා ලිපි කොපිකර දීමෙන් හා වයිප් කර දීමෙන් ද විශේෂ උපදෙස් දීමෙන් ද සහාය වූ බව කෘතයැතා පූර්වකව සඳහන් කරමින.

විශේෂයෙන් පූර්වෝක්ත මහා ගුන්ථය සම්පාදනය කිරීම සඳහා ලිපි ලේඛන සැපයීමෙන් හා අවශ්‍ය කඩදාසී ආදි හැම උපකරණයක් ම කළට වේලාවට සැපයීමෙන් මිතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය සහාය වූ බව සිහිපත් කරන අතර ඒ පින්ත්ත්හු ද තම තමන්ගේ සියලු පැතුම් සපුරා ගෙන අමාමහ නිවනින් සැනුසෙන්වා.

මේ හාවනා ගුන්ථය මුදුණය කරවා ධරුමදාන වශයෙන් බෙදාදීමට ඉමහත් ගුද්ධාවෙන් හක්තියෙන් ඉදිරිපත් වූ කොළඹ 5, උද්‍යාන පාරේ,

ගැටපද මාලාවක් ද සහිතව දෙවන මුදුණය 1988 වූ මේයේදී තීලඹ භාවනා මධ්‍යස්ථානයේ ජ්. සමරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කරන්නට යෙදුනි.

අතිරැ පුෂ්‍රතීය මහෝපාධ්‍යාය මාහිම්පාණන් වහන්සේ ජ්වමාන කාලයේ දී ම දෙවරක් මුදුණය වූ මෙම ග්‍රහණ මාහිම්පාණන් වහන්සේගේ අවධානයට තව තවත් යොමුවිය. මේ තෙවැනි මුදුණයේ දී මාහිම්පාණන් වහන්සේ පරිභිලනය කළ පොදුගලික පිටපතෙහි සඳහන්ව ඇති සංශෝධන ද ඇතුළත් කොට ඇති.

සූ යශස්ථාම පුණු සංදේශ ප්‍රයා මහන්ත්තාවෙන් අගතැන්පත් දැඟලධාරී සරවයු රාජ්‍යත්තමයන් වහන්සේගේ පවා ආයුෂ ගෙවී පිරිතිවීම ස්වභාව ධර්මයකි. එසේ නම් කවර සංස්කාරයක් සඳකල් පවත්නේ ද? නැත. අපේ අතිරැ පුෂ්‍රතීය මහෝපාධ්‍යායන් වහන්සේ ද පුරා අවුරුදු 91ක් ආයු වලද 1992 අප්‍රේල් 30 වැනිදා සතේ සම්පර්කයුදාකාරීව සිංහැනුවනින් යෙදී අපවත් වූ සේක. අහෝ! සියලු සංස්කාරයේ අනිත්තයේය, දුක්ඛයේය, සියලු ධර්මයේ අනාත්මයේය. මාහිම්පාණන් වහන්සේ තවත් ජ්වමානව වැඩ සිටින්නා සේ දේශනා කළ, රස් කළ ධර්මය හා ගුණ ධර්ම සම්භාරය අදත් එසේම පවතී.

අතිරැ පුෂ්‍රතීය මහෝපාධ්‍යාය මහාම්පාණන් වහන්සේගේ ශිලාදී අනුත්තර ගුණ විශේෂයෙහි ලා අතිශයින් ප්‍රසාදයට පත්ව, වූ ගණනාවක් තිස්සේ මිතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි මහා සංසරත්නයේ පරිභරණය සඳහා මහාපරිමාණයේ ඕංශය පුෂ්‍රවක් පවත්වන ලෝලුවාගොඩ සහ ඇැට්ඩේ, මිතිරිගල නිස්සරණ වනය දාන උපස්ථායක සම්තීය මගින් තෙවන වරට මෙම භාවනා ග්‍රහණ විශාල මුදලක් වැයකාට ධර්මදානය පිණිස මුදුණය කරනු ලබන්නේ ඕංශය පුෂ්‍රවත් සමග ධර්මොඡය පුෂ්‍රය සම්භාර ලාභය අත්පත් කර ගැනීමත් අපවත් වී වදුල අතිරැ පුෂ්‍රතීය මහෝපාධ්‍යාය මාහිම්පාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ගොරවෝපහාර පුරා පිණිසත්ය. එම සතුපුරුෂ දයක මණ්ඩලයට තව තවත් ධර්ම ඇාන භාවනා ඇාන මුදුන්පත් වී පැතු උතුම් බෝධියෙකින් ගාන්ති ලක්ෂණ අමත මහා නිර්වාණ දාතුව එකාන්තයෙන් සුවසේම සාක්ෂාත් වේවා!

"සේහුන ලෙස පොත මුදුණය කළ සාක්ෂා මන්දිර ප්‍රකාශන ආයතනයේ සැමටත් තෙරුවන් සරණීන් ගුණ නුවණීන්, දන ධානායෙන්, යස ඉසුරින් හා සැප සම්පතින් තව තවත් දියුණුව අත්වේවා"සි ආදිසනය කරමි.

සම්බුද්ධ ගාසනයට තව ජ්වයක් ගොඩනංවා අපවත් වී වදුල අතිරැ පුෂ්‍රතීය පණ්ඩිත මාතර ශ්‍රී ඇානාරාමාහිඛාන මහෝපාධ්‍යාය මාහිම්පාණන් වහස්සේගේ සම්භක් ප්‍රාරුතනා සියලුල සමඟ වී ප්‍රාරුතීය උතුම් බෝධි ඇානයෙන් ගාන්ති ලක්ෂණ අමත මහා නිවාණ දාතුව එකාන්තයෙන් සුවසේ සාක්ෂාත් වේවා!

මෙයට මෙතැනි

නායුණේ අර්යධම් ස්වරිත

ගුණවධීන යෝගාගුම මධ්‍යස්ථානය,

ගල්දුව, කහව.

2537 - 1994.05.07





ප්‍රස්තාවනාව

නමා තසස් හගවතො අරහතො සම්මා සමුඛසස්

බුද්ධීයාත්පාදය වැනි උතුම් කාලයක් ලබාගත් තැනැත්තා විසින් කර ගත යුතු නියම පින්කම හාවනාව සි. එහෙයින් ම මේ කාලයේ හාවනාව ගැන නොයෙක් විධියේ කථාත් විසිතුරු සිතිවිලින් පැවැත්වීම අතිශයින් සුදුසු සේ සලකමු. හාවනාව වැනි නිරාමිෂ පින්කම්වලට සිත් නැමෙන්නේ ද බලවත් උපකාරක ප්‍රත්‍යන්ගේ මෙහෙයිමෙකිනි. එය ද අතිශය දුර්ලභ සිදුවීමෙකි. එහෙයින් මහජනයා තුළ පවත්නා ඒ හොඳ වාසනාවත් හැඟීම බැඳ දැමීමට හෝ යටපත් කිරීමට උත්සාහ කළ යුතු නො වේ. එය වැඩිහිටි ලෙසට කථා කළ යුතුයි.

හාවනාව තම් “සිත් කිලිටි කරනා රාගාදී පවි නසනා සිතිවිලි” බව පැරණි උගෙනුන් පැවැසුහා. රාග, ද්වේෂ, මොහ, මදමාන, මාත්සරයාදී කෙලෙසුන් නිසා සිත් කෙලෙසෙන සැරී ඔබට ප්‍රත්‍යක්ෂ විය යුතු ය. කූණුගාධී ස්වභාවය තමාගේ අපිරිසිදුකම රෙක ගනිමින් තමා වසන තැන ද කූණු දුගඳ බවට හැරවීම ය. එයින් ඒ ස්ථානය නරකට හැඟීම සමග ම නරක විපාක සලසාලීම ද කරන බව ප්‍රසිද්ධ ය. රාගාදී පවිච්ච සැරී ද එසේ ය. එයින් නො කිය හැකි තරම් නරක විපාක රසක් සැලැසෙයි. මේ ගතිය නසන සිතුවිලි හාවනා යැයි ඔවුන් කි සැරී කදිම ය. පවි නසනා සිතිවිලිවල තව ද ගක්තියෙක් වෙයි. එනම් කුසල් පහළ කරනා සැරිය සි. සිතිවිල්ලෙකින් පවි නැසෙන්නේ එහි පහළ කරගත් කුසල බලවේගයෙනි. එහෙයින් හාවනාවේ ද සිදුවිය යුත්තේ අහුන්තරයෙහි කුළු බලවේගය බලවත් වීම සි. කුසල් අතින් සිත් දියුණුවට පත්වීම සි.

අකුසල් හෝ කුසල් හෝ නො සිතා නිකම්ම සිත් තබා ගැනීම හාවනාවෙක් නො වේ යයි කිය යුත්තේ මේ කාරණය අනුව ය. හාවනාවක දී පහළ කැරෙන කුසල් කවරේදැයි නියම අන්දමින් හාවනාව කරන්නකට විසඳා දීමට හැකි විය යුතුය. හාවනාවක් කරගෙන යන කළේ වෙනත්

කුළුයකට සිත් නො නැමෙනොත්, ඔහු හාවනා කරන්නකු සේ ගණන් නො ගත මැනවී.

දැන් මේ කථා අතරට “මේ කාලයේ හාවනාවෙකින් ධ්‍යානයක්, මාර්ගයක් ලැබෙන්නේ නැත.” යන කථාව ද ඉදිරියට එයි. හාවනා කරන පක්ෂයෙන් මෙයට හොඳින් පිළිතුරු සපයා ඇති බව දනිමු. හාවනාවක් කළ තරමින් ධ්‍යානාදියක් ලැබිය නො හැකි බව සැබැයි. ධ්‍යානාදි ධර්මයන් අරමුණු කිරීමට තරම් යමෙකුගේ සිතේ යාන ගක්තිය නැත්තැම් ඔහු එවා එහි පහළ කරගන්නේ කෙසේද?

හාවනාවක ප්‍රතිඵල වනාහි කිප ආකාරයෙකින් සලකා ගන්නට පුළුවන. කුමානුකුලව හාවනාවක් පවත්වතොත්, ඔහුට විත්තෙකග්ගතාවය නො ලැබේ යන්නේ නැත. ඒ විත්තෙකග්ගතාවේ බලයෙන් ඔහුට ඒ ලගදී ම පිරිසිදු හැඟීමක්, සිතේ කයේ බලයක් හා සන්සිදිමක් ඒකාන්තයෙන් ලැබෙනවා ඇත. එහි විපාකය ද කාමාවර වශයෙන් අති විශාල ය. දෙවන තෙවන ආත්ම හාවයන්හි දී උදුර විපාකයන් එයින් සැලැසෙනු ඇත. හාවනාවක් නැති වැ නිකම් කල් ගෙවන්නා හට මේ වාසිය ලැබෙන්නේ නැත. කුමානුකුල වැ උපදෙස් ලබාගෙන ගාන්ත පරිසරයක බලවත්සේ ජන්දය පිහිටුවා ගෙන හාවනාවක යෙදෙන ත්‍රිහේතුක හාවා පුද්ලයකු හට ධ්‍යානාදියක් නො ලැබේ යයි කිම ජීනවතුයට පහර දීමෙකි. එයින් ඔහුගේ සිත් දුසිරිතට පෙළඹීයි. ඔහුගේ කථාවත් කළුපනාවත් සිතත් මිව්‍යාවාවා, මිව්‍යාසංකප්ප, මිව්‍යාදිවිධී වන හෙයින් ඔහුට මේ සම්මාසමුද්ධ සාසනයෙන් පිහිටෙක් ද නො ලැබේය යන බව විශේෂයෙන් සලකා ගත යුතුයි.

හාවනාවේ මාර්ගය තම් ප්‍රධාන වශයෙන් කයත් සිතත් සුදුසු අන්දමින් තබා ගැනීමේ සන්සුන් වැඩ පිළිවෙළ සි. ඒ සඳහා අවශ්‍ය වන කරුණු රැසෙකි. ගාන්ත වූ විවේකවත් පරිසරයක් සොයා ගැනීම, විවරාදී පරිසේකාරයන් පිරිසිදුව තබා ගැනීම, අධිෂ්ථානයෙන් සමාන කරගත් ඕලය, පසුතැවිල්ලට හේතු වැරදිවැලින් නොරි වීම, ඉන්දිය දමනය, නො පසුබට විරයාය, ජන්දය, රත්නතු ගත හක්තිය, සහජයානය, සතිසම්පත්ක්ෂිය යන මේ ගුණයන් මැනැවීන් දියුණුවට පත් කරගත

යුතු වෙති. ව්‍යායාම සංඛු සේවනයින් හා පථා මිත්‍රාභාර ගැනීමෙන් ද නිරෝගීතාව රෙක ගත යුතු ය.

මළගට නියම ක්‍රමයක් අනුව සිත පවත්වා ගෙන යාමේ උදර කායායි ගැන සිතා බලමු. සිත එකම අරමුණු කොටසෙක තබා ගැනීම හාවනාවේ මුලයි. මේ ගන්නා අරමුණ ම ගැන සිත යොදුමින් එයින් පහළ වන දියුණු වූ නිමිත්තාරම්මණය වර්ධනයෙන් එහි ප්‍රථමාදී ද්‍රාන සිත් පහළ කරගැනීම ගම්ම හාවනාවේ ප්‍රතිපලය යි. නිවරණයින්ගේ සන්සිදිම මෙහිදී සිත් පරපුරට සැලැසෙන යෝද සැනැසිල්ලෙකි. එයින් ඔහුට මේ ජ්‍යෙනයේ දී ම කෙලපුන් ඉවත් කර ගත් සිතින් සැපවත් දිවි පැවැත්මෙක් සැලැසෙන්නේය. මෙය දිවි කෙළවරතොක් රෙක ගත්තොත් ඔහුට බණ ලොවැ උපත ද නො වරදින්නේ ය. යම්කිසි විදියෙකින් අන්තිම දක්වා ඒ ගුණය රෙක ගත නොහැකි වී නම්, උපද්‍රවත් ගුණයේ කාමාවට විපාක බලය නොවැරදි දෙවන තුන්වන ආදී හවයන්හි දී විද ගැනීමට ලැබිය හැකි විය යුතුය.

ඒ හාවනාව අනිත්‍යාදී ලක්ෂණ තුන අනුව පස්ක්වස්කන්දයන් පිළිබඳව සැලැකීම, විමැසීම, තුවණින් දැකීම සිදු වීමේ දී එයට විද්‍රුගනා යයි කියනු ලැබේ. මේ විද්‍රුගනා හාවනාවේ ද විපාක එලයේ ලොකික ලොකාත්තර වශයෙන් දෙයාකාරයෙකින් ලැබෙන්නාහ. විද්‍රුගනා හාවනාව නියම වශයෙන් නිවන් පසක් කරගැනීම සඳහා ම කරනු ලැබේ. නිවන් සඳහා වූ මේ හාවනාව බොහෝ කළක් පුරුෂුරුදු කළ යුතු ය. “කතාධිකාර උපනිස්සයසම්පන්න” යයි කියනු ලබන්නේ මෙසේ පුරුදු කළ පුද්ගලයන් සඳහා ය. මෙසේ මේ විද්‍රුගනා හාවනාව බොද්ධ හැම දෙනා විසින් ම පුරුදු කළ යුතු ප්‍රධාන වැඩික් බව දත් යුතු ය. මේ හාවනා දෙක් දී ම මුලැ දී මේ කරුණු වික සලකන්න.

1. ශිලය පිරිසිදුව තබා ගැනීම 6 කුඩා පළිබේද ඉවත් කර ගැනීම.
2. දස පළිබේයන්ගෙන් වෙන්වීම 7. සම්පූර්ණජ්‍යාසයතාව.
3. කළණ මිතුරකු සොයා ගැනීම 8. නොපසුබස්නා විරිය.
4. කරමස්ථානයක් උගැනීම 9. සද්ධා සංවිගයන් පහළ කරගැනීම
5. සුදුසු සෙනසුනක් සොයාගැනීම 10. ජ්‍යෙන පරිත්‍යාගයෙන් එහි යොදීම

බද්ධානුස්සති හාවනා, මෙත්තා හාවනා, කායගතා සති හාවනා, මරණානුස්සති හාවනා යන මේ හාවනා සතර ඇසුරෙන් විත්ත දමනය, විත්ත සමරිය සලසා ගත යුතු ය. ඒ අනුව සිත තුළ නිතර බලපවත්නා ඇලීම, ගැවීම ආදිය සන්සිදුවා ගත හැකි වෙනවා ඇත. මෙවා සන්සිදුවා ගැනීමට නම් එහි ආදිනවය හෝ පරික්කුලහාවය හෝ හොඳින් සලකා බලා එය දුරලිමට සිත යොදා යුතුය. මෙසේ නොවී නම්, හාවනාව, කරගෙන යන අවස්ථාවෙහි දී අතරින් පතර මේ කෙලෙස් පහළ වීමෙන් හාවනාව තවතින්නට ඉඩ තිබේ.

මෙසේ සිත සකස් කරගෙන, ධර්ම පක්ෂයෙහි ප්‍රබෝධයන් අධරුම පක්ෂයෙහි හැකිවීමත් ඔබේ සිතේ දැනැම් බලය තරකාට ගත් තත්ත්වය විය යුතු ය.

විශේෂයෙන් මෙහි පහත සඳහන් අජ්ජ්‍යාසය ඡ්‍යෙෂණ දෙස තුවන යොදාන්න:

- ෂ අජ්ජ්‍යාසය බොධිසත්‍යා බොධිපරිපාකාය සංචාරකී:
1. නෙකිමම්ජ්ජ්‍යාසය බොධිසත්‍යා/කාමේ/සරාවාස දොස දස්සාවීනා
 2. අලොහජ්ජ්‍යාසය බොධිසත්‍යා ලොහේ දොස දස්සාවීනා.
 3. අදාසජ්ජ්‍යාසය බොධිසත්‍යා දොසේ දොස දස්සාවීනා.
 4. අමොහජ්ජ්‍යාසය බොධිසත්‍යා මොහේ දොස දස්සාවීනා.
 5. පවිච්චජ්ජ්‍යාසය බොධිසත්‍යා සඩාජ්ජ්‍යාසය දොස දස්සාවීනා.
 6. නිසසරණජ්ජ්‍යාසය බොධිසත්‍යා සඩාභවගතිසු දොස දස්සාවීනා’ති.

අධ්‍යාසය සයෙකින් සමන්වීත බොධිසත්ත්වයේ ලෝකේත්තර මාර්ග ඇුනය මුහුකිරීම සඳහා පවතින්නා හ. ඔවුහු මෙසේ වෙති.

1. පස්ක්වකාමයෙහි හෝ ගිහි වැ විසිමෙහි දොස් දක්නා බෝසන්හු තෙක්මෙහි අදහස් ඇත්තාහු වෙති.
2. ලෝහයෙහි දොස් දක්නා බෝසන්හු අලෝහ අදහස් ඇත්තාහු වෙති.
3. ද්වේෂයෙහි දොස් දක්නා බෝසන්හු අද්වේෂ අදහස් ඇත්තාහු වෙති.
4. මෝහයෙහි දොස් දක්නා බෝසන්හු අමෝහ අදහස් ඇත්තාහු වෙති.

5. සංඝිතීකායෙහි දොස් දක්නා බෝසත්තු පවිච්ච අදහස් ඇත්තාහු වෙති.
6. තුන්වැදැරම් හටයන්හි පක්ෂව විධ ගතින් හි දොස් දක්නා බෝසත්තු නිස්සරණය පිළිබඳ අදහස් ඇත්තාහු වෙති.

භාවනාවේ යථාර්ථය මේ අදහස් සය සපුරා ගැනීම ය. ඒ හෙයින් එහි යෙදෙන්නා මෙහි දැක්වූ අදහස් සයෙහි ස්ථීර වැ පිහිටා එහි යෙදිය යුතු ය. මෙය නොසලකා හැර බාහිර වූ අදහසක් හෝ අදහස් කිපයක් මුදුන් පත් කර ගැනීමේ අදහසින් භාවනාවේ යෙදෙනොත් එයින් ඔහු පිඩාවට පත් වීමට ඉඩ තිබේ. ඔහුගේ සිත ද හැංගී ගන්නවා ඇත. නිසි පරිදි පවත්වා ගත නොහෙයි. ඇතම් විට එයින් වැයදි ලෙසින් භාවනා කාර්යය ගැන හැඟීම් පහළ කර ගැනීමට ද හේතු වෙනවා ඇතේ. එයින් දෙලොවීන් ම පිරිහිම සිදුවෙයි.

භාවනාවේ යෙදෙන්නා පතිරුප දේශය මැනවින් තේරුම් ගෙන එහි අනිරුද්‍ය පවත්වා ගත යුතු ය. කළණ මිතුරන් හොඳින් හඳුනාගෙන එබදු උතුමන් ආදරයෙන් ඇසුරු කිරීමට පුරුදු විය යුතුයි. අයෝනිසේ මනසිකාරයන් එහි යෙදෙන්නවුන්ත් සියුම් ලෙස තේරුම් ගෙන ඒ දෙකොටස ම වසවිසක් සේ දුරු කළ යුතු ය. යෝනිසේ මනසිකාරයන් එයින් යුත් පුද්ගලයනුත් ගරු වශයෙන් ඇසුරෙහි තබාගත යුතු ය.

ලෝහය, ද්වේෂය, මෝහය, මානය, ර්ෂ්මීය, මාත්සයනීය යන මේ ක්ලේශයන් හරිහැශේයට තේරුම් ගන්න. මේවාට යට වූ සිත අදුරු ය. තුවන් මත්වීමට එහි ඉඩ කඩ නැත. මේවාට යට වී, වස්තු තත්ත්වය තේරුම් ගත නො හැකිව, ඉදුරන් පිනවන්නට යන්නා විපත් මගක ගමන් කෙරෙයි. ඔහුට සැනැසිල්ල ඇතය. මේ පුරුදු බලපෑමෙන් නොසිතු අන්දමේ විපත්වලට මග පැදෙසි. වහාම යෝනිසේ මනසිකාරය උපද්‍රවා ගන්න.

මේ භාවනා උපදේශයන් මෙහි කැවි කොට දක්වනු ලබන්නේ නොයෙක් විට පහළ වූ නොයෙක් විදියේ අත්දැකීම් අනුව ය. එහෙයින් මුලින් සඳහන් කරන ලද්ද යළින් සඳහන් වීමට ද ඉඩ තිබේ. එසේ ම එක ම අදහස දේ විදියෙකින් ඉදිරිපත් වීමට ද ඉඩ තිබේ. මුල දී සඳහන් කළ

යුත්ත පසුවටත් පසුව සඳහන් කළ යුත්ත මුලටත් යෙදී තිබෙන්නට ඉඩ තිබේ.

මෙහි 108 වෙනි පිටුවෙහි විද්‍රෝහනා තුන් වර්ගයක් දක්වන ලද්දේ සාමාන්‍ය ක්‍රමය සලකාගෙනය. විශේෂ වශයෙන් තවත් ක්‍රම දෙකක් ද දැක්වීය හැකිය.

“විපස්සනා ව තිවිධා, විපස්සක පුගැල හෙදෙන, මහාබාධිසජනානැකුව පවච්ච බොධිසත්තානැකුව විපස්සනා වින්තාමයකුණ සංවද්ධිතා සයමුකුණ භූතා. ඉතරෙසිං සුතමයකුණ සංවද්ධිතා, පරෝපදේස සමුක්තා නාම.”
(දැනිකාය රීකා/192)

විද්‍රෝහනාවේ යෙදෙන පුද්ගලයන්ගේ ප්‍රහේදය අනුව විද්‍රෝහනාව තුන් වැදැරම් වෙයි. මහාබේධිසත්ත්වරුන්ගේ විද්‍රෝහනාව, පවච්ච බොධිසත්ත්වරුන්ගේ විද්‍රෝහනාව යනුවෙනි. මෙහි දක්වන ලද්දේ ඉඩකොධිසත්ත්වරුන්ගේ විද්‍රෝහනාව සැලැකිය යුතුය. පැවත්තා සැලැකිය යුතුය.

විපුද්ධිමෙන්ගේ;

“ආවාසො ව කුලං ලාභා ගණා කමමකුව පකුවම් අධානං ඇඟාතා ඇඟාතා ආභාධා ගණේ ඉඩිති තේ දස” යයි

පලිබෝධ 10 ක් පෙන්නා එහි ඉතා පැහැදිලි විවරණයක් ද පෙන්නු බව ප්‍රසිද්ධ ය. මෙහි ඉද්ධි පලිබෝධය වෙනුවට කිත්ති පලිබෝධය බුද්ධකාලීයට කරාවේ එන්නේ එක්තරා විමර්ශනයක් මත විය යුතු ය. විපුද්ධිමෙන්ගේ ම අග දී,

“සා පන විපස්සනාය පලිබාධා හොති, න පන සමාධිසා. සමාධා පත්වා පත්තබාතො, තසමා විපස්සනත්වීකෙන ඉදිපලිබාධා උපව්‍යුත්තිබාධා, ඉතරෙන අවසේසා”

සි එය සිය විමසුමට භාර්තය කරන ලදී.

මේ කියන ලද පලිබෝධ දහය පිළිබඳ කාලාව පෙළෙහි පිළිවෙළින් දක්නට නො ලැබුණේ ය. ව්‍යුලනිද්දේසයේ 484 වෙනි පිටුවේ

අංක 12, නිවැසි ගාසන හිතෙත් සැදැහැවත් හේමා ජ්‍යෙෂ්ඨ බොද්ධ මහෝපාසිකා මාතාව සහිත දරු පිරිස ගැන විශේෂයෙන් කෘතයෙන් පුරුවකට පින්දෙන අතර තෙරුවන් සරණීන් ඒ සැමට ම ආයුරාරෝග්‍ය සම්පත් හා ගාන්ත නිර්වාණ සම්පත් අත්වෙතා සි ඉතුසින් ප්‍රාර්ථනා කරමු. මේ හාවනා ගුන්ථය සංස්කරණයේ දී නත්ලේසින් උපකාර වූ හිතෙත් සැම දෙනාටත් ගෝහන ලෙස මුද්‍රණය කර වූ තිසර මුද්‍රණාලයේ අධ්‍යක්ෂණමා ඇතුළු කාර්යය මණ්ඩලයටත් අපේ අවංක ස්තූතිය හිමි වේ.

අපගේ විශේෂ ප්‍රාර්ථනය:

ශ්‍රී සම්බුද්ධ ගාසනයේ යථාර්ථය අත්කර ගැනීමේ හාවනා මාර්ගය එළිදැක්වීමෙන් උදාරතම ගාසනාරක්ෂාව සලසා වදාරණ විරත්තන හාවනා කරමස්ථාන හාවිතයෙන් පරිහිත සන්තාන ඇති අති දුරක්ෂ ගණයේ ගාසන හාරධාරී විරරාතුයු සංස්කීතා - සංසනෙනාතා - සංස පරිනායක වූ අතිපුරුතු පණ්ඩිත මාතර ශ්‍රී ඇළානරාමාතිධාන ප්‍රධාන කරමස්ථානවායේ මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ අනන්ත තරුගණ මැද බෙලන සෞලොස්කලාවෙන් පිරිපුන් සරත් පුන්සද මධ්‍ය මෙන් සම්බුද්ධ සපුන බෙළුලවමින්, තෙරුන් ගුණ තෙද බල මහිමයෙන් සිය වසරකට වැඩි කළක් යෙහෙන් වැජ්ජයෙන්වා.

සම්බුද්ධ ගාසනයෙන් ගතයුතු වූ උත්තමාර්ථය මේ ජ්විතයේ දී ම අත්කර ගැනීම පිණිස මේ ගමථ විද්‍රුෂනා හාවනා මාර්ගය ගාසනාන්තය තෙක් යෝගවචරයේ අනුගමනය කෙරෙත්වා.

“සත්‍ය සමාගමෝ හොතු යාව නිකුතාන පත්තිය”

“විර් තියෙතු ලොකසම්. සම්මා සම්බුද්ධ සාසනං”

මෙයට සංස්කරකවරු

පුරුෂ මාණ්ඩ්කාලේ වුළාභය ස්ථිර

පුරුෂ නායුන් අරියධම්ම ස්ථිර



සංජුතනය . තෙවන මුද්‍රණය

‘සවාක්ඩාතා බුඩ්‍රවරියං සනධිවේකමකාලික’ සම්මා සම්බුද්ධ ගාසන ස්වාක්ඩාතය. සන්දාස්ටේකය. අකාලිකය. ‘දෙසය ජොතයේ ධමම්. පහැනෙ ඉසිතං ධජං සුභාසිතං ධජා ඉසයො. ධමෙමහි ඉසිතං ධජේ’ ධරමය දේශනා ද කරන්නේය, ප්‍රකට ද කරන්නේය. බුද්ධ ධරමය නම් වූ සාම්ධිව්‍යය ඔසවන්නේය. සරවයු සාම්ධිරු සුභාසිතය. ධව්‍යය කොට ඇත්තේය. බුද්ධ ධරමය සාම්ධිව්‍යය නම් වෙයි. ‘අමතං දදා ව සො හොති යො ධමමෙනුසාසනි’ යමෙක් ධරමයෙන් අනුගාසනා කෙරේ ද හෙතෙම අම්තය දෙන්නෙකි.

මිතිරිගල තිස්සරණ වන සේනාසනාධිපතිව වැඩ විසු අතිරැශ්‍යනීය පණ්ඩිත මාතර සිර ඇළාණාරාමාතිධාන මහෝපාධ්‍යාය මාහිම්පාණන් වහන්සේ වනාහි ස්වාක්ඩාත සන්දාෂ්ටේක අකාලික ද වූ ශ්‍රී සද්ධරමය උද්ග්‍රහණ, දාරණ, දේශනා, වාවනා සංඛ්‍යාත පර්යාප්ති වශයෙන් ද, සිල ප්‍රජා දිතංග පරිහරණ, ආර්යවංශ, රජ්‍යවිතිත, තුවතක, නාලක, ව්‍යුනුප්‍රමාද සමථ විපස්සනානුයෝග වශයෙන් ද දානාන, සමාධි, සමාපත්ති, මාර්ග එල සංඛ්‍යාත ප්‍රතිවේද වශයෙන් ද මැත හාගය හි ගොතම සම්මා සම්බුද්ධ ගාසනය ජොත්තිමත් ලෙස බැබල වූ ගාසන විර ජ්වනය සැලසු ගාසන හාරධාරී අද්විතිය මහා සංස පිතාතාන් වහන්සේය.

ලොවට අම්තය බෙදාදෙමින් සපුන් වැඩ වැඩු අතිරැශ්‍යනීය මහෝපාධ්‍යාය මාහිම්පාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ලියවුණු ‘මම විද්‍රුෂනා හාවනා මාර්ග’ නමැති මේ මහාර්ස ගුණ්‍යය ප්‍රථම වරට 1983 ව්‍යුහයේදී ද දෙවන වරට 1988 ව්‍යුහයේදී ද මුද්‍රණය වූ අතර නැවත තෙවන වරට මෙසේ මුද්‍රණය වනුයේ මෙහි ඇති ප්‍රයෝගන මහන් බැවිති.

“සො පලේවකුලුමේයා සහෝ සරාවාස පලිබොධං ජ්‍යෙෂ්ඨතා ප්‍රත්‍යාගාර පලිබොධං ජ්‍යෙෂ්ඨතා සහනිධි පලිබොධං ජ්‍යෙෂ්ඨතා”

යනුවෙන් පලිබෝධ කිපයක් දක්වන ලද බව පෙනෙයි. නොත්තියෙහි පලිබෝධයක් දක්වා ඇත ද එහි මේ අදහස නැත. එහෙත් මිලින්ද පස්ස්හයෙහි 9 වෙනි පිටුවෙහි කෙස පලිබොධ සොලසක් දක්වා ඇත. මෙසේ හෙයින් මේ සම්පූර්ණ පලිබෝධ කථාව පුරාණ ආචාර්යීවරයන් ඉදිරිපත් කළ, හාවනා මාර්ගයට උපකාර පිළිවෙත් මගක් බව සාදරව සිතට ගත යුතු වෙයි. මේ පලිබෝධයන්ගෙන් මිදෙන සැටි මැනැවීන් විශුද්ධ මාර්ගයේ ම දක්වන ලදී. මෙයින් සම්පූර්ණයෙන් මිදි ගත්තහුට අවසානය තෙක් ස්ව්‍යාච්ඡල හාවනා වැඩ පිළිවෙළ පහසුවෙන් ද, නො නවත්වා ද කරගෙන යා හැකි වනු ඇත. සුළුවයයෙන් හාවනාව කරන්නකු හට ද උපනිගුය සම්පත්නා දියුණු පුද්ගලයකු හට ද මේ පලිබෝධ අතරෙහි ම රැඳීගෙන වෙසෙමින් ම ස්ව්‍යාච්ඡල හාවනා කාර්යය මුදුන් පත්කර ගත හැකි වනු ඇත. එහෙයින් මේ කියන ලද පලිබෝධයන් මගහරවා ගත නො හැකිය සි සිතමින් හාවනා කාර්යය නවත්වාලිය යුතු නො වේ. අද අපට ලැබේ ඇති ක්ෂේත්‍ර සම්පත්තිය ඉතා දුරුලත බව සලකා එයින් තියම ප්‍රයෝගන ගැනීමට උනන්දු විය යුතු ය.

මේ පලිබෝධයන්ගෙන් මිදීම මෙන් ම තම ඇසුරට ලැබෙන දුබල වූ නියම පිළිවෙත් මග නොදත් උපදෙස් දෙන්නන්ගෙන් බේරීමට ද තදින් සිතට ගත යුතු ය.

එසේම සුදුසු උපදෙස් දෙන නියම කළණමිතුරකු සොයා ගැනීමට ද නුවණ යොදා උත්සාහ ගත යුතු ය. හාවනාමය වූ ඉතා පිරිසුදු උසස් කාර්යයක් සඳහා උපදෙස් ගැනීමට සුදුසු තරමේ පුද්ගලයකු සොයා ගැනීම පහසු නැත.

“න වණන රුපෙන නරා සුජානෙ
න විසසෙස ඉත්තර දස්සනෙන,
සුසකුදතානෂ හි වියකුදතානෙන
අසකුදතා ලොකම්මං වරණි.”

යන්නෙන් වදාල පරිදි හැඩිහුරුව අනුව පුද්ගලයා හැදිනීම පහසු නැත. දුටු පමණින් විශ්වාසය තැබිය යුතු නැත. කටර හෙයින් ද? ඉතා උසස් සංයෝගීන්ගේ හැඩිහුරුව ගත් අසංයතයෝ මේ ලෝකයෙහි වාසය කෙරෙති. එහෙයින්.

හාවනාව මැනැවීන් පුරුදු කළ, හාවනාවට අදාළ බරමයන් පිළිබඳ තේරුමක් ඇති පුද්ගලයකු සොයාගෙන, ඒ මගින් නිසි උපදෙස් ලබමින් සුදුසු පරිසරයක වෙසෙමින් හාවනාවේ යෙදීමට ලැබෙනාත් එය ඉතා උසස් ලාභයෙකි. උපදෙස් දෙන්නකු ලැබෙන තොහැකි ව්‍යවත් නිකම් නො සිට පොත පතින් වුව ද කරුණු තේරුම් කරගෙන හාවනා මනසිකාරයේ යෙදීම හොඳය. ගුරුවරයකු ගෙන් උපදෙස් ලබමින් හෝ එසේ නැතිව හෝ හාවනාවේ යෙදෙන්නා තමන්ගේ හාවනා තතු අනුන්හට කියන්නට යාම හානිකරය.

හාවනා මනසිකාරයක නිසි අන්දමින් යෙදුනා වූ ද හාවනාව වරද්දා ගත්තා වූ ද බොහෝ දෙනා තමාගේ නො දැන්කම් තේරුම් නො ගෙන තමන්ගේ දැනීම හෝ නො දැනීම පමණින් සියලුල ප්‍රමාණ කරගෙන අනුන් හට උපදෙස් දීමට මහා කරුණාව දක්වන සැටි ද පෙනෙයි. එබදු පුද්ගලයන්ගේ මුළාවේ හෙළන කථාවන් නිසා එවාට ඇඟුමිකන් දීමෙන් බොහෝ දෙනා හාවනා කාර්යයෙන් පිරිහි ගිය අවස්ථා අපට දැනගන්නට ලැබේ ඇත. එහෙයින් හාවනාවේ යෙදෙන්නා තමන්ගේ හාවනා මනසිකාරයේ කතු අනුන් ඉදිරියේ කියාපැමට නො යා යුතු ය. කලුළාණමිතු සම්පත්තියන්, යෝනිසේ මනසිකාරයන්, හාවනා මනසිකාරයේ යෙදෙන්නවුන් හට ඉතා ප්‍රයෝගනවත් බව විශේෂයෙන් සලකා ගත යුතු ය.

මිට වර්ෂ කිපයකට පෙර සජ්තවිසුද්ධි හා විද්‍රෝහනායාන නමින් කුඩා පොතක් මෙම නිස්සරණ වනයෙන් නිකුත් කිරීමට සිදුවිය. එය සැපයුන් ගමථ විද්‍රෝහනා හාවනාවන් බොහෝ දුරට දියුණුවට පත්කර ගත් යෝගාවවරයන් සඳහා ය. එම කුඩාපොත පිළිගත් ගුණවත් නැණවත් වැඩිහිටි පිරිස හාවනාරම්භයක දී මිට මුළුන් හාවනාව පිළිබඳව දකුෂ වූ කරුණු අන්තර්ගත පොතක් සැපයෙනවා නම් මැනවැ යි කියන්නට වූහ. ඒ හැම පින්වතුන්ගේ ම අදහස සපුරාලීම සඳහා මේ පොත සැපයුණු බව කිව හැකිය.

විශේෂයෙන් මෙබදු හාවනාමය වැඩ පිළිවෙළක් නිරවුල්ව ගෙනයාම සඳහා මාව පෙරමුණු කරගත් ශ්‍රී කලුයාණී යෝගාගුම සමුත්පාදක පූජා පණ්ඩිත කඩවදුදුවේ ශ්‍රී ජ්‍යෙෂ්ඨ මහස්ථානී වහන්සේ මෙහි ලා කෘතඇතා පූර්වකව සිහිපත් කළ යුතු ය. උත්තන්සේ ඇතුළු ශ්‍රී කලුයාණී යෝගාගුමයේ කලුයාණධ්‍යාභය ඇති සියලුම සඛුම්සරුන් වහන්සේලාගේ ලොටුතුරු පැතුම් සහිතේ.

මෙසේ සකස්වූණු මේ පොත මුදුණුද්වාරයෙන් ප්‍රකාශයට පමුණුවා ලිම සඳහා කොළඹ හැටුවලොක් ටටුන්හි, උද්‍යාන මාවතේ සැදැහැවත් පරිත්‍යාගයිලි තෙමා ප්‍රේමදාස තොත්නා මහත්මිය විසින් සිය දෙගුරු ස්වාම්ප්‍රතාදින්ට පින් පැමිණවීමේ අදහසින් ඉදිරිපත් වීම සම්බුදු සසුනට ඉමහත් පිටුවහලක් බව කිව යුතු ය.

මේ පොත සකස් කිරීම සඳහා අප හිතවත් ශිෂ්‍ය බේශේ දෙනෙකුගේ උපකාරය ලැබුණු බවත් ඒ හැමදෙනා ඇතුළු දෙවියන් සහිත ලෝකයාට අමාමහ නිවන් සැනසීම ලැබේවා යි ඉත්සිතින් පතමු.

“සත්‍ය සමාගමො තොතු”

මෙයට,

සසුන් හිතැති,

ඩාන් ශ්‍රී රුදානානාම ස්ථිරිත,

නිස්සරණ වනය,

මිතිරලේ.

ශ්‍රී බු. ව. 2526 ඉල් අව 11,

1982 දෙසැම්බර් මස 11.



අත්තනතුය යේවා

- | | |
|-----------------------------|---|
| 1. ත්‍රිංජන් පාරමිතා පූජීං | - පරිගුද්ධ ගුණාලයම්,
විශාලාතිශායා වස්ථාපන |
| 2. ප්‍රකාන්තං ගාන්ති සවිසවං | - සවිශායා සම්පදාං පදම්,
කම් මම් තුදා ග්ලාග්ස්සාං |
| 3. සංහතං සද් ගුණෝ සෙසෙළව | - හතාබිසා බල සම්භවම්,
කෙකවලානත හාත් පද්මම් |
| 4. රත්නතුයානුහාවෙන | - ප්‍රකාන්තං සවිශායා සම්පදාං
මන් මන් ගාන්ති මෙමකග්‍රාං |
| | - පරිගුද්ධ ගුණාලයම්,
බුද්ධරත්නං හජාම්පහම් |
| | - සවිශායා සම්පදාං පදම්,
බම්රත්නං හජාම්පහම්. |
| | - පරිගුද්ධ ගුණාලයම්,
සඩ්ප්‍රාං සම්පදාං පදම්. |
| | - පරිගුද්ධ ගුණාලයම්,
ඩ්ප්‍රාං සම්පදාං පදම්. |

ගාන්තියා ! ගාන්තියා !! ගාන්තියා !!!

ක්‍රි



සභා දූනා දම්ල දූනා ජීතාති සියලු දූනයන් අභිජා ධර්ම දූනය ජයගත්

ප්‍රත්‍යානුමෝද්‍යාව

මහ පෙළේ තලය සමතලා කොට අපුන් පනවා බුදු පසේඛුම් මහරහතන් වහන්සේලා වඩා හිඳුවා ප්‍රණිත ම සිවුපසයෙන් උපස්ථාන කරනවාටත් වඩා, ලෝවාමහාපාය, සුවාසු දහසක් වෙහෙර විහාර, ජේතත්ත්වනාරාම, පුර්වාරාම වැනි විහාර ගොඩනෑගිමටත් වඩා සතරපද ගාරාවකින් තරමිවත් කෙරෙන ධර්ම දනමය පින්කම අති උතුමියයි බුද්ධ වචනය මුදුනින් පිළිගත් අප මේ දහම් පොත මුදණය කරවා ධර්ම දන වශයෙන් පිරිනමනුයේ අසීමිත ගුද්ධාවෙනි.

මේ වස් සමයේ මේතිරිගල ධර්මායතනයේ වස් වසන අති පුර්තනිය නාලයනේ අරියධම්ම නාහිමිපාණන්ටත් මෙම ධර්ම දානමය කුසලය උතුම් බුද්ධබව ලැබීම පිණිස හේතු වේවා! උන්වහන්සේට කායිකව හා මානසිකව පිඩාදෙන සියලුම කරම රෝග දුරු වේවා! කළුයාණ මිතු ඇසුරෙන් ලැබෙන්නා වූ භාවනාමය ආක්‍රිතවාදය තව තවත් යෝගාවචර ප්‍රතිපදාව රක ගතිමත් අනුශාසනා කරමින් ගතවර්ෂාධික කාලයක් ආසු වළඳා, සුවසේ පාරම් පුරුණ කර ගැනීමට හේතු වේවා!

අති පුර්තනිය මාතර ශ්‍රී ඇඟාරාම මාහිමිපාණන්ගේ සෙවනේ වැඩහිද සමඟ විද්‍රෝහනා හාවනා ප්‍රගුණ කර ප්‍රතිපත්ති ගාසනය තගා සිටුවීමට ලොව පුරා බොද්ධ අබොද්ධ පිරිසට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් (කමෙහන් දේශනා) තමන්ගේ විවේකය ගැන තොසලකා තුදි ජනයා නිවන් මගට යොමු කරන අති පුර්තනිය උඩ රේජම ධම්මල්ට ස්වාමින් වහන්සේට මෙම ධර්ම දානමය පුනාස සම්භාරය නිරෝගී විර ජ්වනය ලැබීම පිණිසත්, විවේක සුවයෙන් පාරම් පුරා නිවනෙන් සැනසීම ලැබීම පිණිසත් හේතු වේවා! වාසනා වේවා!

ක්‍රි

තමන්ගේ විවේකය ගැන තොසලකා කෙතරම් බාධක තිබුනත් මෙම ගුන්පයේ අන්තර්ගතය හොඳින් කියවා බලා නිවැරදි කර අප අතට පත් කරදුන්නේ මහත් ධර්ම ගොරවයකිනුයි. අති පුර්තනිය උතුමිප්‍රාල ධම්මරංසි හිමිපාණන් වහන්සේට මෙම කුසලය නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා! කායික මානසික පිඩා දුරු වී උතුම් වූ ප්‍රාර්ථනා බොධියකින් නිවන් අරමුණු වේවා! සි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

සම්බුද්ධ ගාසනය රක්නා වූත්, බබලවන්නාවූත් සියලුම සම්සක් දාජ්ධික දෙව්තාවූත් වහන්සේලා ද, සියලු හික්ෂුන් වහන්සේලා ද, මෙම ධර්ම දනමය කුසලය අනුමෝදන් වෙත්වා!

එසේම, මෙම ධර්ම ද්‍රානානිසං පුණ්‍යසම්භාරය අප නමින් මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු ඇති බන්ධු වර්ගයාට නිවන් අවබෝධ වීම පිණිස ම හේතු වේවා! පළගේ දෙමාපියන් දෙපළටත්, මාගේ ආදරණීය බිරිද ඇතුළු දරුවන්ටත් නිදුක් නිරෝගී සැප ලැබ සුවසේ පාරමිතා පුරණය කර නිවන අරමුණු කර ගැනීමට මෙම ධර්ම දනමය කුසලය හේතු වේවා! අනන්ත අප්‍රමාණ දෙවිමිනිසුන් සහිත ලොකායාට නිවන් සුව පිණිස හේතු වූවා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදා වූ ශ්‍රී සද්ධර්මය මුළු මහත් ලොක ධාතුව තුළ බැබලේවා!

රුවන් රාජපක්ෂ

0714881192

2013-07-17





గමර - వీడుగీనా హావనా మాగీయ

1

ବ୍ୟାକରୁ କ୍ଷମିତାପତ୍ରରେ ହାତରୁ କ୍ଷମିତାପତ୍ରରେ

නමො තස්ස හගවතො අරහතො සමමා සමුඩ්‍යස්ස///

“අයිං කමල්හුම් ඉධ මගහාවනා
ධනාත් සංවේෂනීයා බහු ඉධ,
සංවේග සංවර්තනීයෙසු වහුදුසු
සංවේග යත්තා’ව පයකුජ යොතිසො.”¹

මේ ප්‍රකාශ වූයේ සම්මා සම්බුද්ධ සභුත් පිළිබඳ මහත් වැඩ රසක් සලසා දුන් මහා කළුයාණම්තු පැරණි අටුවා ඇදුරු උතුමන්ගේ හදවතින් පැන නැඟී, පිරිසුදු මුවින් බොහෝ වාර ගණනක් නිකුත් වී ඇතැයි සිතිය හැකි වූ ගාර්ථ රත්නයෙකි. මෙය බෙංධ්ද යෝගාවට ලෝකයා හට මහත් වැඩ රසක් සාදා ගැනීමට උපකාර වී ඇතැයි සැලකිය හැකි ය. එහෙයින් ම යෝගාවට රුතුමත් ප්‍රයෝගනවත් යයි සැලකිය යුතු වූ ඉතා අගනා ගාර්ථ රත්නයෙකි. එසේම ගෞෂ්ඨයි අවවාදයෙකි. පමාවේ වැට් ඉන්නා පුද්ගලයා ප්‍රබලයකු කිරීමට අතිශය සමත් වූ දිව්‍යමය බලයක් ඇති අවවාදාත්මක අගනා අදහස් රසෙකි. විශේෂ වූ අවවාද රසෙකි. මෙයින් පළවෙන අදහස මෙසේ කොටස් පහකට වෙන් කොට දක්වමු.

1. මේ අපට හමු වී ලැබේ තිබෙන්නේ, තම තමනට අයත් ප්‍රතිඵලාවන් සපුරා සිදුකර ගැනීමට සූදුසු වූ නොදු මැ, ඉඩ ඇති, අවකාශ ඇති, තුම්යෙකි. ස්ථානයෙකි. එයද පවා දුලබ ය.

1. සංයුත්තයේ : 3×31 හේ.ම්.

2. මේ අපට හමු වී ලැබේ තිබෙන්නේ, කඩ නො කොට ප්‍රතිපදාවන් ඉතා හොඳින් සපුරා ගැනීමට පිළිවන් වන අවධියෙකි. අවස්ථාවෙකි. මෙයද බොහෝ දුලබ ය.
3. මේ භූමියේ ද, මේ ලැබෙගත් අවධියේ දී ද, දුකින් තිදහස් වීමට ඕනෑම කරන කෙලෙස් ගිනි තිවාලීමට සමත්, මග එල ලැබ ගැනීමට උදවු වෙන, ගමම විදරුගනා හාවනාවන් කළහැකි වෙයි. කර ගැනීමට පිළිවන් වෙයි. මෙය ද ඉතාමත් දුලබ කරුණෙකි.
4. මේ කියන ලද භූමියේ දී මැ, මේ කියන ලද අවධියේ දී මැ, අපට පහළ කරගැන්මට ඕනෑ කරන සංවේගය මැනැවින් මතු කර ගැනීමට උපකාර වන නිසි කරුණු බොහෝ සෙයින් ඉබේට ම හමු කරගත හැකි වෙයි. මෙය ද දුලබ කරුණෙකි.

හොඳින් සලකා බලන්න. අපට හමුවෙන මිනිස් සතුන් දෙස බලන්න. ඉනට වතක් නැතිව, කුසට අහරක් නැතිව, විසිමට තිවහනක් නැතිව, අදව, බිහිරිව, ගොඩව, කොරව, මුළු සිරුරෙන් පෙළෙනසුළ ව වැළපෙන මිනිස් සතුන් ඔබට පෙනෙනු ඇත. මේ පමාවීමේ වරද නොවේ ද? දුකින් පෙළෙන තිරිසන් සතුන් ඔබට පෙනෙනු ඇත. ඔබට නො පෙනෙන ප්‍රේත සතුන් හා නරකවල බිජිපූණු දුක් විදිනා නිරා සතුන් ගැන සිතන්න. මේ පමාවීමේ වරද නොවේ ද? අද ඔබටත් අපටත් ලැබේ තිබෙන්නේ මේවා ගැන දැන ගෙන උත්සාහවත් වී මෙයින් තිදහස් වීමට වැඩි කරගත හැකි උතුම් අවස්ථාවෙකි. වීමසුම් සිත් යොදන්න.

5. එහෙයින් මෙස් කාලාන්තරයෙකින් දුලබව ලැබෙන, ඉතා අගනා ප්‍රයෝගන් රැස් අගය - වටිනාකම හොඳට තේරුම් ගෙන එය පැහැර නො දමා, සංවේගයටත් සංවේගනයටත් හේතු නුවණීන් සලකා, සංවේගය පහළ කර ගෙන මැ ඒ ප්‍රතිපදාවේ යෙදෙන්න.

"නිපතන් බණතිනා - අනෙකා දුක්ක්සාගර,
තසමා පයොගා කාතානෙනා - යාවතියිති සාසනා."
"දක්මෙරාපදාන"

ලැබෙගත් ස්ක්‍රීන් සම්පූර්ණ ප්‍රයෝගනයෙහි නො යොදා එය පැහැර හැර තැනැත්තේ, ඉමක් කොණක් නැත්තා වූ, මහත් දුක් මුහුදකට

වැටෙන්නා හ. එහෙයින් මේ උතුම් සපුහ තිබෙන අවධියෙහි දී හාවනාවේ යෙදිය යුතුය යනු මේ ගාර්ථාවේ අදහසයි.

මනුස්සලාභං ලඛාන - සඩමෙම සුප්පවෙදිතෙ,
යෙ එලං නාධිගවණනි - අතිනාමෙනි තේ බණ්.²

මැනවින් ප්‍රකාශ කළ ගාසන ධමියක් (බුද්ධේය්තපාද කාලයක්) ඇති කල්හි මිනිසන් බවක් ලැබෙගෙන, යම් කෙනෙක් එයින් නිසි ප්‍රයෝගනයක් නොගනිත් නම්, ඔවුනු ලබාගෙන තිබෙන ස්ක්‍රීන් සම්පත්තිය පිරිහෙලා ගන්නොය. "බුදුස්සාද පරමා කාල සම්පත්ති" යනු කිහිපයින් සම්පත්ති කාලය බුද්ධේය්තපාදය පරම කොට ඇත්තේ ය. එය ලේකකේ ඇති උසස්ම කාලයයි, අවස්ථාවයි. බුදු කෙනෙකුන්ගේ පහළ වීම අනුව ලැබෙන, බුද්ධේය්තපාදය ලැබෙන්නේ මේ මිනිස් ලොවේය. දිව්‍ය බුහමාදී සෙසු සත්ත්වයනට ද, එයින් අනත්ත වැඩි සිදුකර ගතහැකි වන්නේය.

බහුහි අක්බණා වුනා - ප්‍රගෘහස්සනරායිකා,
කදාවි කරහවි ලොකේ - උප්පත්තනි තථාගතා.

දුර්ලභවි ලද මේ අගනා අවස්ථාවෙන් නිසි ප්‍රයෝගන ගැනීමට බාධකයේ ද බොහෝ වන්නා හ. බුදුවරයන් වහන්සේලාගේ උපත ලැබෙන්නේ ගෙවී ගෙවී යන මේ සංසාරයෙහි ඉතා සුළු කළෙක පමණ ය. මෙස් ගෙවන සංසාරයෙහි බුදුවරයන් තුපදනා කාලයේ ම බොහෝ වෙති. සත්ත්වයකුගේ කම් වකුය පෙරෙලන සැරිය ද සලකා බලන කල්හි මේ මිනිස් ලොව, දෙව් ලොව, බඩ් ලොව යන මේ උසස් භූමිවල ම හැමදාම උපදිනු ලැබෙන්නේ නැතු. එය පෙරෙලී පෙරෙලී යන ස්ථාන තිස්ථික (31) කි. එක්තිස් තලය කියන්නේ මේවාට ය. මෙයිනුත් ලෙහෙයියෙන් පෙරෙලන්නේ උපතේ පටන් බිජිපූණු දුක් ඇති දුෂ්චිත තත්ත්වයනට ය. ඒ භූමි තිස්ථික මෙස්යි:

1. ඔසුපත් නිරා රාකිය සහිත කාලාපුත්‍රාදී අවකින් සැදි නිරය භූමිය.
 2. නානාප්‍රකාරයෙන් දක්නා ලැබෙන තිදහසක් නැති පාප කමියන් වැඩෙන තිරිසන් යොනිය.
2. අං. නි. 8 නිපා; බු.ප. 3x 132-133

3. කියා නිමකළ නො හැකි දුකින් පිරි නිජ්‍යාම තණ්හිකා දී ප්‍රේත විෂය ය.
4. අපාය දුකට නො දෙවෙනි මහ දුක් ඇති අසුර ප්‍රේත රාභිය ය.
5. නොයෙක් අයුරින් බෙදී ගිය මිනිස් ලොව ය.
6. වාතුම්මහාරාජ්‍යකාදී දෙවි ලෝ සය දී, මෙසේ කාමහවයෝ 11 ය.
7. බ්‍රහ්මපාරිසජ්පයේ පටන් අසක්කුසජත්තය දක්වා ඇති සාමාන්‍ය බණ ලෝ 11 ය.
8. ආකාසානක්වායතනාදී වශයෙන් නම් කරනු ලැබූ අරුප බණ ලෝ 4 ය, සුද්ධාචාරාස භුම් පහ (5) සමග සියල්ල එක් තිසකි.

මේ ගණනේ දී අට මහා නරකය ම කියා නිම කළ නො හැකි අප්‍රමාණ දුක්වලින් යුත් එක කළයෙක් වශයෙන් ගණන් කරන ලද බව සැලැකිය යුතු ය. ඔසුපත් ගණනත් අපාය ගණනත් මෙයට වෙන්ව ගෙන්නා කළු ගණන මෙයට වැඩිවෙයි.

සත්ත්වයන්ගේ කම්වකුය පිළිබඳ අක්ෂලකම් වේගය බල පවත්වන විට, සතර අපායේ උපත ලැබේයි. කුළුලකම් වේගයෙන් මිනිස් ලෝ දෙවි ලෝවලද, මහද්ගත ධ්‍යානයන් ලදහොත් බණ ලෝවලද, "අනාගාමී" වුවහොත් සුද්ධාචාරාස භුම්වලද උපත ලැබේයි. මිනිසකු වී උපත ලැබීම දුෂ්කර බව බුදුපියාණන් වහන්සේ විසින් නොයෙක් උපමා ගෙනහැර පාමින් දේශනා කරන ලද්දේය. ඇසේ, කන්, ආදි ඉනුසියයන් විකල නො වී සම්පූර්ණ ඉනුසියයන් ඇතිව මිනිස් ජීවිතයක් ලැබීම තවත් දුෂ්කර බව දේශනා කරන ලදී. බුදු සපුනක් පවත්නා කාලයේ එබදු මිනිසන් බවක ලැබීම හොඳවම දුෂ්කරය.

- | | |
|--------------------|------------------------|
| තයිදීන සම්මුඛිතයා | - යෝ ලොකසම් සුදුලැහැන, |
| මනුස්සකාපරිලාභාව | - සඳහම්ස්ස ව දෙසනා |
| අලං වායම්ත්‍රාත්තය | - අජ්‍යකාමෙන ජනුනා. |

මේ සම්මුඛ කරගත් මහා සම්පත්තියෙන් ප්‍රයෝගනයක් ගැනීමට තමහට හිතකැමැති තැනැත්තා විසින් දැන් සිත් යෙදවිය යුතුය. පැහැර හැරියොත් වෙළඳ බඩු තිබේදී ඒ බඩු නොගෙන තැවෙන වෙළෙන්දා

මෙන් බොහෝ කළක් තැවෙන්නට සිදුවන්නේය. අස්වැසිල්ලක් ලැබ ගැනීමට, සැනැසිලි සුසුමක් හෙළාලීමට නම් කළ යුත්තේ ගමථ විදරුගනා හාවනාවක යෙදීම ය. විදරුගනා හාවනාව ඉතා උසස් ප්‍රමුණා කරම යෝගයකි. එයින් ලැබේය හැකි උසස් ම ප්‍රයෝගනය නම - ප්‍රටීලය නම් - දුකින් නිදහස් වී අමාමහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම ය. යටත් පිරිසෙයින් සිලයෙක පිහිටා විකවිසුද්ධි, දිවියිවිසුද්ධි, කාබාවිතරණ විසුද්ධි යන මේ විසුද්ධි තුන හෝ ලැබැගතහොත්, දෙවැනි ජීවිතයෙහි අපාය බියෙන් නිදහස් වීමට සමතෙක් වන්නේය. එහෙයින් ගමථ හාවනා වඩා සිත සනසා ගනින්වා! විදුෂන් වඩා මේ උතුම නිවන් සුව ලාභය අත්පත්කර ගැනීමට උනන්දු වෙත්වා !

යෝගාවවරයා නම් කවරේද?

යෝගාවවරයා නම්, ආධ්‍යාත්මික පාරිගුද්ධියකුත් ආධ්‍යාත්මික අභිවර්ධනයකුත් අපේක්ෂා කරන පින්වතාය. ඔහුගේ ක්‍රියා සරණීය - ක්‍රියා මාර්ගය - හාවනා කරමය යි. ඔහු මෙයට සම්බන්ධ කරගෙන ස්වකිය මුළු මහත් වැඩ පිළිවෙළ ම ගෙන යනවා ඇත. ඔහුගේ මේ වැඩ පිළිවෙළේ දී පළමුවෙන් ආධ්‍යාත්මික පාරිගුද්ධියත් දෙවනුව ආධ්‍යාත්මික සංවර්ධනයත් සපුරා ගැනීමට හැකි වෙයි.

එම් කියන ලද ආධ්‍යාත්මික පාරිගුද්ධිය ලැබෙන මාර්ගය නම්, හාවනා ක්‍රියාවට පරිපත්ව තුළ, සිත් සතන් නරකට යොදනා, සිත් කෙලෙසන ක්ලේශයන් හා උපක්ලේශ සම්භය දුරලා සිත සුමගට යොමු කරවීම යි. මේ කියන ලද්දේ හාවනා සිද්ධිය පිළිබඳ ඉතා සාර්ථක වැඩපිළිවෙළකි. එය බර වැඩිකි. නොයෙක් විදියේ හැල හැඳුපිළිවෙළට හාජන වන එකක් බව කළේ ඇතිව සලකා ගෙන තිබීම මැතිවි.

මෙහිදී මේ කරගෙන යන වැඩපිළිවෙළ ඇතේ හිටින කරුණු රෙසකි. කීපයක් මෙසේය:

- (ආ) ඇතැම් විට වේදනාවෙන් මිරිකී යාම හේතු කොට ගෙන යෝගාවවරයාගේ වැඩ ඇනැහිටියි. නවතියි. කරගත නො හැකි වෙයි.

- (ආ) ඇතැම් විට කම්මතන නීරස වීමෙන් ඇතැහිවේ. නවත්වන්නට සිදුවෙයි.
- (ඇ) ඇතැම් විට සිත විසිරි යාමෙන් ඇතැහිවේ. නවත්වන්නට සිදුවෙයි.
- (ඈ) ඇතැම් විට නිදිමත නිසා ඕනෑකම තිබේදී ම වැඩ ඇතැහිවේ.
- (ඉ) ඇතැම් විට ප්‍රතිඵලයක් තැකැසි සිත දුබලකර ගැනීමෙන් සම්පූර්ණයෙන් ම නවත්වන්නට සිදුවෙයි.
- (ඊ) ඇතැම් විට විතරක ධාරාවට යට වී යාමෙන් සිත දුබල වී වැඩ ඇතැහිවේ.
- (උ) ඇතැම් විට අනුත් සතුටු කරන්නට යාමෙන් භාවනා වැඩ ඇතැහිවේ.
- (ඌ) ඇතැම් විට ඉත්තා තැන එපා වීමෙන් ඇතැහිවේ.
- (ඍ) ඇතැම් විට පිරිස එපා වීමෙන් ඇතැහිවේ.
- (ඎ) ඇතැම් විට කම්මතන එපා වීමෙන් ඇතැහිවේ.

මෙහි කරුණු දහය (10) ක් සඳහන් වී තිබේ. කරන භාවනාමය වැඩ පිළිවෙළ ඇතැහිටින කරුණු තව කොතෙකුත් තිබිය හැකි ය. මෙසේ මේ බාධකයන් දැන තේරුම් කර ගත්තා හැම අවස්ථාවක දී ම යෝගිසො මනසිකාරය යොදා ඒ ඒ බාධකයන් ඉවත් කර ගැනීමට යෝගාවවරයා උනන්දු විය යුතු ය. මෙබදු අවස්ථාවන් හි දී මෙහි මුළුන් සඳහන් කළ ගාරාවේ ඇතුළත් අදහස් මනසට නගා ගැනීමෙන් ද යලෝක්ත බාධකයන් මගහරවා ගැනීමට හැකි වෙයි.

යෝගාවචරයාගේ තත්ත්වය

යෝගාවචරයාගේ සම්පූර්ණ, තත්ත්වය, සිරුරය ජ්වය යයි දෙයාකාර වෙයි. ඔහුගේ සිරුර නම්; භාවනා මනසිකාරය යි. ජ්වය නම්; ඒ මගින් ඔහු තුළ වැඩෙන තුවනු යි. එහෙයින් මේ යෝගාවචරයා සති සම්පර්කයේදී දෙකින් අදුන්වාදීම නිවරද යයි සලකමු.

යෝගාවචරයා විසින් අරමුණ දෙස බැඳීමේ දී, එනම් කම්මතනට සිත යෙදීමේදී භා ඉන්සිය ද්වාරයනට හමුවන අරමුණු වලදී ද, සිත මධ්‍යස්ථාවයේ තබාගත යුතු ය. යෝගාවචරයාට ලැබෙන යෝගානුභාවයේ සතර දෙනෙකි. එනම්:

- (ආ) අනුරෝධයෙන් තොර බව හෙවත් ප්‍රද්ගලයන් හා නොයෙකුත් දේ ගැන බැඳීමක් නැති බව.
- (ඇ) විරෝධයෙන් තොර බව හෙවත් ප්‍රද්ගලයන් නිසා පහළ කරගන්නා ගැටීමක් නැති බව.
- (ඈ) අරති රති දෙකින් සිත නොසැලීම.
- (ඊ) අභ්‍යන්තර පක්ෂ පැක්ෂ හෙවත් නැති දේ ඇතුළුතිරිම, තුනාපනයනය හෙවත් ඇතිදේ අස්කිරිම යන දෙකින් මිදි සිත් පැවැත්ම යනුය.

නැති දේ ඇතුළු කර ගැනීමෙනුත්, ඇති සැබැ දේ අයින් කිරීමෙනුත් තොර වූ යෝගීන් තුළ ලැබෙන ගුණයෝ අයෝගීන් තුළ නො ලැබෙනි. ගෝගයට සමර්ථවීම නම් මෙහි සඳහන් අගුණ කොටසින් වෙන්වැ ගුණ කොටසින් යුත්ත්වීම ය. මෙවා දියුණුවට පත්කර ගැනීමට විරයෙය හා නුවනා දියුණු වී තිබිය යුතු ය. එය නැති නම් අතරමග නතර වීම සිදුවෙයි. එය අන්තරායකර වෙයි. රේඛගත සැලකිය යුත්තේ සම්පර්කයේදීය යි. එය නැති නම් උපාය අයිතිකර ගැනීමටත් අනුපාය වර්ණයටත් සමර්ථ නො වේ. සම්පර්කයේදීය නැත්තා ඒ දෙකේ දී ම මුළා වෙයි. ඒ දෙකෙහි තුම්ලා නම් ඒ දෙක පිළිබඳව නිසි පරිදි ක්‍රියා කිරීමේ සමත්කම ලැබේ.

1. මෙසේ යෝගාවචරයා අනුරෝධයෙන් හෙවත් බැඳීමෙන් තොර ය. එහෙයින් මනාප අරමුණෙහි ආයාවෙන් බැඳීමෙකින් පිඩා නො විදියි.
2. හෙතෙම විරෝධයෙන් හෙවත් ගැටීමෙන් තොර වේ. එහෙයින් අමනාප අරමුණෙහි ගැටීමෙන් පිඩා නො විදියි.
3. අරතියෙන් නො සැලෙන හෙයින් කම්මතන් මෙනෙහි කිරීමෙහි සැදී පැහැදි වෙසෙයි.
4. රතියෙහි නො සැලෙන හෙයින් විවේකවත්හි යෙදී විසිමට සුදුසු වෙයි.
5. කෙශලපුනට ඉඩ සලස්සා ගත්තා බැලීමක් නො වන හෙයින් මොහු අරමුණ දෙස බලන්නේ එහි අඩුතැන් පුරව්මින් නො වේ.
6. එසේම හෙතෙම ඇති වැඩ තැන් ඇයින් කරන්නේ ද නො වේ.

ಯೇಗುವವರು ಗೆ ವಿಭಿ.

1. යෝගාවච්චරයා තමාගේ වැඩ ඉතා සැලකිලිමත් වැ සැපැයිය යුතු වේ. එසේ මැ ඒ වැඩ නිරවුල් ව එකින් එක එකට ගොනු කොට තැබූ සේ පිරිසුදුවට තැන්පත් වැ තිබිය යුතු සි.
 2. සිත්තු පහළ පහළවන්නා වූ ද, පහළ කරන්නා වූ ද, සිතිවිලි අදහස් පිරිසුදු එවා විය යුතු ය. අදහස් - සිතුවිලි අපිරිසුදු වනවිට යෝගාවච්චරයා අයෝගාවච්චරයෙක් වන්නේ ය. නුසුදුස්සේසක් වන්නේ ය.
 3. ගමර් භාවනාවෙහිත්, විද්‍රෝහනා භාවනාවෙහිත් දෙකෙහි ම යෝග ගබාදය ව්‍යවහාර කරනු ලැබේ. එහෙයින් ගමර්යෙහිත්, විද්‍රෝහනා යෝගයෙහිත් යෙදෙන්නා යෝගාවච්චරයා ය. "යොගං අවච්චත් ති යොගාවච්චරා" යනු හෙයිනි. "යොගාවෙ ජායත් භූරී" යනු හෙයින් කමටහන් අරමුණ යෝගය සි. එහි පැවැත්මෙන්, "යොගා අස්ස අත්තීත් යොගී" සි යොගී ගබාදය වහරට ගිය සැටි ය. යොගී නාමය වහරට යෙදීම ගැන හගවත් ගිතාවේ 6/1 මෙසේ සඳහන් වේ:
"අනාග්‍රිතා කම්මිලලං - කාය්සීං කම් කරෝති ය:
ස සනාථාසී ව යොගී ව- න නිරගිරි නවාක්‍රියා:" සි.
යමෙක් කම්පල වලට හේත්තු නොවී, කළමනා ක්‍රියා කරයි නම්
හේ සනාථාසී ද යොගී ද වෙයි. නිරග්නි හේ අක්‍රිය හේ නො වේ.
වෙදික සනාථාසී පය්සාය යොගී ගබාදය ගැන පමණක් සිත යෙදු
ඇතැමිහු, "මේ ලංකාවේත් යොගීන් ඉන්නවා දැ" සි ප්‍රශ්න නගති.
ඉන්දියාවේ සිට ආගන්තුක ව හේ සනාථාසීයකු ව ඇවිත් විසිමට
තව ම ඉඩ කඩ ඇතැයි නො දනිමු.
 4. සම්පූර්ණව හේ අරධ වශයෙන් හේ භාවනා උපදෙස් දෙන තැන් ද
මේ දියිනෙහි බොහෝ ඇතු. ඒ තැන්වලින් ප්‍රයෝගන ලබන්නේ
ද දහස් ගණනින් සඳහන් වෙති. මෙසේ වතුදු යොගී යෝගාවච්ච
අධිඛානයන් ඉන්දියාවට ම භාර දී කල් ගෙවීම ඇළානාත්විත නො
වන බව සැලකිය යුතු ය.

5. යෝගාවවරයා ඇඟානාත්විත විය යුතුය. ඔහුගේ මූලාවෙන් කරන වැඩක් නැති විය යුතුය. යම් හෙයකින් හේ මූලා වී නම්, මූලාවෙන් ත්‍රිවිධ්ද්වාරය මෙහෙය වී නම්, එයින් ලැබෙන නපුරු ප්‍රතිඵලය සාමාන්‍ය ප්‍රදේශලයෙකුගේ ක්‍රියාද්වාරයෙන් සැලැස්න ප්‍රතිඵලයනට වඩා දරුණු ය. එයින් ම හෙතෙම යෝගාවවර තත්ත්වයෙන් ගිලිහි යන බව ද සැලැකිය යුතු ය. මෙසේ කියන්නේ සකල යෝගය මැ ඇඟානය උඩ රඳා පවත්නා හෙයිනි. එය බුදු දහමේ එන යෝගියෙන් මනජිකාරය යි.

විද්‍රෝහනා යෝගය කරන්නා තුළ තුන් ආකාරයකින් මේ ප්‍රඟාව ලැබෙයි. “තිකිකිසුව පස්සුදා ආගතා තත්ත්ව පයිමා ජාති පස්සුදා”³ “සිලේ පතිච්යාය” යනාදී ධර්මයෙහි ප්‍රඟාව තුන් වරක් ආවේදය. එහි පළමු ප්‍රඟාව ජාති ප්‍රඟාව යි. “සපස්සුදා” යන තැනා ජාති ප්‍රඟාව යි. ප්‍රතිසන්ධී අවස්ථාවේ පටන් පවත්නා මේ ප්‍රඟාව විපාක ප්‍රඟාව යි. මෙය හවම්පස්සුදාව ද වෙයි. සන්තාන වශයෙන් පවත්නා මේ ප්‍රඟාව ද හාවනා ප්‍රඟාවේ උපතට උපතිශ්‍රය වෙයි. විද්‍රෝහනා ප්‍රඟාව දෙවන ප්‍රඟාව යි. යෝග බලයෙන් විත්ත සමාධිය වැඩින විට, සිත මල ගස්සා ගෙන සිටුනා, කෙලෙස් දහර පිළිවෙළින් ප්‍රහිණ වී යයි. එයින් ඒ කෙලෙස් මල කිලිරි පිරිසිදු වීමෙන් සැදුහැ වැඩි යෝග ක්‍රියායෙහි පහළ වූ හෝ පහළ වන්තට ඉඩ තිබූ සැකය (විවිධිව්‍යුව) ඇත් වෙයි. අරතියට ඉඩ නො ලැබෙයි. කුසීතකම ඇත් වී, සිත පහතට වැවෙන්නට ඉඩ නොදී, රීනමිද්ධියට යටවත්තට ඉඩ නොදී, විරිය වැඩියි. එයින් රීනමිද්ධියට ඉඩ නො ලැබේ. හාවනා ක්‍රියාවෙහි ඕනෑකම බලවත් ව වැඩියි. මනසිකාරය මැනැවින් පැවැත්වීමේ පුරුද්ද ලැබේ, සතිය වැඩි යයි. විරිය සති දෙක එකතු වීමෙන් සමාධිස්කන්ධය ද සපිරේයි. මෙයින් මෙනෙහි කරනතාක් දැය පිළිබඳ තුමුණාව සැලැසී ප්‍රඟාව වැඩියි. මෙසේ ඉංජියධර්මයන් වැඩිමෙන් හාවනා ප්‍රඟාවේ වැඩිම වෙයි. තුන්වන ප්‍රඟාව සඛ්‍යකිව්‍යුපරිනාසිකා වූ පාරිභාරය ප්‍රඟාව යි. එය හාවනා කරමයට සඳාන වූ කමටහන පරිහරණ කෘත්‍යායෙහි තියුක්ත වූයේ ය. මෙය මැ අහික්ම, පරික්ම, ආලොකිත, විලොකිත, සම්ක්ෂිතන, පසාරණ, සංසාර-පසා-විවර බාරණ, අභිත, පිත, බාධිත,

සායිත, උච්චාර - පස්සාව කමම, ගත යිත, නිසිනා සූනු, ජාගරිත, භාසිත, තුණීහාව යනාදී ක්‍රියා රාඩිය සාත්ථකාදී වශයෙන් මැනැවීන් නිරුපිතවැ ප්‍රමුණුවා ලිමට උපකාර වන හේදින් මේ නාමය ලබයි. යෝගාවචරයාට මේ පාරිභාරිය ප්‍රංශුකාව ජීවිතය සේ උපකාර වෙයි.

මේ ප්‍රංශුව භාවනාවේ යෙදීමට සිතක් පහළ වීමේ පටන් භාවනාවේ නිෂ්චිතාප්‍රාප්ත අභිවර්ධනය දක්වා ප්‍රයෝගනවත් වන සැටි මෙසේ සලකා බලන්න.

- (අ) කමටහනක් උගෙනීම.
- (ආ) සැකතැන් විවාරා දැන ගැනීම.
- (ඇ) භාවනාව ඇරුණීම.
- (ඇ) මනසිකාර විධිය නිරවුල් කර ගැනීම.
- (ඉ) එහි සක්කවිවකාරිතාව.
- (ඊ) එහි සප්පායකාරිතාව.
- (උ) එහි නිමිත්ත කුසලතාව
- (උ) එහි පහිතත්තතාව
- (එ) එහි අන්තරා අසංකෝච්චනය
- (ඇ) එහි ඉන්දිය සමත්තපටිපාදනය
- (ඇ) එහි විරිය සමත්තපටිපාදනය
- (ඇ) එහි විවිධ සමතා යොජනය

කමටහනක් පරිහරණය කිරීමේ දී ලැබෙන මේ හැම තැනම ප්‍රංශුව බලපවත්වන සැටි මැනැවීන් සලකා බලා එහි උත්සාහවත් වන්න. වර්තමාන ජීවිතයේ දී ම මග පල ලබ ගත හැකි වේද?

මග පල ලැබීම, ආයේ අෂ්ට්‍රාංගික මාර්ගය සපුරා ලැබෙන සම්මාසම්බුදු සපුනෙකින් ම ලැබෙන ප්‍රධාන ම කායීදි.

“ඉමස්මී. බො සුභදා ධමම විනයේ අරියො අවධ්‍යිකො මගො උපලබහති, ඉධෙව සුභදා සමණො, ඉඩ දුතියො සමණො, ඉඩ තතියො සමණො, ඉඩ වතුනෝ සමණො සුභදා පර්පාවා සමණෙහි අණ්ඩු”⁴

4. දී. නි. 2793 පිට

සුභදාය, ආයේ අෂ්ට්‍රාංගික මාගීය මේ ධර්ම ගාසනයෙහි මැ ලැබෙන්නේ ය. සුභදාය, ප්‍රථම ශුමණයා ද මෙහි ම ය. ද්විතීය ශුමණයා ද මෙහි ම ය. තෘතීය ශුමණයා ද මෙහි ම ය. වතුන් ශුමණයා ද මෙහි ම ය. මේ ශුමණයන්ගේ තොර වූ පරවාදයේ නිස්වෙති. මේ සඳහා අධිගම, ප්‍රතිවෙද යන නම් ද ව්‍යවහාර කරනු ලැබේ. නිවන් අවබෝධකර ගැනීම කියන්නේ ද මෙයට මැ යි.

මග පල යනු ලෝකෝත්තර කුසල - විපාක (කුසල් 4 විපාක 4) යන සිත් අටට කියන නම් ය. සිල විපුද්ධිය ආදිකොට ඇති විපුද්ධි සත පිරිමේ දී, සම්පූර්ණ වීමේ දී, ආයේ මාර්ගය දියුණුවට පත්වීමෙන් නිවන ආලම්බනය කොට ගෙන, මේ සිත් අට පහළ වෙති. එයින් මාර්ග සිත් සතර ලොවුතුරා කුසල් සිත් ය. එලසිත් නම් ලොවුතුරා සිත්වල විපාක අවස්ථා සතර ම ය. නිවන් අරමුණු කොට පහළවන මේ මාර්ග සිත් සතරෙන් එක් එක් සිතක් පහළ වන්නේ එක් පුද්ගලයකුට එක් වරෙකි. එලසිත් ගණන නම් අප්‍රමාණ වෙයි. මේ සිත් අට එක් සන්තානයෙක්හි පහළ වන්නේ ආයේ මාර්ගාංග අට සම්පූර්ණයෙන් දියුණු වීමෙනි. එ මාර්ගසිත් සතරට විෂය වන කෙලෙස් සීමාවේ ද සතර දෙනෙක් වෙති. ඒ මෙසේයි:

- ප්‍රථම මාර්ගය :
- 1. සක්කාය දිවිධී
 - 2. විවිකිව්‍යා
 - 3. සිලැබ්බත පරාමාස
 - 4. දිවිධානුසය
 - 5. විවිකිව්‍යානුසය
 - 6. අපායගාලී සියලු අකුසල් යන ප්‍රථම සීමාවයි.

දෙවන මාර්ගය:

- 1. ඕලාරික කාමරාගය
- 2. ඕලාරික කාමරාගානුසය
- 3. ඕලාරික ව්‍යාපාදය
- 4. ඕලාරික ව්‍යාපාදානුසය

යන මොවුහු ද්විතීය සීමාව යි.

තුන්වන මාර්ගය:

- 1. අනුසහගත කාමරාගය
- 2. ව්‍යාපාදය
- 3. කාමාරාගානුසය
- 4. ව්‍යාපාදානුසය යන මොවුහු තුන්වන සීමාව යි.

සතරවන මාර්ගය:

- 1. රුප රාගය
- 2. අරුප රාගය
- 3. මානය
- 4. උද්ධිවිවය
- 5. අවිජ්‍යාව
- 6. මානානුසය
- 7. හවරාගානුසය

8. අවිජ්‍රානුසය යන මොවුනු සතරවන සීමාව සි. ⁵

මෙහි ප්‍රථම මාරුගයෙන් ප්‍රහාණය කළ යුතු වූ ක්ලේංසයේ තුන්දෙනා ම නපුරුය. අනාදිමත් කාලයක පටන් සන්තානයට පුරුදු වී ඇති කෙලෙස් තෝරුම ගැනීම ද ඉතාමත් දුෂ්චර ය. ඔහුට කෙලෙසුන් තැනිකළ යුතු යයි සිතා ගැන්ම ද අමාරු ය. කෙලෙස් නිසා පලිබෝධ වන්නේය සි සතිමෙක් ද ඔහුට තැන්තේ ය. සසර දුකෙකැ සි වැටහිමෙක් ද ඔහුට තැත. අවිද්‍යාවෙන් වැසි තිබෙන හෙයින් භාවනාවේ යෙදීමට පසුව සිත් යෙදෙන්නේ ද තැත. මෙසේ වට්ටය හෙවත් සංසාරය පවත්වා ගෙන යාමට උපකාර වන මුල් කරුණ ආයෝනිසා මනසිකාරය සි. එය දිවියී විවිකිව්‍යාවන් මතුකර දෙයි.

“සඛා දිවයීයා ව සොළස විඩා විවිකිව්‍යා ව අක්කදියී මූලිකා එව හොඳි. අඩුදියීයා නිරුද්‍යාය නිරුණුකෘති. සඛාති ව අපායගාමිකමාති අක්කදියීයා සතියා එව විපවත්ති.”⁶

සියලු දාශ්චේහු ද, සොළාස් වැදැරුම විවිකිව්‍යාවේ ද ආත්ම දාශ්චේය මුල්කොට ඇත්තාහු ම වෙත්. ආත්ම දාශ්චේය නිරුද්ධ වූ කල්හි එවා නිරුද්ධ වෙති. සියලු අපායේ උපදවන කරමයේ ද ආත්ම දාශ්චේය ඇතිකළේහි ම විපාක දෙත්. මේ කෙලෙසුන් ගෙන් වෙළි ඉන්නාතාක් සිත්න්නේ “සංසාරයේ දුකක් තැත. එයින් වෙන්වීම ය දුක” යනුවෙනි.

“භාවනාව දැන් සිනැ තැත. නරක තැහැ. කරන්නට සිනැ, එත් දැන්ම නොවේ.” තවත් කරුණක් නම්: “මේ කාලයේ කොතරම් භාවනා කළත් මාරුග එළයන් ලබන්නේ තැහැ. ඒ නිසා ම විද්‍රෝහා භාවනාව වැන්නක් කළාට වැඩක් තැත. මෙම්ත් භාවනාව, බුද්ධානුස්සති භාවනාව වැනි භාවනා නම් විකක් කළාට වරදෙක් තැහැ” යනාදී ප්‍රසිද්ධ ප්‍රකාශනයන් කරන උගත්තුන් ඇත්තා හ. මේ උගත් වෙශයෙන් ඉන්නා තුළතුන්ගේ මොළධාතුව පැදෙන්නේ කවදා ද? ස්වකිය කෙලෙස් වේගය නිසා මෙබදු අදහසක් සිතට පහළ ව්‍යවත් තුනුරුවන්ගේ තාමයෙන් ප්‍රකාශ නොකර ඉනන්ට සිතනවා නම් ඒකත් ලොකුම ලොකු සහනයෙකි. ඔබ

5. ප. දී. 400 පිට

6. පටිසං. 1 භාගය 130 132

තුළ බලපානා මේ කෙලෙස් වේගය ඔබට ප්‍රකට තැත. එය ඒ කෙලෙස් වේගයේ ම තදින් බලපානා ආවරණීය ස්වභාවයෙකි. යෝනිසේ මනසිකාරය සිනැ කරන්නේ මෙබදු ආපදා අවස්ථාවන්ගේ සැනැසිල්ලක් ලබා ගැනීම සඳහා බව මතක් කර දීම වටියි.

මේ සමග ඔබට විශේෂ කරුණක් කියමි. ඔබ විසින් ඔබ අවටත්, ඔබ ඇතුළතත්, පිටතත් හැමපැත්තෙන් ම ඉදිරියට පත්වෙන මහාදුක්කඳ දෙස තුවන් යොමු කොට බැලිය යුතු ය. ඔබ ම, ඔබ කල්ගෙවන්නේ මහාදුක් විදීම රසක් මැද්දේ නො වේ දැ සි සලකා බැලිය යුතු ය. මේ දුක්කඳ ඔබ අල්ලා ගෙන ඉල්නේ මන්දි සි ඔබන් ම ඔබ ප්‍රශ්න කරන්න. මෙම දුක්රෝස ඇත් කිරීමට නො සිතන්නේ කටර හෙයින් දැ සි සිතා බැලිය යුතු ය. සැබැවින් ම මෙම දුක්රෝස අහේතුක ව පවත්නේ නො වේ. මෙහි හේතුවක් තිබෙන බව යම් විටෙක ඔබට වැටුනුණෙන් එවිට ය, ඔබට දුක් රස ඉවත්කර ගන්නට ප්‍රථමවන් වන්නේ. එකලැ ඔබට දුක් ද වැටුහෙයි. එය තැනිකර ගත යුතු ය යන අදහස ද ඔබට පහළ වනවා ඇති. එකලැ ඔබට හොඳ ඇසක් ලැබුණුසේ සැලැකිය යුතු ය. ඔබට තිවන් සිනැ කරන්නේ මේ නිසා ය.

මේ අදහස - මේ අවබෝධය ඔබට ලැබුණෙන් භාවනාව පිළිබඳ එපාකම හගවන කරා සියල්ලක් ම මෝඩ කරා බව ලෙහෙසියෙන් මැ වැටුහෙනවා ඇති. භාවනාව ද එකාත්තයෙන් කළයුතු අවශ්‍ය කතිව්‍යයක් ලෙස ඉතුළු ම වැටුහි යනවා ඇති. මෙහිදී ප්‍රථීතල පිළිබඳ ප්‍රශ්නය හරස් කරගත යුතු තැත. භාවනාවෙන් ලැබෙන ප්‍රතිථිලයෝ එය පටන්ගත් වේලාවේ සිට මැ විකෙන් වික අහාන්තරයේ දියුණුවට පත්වන්නාහ. එය ඔබට පෙනෙන්නට ද ඉඩ තිබේ. නො පෙනෙන්නට ද ඉඩ තිබේ. එෂා ගැන ප්‍රශ්නයක් සිත්තු පහළ කර ගත යුතු තැත. යෝගවටරයා ප්‍රතිථිලයනට සිත් යොමු කොට සිත් කෙලෙසා ගන්නකු නො විය යුතු ය. අනාගත ආගාබන්තයෙන් සිත් වෙළි ගන්නට ඉඩ නො තබා ඔබ භාවනාවේ යෙදෙන්න.

නොවරදවා මේ ප්‍රතිපත්ති මාරුග ඔබ ගෙන යනවා නම් ඔබේ බලාපොරොත්තුව වූ මගපල ලැබීම හෝ මගපල ලැබීමට පාරමී හෝ වෙනවා ඇති. එය කිසිලෙසෙකින් වරදින්නේ තැත. තිවන් දැකීමට, මේ ජීවිතයේදී ම තිවන් දැකීමට, ඔබ සුදුසුය සි ඔබ තරයේ සිතා ගන්න. එහි

මැදුම් පිළිවෙත ගෙන නො කඩවා හාවනා මනසිකාරයේ යෙදෙන්න. පණ කෙන්ද අන්තිමට ම ගෙවී යන තෙක් ම හාවනාවේ යෙදෙන්න. නො නවත්වා කරගෙන යන්න. ඒ මහා ප්‍රයාගයේ ප්‍රතිඵලයෝ ඔබ සොයා ගෙන එන්නාහ. ඒ සත්‍යයෙකි.

යෝගාවච්චාට ලැබෙන බාධකයෝ.

මතු දැක්වෙන කරුණු දෙක කළින් ම සිත තබා ගෙන සිත හදා ගැනීම ඔබේ ප්‍රධානතම යුතුකම විය යුතු ය.

1. දිවිපුදා හාවනානුයෝගී වූ ඔබගේ දිවි රැකෙන සේ උච්චාන් කරන කරුණාවන්ත සිහිනුවණැති පිරිසක් අවටින් වෙසේද් ද?
2. හාවනාවේ අතරකදී හෝ අගදී හෝ සමාජයට මුහුණු දුන් ඔබට, ඒ සමාජයේ සතර පැත්තෙන් ම, “පිස්සා, හාවනා පිස්සා” යනාදිය කියමින්, කැ ගසමින්, ඩු කියමින්, විවිධ තාචන පිබනයෙන් නිගුහ කරන විට, හිරිහැර කරන විට, යාමට තැනක් නැති වැ තැවැනීමට නිවහනක් නැති වැ පාරෙන් පාර මාරු වෙමින් දුක් විදිමට ඔබට ප්‍රථිවන් ද? මෙයට යෝගාවච්චා ගක්තිමත් විය යුතුය.

මෙසේ හෙයින් ඉතා දුකසේ හාවනා මනසිකාරය කරමක් දුරට දියුණුවට පත්කර ගෙන, සිතට මදක් සැනීසිල්ලක් දීමට සමාජයට පැමිණියාත් සිදු වන්නේ කිය නො හැකි පිඛා රසක් මැද වැටී මිය යාමට ය. නැත්තාම් එතරම් කටුක දුක් රසකට මැදී වීමට ය. අගමින් සිතැති ගිහි පැවිදි සමාජය ඔහු ඉක්මනින් අන් ලොවකට ඇතුළු කිරීමට එකතු වී සමඟ සම්පන්න වැ වැඩ කරනු දක්නා ලැබේ. අද බුදුසසුනේ ඇතුළතට වැදිගෙන ඉන්නා පිරිස මෙබදු තම්, පිටතින් ඉන්නා පිරිස කෙබදු විය හැකි ද? මාරාගේ හිතවත්ත් මෙන් ඉන්නා මොවුන්ගෙන් නිවන් පිණිස වැඩ කරන යෝගාවච්චා කෙසේ බේරෙන්න ද? කෙසේ හෝ මොවුන්ගෙන් බේරිමට යෝගාවච්චා සමත් විය යුතු ය.

තවත් ප්‍රශ්න කිපයෙකි.

හාවනාවේ යෙදෙන යෝගාවච්චාට විසඳා ගැනීමට දුෂ්කර වූ තවත් ප්‍රශ්න කිපයෙකි. යෝගාවච්චාගේ සිත හදා ගැනීමට උපකාර

වනු සඳහා ඒවා ද මතුකර දීමට උත්සාහ දරන්නට සිදුවේ තිබේ. කල් ඇතිව ම හේතුව තේරුම් ගත් විට එයින් වන විපත මගහරවා ගැනීම පහසු හෙයිනි.

යෝගාවච්චා එම යෝගාවච්ච තත්ත්වයට බසින්නේ කුඩා වූ හෝ මහත් වූ හෝ සම්පත්තියක් හා කුඩා වූ හෝ මහත් වූ හෝ ඇාති හිතවත් සමුහයක් ද පිළිබඳ වැ පැවැති අපේක්ෂාව අතහැර දැමීමෙනි. එයින් ඔහුට හාවනාමය ගක්තියක් ලැබෙයි. ඒ ගක්තියෙන් ඔහුට තමාගේ හාවනාවේ මැනැවින් යෙදීමට හොඳට ඉඩකඩ සැලැසෙයි. නිස්සඩතාව දියුණු වීමෙනි.

පලපුරුදු ඇාති හිතවතුන් මඩුල්ලෙහි හැම ඉඩියකින් ම බැඳී, විසු ඔහුට එයින් වෙන්වීම පහසු නැති බව පැහැදිලි ය. එහි පැවැති ආස්ථාදය තේරුම් ගෙන ආදිනවය වැටහිමේ දී නෙකුමම සක්කුදා පහළ වේ. මහ කටුලැහැක් වැනි ඒ ගිහි ගෙයින් අයින් විම උසස් සැනැසැල්ලෙකි. මහත් ලාභයෙකි. පිරිසිදු නිදහසෙයි. මේ නෙශ්චතුම් නාමයෙන් සඳහන් වන තත්ත්වයට පත්වීම එතරම් ලෙහෙසි නැත. පුද්ගලයා තුළ මේ අදහස සපුරා ගැනීමේ වෙතනා කොතෙකත් පහළ වුවත්, ඇතුළත් හි පැලැමීන සමුද්‍ය පාක්ෂීය ක්ලේෂ ගණයේ ප්‍රාග්ධනය ස්වභාවය අනුව හොඳ පැත්තට හැරීමට බාධා කිරීම කොතෙකත් ලැබෙයි.

උසස් ලෙස හාවිත සිත් ඇති උතුමෝ මේ අහිනිෂ්කමණයේ දී මැ බලවත් උනන්දුවක් හා ප්‍රිතියක් පහළ කොට ගෙන, අනතුරුව මැ ධ්‍යානා මාරුග එල සම්පත්තින් අත්පත් කර ගන්නාහ. මහාකාජ්‍යප මහරහතන් වහන්සේ, මහා ක්විවාන මහරහතන් වහන්සේ ආදී උතුමන් මෙන් ස්වකිය අහිනිෂ්කමණයේ පරමාර්ථය මුදුන් පත්කර ගත්හ. මේ නිසා ම පැවිද්ද ලබා දෙන ගුරුවරු කුලදරුවන්ට එකෙසෙහි ම විද්‍යාගතා කමටහන් කියා දෙන්නා හ. එසේ ඒ මෙහොතේ මහරහත් බව ලබා ගත්තේද බොහෝ වහ.

ඇතැම් පින්වත්ත් හට විවිධ වූ අරමුණුවලැ පටලැවී තැලී තිබූ සිත එයින් නිදහස් කොට, විවේක ඩුම්යෙක යොදවාලීමේ දී, දෙණීයක නොබැඳ නවතා ලු වුපුපැටියකු සේ ඉඩ ලද ලද සේ නොයෙක් අත

දුවන්නට පටන් ගැන්මෙන් එයින් මහත් හිරිහැරයකට මූහුණ දෙන්නට සිදුවනු ඇත. නොයෙක් විතර්කයේ විවේකයක යෙදෙන ඔහුගේ සිත වටා කරකැවෙන්නට පටන් ගන්නාහ. මෙසේ හෙයින් ඔහුගේ සිතට මද තීදහසෙකුද නැත. එකල ඔහුට හැරදමා ආ හිහිගෙයට වඩා මෙබඳ අවස්ථාව ඉතා බිජිපුණු සේ ද, කටුක සේ ද, වැටහෙන්නට පටන් ගනියි.

අලි, කොට්, වලස්, නා, පොලාන්, යක්, රකුසු ආදි බිජිපුණු සතුන් විසින් වට කරනු ලැබුවහුට යම් සේ තීදහසේ සැනැසිල්ලේ කළ ගෙවීමට නො හැකි නම්, එබදු තත්ත්වයක තමා වැට්ටෙන සිටුනා සේ ඔහුට වැටහෙන්නට පටන් ගනියි. මේ තත්ත්වයෙන් තීදහස් වීමට නම් ඔහු විසින් ඒ නොක්ඩම්මයේ ඉදිරියට ය යුතුය. ඉදිරියට යාමට නම් තමා තුළ පහළ වී ඇති දුබලකම් මෙනෙහි කොට, ඒවායින් සිත් පිරිසිදු කොට ගෙන, වරණධරම තමා තුළ දියුණුවට පත්කර ගත යුතු ය. තමා යට කර ගෙන සිටුනා පසුවත්තිවරණයන් මැනවින් තේරුම් ගත යුතු ය. මෙවා ඉවත් කිරීමට හෙවත් මොවුන්ගේ බලය බිඳීමට නියම ආයුධයේ නම් සිලාදී වරණ ධර්මයේ ය. එහෙයින් මේ ගුණයන් තමා තුළ තිබේ දැ යි මැනැවින් සලකා බලන්න.

1. සිලය : තමා රක්නා ආජ්ච්ව්වමක ශිලාදී ශිලධර්මයේ මැනැවින් රකි ඇදේද යි නුවණින් සලකා බලන්න. ඒවා අඛණ්ඩ වැ, නො කැලැල් වැ, නො සිදුරුවැ, තණහා මාන දිවියි වලින් නො කෙලෙසී පවතින්ද යි හොඳින් විමසා බලන්න. ඒවා හොඳින් තිබේ නම් ඔබට නො වැරදි බලවත් ප්‍රිතියක් එකාන්තයෙන් පහළ වනු ඇත. එයින් ඔබට බලවත් සුවයක් අත්පත් වනු ඇත.

2. ඔබේ ඉන්දිය සංවරය කෙසේ දැ යි සලකා බලන්න. ඇස්, කන්, තැහැය ආදි වූ ඉන්දිය දොරවල් නිකම් හැරදමා තිබුණෙන්, ඒ මගින් කෙලෙස් ධාරාව ගළා ඒම නො වැළැක්විය හැක්කේ ය. එහෙයින් සිහියත් නුවණත් යොදා ඒ දොරවල් ආරණ්ඩා කර ගැනීමෙන් ඉන්දිය සංවරය රැකෙන සැටි හොඳින් නුවණින් සලකා බලන්න. එයන් මෙහි දී තමාගේ ශිලය ආරණ්ඩා වීමට ඉතා උපකාර වන සැටි ඔබට ම වැටහෙනවා ඇත.

3. පමණ දැන අහර ගැනීම නම් වූ හොඳනෙ මකාකුද්දකාව, ඔබගෙන් මැනවින් සම්පූර්ණ විය යුතු ය. එය ඉතා උතුම් යෝගාවවර ධර්මයෙකි. මැනවින් සිල් රකිමට, ඉදුරන් හොඳට දමනය කර ගන්නට හා ඔබ ඉන්නා තැනත්, ඔබ යන ගමනත් හොඳින් තේරුම් ගෙන ඉදිරියට යාමට මේ ගුණය ප්‍රයෝගනවත් වන බව ඔබ විසින් හොඳින් තේරුම් ගත යුතු ය.

4. ජාගරියානුයෝගය: එනම් තීදිවැරීමට පුරුදු වීම යෝගාවවරයා හට ඉතාමත් අවශ්‍යය ය. තීන්ද තරම් ප්‍රමාදයට හේතු වන තවත් අනර්ථකාරී ක්‍රියාවෙක් නැත. යෝගාවවරයාට එන, මේද දෙක බලවත් සතුරෝ දෙදෙනෙකි. ඔවුන්ගෙන් ආරණ්ඩා වීමට තීන්ද පමණ දැන යෙදිය යුතු ය. එය අඩුකර ගැනීම කුමයෙන් කළ යුතු ය. පුරුදු වන විට අන්තිමයේ එය ඉතා පහසු වැඩික් වෙයි.

- 5.-11. සද්ධා, හිරි, ඔත්තප්පේ, බහුස්සුත හාවය, විරිය, සති, පස්ක්කා යන ධර්මයෙක් සත්දෙන මැනැවින් සලකා බලා තමා තුළ දියුණුවට පත්කර ගත යුතු ය. මේ ධර්මයන් කුමයෙන් වැඩින කළේහි, සිත තුළ බලපාමින් පැවති නිය්‍යානාවරණ ධර්ම සම්භාය - එනම් කාමවිෂජාදී තිවරණයේ - දුබල වෙති. මෙවා වාතුරුහුමක කුසල විත්තය ආවරණය කරගෙන පවත්නා හෙයින් නිය්‍යානාවරණ යයි කියනු ලැබේති. එහි නිය්‍යානයන් නිය්‍යානාවරණයන් දත් යුතුය. ඒ මෙසේයි:

1. තොක්කීම්මය නිය්‍යානය යි. කාමවිෂජාය එය ආවරණය කරන නිය්‍යානාවරණය යි.
2. අව්‍යාපාදය: එනම් මෙත්‍රිය නිය්‍යානය යි. ව්‍යාපාදය නිය්‍යාවරණය යි.
3. අලෝක සක්ක්ංචාව නිය්‍යානය යි. එනම් මිදිය නිය්‍යානාවරණය යි.
4. අවික්කේපය නිය්‍යානය යි. උද්ධිවිවය නිය්‍යානාවරණය යි.
5. ධම්මවත්තානය නිය්‍යානය යි. විවිකිව්‍යාව නිය්‍යානාවරණය යි.⁷

ඇම්මවත්තානය නම් ධම්ම විනිශ්චය යි. ආලෝකසක්ක්ංචා නම් ආලෝක නිමිත්ත යි. මේ නිය්‍යාන ධම්මයන් මේරීමෙන් හා ආවරණ

7. පරිසං. බු. ඡ. 1 x 310 පිට

ධරමයන් ඉවත්වීමෙන් ද කුමයෙන් උපවාරයාන හා අර්ථණායානයේ පහළ වන්නාහ. ඒ දාන සතර සපුරා ලිමෙන් වරණ ධරමයෝ සම්පූර්ණ වන්නාහ. මේ නිදහස් වන කුමය යි.

පරාජයට පත්වන්නේ

මෙසේ ඉදිරියට යාමේ තේරුමක් නැත්තා සහර පුරුදු අනුව ආවරණ රළ වේගයට අසුවී දුක් මුහුදේ ම ගිලෙනු පෙනේ. මෙබදු පුද්ගලයේ දෙපරිදෑදකින් දුකෙහි ගැලෙති. ඇතැමිහු පෙරලා ගිහි කම්කටොලු මැද රඳීමට ප්‍රිය කරති. තවත් කොටසක් අර ඩිභිසුණු කම්කටොලු අතරේ ම පරමාර්ථයක් නැතිව ගැවසෙන්නාහ. මේ දෙකාටස ම ජයව්‍යමක් තේරුම් නො ගත්තේය.

ගිහිගෙන් නික්ම සපුනට බසින බොහෝ දෙනා නියම තේරුමක් ඇතිව එයට බසින්නේ නො වෙති. ඇතැමිහු අනුන්ගේ බසට යට වී එයට බසිනි. තවත් කොටසක් පුද්ගලික සිත් අමනාපයෙකින් ද ගිහිගෙය අතහරති. ඒ අමනාපකම් මගහැරෙන විට යළිත් කුණු වලේ එරෙන්නට යන්නාහ. ඇතැමිහු ස්වකීයනට දුවුවම් සඳහා වික කලෙකට ඔවුන්ගෙන් ඇත් වන්නාහ. රැකිරන්නා වූ අනුගාමිකයන් ලැබුණු විශය යළිත් පෙර පුරුදු වැඩ පිළිවෙළ අනුගමනයට පසු නො බසින්නාහ. තව තවත් ලොකික බලාපාරොත්තු සම්පූර්ණ නො වන විට අධිනික්මන් අදහස් කඩකර ගනිති.

ගිහිගෙයින් නික්මෙන්නා තුළ සහර දුක ගැනු තරමක හෝ වැටහිමක් තිබිය යුතු ය. කෙලෙසුන්ගේ ආදිනව පක්ෂය ද බොහෝ දුරට තේරුම් ගෙන තිබිය යුතු ය. ඇත්ත වශයෙන් මේ තේරුම් දෙක තිබේ තම්, යෝගාවර ජීවිතයේ දී ලැබෙන කවර තරම් පිඩාවෙකින් හෝ සිත් පෙරලා ගන්නට නො බසින්නාහ. මේ අඩුපාඩුව නිසා ම, ගිහිගෙයින් නික්ම යෝගාවර ජීවිතය ඇරුමුවාහු - නිවන් පසක් කිරීමට ඉදිරිපත් වුවාහු ලාභ කිරීම් ප්‍රශනයාවනට ගිපුව ඒවා වැඩියෙන් උපදාවා ගැනීමට, වමාරු කන සතුන් අනුගමනය කරන්නන් මෙන්, නොයෙක් විට ප්‍රතිපත්ති මාර්ගය වෙනස් කරනු ඇපට දක්නට ලැබේ. නිවන් මග අනුරා ගෙන, සහර ගමන් මග එළිපෙහෙලි කොට ගෙන, විවිධ ස්ථානයන්ගෙන් හා පුද්ගලිකව හදාවබා ගන්නා දායක පිරිසෙන් හා අතවැසි පිරිසෙන් හා දන

සම්භාරයෙන් ද ආස්‍ය වැ කල් වෙවනු පෙනේ. ඔවුන්ගේ කුටුම්බ සංරක්ෂණයට අපේ ඇති ර්මිහාවක් නැත. ධරමය හා ධරම මාර්ගය නො පිටට හරවාලමින් කරන මේ ගාසන විලෝපය ගැන සංවේගය පළ කරමු. ගිහි පැවිදි උහය පක්ෂයට ම තුවණුසි පැදේවා !

විතර්ක විජය

යෝගාවර ජීවිතයට ඇතුළත් වූවහුට මරසෙනග මෙන් විතර්ක දාරාවෝ ගලා එන්නට පටන් ගන්නාහ. මේ විතර්කයේ නව කොටසකට බෙදා දක්වන ලද්දාහ. ඒ මෙසේයි:

1. කාමලිතර්ක - කාම වස්තුන් පිළිබඳ කළුපනාවෝ,
 2. ව්‍යාපාද විතර්ක - පරාහට හානියක් පිඩාවක් වනසේ කරන කළුපනාවෝ,
 3. විහිංසා විතර්ක - පරාහට හිංසාවක් කිරීම ගැන කළුපනාවෝ,
 4. ඇති විතර්ක - තැයෙන් ගැන පහළවන විතර්කයේ කළුපනාවෝ,
 5. ජනපද විතර්ක - ඒ ඒ තගර ජනපදයන් ගැන පහළවන කළුපනාවෝ,
 6. අමර විතර්ක - නොමැරී කළුගෙවීම ගැන පහළවන කළුපනාවෝ,
 7. පරානුද්දයකා පටිසංයුත්ත විතර්ක - පරහට අනුකම්පා කිරීම ගැන පහළ වන කළුපනාවෝ,
 8. ලාභ සත්කාර පටිසංයුත්ත විතර්ක - ලාභ සැලකිලි ලැබීම ගැන පහළ වන කළුපනාවෝ,
 9. අනවක්ෂ්‍යත්ති පටිසංයුත්ත විතර්ක - අවමන් නො ලැබ කළුගෙවීම ගැන කළුපනාවෝ.⁸
- මේ විතර්කයන් ගෙන් ඇතැම් විතර්ක එක එල්ලේ අකුසලයට බර නො වුව ද, කුසල් සැරියට පෙනී සිටිය ද, ඒකාන්ත වූ අකුසල වූ විතර්ක ඇද ගැනීමට උපකාර වන්නාහ. යෝගාවර තත්ත්වය කෙලෙසාලන ගති ද එහි ඇත. එහෙයින් මේ හැම විතර්කයක් මැ දැනෙන විට මැ මෙනෙහි කර ඇත් කරන්නට පුරුදු විය යුතු ය.
8. මුළන බු.ප. 342

“මේ විතරකයෝ මාරසේනාවෝ ය. මොවුන්ගෙන් බේරීයාම යෝගාවවර ජ්‍යෙෂ්ඨයක් ගත කරන මට අයිති ලොකු මැ යුතුකම ය. මා ගමන් කළ යුත්තේ මැදුම් පිළිවෙතේ ය. මේ විතරකයෝ අන්තර්කට වැට් ගත්තේයි. මේවා ඔස්සේ ගමන් කරන්නට සිතට ඉඩිමෙන් වන්නේ මා පැතු ලොවුතුරා මග සොයා ගෙන යන ගමන අසාර්ථක වීම ය,” කියා මෙසේ සලකා මෙනෙහි කිරීමෙන් විතරක නිග්‍රහය කොට, මේ විෂම භූමිය ඉක්ම ගතහොත්, ඒ ද්‍රුෂ්‍ය යෝගාවවරයෙකි. තමා තෝරා ගත් කමටහනට සිත යොදා ගෙන පයන්විකාසනයෙහි දෙනුන් පැයක් කළ ගෙවීම ඔහුට දුෂ්කර නැත. වේදනාවෙන් පිඩා ද ඔහුට නැත. සමාධිය දියුණු කර ගැනීමේ අවස්ථාව එළඹි ඇත.

මගෙරී යන ක්‍රෘතු මග

දැන් අපි යෝගාවවරයාට තමා ය යුතු මග ඇහැරීයන සැටි ද පෙන්නා දීමට උත්සාහ කරමු. විතරක නිග්‍රහයෙන් ජයක් ලබා ගත් අපේ මේ යෝගාවවරයා බාහිර කිසිදු දෙයකට නො පෙළමෙනසුළු අහිංසක පුද්ගලයෙකි. සුදුසු යෝගාවවර ගුණ නොමැති වැ යෝගාවවර නමින් සිවුනා පුද්ගලයන් දෙස බල බලා කළේගැවූ මහජනයා මේ පුද්ගලයන් දැකීමෙන් පහළ කර ගන්නේ රහතුන් වහන්සේ යන හැගුමෙකි. එහෙයින් දැන් මොහු වටා නොයෙක් දෙනා එතෙන්නට පටන් ගන්නාහ. අනුන් සිත් ගැනීමේ අදහසින් ඉරියවූ පැවැත්වීම ඔහුට නොකර පැහැර හැරිය නො හැකි තැනට පත් වෙයි. ඔවුන්ගේ නොයෙක් විදියේ සිතැගි ඉටු කිරීමට නො ගොස් නො විසිය හැකි තැනට පැමිණෙයි. වටින් පිටින් නොයෙක් විදියේ ලාභ - කිරීති - ප්‍රංශසාවෝ ගළා එන්නට පටන් ගන්නාහ. මේ පිරිසිදු අදහසින් ගමන්ගත් පුද්ගලයා අර ලාභ - කිරීති - ප්‍රංශසා මහ මධ්‍යෙහි එරිගනියි. එයින් ගොඩ එමට නො හැකි තරමට හේ මේ මහමධ්‍යී එරිගනියි. කළේ ඇති වැ මේ ආදිනවය තේරුම් කරගෙන සිටින්නට බැරිවීම නිසා යට වී තිබු කෙලෙස් කසළ යළිත් මතු වන්නට පටන් ගනියි. අන්ත පරිභානියකට වැටෙන, මේ යෝගාවවරයා කිසි ලෙසකින් මතු විය නොහෙන සේ ඒ මහමධ්‍යෙහි එරි කළේ ගෙවයි. ඔහුට ලොවුතුරා

ගුණ අමතක වී ඇත. සසර දුක බව අමතක වී ඇත. කෙලෙසුන්ගේ මහා ආදිනව රාජිය අමතක වී ඇත.⁹ දැන් ඔහුට තමා යන්නේ කවර මගෙක ද? කියා සැලැකීමෙක් නැත. සසර මහදුක් මුහුදේ පෙරලෙමින් කළේ යවයි. මේ පුද්ගලයාට සිදුවුයේ මහ විපතෙකි. එහෙත් ඔහුට හෝ ඔහු වටා සිටි ජනයාට හෝ එබදු අදහසෙක් පහළ නො වේ. මේ හැම දෙනාම කළේ ගෙවන්නේ මාරයාගේ අධිරාජ්‍යයේ නො වේ ද? මේ පුදුමයෙක් නො වේ.

ඉදිරි ගමන්දි ලැබෙන මාරක බාධික රාජිය

“දාරුණො හික්වෙ ලාභ සක්කාර සිලාකො”¹⁰ යනාදින් වදාල, බුදුපියාණන්ගේ බණ සිතටගත් යෝගාවවරයා අනුන්ගේ ඇප්‍ර උපස්ථානයට නො රටවෙයි. අනුතුත් අනුන්ගේ පිදිවිලින් මැනැවින් තේරුම් ගෙන, තණ්හා, වසික නොවී සිහි තුවණ ඇතිවැ පරිභාග කෙරෙමින් තමාගේ ඉදිරියට තිබෙන බරපතල වැඩ රස පිළිබඳ වැ මැනැවින් තේරුමක් සිතින් ගෙන, හාවනා මනසිකාරයේ හාදින් යෙදෙයි. මෙසේ අනුන් ගැන නො බලා, අනුන්ගේ ඕනෑ එපාකම් ගැන නො සලකා, තමාගේ හාවනා කෘත්‍යා මැ වැඩියුණු කර ගෙන යාමට උත්සාහ කරන මෙබදු යෝගාවවරයා ගැන මේ කාලයේ ගිහි පැවිදි සමාජ දෙක ම සලකන්නේ හිතුවක්කාර පිස්සකු ලෙසිනි. ගුණය දන්නා, ගුණ ගරුක උතුමන් විසින් හිස මුදුනෙන් පිළිගන්නා මේ නිවන් මගට පිළිපන් පුද්ගලයා, අද වැඩිහිටි ගිහි පැවිදි බොහෝ දෙනා සලකන්නේ අභක දමන බුලත් කෙළ පිරවූ පඩික්කමකටත් වඩා පහත් කොටය.

අහෝ! සපුන් පිළිවෙත් මගක් පිරිහිමේ මහමගට වැට් යන හැටි! බුදුන් රහතුන් පවා සලකන, ගරුකරන, ආරද්ධවිරිය, සාතවිවකාරී, නිබාන සවිජ්‍යකිරියාවෙහි යුත්තප්පයුත්ත යෝගාවවරයා අසුරු කරන්නන් හට තදින් අප්‍රිය පුද්ගලයෙක් වෙයි. මෙය පිරිසේ ම වරදෙක් නො වේ. පිරිසට අණ දෙන තිලධාරියාගේ එනම් සාප්ලිකව ගත් වැඩ පිළිවෙළක් ඇති, සංස පරිනායකයාගේ අධර්ම පාලනයෙහි වරද ය.

9. ලාභ සක්කාර සංයුතක: බු.ඡ. 2.344

10. සංයුත: බු.ඡ. 2 x 344

“භාවනා කරනවා කියා කාලය නාස්තිකර ගන්න එපා, පරියත්තියෙහි යෙදෙන්න ඕනෑ, අපටත් මේ ස්ථානයටත් ආදරයෙන් කටයුතු කරන දායකයන් සතුව කරන්න ඕනෑ. ඔවුන්ගේ ආරාධනා දන් පින්කම්, අශ්‍රහ දරුණනාදියට හොඳට පෙළුගැසී යන්නට ඕනෑ, මේ කාලයේ ඔය වැඩ කළාට ප්‍රතිඵලයකුත් නැහැ. ඒ නිසා ඔය වැඩි වැඩ අතහැර හොඳට සිල්ටික ප්‍රාථමික තරමින් රෙකොගෙන ඉදිම හොඳා” යනුවෙනි, ඒ සංසපරිනායක තැනගේ නිරන්තර දේශනයයි. දිනපතා ලැබෙන “සුගතෝවාදය” මෙන් මෙබදු දේශනාවන් අසන්නට ලැබෙන එම පිරිසට මෙබදු පුද්ගලයකු ඇතේ වැටුණු කුණක් මෙන් වීම පුදුමයක් නො වේ. අනුන් ගැන හෝ අනුන්ගේ වැඩි ගැන හෝ නො බලා තමාගේ භාවනා කෘත්‍යය දියුණු කර ගෙන යාමට උත්සාහ කරන මේ යෝගාවවරයා වැඩිදෙනෙකුන් හට අප්‍රිය පුද්ගලයෙක් වේ. ඔවුන්ගෙන් ලැබෙන පිඩා සීමා රහිත ය. භාවනා සිත පවත්වා ගෙන යාමට මොහුට ඉඩෙක් නො ලැබේයි. මේ යෝගාවවරයා ද පසුබට නොවේ. හෝ මෙසේ සිතයි. “වකුමාස්ස යථා අනෙකා - සොත්වා බධිරෝ යථා”¹¹ යයි මහාකච්ඡාවායන මහරහතන් වහන්සේ වදාලේ “අසේ ඇතිව අනයකු මෙන් ද, කන් ඇතිව බිහිරකු මෙන්ද හැසිරෙන්නා” යයි කියා ය. ඒ කාලයේත් මෙබදු තැනැත්තන් සිටින්නට ඇත. අද ගැන කියන්නම දෙයක් නැත. මෙසේ සිතා හෝ වැඩි වැඩියෙන් දෙයිනිය වඩා භාවනා මනසිකාරය කඩ නො කොට කරගෙන යයි, භාවනාවෙන් ක්‍රමයෙන් දියුණුවට පත් වෙයි.

බාධික රාජියක් මැදා

යෝගාවවරයා අනුන් හට එපා වීම මෙන් ම යෝගාවවරයාට අනුන් එපා වීම ද ස්ථානාවික සිද්ධියක් සේ සැලැකිය හැකිය. නියම ලෙසින් කළුපතා කරන්නට නො හැකි වූ, ගුරු අවවාදයෙන් මධ්‍යක් ඇත් වූ යෝගාවවරයා හට සිදුවන්නට ඉඩ ඇති පිඩා රාජිය අති මහත් ය. හිතවතුන් ගෙන් මධ්‍යක් ඇත් වී ගිය මොහු නැවතීමට සෙස්සන් පමණක් නොව අනෙක් යෝගාවවරයේ ම මැනවින් සැදී සිට ගනිති. මේ හැම දෙනම, භාවනාවේ යෝගුණ තැනැත්තා කිසිදු වැඩිකට නැති පුද්ගලයකු කොට

පෙන්වීමට සමත් වෙති. අහො! ධර්මය කොහොදු සැග වී ගත් සේ හැගෙයි. භාවනාවේ යෙදී ද්‍රාන මග පල ලබනු වෙනුවට අද සමාජයේ බලපානා අධර්ම වේගය යෝගාවවරයාගේ ඉස්මුදුන මත කරකැවීමෙන් ඔහුට සැලැසුන්නේ කිමෙක් ද යනු මෙයින් වටහා ගත හැකි වෙයි. අද රහත් වීමට පිළිවන්කම ඇතැත් මේ සා විෂම හිහි - පැවිදි සමාජයේ වෙසෙමින් නම් විත්තෙකග්ගතා මාත්‍රයකු ලැබ ගැන්ම පහසු නැත්තේ ය. ඉතා උසස් ද්‍රාන මාර්ග එල ගැන කටර කාලාදා?

බොහෝ යෝගාවවරයේ තම තමන්ගේ ප්‍රණිධිය ද වෙනස් කරන්නාහ. එසේම ඔවුහු සංඝුව එක් සිතින් එහි යෙදෙන්නේ ද නො වෙති. ඇතැමිහු, නිවන පහසුවෙන් ලැබෙනාත් ලැබෙන්නත්, නැති නම් පසුව වෙන ආත්ම භාවයක දී එය ලබාගැනීමේ අදහසින් මෙන් බොහෝ හෙමින් භාවනාවේ යෙදෙන්නටත් ඉටා ගනිති. නො යෙදී නිකම්ම කළුගෙන්නන් දෙස බලන විට මෙයත් උසස් ගුණයක් සේ සැලැකිය හැකිව තිබේ.

යෝගාවවර යෝගෙනාවේ

යෝගාවවරයා වේදනා විෂය, විතර්ක නිගුහය, ඉන්දිය විෂය යන මෙයින් සමාධියේ ස්ථීරතාවකට පැමිණෙන බව පලමු කියන ලදී. බැහැරී පුගුලන්ගේ විරෝධය මෙන්ම අනුරෝධය ද, අනුකූලතාව ද ගණන් නොගත යුතුය. ඒ දෙක ම යෝගාහාසයට පිඩාකර ය. ඒ දෙකින් ම පිඩා නො ලබා ඒවාට අසු නොවේ, ස්ථීර සිතැතිව දිගට භාවනා මනසිකාරය පවත්වා ගෙන හියේ නම්, ඔහුට විද්‍රෝහනා ඇළනයන්ගේ කොතකට හෝ පත්විය හැකිය. ඒහෙත් මෙහි දී ඔහුට ගුරුවරුන්ගේ උපදෙස් අවශ්‍ය වෙයි. ඇතැමි විට මේ ආවශ්‍යක ම වූ ගුරු උපදෙශයෙන් පවා පිටමන් වීමට කරුණු යෙදෙන්නට ඉඩ නැත්තේ නො වේ. එහෙයින් එය ද කළේ ඇතිවැ තෙරුම් ගෙන, භාවනා මනසිකාරයේ යෝධිය යුතු ය. ඉතා දිස් වූ කාලයක් මූල්‍යලේප පුරුදු කළ ඉදුරන් පිනවීමේ ක්‍රියාව මෙන් ම මෙය නො වරද්දා ගෙනගිය හැකි නො වන බව විශේෂයෙන් සලකා හිත තබා ගතයුතු කරගෙනකි.

භාවනාරම්භයේ දී තමා විසින් පරිත්‍යාග කළ ජීවිතය රෙක ගැනීම ගැන නැවත නැවත සිත නො යෝධිය යුතු ය. ජීවිතින්දිය පිළිබඳ

දුබලතාව මැනැවීන් සිතට ගෙන ඒ ජීවිතය ගැන නො සලකා මතසිකාරයෙහි යෙදිය යුතු ය. යෝගාවවරයා තුළ නියම යෝගාවවර අදහස් දියුණු නම්, ඔහුට තමාගේ ජීවිතය කියා දෙයක් නැත. එකින් එකට සම්බන්ධ වී පවත්නා පස්වී ආදි බාඩු සමූහය වූ නො නැවත් පවත්නා ක්‍රියාකාරිකය වශයෙන් දැනෙන මේ කරජකය මහත් පිළිකුල් සේය ඔහුට වැටුහෙන්නේ. එහි ආගාවක් තබා අපේක්ෂාවක් පවා තබා ගැනීමේ අදහසෙක් ඔහුට නැත. එය ඔහුට ප්‍රථම ගොඩකි. එය තවදුරටත් රැක බලා ගැනීමේ අභිරුවියෙක් ද ඔහුට නැත. ජීවිතය ද නො නැවත් ගලන දිය දහරක් සේ වහා බිඳී බිඳී යන බව ද ඔහුට මැනැවීන් වැටුහී ඇත. මෙබදු අවස්ථාවක ගත කරන, යෝගාවවරයෙකුගේ බාහිර දුබලකම් කොතොක් බැලිය හැකිය. පිටතින් අවට ඉන්නා පුද්ගලයන් ඔහුගේ අඩුපාඩුකම් සෞයන්නන් වුව හොත්, එහි දී වන්නේ යෝගාවවරයාගේ මරණය සි. මෙබදු සංකටාඅවස්ථාවන් ගෙන යෝගාවවරයා බෙරා ගැනීමට නම් මෙහි තතු දත්, පැසුණු තුවණුති, වැඩිහිටියන් අතර නිතර ගැවැසිය යුතු ය. දරදඩු, සැදැහැ මද පුද්ගලයන් ගෙන් ඇත් විය යුතු ය.

දුබල, තුවණ මද පුද්ගලයන් යෝගාවවරයන් ඇසුරෙහි උපස්ථානාදිය සඳහා යෙදුවීම කිප අතෙකින් විපත්තියට හේතු වෙයි. ඉතා ලිනැකීම් පවත්වා ගෙන යන පිළිවෙත් මගට මෙය බිඳුණු මහ කටුවටක් වීම මෙන්ම පුද්ගලයනට ද ජීවිතයේ අවසානය තෙක් මගහරවා ගත නොහෙන තපුරු පිරිහිමෙක් ද වෙයි. පිළිවෙත් මගහි නියම ලෙසින් සිත් සතන් පවත්වා ගෙන යාමට ඉඩ කඩ නො ලැබේමෙන් එය පිරිහිමට ද පත් වෙයි. එයින් සිදු වූ දෙය තේරුම් ගැනීමට නො හැකි වෙයි. එය දක්නා මහජනතාව පිළිවෙත් මග ගැන ද සැක උපද්‍රවන්නාහ. එහෙයින් මෙය පොදු සමාජය තුළ ද බොහෝ විට වැරදි අදහස් තහවුරු වීමට පවා හේතු වන්නකි.

හොඳ මැද්දේ ලැබෙන නරක

භාවනාවට උපදේස් ලබාගන්නා කලුෂණම්තු ආචාර්යීවරයෙකුගේ උපකාරයක් නො ලබා තමා තුළ තැන්පත් කරගත් සුත සම්පත්තිය

උපකාර කරගෙන ඇතැම් පුද්ගලයනට තම තමන්ගේ භාවනා මාර්ගය දියුණුවට පත් කරගෙන යාමට නො බැරි නො වේ. සුත සම්පත්තියෙන් යුතු වැ කළණ මිතුරු ගුරුන් ඇසුරු කරන්නාට පවා භාවනාවේ ප්‍රගතිය ගිලිහි යාමෙක් වේ නම්, කුමික වැ ප්‍රතිපත්ති මාර්ගය ගෙන යාම පමා වේ නම්, උපදේශකයන් නැති වැ භාවනාව ගෙන යන්නාහට අඩුපාඩු වීම ගැන කවර කථා ද? උපාහරණයක් වශයෙන් කියතොත්, සුතසම්පත්ති බෙංධ්‍යා හට දිවයි විසුද්ධිය සම්පූර්ණ වැ තැන්පත් වී ඇති සැටි හොඳට පෙනෙයි. හෙතෙම තථාගත දේශීත බණ පද නැවැත නැවැත පෙරල පෙරලා සලකමින් ම තමා තුළ දිවයි විසුද්ධිය මැනැවීන් සැදි පිරි තිබෙන සැටි සිතා ගනියි. හේ මේ බණපදය ගැන සිතා සිත හදා ගනියි.

"කාච්චායනය, මේ ලෙස්කයා ඇතිකම (ඁාංච්චාවනය) ද නැති කම (උච්චේදය) ද යන පැති දෙක බොහෝ සේ ඇසුරු කළහ. කාච්චායනය, පස්කද පහළ වීමේ හේතුව තතු සේ තේරුම් ගත් තැනැත්තා හට එහි පහළවන උවේෂද වාදය නැත. කාච්චායනය, ලෙස්ක තිරෝධය ඇතිසැටි තේරුම් ගත් තැනැත්තා හට ඁාංච්චාවන වාදය නැත.

කාච්චායනය, මේ ලෙස්කයා තෘප්ත්ණ - දාජ්ංටි නැමැති උපය, උපාදාන, අහිනිවේසයන් ගෙන් බැඳුනේන් වෙයි. එද මේ ආයසීශ්‍රාවකයා සිත් පිහිටන තැන් වූ ඒ උපය, උපාදාන අහිනිවේසයනට පත් නො වෙයි. මාගේ ආතමයැ සි නො ගනියි. එහි සිත් නො පිහිටුවයි. උපදානතාක් දුක් ම යයි ද, තිරුද්ධ වේ යයි ද, මෙනෙහි කරයි. අන් සත්ත්වයකු පුද්ගලයක් ඇතැයි සැක නො කෙරෙයි. කාච්චායනය, ඔහුට අනුන් කෙරෙහි පිහුවා ගත් විශ්වාසයක් නැති වැ භාවනාමය ඇානය මැ මෙහි ලැබේ. කාච්චායනය, මෙතෙකින් සම්මාදිවයි ඇත්තෙක් වෙයි.¹²

මෙහි අග සඳහන් වන වචන තේරුම් නොගෙන දුබල යෝගාවවරයාට සම්මාදිවයි නාමයෙන් සඳහන් දිවයි විසුද්ධිය, තමාතුළ වැඩි තිබෙන බවත්, කම්පිල විශ්වාසය මැනැවීන් තමා තුළ තිබෙන බැවින් කඩ්බාවිතරණ විසුද්ධිය ද නොඩුව වැඩි තිබෙන බවත් සිතා ගන්නට ඉඩ තිබේ.

12. සංයු: 2 × 28

මෙ දුර්ව්ලාරය මැඩලීමට මෙහි සඳහන් “අනුත් කෙරෙහි පිහුවාගත් විස්වාසයක් නැතිව භාවනාමය යානය ම මෙහි ලැබේ” යන්න මැනැවීන් තෝරුම් ගත යුතුය. දිවියී විසුද්ධියක් කඩඩාවිතරණ විසුද්ධියක් යන දෙක ම නාමරුප පරිවේශ්ද යානයක් සමග දියුණුවට පත්විය යුතු ය. සමාධිය දියුණු වීමෙන් විත්ත විසුද්ධිය සහිරිය යුතු ය. එතැන් පටන් මැනැවීන් කම්මෙට්‍යාන මනසිකාරය පැවැත්වය යුතු ය. එය කරන හැරි ගුරුන්ගෙන් උගත යුතු ය.

භාවනාවේ යෙදීමට සුදුසුකම්.

භාවනාවේ යෙදීමට සුදුස්සා තුළ ලැබිය යුතු ගුණාඩග පහ (5) ක් දිසනිකායේ සංගීත සුතුයෙහි සඳහන් වෙයි. ඒ මෙසේය:

1. ඇවැන්ති, මෙහි මහණතෙම සැදැහැ ඇත්තේ වෙයි. “ඒ හගවත්තෙමේ මේ මේ කරුණීන් අර්හත් ය, සම්ස්ක්සම්බුද්ධ ය, විද්‍යාවන්ගෙන් හා වරණධර්මයන්ගෙන් සම්පූර්ණ ය, සුගත ය, ලෝකවිදු ය, නිරුත්තර පුරුෂදම්සාරී ය, දෙවිමිනිස්නාට ගාස්තාය, බුද්ධ ය, හගවත් ය” යි තපාගතයන් වහන්සේගේ බේධිය (සතරමග නුවණ) අදහයි.
2. රෝග නැත්තේ තිදුක් වූයේ, ඉතා සිත ද නො වූ, ඉතා උෂ්ණ ද නො වූ, මධ්‍යම වූ, ප්‍රධාන වියිසිය වැඩීමට යෝගා වූ, සම්ලෙස අහර පැසිවන උදරාග්නීයන් යුත්ත වෙයි.
3. ගාස්තාන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සම්මිසරුවන් කෙරෙහි හෝ තත් වූ පරිදි සිය වරද හෙළි කරන්නේ, ගය නො වූයේ මායා නැත්තේ වෙයි.
4. ගක්ති ඇත්තේ දැඩි උත්සාහ ඇත්තේ, කුසල් දහම්හි බහා නො තැබූ වැර ඇත්තේ, අකුසල් දහමුන් පහ කරනු පිණිස, කුසල් දහමුන් ලැබැහැන්ම පිණිස පරිපුන් වියිසිය ඇත්තේ වෙයි.
5. පිරිසිදු වූ, කෙලෙසුන් විදැලීමට සමත්, මෙනොට දුක් වැනැසීමට යන නුවණීන් යුත්ත වූයේ, උදායාස්තගාමීන් ප්‍රයායෙන් සමන්විත වූයේ, ප්‍රයාවත් වෙයි.

මෙහි පලමුවැන්නෙන් ඔක්පේන සැදැහැය - එනම් බුදුරජාණන් වහන්සේ කෙරේ බලවත් පැහැදිම් ගතිය - කියුවෙයි. දෙවැන්තන්

කියුවෙන්නේ නිරෝගිභාවය හා එයට අදාළ වූ භාවනාවට ම ඔරොත්තු දෙන මධ්‍යම තත්ත්වයේ ජයරාග්නියක් ඇතිකම ය. තුන්වැන්නෙන් ඇති අගුණ වසා ගෙන සිවීම හා නැති ගුණ පෙන්වීමේ ගතිය නැතිකම ද, සතර වැන්නෙන් බලවත් වැ පැවැති ආරද්ධවිරිය ගුණය ද, පස්වැන්නෙන් සංස්කාරයන් පිළිබඳ උදය වය දෙක ප්‍රකට වැ දැනෙන කෙලෙසුන් සිදින ප්‍රයාගුණය ද ප්‍රකාශිත යි.¹³

පධානියාග යනු භාවනාවේ යෙදෙන යෝගාවරයට අයත් උපකාරක ධර්මයේ ය. මෙම අංග පසිනුත් යුතු වැ ගෙන සුදුසු කළාණ මිතුයකු ලදහාත් ඔහුට අධිගමය හෙවත් නිර්වාණ සාක්ෂාත් කරනය ඉතා පහසු ය. මෙහි සඳහන් තුන්වන කරුණ ගැන වෙසෙසින් සැලැකිය යුතු ය. පුරුමාංගය තුවණ හා සමව යොදා දියුණු කර ගත යුතු ය. සිවුවැන්නෙන් සඳහන් වන විරිය ගුණය සමාධියන් සමග දියුණුවට ගෙනයා යුතු ය. පස්වැන්නෙන් සඳහන් වන නුවණ උදයබාය යානය යි.

විශේෂ වශයෙන් මෙහි සඳහන් කළ ගුණාඩයට යෝගාවරයන්ගේ සිත් යොමු කරවීම සුදුසු සේ සලකම්. සැදැහැති සංසාර හිරුකයන්ගෙන් මේ ගුණාඩය ස්වභාවයෙන් සම්බන්ධ තමුදු, ලාභකම්තාදී පුරුණයෙන් උදම් වූ අහිරික අනොත්තප්පී පුද්ගලයන් මේ ගුණය බිඳීගෙන යෝගාවනාවට ද නුසුදුස්සන් වන සැටි ද අපට පෙනේ.

සිත් දියුණුවට පත්වන හැටි.

1. නොයෙක් විදියේ කෙලෙස් ලහවුව සිතෙහි තැවරෙන විට, ඒ සිත් අපිරිසිදු වෙයි. රාගය, ද්වේෂය, මානය, දිවියීය යනාදී නම්වලින් කියවෙන කෙලෙස් ගැන සිත්තා. “රණා බො බුහුණ, රාගෙන පරියාදිනාවිස්නා අභ්‍යව්‍යභාධාය පි වෙතෙකි, පරිව්‍යභාධාය පි වෙතෙකි, උහයව්‍යභාධාය පි වෙතෙකි, රාගෙප්පිනා නෙවන්නාව්‍යභාධාය පි වෙතෙකි, න පරිව්‍යභාධාය පි වෙතෙකි, න උහයව්‍යභාධාය පි වෙතෙකි, න වෙතසිකං දුක්ං පරිසංවෛදේති”¹⁴ යනාදීය සලකන්න.

13. දිස නි. 3 x 400

14. අං. නි. තිකනි

එක් කුඩාගෙවි පහරිනුද ඇතැම් ගල් කැඩී යයි. එය වූයේ විරියට න්‍යුවණත් අධිමොක්බයත් යොදා කළ හෙයිනි.

3. මෙසේ ම යෝගාවවරයාට සැදැහැ ගුණය ඉතාමත් ප්‍රයෝජන වන සැරී සලකා ගත හැකි වෙයි. ඒ සැදැහැනැති, සැදැහැ ගුණයෙන් තෙතමනයක් නො ලද විත්තසන්තානය මූඩුවීමක් වැනිය. මූඩුවීමේ කරන වගාච හරියන්නේ නැති. නැත්තම් ඒ බිම වගාචකට සුදුසු නැති. සැදැහැ ගුණය හිස් වීමෙන් රඳ වූ කැකුල් වූ සිත්සතන් ද සිලාදී ගුණ වගාචකට සුදුසු නොවේයි. එහි ගුණබිජුවට පැලුවීමට සුදුසු නැති. එහි ලැබෙන්නේ වියලි අදහස් ය. ඒ වියලි අදහස් නිසා නිසි උසස් ගුණයට කිසිසේත් හිමිකම් කිය නොහැකි ය.
4. මේ අනුව සලකන කලැ සම්බුද්ධසුනක ලැබෙන ගුණ සම්දාය වූ කළී ඉතාමත් ක්‍රමානුකූල වූ ද, අනෙකානා සම්බන්ධතාවක් ඇති වූ ද, සංවර්ධන ක්‍රමයක් විද්‍යා දක්වයි. ගුණ සම්දාය සංවර්ධනය ද පාරිඹුද්ධියත් ස්ථීරත්වයත් ඉතාමත් උසස් තැනාකට පත් කෙරෙන අධ්‍යාත්මයට සම්බන්ධ විශිෂ්ට ක්‍රියා රාඛියෙකි. ඒවා කොතරම් දියුණු වූවත් යුගල වශයෙන් නො ගැළපෙයි නම් එකට එක්කාසු නොවේ නම් අර්ථසිද්ධිය ඉතා ඇති ය.

භාවනා සිතට ගුද්ධාදී ඉන්ජ්‍යයන් බලපාන හැරී

- (අ) සැදැහැ නම් සිතේ පැනනැගෙන අධිමොක් ක්‍රියාව ය. එයින් අරමුණ එපා නො වේ. එය අතහැර නො දමියි. එය නීරස වැ නො දැනෙයි. සෙසු ගුණ සන්තානය මතු වීමට උපකාර බේජයක ස්වභාවය ගනියි. ධර්මප්‍රසාදය එපා වන්නට ඉඩ නො දී අනු දීමේ ක්‍රියාව ද මෙහි ඇතුළත් වෙයි.
- (ආ) සති නම් විත්තයේ උපයාන කෘත්‍යය යි. එනම් හොඳ කරුණු මතුකර තැබීම ය. එයින් සියලු ප්‍රමාද ප්‍රසාද ප්‍රසාදය (පමාවට හේතුවන දැ) මග හරවා අප්‍රමාද ප්‍රසාදය මතුකර දෙයි. සතිය නැති තැන ප්‍රමාදය වැඩිකරයි. සතිය නිතර එළඹ තිබේ නම්, එහි නො වරදවා අප්‍රමාදය වැඩේ. සියලු කුසලදහම් ද එයින් ම සහිතයි.

- “බාහ්මණය, රාගයෙන් යුත් රාගයෙන් ගෙවාගත් කුසලසිත් ඇතියේ තමාහට පිඩා පිණිස ද ක්‍රියා කෙරෙයි. මෙරමාහට පිඩා පිණිස ද ක්‍රියා කෙරෙයි. දෙපසට ම පිඩා පිණිසත් ක්‍රියා කෙරෙයි. රාගය ප්‍රහිණ වූ කළේහි තමහට පිඩා පිණිසත් ක්‍රියා නො කෙරෙයි. මෙරමාහට පිඩා පිණිසත් ක්‍රියා නො කෙරෙයි. දෙපසට මත් පිඩා පිණිස ක්‍රියා නො කෙරෙයි. වෙනත්සික දුක (දොම්නස) නො විදි”.
2. කෙලෙස්මල අයින් වීමෙන් සිත්හි පවත්නේ පිරිසිදුකම ය. එවිට එහි ගුණයට ඉඩ සැලැසේයි. මේ කෙලෙස්මල අයින් වීම ඉඩෙට ම හෝ ලෙහෙසියෙන් හෝ සිදු නො වේයි. ඒ සඳහා බොහෝ වාර ගණනක් උත්සාහ දැරිය යුතු ය. ස්වර්ණය පිරිසිදු කරන්නාගේ ක්‍රියා පරමිතරාව මෙහි දී සලකා බැඳීම වටි. පිරිසිදු කළ යුතු ස්වර්ණයේ මල බැඳී අවස්ථා කිපයෙක් ඇතැ. ඒ ඒ අවස්ථාවට කැපෙන අන්දමට ලැබෙනතාක් මලකඩ පිරිසිදු වන ලෙසින් සුදුසු දේ යොදා ලිමෙන් එවා කැපී පිරිසිදු වනසැරී සැලැකිය යුතු ය. කෙලෙසුන් පිළිබඳ ව ද ස්වභාවය මෙසේ ය. ඒ සඳහා මහත් වැරක් ගත යුතුව ඇතැ. ගුණයට ඉඩ සැලැසේන්නේ මෙකි අන්දමට ය. මේ යොදා වැරය නො නවත්වා පවත්වා ගෙන යා යුතු ය. “යා තං පුරිසපාමෙන පුරිස විරියෙන පුරිස පරකාමෙන පත්‍රකාං න තං අපාප්‍ර්‍රේන්වා විරියසස සහ්‍යනං හවිස්සකි”¹⁵ “පුරුෂයාගේ වියවීයෙන පුරුෂයාගේ එම බලයෙන්, පුරුෂයාගේ පරාතුමයෙන් යමක් ලැබෙන යුතු ද? එයට ලැබීම වශයෙන් නො පැමිණ වියවීයේ නැවැත්මෙක් නො වේ”. යනාදින් වදහළ අයුරින් නො නවත්වා එය පවත්වා ගෙන යා යුතු වෙයි. වියවීයේ අන්තරා සංකෝච්‍යය (අතරක හැකිලිම - හෙවත් භාවනා කරමය නවතාලීම) අන්තරායකර ය. මෙසේ හෙයින් වියවීයේ අගය තේරුම් ගත හැකි වෙයි. කුඩාගෙවියෙන් ගසා ගලක් කඩන්නා දෙසට සිත යොදන්න. ඔහු එයට නො නවත්වා පහර දීගෙන යයි. අන්තිමේ දී ඒ මහ කඩගල කැඩී බිඳී යයි. ගලේ මරු අත බලා දුන්

15. අං. නි. දුක නි.

(ඇ) විරිය නම් මානසික වූ ප්‍රගුහ කෘත්‍යය සි. එය සිත වැවෙන්නට නො දී, හැකිලෙන්නට ඉඩ නො තබා, සිත කුසල් විෂයෙහි ඔසවා තබා ගනියි. කම්මහන් අරමුණෙන් සිත හැංගෙන්නේ මේ කෘත්‍යය තැනිකමේ පාඨුවෙනි.

(ඇ) සමාධිය නම් මානසිකව ලැබෙන අවශ්‍යෝප කෘත්‍යය සි. මෙයින් සිදුවන්නේ සිත එක අරමුණක තැන්පත් කර තබා ගැනීමට උපකාර වීම සි. මේ ගුණය තැනි වීමෙන් සිතේ ඇවිස්සීම සැලැස්සි. වින්දියේ, එකගතා යන නම්වලින් සඳහන් වන්නේ මේ ගුණය මැයි, මෙය විරිය ගුණය හා එකතු වීමෙන් එලවත් වේ.

(ඉ) පක්ෂූදාව නම් මානසිකව ලැබෙන දැකීන කෘත්‍යය සි. මෙය පිරිසිදුව පවත්නා තරමට අරමුණටත් කායී මණ්ඩලයටත් එළිය සැලැස්සි. මේ ධර්මය පිළිබඳ දියුණුවේ අයය වචනයෙන් කියා අවසන් කළ නොහේ. මෙය අධිමාක්ඛ කියාව සැලැස්න ගුද්ධාව හා යොදා ලිමෙන් නියම එලය සැලැස්න්නේ ය.

මෙසේ මේ මානසික කියාවන් යුගල යුගල වැ දියුණුවට පත් වී එක රස වන අවස්ථාවක් ලැබේ. එක රස වීම නම් ප්‍රධාන අරමුණට සම්බන්ධ වැ කියාකාරීතාව හෝ අසංඛත බාතුව ප්‍රත්‍යාස්‍ය කිරීමේ කායීයෙහි දී එක්සත්ව පැවැතීම සි. මේ කියන ලද්දේ ගමප විද්‍රෝහනාවන් පිළිබඳ අවස්ථා දෙක ම සෙලකා ගෙනය. කාමාවටර තත්ත්වය ඉක්ම ගෙන මහද්‍රතා අවස්ථාවට හැරීමේ දී ද මාරුගල්ල ලැබීම ඇති වීමේ දී ද, එයින් ද්‍රානා නම් වූ අර්ථණාව හා ලේඛක්තිර මාරුග අවස්ථාව ද සැලැස්සි.

5. බුදුපියාණන් වහන්සේ තමන්වහන්සේගේ අනුගාමිකයන් පිළිබඳ ගුණ දියුණුව ම අයය කොට සැලැකු සේක. මැදුම් සරියේ එනා ධම්මදායාද සුතුර බලන්න.

6. සාමාන්‍ය සිතෙක කොතෙකත් දුබලතා පහළ වන්නට ඉඩ ඇත්තේ ය. ප්‍රමාදයේ වැට් කළේ ගෙවන ප්‍රද්‍රගලයාට දුබලකම් ගැන හැගමෙකුද තැති. සිත දියුණුවට පත්කර ගැනීමට උත්සාහ ගන්නා හට සිත්තු භටගන්නා දුබලකම් මගහරවා ගැනීමේ සිත් පහළ වෙයි. එසේ එවා මගහරවා ගැනීමට නම් සතිය - සිහිය මැනැවීන් තබාගත

යුතු ය. තැන්පත් කර ගැනීමට බලාපොරොත්තු වන සිත යටතර ගෙන ගාලාගෙන එන විතර්ක බාරාව මැඩිගත හැකි වනුයේ එසේ හොඳින් සිහිය තිබෙන විට ය.

7. සහර පැවැත්ම පිළිබඳ සංවේගය මැනැවීන් සලකාගෙන ඇත්ත වශයෙන් ම එම සංවේගය පවත්වා ගත යුතු ය. බැරිකම් හෝ කෙලෙස්බර හෝ කොතරම වැඩි ගියත් සතිය අත් නො හැර පවත්වා ගන්නවා නම් ප්‍රමාදයට නො වැට් සිත් හඳුරුවා ගන්නට නො හැකි වන්නේ තැත.
8. සිත කුළ පහළ වන සුඩ් වරදකට වුව ද ඉඩ කඩ ලැබීමෙන් සිදුවන්නේ යට් ඇති කෙලෙස් බලමුළුවට ඉඩ කඩ සලසා දීමෙකි. අල්පමාතු වූ ද වරදෙහි බිස දැකීනා සුඩ් වුයේ ශිජාපදයන් මොනොවට ගෙන හික්මෙයි. “අනුමතකෙසු වහෝසු හයදසාවි”¹⁶ යයි වදාලේ සිතේ කෙලෙසුනට ඉඩ නො දී සිත්හසර පවත්වා ගැනීම පිළිබඳව ය. කෙලෙසුන්ගේ පරියුටියානයට ඉඩ නො තබා සතර ඉරියට පැවැත්වීම ය අප්‍රමාද විහාරය. එයින් පර ගේ වැරදි නිසාවත් ඒවා සිතට වද්දා ගෙන හෝ තම සිත් සතන් කිළිට කර නො ගන්න. නො සන්සුන් කර නො ගන්න.
9. “යො පක්ඛ ජාති සතානි පක්ඛ - පහාය කාමානි මනොරමානි”¹⁷ යනාදින් බුදුපියාණන් වහන්සේ වදාලේ දම්සෙනෙවි සැරියුත් හිමියන් අතරක් තැතිව ජාති-ජාත්මහාව පන්සියයක් පස්කම් අරමුණුවලින් වෙන්කර තබාගැනීමේ මහ පුදුම පිරිසුදු පුරදේදක් ඇත්තකු බව ය. මෙය නිසා සිතට සැලැස්න්නේ නොක්මුමාදී හොඳ පුරදු සම්බුද්‍යයකි. පිරිසිදු සිතේ පුදුම දියුණුවෙකි.
10. අරිය පරියේසනය තේරුම් ගත යුතු ය. අනරිය පරියේසනය තේරුම් ගත යුතු ය. අනරිය පරියේසනයට යොමු කළ සිත බිජුණු ය. එහි දැහැමි බවක් ඇගැවුවත් එබන්දෙක් තැති. එබදු සිතක් ඇත්තහුට

16. අ. නි : බු. ජ. 11 - 12 පිට

17. සම් හෝ. මු. 3

දැහැමි කඩා රුවී වන්නේ නැත. එහි මෙත් කුඩා ගුණ නැත. ඇති සේ පෙනේ නම් ඒ පිටතිනි. වක්‍රීචනික වශයෙනි. හමුවනතාක් සත්ත්ව සංස්කාරයන් පෙළාලීම එහි ප්‍රකා කෘත්‍යය සි.

11. මේ සත්ත්වයන් දූෂ්කර වැ පාලනය වන මෙම ජේවිතයේ තියම තතු හරිහැටියට දැකිතොත්, සිතා බලතොත් මොහොතකුද පමාවට නො වැටී දැහැමි වැඩෙනු ඇත.
12. විද්‍රෝහනාවත්, විද්‍රෝහනාව සඳහා ගමථයත් යන දෙකේ දී ම නිරතුරු මතුවී එන්නේ පාරමිතා කුගලකරුම සමුහයෙකි. එබදු පාරමිතා කුගලයෙක්හි අවම විපාක වශයෙන් ලැබිය යුත්තේ හව ගුන්ටි වැඩෙන ආකාර සුබෝපහෝගී උපකරණ රාඛියෙකුයි නො සිතමි. එබදු උපකරණවලින් ලැබෙන නිරාමීම පහුසුව, සැනැසිල්ල එබදු උපකරණ නැතිව මැ සැලැසීම එහි එලය විය යුතු ය. මේ නිසාම පාරමිතා පුණුයෝග් හවුත්ත්‍රී කැඩීමේ ගක්තිය ලබා ගෙන සිටිති.

මා ගෝගාවච්‍රයකු වූයේ කුමට ද?

1. “හැම විටම ඉඹුරන් පිනවීමට බලාපොරොත්තුවෙන්, හැම වැඩික දී ම එයට මුල්කැන දීමට ඉදිරිපත්ව ඇති ගිහිගෙය, සසර දුකට හොඳට ම සම්බන්ධකම් ඇත්තේ ය. එහි ඇති ගිහි කම්කටොලු මට පෙනෙයි. එහෙයින් ගිහිගෙය දුක් රස්කරන තැනෙකි සි සිතෙයි. දුක්ගිනි හැම තැනුම පෙනෙයි. අවිදාවෙන් මුළුව තාශ්ණාවට දාසකම් කරන ගිහියාට මේ දුක්ගිනි හැම පැත්තෙන් ම එනසැටි නො පෙනෙයි. කුසල් දහම්වලට එහි ඉඩක් නැත. එයට ලැබෙනුයේ නොයෙක් විදියේ බාධා රසෙකි. කෙලෙසුන්ගේ බිභ්ඡුණුකම මට වැටහි ගියේ ය. කෙලෙසුන් වැඩෙන දුක්ගිනි බෝ කරන එම ගිහිගෙය නාපුරු වල්සතුන් ගෙන් පිරි වනලැභැක් සේ සිතෙන්තාට විය. එහෙයින් මම නෙන්තුම්‍ය අදහසක් පහළකර ගතිමි.” මේ, දුක් තේරුම් කරගත ගෝගාවච්‍රයෙකුගේ කඩාවකි.

2. දුක්ගිනි රස පහළ වන්නේ කම් නමැති ගිනි මුල්කර ගෙන ය. කම් ගිනිවලට මුළ කෙලෙස් ගිනි රස ය. මේ ගිනි තුන්වය මැ සම්පූර්ණයෙන් නිවී යන්නේ විද්‍රෝහනා හාවනාවක උසස් ප්‍රතිඵලය

වහයෙනි. එකාන්තයෙන් රහත් බව ලබාගන්නා තුරු සම්පූර්ණයෙන් මේ ගිනි රස නිවෙන්නේ නැත. මහු ගෝගාවච්‍රයකු වූයේ මේ අදහස් රස සිතින් ගෙන ය. ඒ සඳහා තමා විසින් කළමනා වැඩ හා පිරුවමනා පිළිවෙත ද, පිරිසිදු වැ දැනගෙන විසිය යුතු ය. මේ සඳහා ඉදිරිපත් කර ගන්නේ ලොවුතුරා ගුණ රසින් අගතැන් පත් සම්මාසම්බුදු පියාණන් වහන්සේ පෙන්නා දුන් උතුම් උපදෙස් සමුහය සි.

3. මේ සඳහා මම සීලස්වරය වෙත මාගේ අවධානය යොදුමි. එහි දී මම එය කඩ නො කොට, සිදුරු සැලැසුන්තාට නො දී, අසබල වැ, අකමමාස වැ, තාශ්ණා දාජ්ටේ දෙකින් තදින් අල්ලා නො ගෙන, දිවි දෙවෙනි කොට රකගනිමි. එයින් මාගේ කායික ක්‍රියාවන්ගේ හා වාචකික ක්‍රියාවන්ගේන් පිරිසිදුකම සැලැසුනු ඇත. මෙසේ සිතට එකඟ වැ මැනැවීන් රකින සීලය ම සෙසු උසස් ගුණයෙන් මා සිත්තු දියුණුවට පත්කර ගැනීමට පිහිටක් වනු ඇත.

4. මිළගට මම ඉඩිය සංවරය වෙත මාගේ අවධානය යොමු කරමි. එය රකින්නා වූ මම ඇසේ, කණ, තැහැය, දිව, කය, මනස යන ඉඩිය දොරවල් සයේ සිහිය පිහිටුවා ගෙන, කෙලෙස් අරමුණුවිලින් සිත පිරිසිදු කොට තබා ගනිමි. එය මාගේ අප්‍රමාද ප්‍රතිපත්තිය වනු ඇත. ඒ මගින් මා බලාපොරොත්තු වන සීලවිසුද්ධියට බලවත් රකවරණයක් සැලැසුන්නේ ය. ස්ථීරත්වයට පමුණුව නො ගත් සීලයෙකින් උසස් ගුණයෝග් මතුකළ නො හෙන්නාහ. “අයං පතිචා දරණීව පාණීනා”¹⁹ සි වදා පරිදි මහපොලව සේ මේ සීලය ගුණයනට පිහිට වන්නේ ය.

5. මේ අප්‍රමාද ප්‍රතිපදාව මැනැවීන් රක ගැනීමට නින්ද අඩු කර දිවිපැවැත්වීම වූ ජාගරියානු යෝගය ත්, ආහාර ගැනීමේ දී නිස්සරණ අදහස් මතුකොට තබා ගැනීමෙන් හොඳනේ මත්තකුසුතාව ත් යන ධම් දෙක ඉතා දැඩි අධිෂ්ඨානයෙකින් ආරක්ෂා කර ගනිමි.

18. සං. නි. ආදිනා පරියාය සුනක

19. ම්. ප.

6. මේ හැම ගුණයක් ම අඩපණ නො වී, අතරක නතර නො වී පවත්වා ගෙන යාමට නම් බලවත් වියසීයක් පවත්වා ගත යුතු ය. "යා තං පුරිස එමෙන පුරිස විරියෙන පුරිස පරකුමෙන පන්තිබඳ, න තං අපාපුණීයා විරියස්ස සහ්යානා හිස්සාති"²⁰ සි වදාළ පරිදි, පුරුෂයාගේ ක්‍රියාත්මකයෙන් පුරුෂයාගේ වියසීයෙන් පුරුෂයාගේ පරාතුමයෙන් යම් උතුම් ලොවුතුරා ගුණයකට පැමිණිය යුතු ද? එයට නො පැමිණ, එය නො ලබා පවත්ගත් වියසීය නො නවත්වන්නේම් සි දැඩි ව ගත් අධිෂ්ථානයෙකින් යුතුව වෙතසික වියසීය ත්, කායික වියසීය ත් පවත්වා ගෙන යන අප්පරිවානිතාව මම දියුණු කරමි. එසේම එය සමග "අසකුවෝතා ව කුසලසූ ධමෙසූ"²¹ සි වදාළ පරිදි අපේක්ෂා කරන උත්තමාර්ථයෙන් මෙමිට ලැබෙන, යම් කවර ගුණයෙකිනුද තාප්ත නො වන ස්වභාවයෙකින් යුත්ත වෙමි.

7. මා විසින් කඩ නො කොට යා යුතු වන, ප්‍රතිපත්තිය හෙවත් වැඩ පිළිවෙළ, මා මැනැවින් නිසැකව ම දැන සිටිය යුතු ය. ප්‍රමාදය ඇත්ත තල්ලු වෙන්නා වූ ද, අප්‍රමාද පස්සය තිරන්තර වැ එම් යන්නාවූ ද, සතියත් සම්පර්කය්ක්දයත් කඩ නො වී මා තුළ දියුණු විය යුතු බව මම තිතර සලකමි. එය මගේ ම ජීවිතයට සම්බන්ධ කොට ගෙන පවත්වා ගෙන යාමට මම තදින් සිතට ගෙන වාසය කරමි.

8. මා දුක තේරුම් කොට ගෙන කළේ යැවිය යුතු ය. එහෙයින් කය සත්පාගෙන විසිමට ඕනෑ කරන්නා වූ ද, බැහැර සැපයට තිශ්‍ර වූ සිත තිතර නිතර ඉල්ලාන්නා වූ ද, සුබේපහැළි උපකරණයන් සෙවීමට මම නො යන්නෙමි. බුදුපියාණන් වහන්සේ, "කළුඩාරුපධානා හිකුවෙ එතරහි මම සාවකා විහරන්, අප්‍රමණා ආතාපිනා" ²² යනාදින් "මහමෙනි, දි කොටයක් කොටවය සඳහා යොදා ගෙන මාගේ ග්‍රාවකයේ පමා නො වී, කෙලෙසුන් තවන වියසීයෙන් යුතුව මේ කාලයේ වාසය කරමි. ඔවුන් එසේ වාසය කරන හෙයින් කෙලෙස් මරහු ඉඩ නො ලබා ඉවත් වන්නාහ." යනුවෙන් වදාළහ.

20. අ. නි. බු. ජ. නි 1 -100 පිට

21. අ. නි. බු. ජ. නි 1 -100 පිට

22. සං. නි. ඔපම් සංපුර්ණය

9. "පලුවෙකන නිසිනාසස - ජණණාකෙ නාහිවසසති,
අලං එෂ්වර්භාරාය - පහිතකස්ස හිකුවනා."²³

යනුවෙන් සැරියුත් හිමියන් වදාළ පරිදි, කෙලෙසුන් තවන වියසීයෙන් යුත් මහණහුට යම් සෙනසුනක පළක් බැඳුගෙන ඉන්නා කළේ වැස්ස දෙ දැන නො තෙමා නම් ඒ සෙනසුන පහසු විහරණයට සුදුසු ය. කෙලෙස් උල්පත්ව අසු නොවන හෙයින් මේ පහසු විහරණය මගපල නිවන් ප්‍රත්‍යාස්‍ය කර ගැනීමට උපකාර වෙයි.

10. තණකාල ඇතිරිල්ලක හෝ සම්කඩ එලා ගෙන එහි හෝ හිඳීමෙන් කළේ ගෙවීම මග පල නිවන් අත්පත් කරගැනීමේ මහා මාර්ගය සි. කොට්ඨාස යම් කිසි තැනක ඉතා සුළු වේලාවක් නිදන්නා මෙන් මාද තිදී බහුල නො විය යුතු ය. මා විසින් නින්ද අඩුකර ගත යුතු ය. කවර හෙයින් ද? නින්ද නම් ප්‍රමාදයට හේතු ය. එය කෙලෙස් මරුන් භට අවකාශ ලැබෙන අවස්ථාවෙකි.

11. "යෝගාවචරයා නොනිදයි" යන්න මම හොඳින් තේරුම් ගෙන සිටීම්. එහෙයින් මම සෙනසුන් සොය සොය ඇද ඇතිරිලි ආදිය සොය සොය නො වෙහෙසේම්. ඒ ගැන සිතිවිලි මාතුයක් පවා මා පහළ කරමෙන් මම යෝගාවචර ධම්ය කඩ කරන්නේක් වෙමි. යෝගාවචරයා නම් නො පමා ප්‍රදේශාලයා ය. හෝ කිසිවක තදින් එල්ලී තැතැ.

12. යෝගාවචරයා යම්කිසි ලද දෙයකින් සක්වු වන්නේකි. එහෙයින් යම් කිසි අස්නක් ලදහොත්, එහි පර්යාකය බැඳුගෙන භාවනා මනසිකාරයෙහි යෙදෙයි. එහි දී රීනිමද්ධාදියෙන් පෙළන අවස්ථාවක් ආවාත් හෝ සක්මන් කරයි. යැලිත් පර්යාකයෙන් කළේ යවයි. මෙසේ කළේ ගෙවන යෝගියා තින්දට යාම සඳහා සකස් වීමක් නො පතයි. කෙලෙසුන්ගෙන් පෙළන සිතට ය ප්‍රමාද නින්දට ඉඩ ලැබෙන්නේ. ඇතැම් විටක සක්මන් ආලම්බන රැඹුම්වේ එල්ලීගෙන ඉන්නා විටෙක හෝ පර්යාකයෙහි ඉන්නා විටෙක හෝ විතක් සන්කානය හවාගයට වැරීමෙන් එක්තරා පැවැත්මෙකින් නිඟු කෘත්‍යායක් සිදුවෙන සැටි කිය හැකි ය. ඇතැම් යෝගින්ට ඇතැම්

23. එටරා

දිනෙක දී යේ අවල් දෙකේ දී ම මෙබදු දුබලතාවකුද නැති වැ කල් ගෙවීමට පිළිවන්කම තිබෙන සැරී අප දැක ඇත. නො තිදා ඉන්නේ කොහොම දා සි ප්‍රශ්න නැගෙන්නේ යෝගකරමය තියම ලෙසින් නො දන්නවුන් විසිනි.

13. තියම අන්දමින් යෝගාවවර තත්ත්වයට පත් වූවහුට පවා සංසාරික පරිවයත් දුම්මත පරිසරයකට වැටීමත් හේතු කොට ගෙන, තංචාගත් උසස් තෙක්මෙම අදහස ගිලිහි යන්නට ඉඩ තිබේ. එහෙයින් එබදු අවස්ථාවලින් ආරක්ෂා වීමට නො කැඩී පවත්වාගෙන යන අධ්‍යාගය සම්පත්තියෙකින් භා තමාගට බලපානා කෙලෙස් දුබලතාවන් මැනැවීන් හඳුනාගෙන කලණ මිතුරන් කෙරෙහි බලවත් ඇදැහිලිමත් ගතියෙකිනුත් යුතු වැ විසිය යුතු ය. “මට වරදින්නේ නැත” යන මානී අදහස සම්පූර්ණයෙන් කඩාගෙන විසිය යුතු ය.

14. යුදුසු කලණ මිතුරකු ලද්දේ නම් යෝගාවවරයා ඒ කලණ මිතුරා කෙරෙහි ම තද විශ්වාසය තබාගෙන ස්වකිය යෝගී වැඩ කරගෙන ය යුතුය. කවර දෙයක් සඳහා හෝ ඒ ගෙනයන වැඩ පිළිවෙළ තවත්වාලන කිසිම වැඩිකට සම්බන්ධ නො විය යුතු ය. ඔහුගේ ගමන බාධක සාගරයෙක ය. එහෙයිනි.

අරඹන වැඩ දිරාපත්වෙන සැරී.

1. යෝගාවවරයා මැනවීන් දුරදිග බලා වැඩ කරන්නෙකු විය යුතු ය. ලොකික අදහසින් මැබුණු පිරිහිගි මානසික ගක්තිය ඇති ඇතැම් පුද්ගලයන් උසස් වැඩ පටන්ගැනීමේ දී රමණිය වූ ද විස්තරු වූ ද, විවිධ මාත්‍යකා ඉදිරිපත් කොට ජනය කුලුමත් කරන සැටිත්, රික දිනෙකින් ඒ මාත්‍යකාවනට යෝදු අදහස් මකාගෙන අන් මගක යන සැටිත් අපට පෙනේ. මෙයින් ඇතැම් වැඩ දිරා පත්වෙන සැරී අපට වටහාගත හැකි ය. දිරාපත්වීම සංඛ්‍යාත ධර්මයනට අයත් ස්වභාව ධර්මයෙකි. ඒ දිරායාම සම්පූර්ණයෙන් තොරවී ඇත්තේ අසංඛ්‍යාතයෙහි ය. එහෙයින් අසංඛ්‍යාත තත්ත්වයට පත්වන තුරු දිරාපත් වීම වැළැක්විය නොහැකිය සි කියන්නට ද බැරි නැත. මෙහි අප විස්තර කරන්නට අදහස් කළ දිරාපත් වීම එය නො වේ.

2. ජනතාවගේ සිත් ගන්නා අදහසින්, අනුන්හට පෙන්නුම් කිරීමේ කුහක ප්‍රතිපත්ති අනුගමනයෙන් නා නා මාදිලියේ ව්‍ය විධීන් ඉදිරිපත්

කරන්නේ සිටිති. ඇතැම් ජාතක කජාවල ද තියම ප්‍රතිපත්තියෙකින් තොර වැ ගත් ව්‍ය විධීන් මහජනතාව හමුවෙහි ම දිරාපත් වූ සැරී අපට දකින්නට ලැබේ. දිස්නිකායේ සූත්‍රයෙක (පායික සූත්‍රයෙහි) ද බාහිරක කවුසන් කිප දෙනෙකුන් යුතුම එළවන අන්දමේ ව්‍ය සමාදානයෙන් යුතුව කලක් වාසය කොට ඒ සියලු ව්‍යතාරම්හියන් දිරාපත් වන තැනට වැටී පිරිහි ගිය සැටියක් සඳහන් වෙයි. මෙකල ද ඇතැම් කෙනෙක් බොද්ධ තත්ත්වයක් දරාගෙන, දිගට පවත්වා ලන්නට දුෂ්කර වූ ගුණ ස්වරුප වූ වැඩ අරණා ඔවුන්ට ත් පළමු ඒවා දිරාපත් වන සැරී බලා කිසිදු සංවිගයකුද තැනිවැ කල් ගෙවන්නාය.

3. ආරම්භයේ දී යොදන ගැහුරු මාත්‍යකා ඇති වැඩ ද බොහෝදෙනා අතර දිරාපත් වන සැරී අපට පෙනෙයි. මෙහි දී මෙසේ වීමට කරුණු දෙකක් අපට ඉදිරිපත් වෙයි. එකක් නම් කරන්නට බලාපොරාත්තුවක් නැතිව, කිරීමෙහි අභ්‍යාසයක් නො ලබා ප්‍රවාරයට හොඳ මාත්‍ය යන මේ භැගීම ම මුල් කරගෙන එහි යෙදීම සි. අනෙක් කරුණ, ප්‍රතිපත්තිය ජීවන ව්‍යතියක් වශයෙන් ගෙනයාමේ පවිත්‍ර සංකල්පය සි. මේ දෙකට ම මුල බොද්ධ ප්‍රතිපත්තිය ගෙන යා යුත්තේ වචනයෙන් නොව සිතින්, නිස්සරණ අදහසින් බව නො තැකීම සි.

දිරාපත් නොවන සැරී.

1. යෝගාවවරයා ස්වකිය ආරම්භයන් දිරාපත් වන්නට නොදී, මොහොතින් මොහොත තමාගේ හැම හොඳ පිළිවෙතක් මැ, වැඩ වැඩියෙන් දියුණුවට යන සැටියට යෝගයෙහි යෝග යුතු ය. මෙයට උපකාර වන්නේ නිවන් අරමුණ මැ තදින් සිතට කාවද්දා ගැනීම ය. මුලින් වැඩ අරණා ඒ ඇරුණු වැඩ දිරාපත් වන්නට ඉඩ හැරීමට හේතු වන්නේ බර්මය හැගීම අඩුකම බව කිව යුතු ය.

2. “සත් ව ඔමො න ජර් උපෙති”²⁴ සි වදාලේ බුද්ධියාණන් වහන්සේ විසිනි. සත්පූරුෂයන්ගේ බර්මය දිරාපත් නො වේ යනු එහි අදහස සි. එහෙයින් යෝගාවවරයා තමා අරඹන යෝගවැඩ පිළිබඳ හැමදෙයක් ම සත්පූරුෂයන්ගේ බර්මයට සම්බන්ධ කළ යුතු ය. එය ද

මැනැවීන් තේරුම් ගෙන මැ කළ යුතු වූ ද, පවත්වා ගෙන යා යුතු වූ ද වැඩ පිළිවෙළක් බව විශේෂයෙන් සැලකිය යතු ය.

3. ලේඛකය ත්, ලේඛකයෙහි ඇති සවිස්තරණක අවිස්තරණක දේත් සිතින් තදින් හෝ යම්තම්න් හෝ බදාගෙන තමාගේ සිත තැන්පත් කර ගැනීමට කොතරම දැගලුවන්, කොතරම තරක න්‍යාය ඉදිරිපත් කළත් එය සිදුකර ගන්නට නම් කිසිසේත් නො හැකි ය. ඔබ මධ්‍යි සිත තැන්පත් කර ගැනීමට සිතනවා නම්, ඔබ විසින් පළමුවෙන් මැ කළ යුත්තේ සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ඔබ සිත් තුළ බලපාන බැඳීම් හොඳව විමසා බැලීම ය. ර්‍යාගට ඒ බන්ධනයන් ටිකෙන් ටික කඩා අයින්කර ගන්න. මෙය නියම සිතින් මැ සිදුකරන්න. එකලැ සිත හැඳීම අපහසු නැත. නැත්නම් ඔබ කරන්න හදන්නේ අනුන් රචිතේම් මහා ප්‍රයත්නයෙකි. ඔව්, සියලු බැඳීම්, ගැටීම දෙක මැ මැනවින් සෞයා බලා ඒවා එකින් එක ඇයින් කර දමන්න. ඔබට ජයගත හැකි වෙයි.

4. යෝගාවච්චරයාගේ මූලික පරමාර්ථය ඉතා උසස් වින්ත පරම්පරාවක් කුමයෙන් දියුණුවට පත්කර ගැනීම සි. එය ලෙහෙසි නැතු. ධරුමමය අදහස් සමූහයෙකින් මැ තමාගේ වින්ත සන්කාතය සපුරාලීම පහසු නැතු. ඒ සඳහා සුදුසු මැ කුමයෙක් තිබේ. ඒ මෙසේ සි:

“සඳධාරුතො උපසංඝලති, උපසංඝලතො ප්‍රයුජාසති, ප්‍රයුජාසනෙනා සොත්‍ර ඔදහති, ඔහිත සොතො ධමම් සූණාති, සූවා ධමම් බාරේති, ධතාන් ධමම්නාන් අත්‍යා උපපරික්වති, අත්‍යා උපපරික්වතො ධමම නීජධාන් බමති. ධමම නීජධාන්ක්වනියා සති ජ්‍යෙෂ්ඨ ජායති. ජ්‍යෙෂ්ඨජාතො උසස්හති. උසස්හිතා තුලයති. තුලයිතා පදහති. පහිතනෙනා සමානො කායන වෙත පරම සවච් සව්ච්කරෝති පක්ක්දායව න් අතිවිෂ්ක් පසස්ති.”

5. "හඳගන් සැදැහැ ඇතියේ එලැමියි. එලැමිනුයේ පර්යුහාසන කෙරෙයි. පර්යුහාසන කරනුයේ කන් නතු කෙරෙයි. නතු කළ කන් ඇතියේ දහම් අයයි. අසා දහම් දරයි. දැරැ දහම් තී අරුණ් පිරික්සයි. අරුණ් පිරික්සනුවහට ධර්මයේ වැටහෙති. දහම් වැටහීම (ධමනිජකාන

කේනති) ඇති කල්හි කරුණකම්පනා ජන්දය උපදී. හටගන් ජන්ද ඇතියේ උත්සාහ කෙරෙයි. උත්සාහ (වැයම්) කොට තුලනය (අනිත්‍යාධි විසින් තීරණය) කෙරෙයි. තුලනය කොට ප්‍රධනවීයා කෙරෙයි. නිවනට මෙහෙයු සින් ඇත්තේ මෑ (නාම) කයිනුද සත්‍යය (නිවන) ප්‍රත්‍යක්ෂ කෙරයි ප්‍රඟායෙ නුදු කළේ විනිවිද දකි.”²⁵

6. මෙහි ආරම්භයේ පටන් නිරවාණ සාක්ෂාත්කාරය දක්වා අවස්ථා 12 ක් සඳහන් වේ. එහි මුළුන් සඳහන් වන්නේ ධර්මමය ගේරීරය සකස් කිරීමට උපකාර වූ සඳ්ධා ගුණය යි. මෙයින් යෝගාවවරයා හට ගුද්ධාව ආචාර්යාක මුළුක කරුණක් බව සලකා ගත හැකි ය. සැදැහැයෙන් තොරව අරඹන යෝගාවවර වැඩ දිරාපත් වන සැටි මෙහි මුළුන් සඳහන් කරන ලදී. යෝගාවවරයාගේ යෝගකර්මය සාර්ථක වීමට නම් සැදැහැ ගුණය පෙරදැරී විය යුතු ය. එයින් තොර නම් ඒ විත්ත සන්තානය වියලි මුඩුබ්ලිමකට සමාන ය. මෙය අන්තය දක්වා ක්‍රමයෙන් දියුණුවට පත්කර ගනිමින් ගෙන යා යුතු ය. මේ සැදැහැය ද තුවණ හා සමග සම්බන්ධ නො නොව ගෙන යාමෙන් දිරාපත් වන්නට ඉඩ තිබේ. එහෙයින් මෙහි දී මනා සැලැකීමක් ආචාර්යාක ය.

7. දෙවන කරුණ නම්, කලුණාණම්තු ආගුයක් තමාට සලසා ගැනීමය. එය ලෙහෙසියෙන් ම සැලැසෙන්නේ ඔක්පතනීය සද්ධාව සිත්තු එලැංඡිනා කළේහිමය. “සකල මෙවහිදී ආහනදු බූහ්මලරියා යදිදී කලුණාණම්තුනා”²⁶ සි වදාළ පරිදි ගාසන බූහ්මලරියාව ත්, මාරුග බූහ්මලරියාව ත් යන සියල්ලම අධ්‍යාත්මය තුළ ලැබෙන්නේ ද, වැඩෙන්නේ ද කලුණාණම්තුය ආගුය සම්පත්තිය උඩ ය. එය නො ලද හොත් එම සියලු ගුණයේ නො ලැබේ යන්නාහ. එපමණක් නොවැ අසිමිත විපත් රසකට ද වැටීමට ඉඩකඩ සැලැසෙන්නේ ය. එහෙයින් තුවනු හා මුසුකොට ගත් සැහැදුයෙන් එම කලුණාණම්තුගුයෙන් නියම ප්‍රයෝගනය ගැනීමට ඔබ ත් උත්ත්දු වෙන්න.

25. ම. නි. වඩකි සු.

26. කොසල සංයුත්තා බ්‍ර. ජ. 162

8. කළණ මිතුරන් ඇසුරු කිරීමේදී එයින් ලබාගත හැකි වන උතුම් ප්‍රයෝගනය මැනවීන් තේරුම් කරගෙන තිබිය යුතු ය. තුන්වන සිව්වන දේ කරුණෙන් එය මත්කර දෙයි. කළණ මිතුරන් ඇසුරු කරන්නා එහි දී සැදැහැ තුවන දෙක යොදා ලිමෙන් කළණ මිතුරාගේ බසට කන් යොමුකිරීම සිදු වෙයි. එහි දී තුවන යොදා ලිමෙන් කළමනා කියව පැහැදිලි වැදැනෙයි. පැහැදිලිව දැනුම් දය කමාට අත්පත් කර ගැනීමට පිළිවන් වනුයේ සැදැහැ තිබුණෙන් පමණ ය. එහියින් මේ ගුණ දෙකේ කියාකාරීත්වය මෙහි දී ඉතාමත් ප්‍රයෝගනය. ඔබ කළණ මිතුරන් ඇසුරු කරන්න. එසේ ඇසුරු කරන විට, මැනවීන් තුවන යොදාන්න. දැනැමී කතාවක් එතුමාගෙන් පිටවන විට, එය සැදැහැ යොදා තමා අයත් කර ගැනීමට අමතක නො කරන්න. එහි දී කළණ මිතුරාගේ බසට කන් යොමු කිරීමත් එසේ කන් යොමු කොට කියන බණක් ඇසිමත් ඔබ ඉතා සලැකිල්ලෙන් සිදු කරන්න. මෙයින් ඔබට ලැබුණේ මහත් ලාභයක් බව හොඳින් සිතේ තබාගන්න.

9. පස්වන කරුණෙන් පටන් දොළාස්වන කරුණ දක්වා ඇති කරුණු අවෙන් සඳහන් වන්නේ දිරාපත් නො වන වැඩ පිළිවෙළකි. පස්වන කරුණෙන්: බණ අසා එසේ අසාගත් බණ අහක නො දමා සිත් තුළ ධාරණය කර ගැනීම, තැන්පත් කර ගැනීම අදහස් කෙරෙයි. මේ හේතු කොට ගෙන ඔබට බහුගුතු ගුණය ඔබ තුළ දියුණු කරගත හැකි ය. බුදුදහම පාඨම කොට දරාගෙන වාසය කරන්නා ධර්ම වෙතායෙකි. එපමණෙකින් හෝ දෙව් මිනිසුන් විසින් වැන්ද යුතු පුද්ගලයෙක් ද වන්නේ ය.

10. එපමණෙකින් නො තැවති භයවෙනි කරුණට ද සිත් යොමු කරන්න. එනම් පාඨම තිබෙන බණ කොටස්වල තේරුම මැනවීන් මෙහෙහි කිරීම ය. තමන්ගේ ම තුවණින් හෝ අන් වැඩිහිටියන්ගේ පිටුවහළක් ලැබෙනා හෝ ඔබට මේ අරථය සපුරාගත හැකි ය. එසේ අරථය සපුරා ගැනීමේදී ඔබ ඉක්මන් නො විය යුතු ය. බුදුපියාණන් වහන්සේගේ අදහස් දත් මහරහතන් වහන්සේලා දුන් අරථ පිළිවෙළක් ඇත. එවා ඔබට සෞයාගත නො හැකි නම්, උගත් ශික්ෂාකාමී ධර්මවාදී

(බණ කනපිට හරවා නො කියන) උතුමකු සෞයාගත, එතුමා වෙතින් තේරුම උගත් උගත්සාහවත් වන්න. ප්‍රතිපත්ති ගැක නො වූ, අධරම්වාදී පුද්ගලයා ගෙන් බණ අසන්නට නො යනු මැනවී. එහි දී ඔබට නියම ධර්මය නො ලැබේ යාමට ඉඩ තිබේ.

11. නත්වෙනි කරුණ මීළගට සළකා බලමු. "අත්‍යං උපපරිකුණුතා දමා නිෂ්පාන් බලන්න" යන්හෙහි තේරුම: අරථය මෙහෙහි කරන්නා හට ධර්මයේ දැනීම ඉවසත්, හෙවත් තේරුම සළකන්නා හට එහි අඩංගුවන ධර්ම කාරණයේ දැනීමට පත්වෙති යනු ය. මෙය ධමම නිෂ්පානකකිනිය සි. තමා උගත් ධර්මයන් පිළිබඳ වැදැනීම සිතට වැටහිමට මේ නම යොදුනු ලැබේ. මේ ශක්තිය තැනිනම් කොතරම් ධර්මය උගත්තත් එයින් ප්‍රයෝගනයක් නො ලැබේ. ධර්මානුරුපව උත්සායක් ගැනීමට ඕනෑකම සිත තුළ පහළවන්නේ මේ ධමම නිෂ්පානකකිනිය ඇති කල්හී පමණ ය. එහියින් උගත්නාතාක් ධර්මය පිළිබඳ තේරුම සළකා ගෙන එය මැනවීන් සළකා බැඳීමට නිතර නිතර පුරුදු විය යුතු ය. අවවෙනි කරුණෙන් එය පැහැදිලි කරන සේක. එනම් "ධමම නිෂ්පානකකිනියා සති ජනේෂා ජායති ජන්ද ජාතො උස්සහති" යනු ය. ධමමනිෂ්පානකකිනිය ඇතිවන විට ජන්දය ඇති වේ. කෘෂ්කම්භකා කුසලව්‍යනුය ඇතියේ, උත්සාහය ගැනීමට සිදුවෙයි" යන එහි තේරුම ය. මේ ධර්මය අහිවර්ධනයේ ඉතා හොඳ සන්ධිස්ථානයෙකි. මත්තට තම අහ්‍යන්තරයෙහි සංවර්ධනයට පත්කර ගැනීමට ඇති සියලු ලොකික ලොකේත්තර ගුණර්ම පරම්පරාවට ඉඩ සැලැසුණ්නේ මේ උත්සාහයේ උපකාරය ලැබීමෙනි. ධමමනිෂ්පානකකිනිය යන්න ගැන ද ගැළුවට සළකන විට, ධමමයිනි යානය තෙක් සිත් දියුණුව පහළ වූ බව තේරුම් කළ හැකි ය. එය නම් විද්‍යාගනා භාවනාවේ දී ලැබෙන සඡ්පවිවය නාම රුප ද්‍රේශනය සි. මෙහිදී මේ පුද්ගලයා හට නාම රුප ධර්මයන් පිළිබඳ වැදැනීමේ අර්ථකත්ත වශයෙන් ද, බහිද්ධා වශයෙන් ද ප්‍රචණ්ඩ ලක්ඛනාවලාඩය සම්පූර්ණ වැදැනීමෙනි.

12. "උස්සහිකා තුලෙති" යන්න තැවතිනි කරුණ සි. ප්‍රධන් වීරයයෙහි තුළනය කෙරෙයි. තුළනය නම් නාම රුප ධර්මයන්හි ලැබෙන සාමාන්‍ය

ලක්ෂණය භාවනාමය ඇළානයෙන් වටහා ගැනීම යි. සාමාන්‍ය ලක්ෂණය නම්; අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යන ත්‍රිවිධ ලක්ෂණය යි. මේ ලක්ෂණයන් පිළිබඳ අවබෝධය පටන් ගන්නේ සම්මූහ ඇනය පවත්නා අවස්ථාවේ ය. උදයබෑය කුදාණ අවස්ථාවේ එය ම දියුණුවට පත් වී වැටහෙයි.

13. ත්‍රි ලක්ෂණය ධර්මයන්ගේ ස්වභාවය යි. මුලැ දී එය නො පෙනෙන්නේ එය වැසි ගිය හෙයිනි. එසේ වැසුනේ එය මෙනෙහි නො කිරීමෙනි. 1. සන්තතියෙන් වැසිගිය හෙයින් ද, උදයබෑය මෙනෙහි නො කළ හෙයින් ද, අනිත්‍ය ලක්ෂණය ප්‍රකට නො වෙයි. එය සන්තතිය (එකට බැඳුණු සම්භය) ගලවා (එකින් එක වෙන් කොට) උදය වය දෙක මෙනෙහි කරන කළේහි ප්‍රකට ස්වභාවයට පත්වෙයි. 2. ඉරියාපථයෙන් වැසුණු හෙයින් ද, නිතර පෙළීම මෙනෙහි නො කරන හෙයින් ද, දුක්ඛ ලක්ෂණය ප්‍රකට භාවයට පත් නො වෙයි. ඉරියා ගැලවීම තවත්වා, එයින් ලැබෙන අනිශ්චය පතිපිළනය (ප්‍රන පුනා පෙළීම) මෙනෙහි කිරීමෙන් දුබ ලක්ෂනය ප්‍රකට භාවයට පත්වෙයි. 3. සන සක්ෂ්කාවෙන් වැසිගිය හෙයින් ද, නා නා බාතු විනිර්හෝගය මෙනෙහි නො කළ හෙයින් ද, අනාත්ම ලක්ෂණය ප්‍රකට නොවෙයි. සන සක්ෂ්කාව ඉවත්කොට, නා නා බාතු විනිර්හෝගය මෙනෙහි කරන විට ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට භාවයට පත්වෙයි.

14. දහවෙනි කරුණ “තුලයිකා පදනම්” යනු ය. එයින් ප්‍රකාශ වන්නේ තියුණු විද්‍රෝහනාවට තාගා සංස්කාරයන් සම්මර්ණනය කරන අයුරු යි. එය ඩැඩිග ඇළානයේ පටන් අනුලෝධ ඇළානය ලැබීම තෙක් අවස්ථාවන් සේ ගත හැකි වෙයි. 11, 12, යන කරුණු දෙකින් ලෝකෝත්තර දියුණුව ප්‍රකාශ වෙයි. “පහිතයෙකා කායෙන වෙව පරම සවවා සවත් කරෙයි” යි සඳහන් වන්නේ නිර්වාණ බාතුව සාක්ෂාත්කාරය යි. විද්‍රෝහනාවස්ථාවේ දී නිර්වාණය පිළිබඳ දැනීම නොයෙක් වර සිදුවෙයි. ඒ වනාහි අනුමාන වශයෙනි. සිතට නිර්වාණ බාතුව අරමුණුවන ආකාරයෙන් නො වේ. ඒ නිර්වාණ බාතුව පළමුවෙන්ම අරමුණු වන්නේ විද්‍රෝහනා ඇනයන්ගේ

කෙළවර, මාරුග විත්තයට මුලින් ලැබෙන ගොතුහු සිතට ය. “පහිතයෙකා” යනු ඒ අවස්ථාව හගවන වචනයෙකි. එහි තේරුම නිවන් පිණිස මෙහෙයුණු සිත් ඇත්තා යනු යි. නිවන් පිණිස මෙහෙයුණු සිත් ඇත්තේ නාම කයින් භා රුප කයින් ද, ඒ පරමාරුප සත්‍ය වූ නිර්වාණ බාතුව ප්‍රත්‍යුෂ්‍ය කෙරෙයි. මෙසේ මේ නිර්වාණ බාතුව සාක්ෂාත්කාරය, කාය සාක්ෂාත්කාරය, නාම සාක්ෂාත්කාරය යයි දේ වැදැරුම් වෙයි. එයින් කාය සාක්ෂාත්කාරය නිසා අනවරාගු සංසාරයෙහි පැවැති කාය දරව්-කාය සන්තාපාදිය නැති වූ බව දැන ගනියි. නාම සාක්ෂාත් කාරය නිසා එබදු ම කෙලෙස් ගහණය නැති වූ බව දැන ගනියි.

මරණ හය ගැන නැති සැලකීම්.

භාවෙහි හො මරණ මාර විව්ජනා ය,
ලොකෙ සදා මරණ සක්ෂ්කුම්මිමං යතනා,
එවැනි භාවිත මනස්ස නරස්ස තස්ස
තණා පහියති සරිර ගතා අසෙසා.

පින්වත්ති, මරණ තැමති මාරයා දුරුලීම පිණිස, මේ අත්මනාව සංඛ්‍යාත ලෝකයෙහි, මරණ සංයුත්ව, තැන්පත් කරගත් කයත් සිතත් ඇති වැ වඩුවූ. මෙසේ වැඩු සිත් ඇති ඒ සන්ත්වයාගේ සිරුර සම්බන්ධ කොට ගෙන පවත්නා හැම තණ්හාව ම පහවෙයි.

රුපං ජරා පියතරං මලිනි කරෙයි
සබං බලං හරති අත්තනි සොර රොගො,
නානුපහාග පරිරක්ෂිත මතහාවං
හො මවු සංහරති කිං එල මතහාවේ

ජාරාව ඉතා මනාප වූ රුපය කිළිටි කරයි. කායස්වාසාදී බියකරු රෝග තෙමේ තමා කෙරෙහි වූ සියලු ම බලය හෙවත් ගක්තිය පැහැර ගනියි. පින්වතුති, මරණය තෙමේ නොයෙක් උපහෝග පරිහෝග වස්තුන්ගෙන් රක්නා ලද මේ ජ්විතය වනසා දමයි. එබැවුන් ජ්විතයෙහි කිනම් ප්‍රයෝගනයක් ඇදේ.

කම්මානිලා පහතරාග තරභි හමේහ
සංසාර සාගර මුලේ විතතෙ විපන්නා
මා මා පමාද මකරින් කරෝප මොක්ඩ-
දුකොඳයා නනු පමාද මයි නරානා.

කර්ම තැමැති සූළුගින් පහර දෙන ලද, රෝග තැමැති රළ බිඳුම් ඇති, සංසාර සාගර මුබයෙහි විපතට වැළැනා වූ, තෙපි පමාවට කරුණු දේ නො කරවු, නිවන් ලැබගන්නා වැඩ වචවු. සත්ත්වයන්ගේ මේ ප්‍රමාදය දුක් උපද්‍රවන්නේ නො වේද?²⁷



27. තෙ. ක.

2

භාවනාර්ථිහය.

1. ගම්ප භාවනාවය, 2. විද්‍රෝහනා භාවනාව යැයි භාවනාව දෙවැදැරුම් වෙයි. භාවනාවේ යෙදෙන්නා මේ දෙක ගැන මැ තරමක හැඳිනීමක් මුලැ ද මැ තබාගැනීම ප්‍රයෝගනවත් වෙයි. එහි 1. ගම්ප භාවනා නම්: සිත් තුළ පහළ වන්නා වූ කෙලෙසුන් යටපත් කොට උපවාර ධ්‍යාන අර්ථණා ධ්‍යානයන් ලැබගන්නා කුමයයි.

2. විද්‍රෝහනා භාවනාව නම්: සංස්කාරයන් නාම රුප වශයෙන් ප්‍රත්‍යාස්ව තේරුම් කරගෙන, එහි ලැබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් සමාධිමත් සිතින් ප්‍රත්‍යාස්ව වැ කෙලෙස් ප්‍රහාණයෙන් ප්‍රතිවේදය කරගන්නා ඇාන පුරුවක කෘත්‍ය කුමය යි.

තවද මල්කිම නිකායෙහි මහාසව්‍යක සූත්‍රයෙහි කාය භාවනාව සහ විත්ත භාවනාව යයි භාවනා දෙකක් දැක්වීන. ඒ මෙස්යි: “ගිනිවෙස්න, කෙසේ නම් අභාවිත කාය භා අභාවිත විත්ත වෙත් දෙන්: මෙලොව අනුශ්‍රවත් පාථ්‍රිතනයා හට සුබ වේදනා උපදී. හේ සුබ වේදනාව විසින් ස්ථරී කරන ලදුයේ සූත්‍රයෙහි ඇල්ම ඇතිවෙයි. සූත්‍රයෙහි ඇල්මෙන් යුත්ත මහුගේ සුබ වේදනා නිරුද්ධ වේ. සුබ වේදනා නිරෝධයෙන් කයෙහි දුක්ඛ වේදනා උපදියි. හේ දුක්ඛ වේදනා විසින් ස්ථරී කරන ලදුයේ මැ ගෝක කෙරෙයි. විභාපත් වෙයි. වැලපෙයි. ලෙහි අත් පැහැර හඩන් වෙයි. සිහිමුලාවට වදන් වෙයි. ගිනිවෙස්න, ඔහුට තෙල උපන් සුබ වේදනා ද සිත ගෙවාගෙන සිටුනී ය. කය අභාවිත (නො වැඩු) වන බැවිනි. උපන් දුක් වේදනා ද සිත ගෙවාගෙන සිටුනී ය. සිත අභාවිත වන බැවිනි. ගිනිවෙස්න, යම් කිසිවක් හට කය අභාවිත වන බැවින්, මෙස් සුබය එක් පසෙකැ, දුක් එක්පසෙකැ යි

පස දෙකින් උපන් සුබ වේදනා ද සිත් ගෙවාගෙන සිටුනී ය. විත්ත අභාවිත වන බැවින් උපන් දුක්ඛ වේදනා ද සිත් ගෙවාගෙන සිටුනී ය. ගිනිවෙස්න, මෙසේ අභාවිත කාය ද, අභාවිත විත්ත ද වෙයි.

ගිනිවෙස්න, මෙලොවැ ගුත්ත් ආයේ ග්‍රාවකයා හට සුබ වේදනා උපදියි. හේ සුබ වේදනා විසින් ස්ථාපිත කරන ලදුයේ මැ සුබ සංරාගයෙන් සමන්වාගත ද නො වෙයි. සුබ සංරාගයෙන් සමන්වාගත සෙයට ද නො පැමිණෙයි. ඔහුගේ ඒ සුබ වේදනා නිරුද්ධ වෙයි. සුබ වේදනා නිරෝධයෙන් මතයෙහි දුක්ඛ වේදනා උපදී. හේ දුක්ඛ වේදනා විසින් පහස්නා ලදුයේ මැ නො සොය්නේ ය. කළකුල් නො වන්නේ ය. නො වලජ්නේ ය. ලෙහි අත්පැහකැර නො හඩනේ ය. සිහිමුලාවට නො වදනේය. ගිනිවෙස්න, ඔහුගේ තෙල උපන් සුබ වේදනාත් සිත් ගෙවාගෙන නො සිටුනේ ය. කය භාවිත බැවින. උපන් දුක්ඛ වේදනාත් සිත් ගෙවාගෙන නො සිටුනේ ය. සිත් භාවිත වන බැවින. ගිනිවෙස්න, යම්කිසිවක් හට මෙසයින් උහාත් පස වැ උපන් සුබ වේදනාත්, කය භාවිත වන බැවින් සිත් ගෙවාගෙන නො සිටුනේ වේ ද? උපන් දුක්ඛ වේදනාත් සිත් භාවිත වන බැවින් සිත් ගෙවාගෙන නො සිටුනේ වේ ද? ගිනිවෙස්න, මෙසයින් භාවිතකාය වෙයි. භාවිත විත්ත ද වෙයි.”

මෙහි කාය භාවනා නම්: විද්‍රෝහනාව යි. සව්ච්ඡක ගේ කපාව අනුව එහි යෙදීමෙන් විත්ත විශේෂයට - උමතු බවට පැමිණෙන්නේ ය.

විත්ත භාවනා නම්: සමථ භාවනාව යි. එයින් උරු තදවීම් ආදිව ද නො වෙයි. මෙයින් කාය භාවනාව ඕලාරිකය යි ද, විත්ත භාවනාව සුඩුමය යි ද මේ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාල හ. මෙය මතහේදයට හේතු විය. මහාසිව හිමියෝ මෙහි ඉදිරිපත් වී

“දිස්ස්ති සික්කාවේ ඉමස්ස වාතුමමහාභාතිකස්ස කායස්ස ආවයෝපි අපවයෝපි ආදානම්පි නිකෙකිපකම්පි” යන පායය අසා ඕලාරික කය පරිග්‍රහ කරන්නා හට උපන් විද්‍රෝහනාව ඕලාරිකය යි කීමට සුදුසු යයි සැලැකු හ.

කාය භාවනායෙන් සුතු වූවහුට සුබ වේදනාව ද, කුගල විත්තය මැඩගෙන නො සිටියි. විපස්සනාව වැඩු හෙයිනි. උපන් දුක්ඛ වේදනාව

ද කුසල් සිත මැඩගෙන නො සිටියි. සමථ වැඩු බැවිනි. මෙහි කාය භාවනා නම්: විද්‍රෝහනාව බව මුලැ දී කියන ලදී. විත්ත භාවනාව ද සමාධිය බව එසේ මැ කියන්ල ලදී. විද්‍රෝහනාව ද සුබයට ප්‍රතිවිරැද්ධ ය. දුකට ආසන්න ය. සමාධිය දුකට ප්‍රතිවිරැද්ධය. සුබයට ආසන්නය.

කෙසේ ද? විද්‍රෝහනාව ආරම්භ කොට පුන්නහුට වික කළක් ගතවන විට, ඒ ඒ ගිනි පිටවෙන්නාක් මෙන් වෙයි. කිසිලිවලින් බහදිය වැශිරෙයි. හිස මුදුනෙන් උණුසුම් වැටියක් පැන නැගින සේ වැටහෙයි. සිත් පෙළෙයි. තදින් පෙළෙයි. සැලෙයි. මෙසයින් විද්‍රෝහනාව සැපයට ප්‍රතිවිරැද්ධ ය. දුකට ආසන්න ද වෙයි. කය පිළිබඳ වූ හෝ සිත් පිළිබඳ වූ හෝ දුකක් උපන් කළහි, ඒ දුක වික්බම්හනය කර සමාපත්තියකට සමවදින්නහුට සමාපත්ති අවස්ථාවේ දුක ඇතට යයි. ඉතා බොහෝ වූ සැපයකට බැස ගනියි. මෙසයින් සමාධිය දුකට ප්‍රතිවිරැද්ධ ය. සැපයට ආසන්න ය. විද්‍රෝහනාව සුබයට ප්‍රතිවිරැද්ධ වූවත්, දුකට ආසන්න වූවත්, සමාධිය එසේ නො වේ. සමාධිය දුකට ප්‍රතිවිරැද්ධ වූවත්, සැපයට ආසන්න වූවත්, විද්‍රෝහනාව එසේ නොවේ. “උප්පනාපි සුඩා වේදනා වින්න න පරියාදාය තියිති, භාවිතකාකායස්ස උප්පනාපි දුක්කා වේදනා වින්න න පරියාදාය තියිති, භාවිතකා වින්නස්ස”²⁸ යයි වදාලේ එහෙයිනි.

“සම්පාති විශේකගෙනා, විපස්සනාති සංඛාරපරිගාහික සැඹුණු”²⁹ මේ දෙක විෂ්ජාහායිය ධර්ම යි. සමථ වැඩිමෙන් උගැබෙන ප්‍රයෝගනය කිම? මාරුග විත්තය එයින් වැඩිමට පත් වෙයි. සිත් වැඩිමේ ප්‍රයෝගනය නම්: ඇලිමේ ආකාරයෙන් පහළවන රාගය එයින් පහවෙයි. රාගය මාරුග විත්තයට ප්‍රතිවිරැද්ධ වේ. මාරුග විත්තය ද රාගයට ප්‍රතිවිරැද්ධ වේ. රාග විත්තයේ පවත්නා කාලයෙහි මාරුග විත්තයේ පැවැත්ම නැත. මාරුග විත්තයේ පවත්නා කාලයෙහි ද රාගයේ පැවත්ම නැත. යම් කළෙක රාගය උපදී ද, එකලැ මාරුග විත්තයේ උපන වළක්වයි. ප්‍රතිෂ්ථාව සිද දමයි. යම් කළෙක මාරුග විත්තය උපදී ද, එකල රාගය සහමුලින් ම උදුරා දම්තින් මැ උපදී යි. “යො රාගා සො පහියති” යි වදාලේ එහෙයිනි.

28. මහා සව්ච්ඡක සුඩා

29. මතො: දුක

විදරුගනාව වැඩීමෙන් ලැබෙන ප්‍රයෝගනය කවරේ ද? විදරුගනාව වැඩීමෙන් මාරුගය පහලවීමට ඔහු කරන ප්‍රයාව වැඩෙයි. මාරුග ප්‍රයාව වැඩීමෙන් ලැබෙන ප්‍රයෝගනය කවරේ ද? අට තැනෙක දැඩිවැ ගෙන හටගන්නා හටයේ පැවතීමට ප්‍රත්‍යාය වැ පවත්නා මහ අවිද්‍යාව ප්‍රහිණ වෙයි. අවිද්‍යාව වනාහි මාරුග ප්‍රයාවේ පැවැත්මට, දියුණුවට යාමට ප්‍රතිචිරුද්ධ වෙයි. මාරුග ප්‍රයාව අවිද්‍යාවට ප්‍රතිචිරුද්ධ වෙයි. අවිද්‍යාව පහළ වී ඇති මොහොතෙහි මාරුග විත්තයට සම්බන්ධ ප්‍රයාව නැත. මාරුග ප්‍රයාවේ පවත්නා මොහොතෙහි අවිද්‍යාව නො ලැබෙයි.

එමෙසේයි: යම් කලෙකැ අවිද්‍යාව සිත් හි පහළ වෙයි නම්, එකල එය මාරුග ප්‍රයාවේ උපතට බාධා කෙරෙයි. පිහිට සිද දමයි. යම් කලෙක මාරුග ප්‍රයාව පහළ වෙයි නම් එකල එය අවිද්‍යාව සහමුලින් උදුරා සිදම්මින් මැ උපදන් ය. “යා අවිජ්‍ය සා පහියති” යනු එහෙයින් දෙසන ලදී. මෙහි සඳහන් මාරුග විත්තය ත්, මාරුග ප්‍රයාව ත් එකට උපදනා ධර්ම බව සලකා ගත යුතු ය.

සිත් රාගයෙන් කිලිටි වෙයි නම් මාරුග විත්තයේ දී ලැබිය යුතු කෙලෙසුන් ගෙන මිදීම සිදු නො වෙයි. සිත් අවිද්‍යාවෙන් කිලිටි වෙයි නම් මාරුග ප්‍රයාව නො වැඩෙයි. රාගයේ බය විරාගයෙන් එල සමාධි නම් වූ වෙතෝ විමුත්තිය වෙයි. අවිද්‍යාවේ බය විරාගයෙන් එල ප්‍රයාව නම් වූ පක්ෂීකු විමුක්තිය ලැබෙයි. මෙහි ප්‍රකාශ වූයේ නා නා ස්ථූතික විදරුගනා සමාධිය යි.

බන්ධ සංයුත්තයෙහි පෙර වර්ගයෙහි අස්සේර් සූත්‍රයෙහි සඳහන් පරිදි: හාගාවතුන් වහන්සේ රජගහා නගරයේ වේශ්‍යවනාරාමයෙහි වැඩිවසන සේක. එකල්හි අස්සේර් නම් නිමි නමක් කස්සප සිවුහුගේ ආරාමයෙහි දැඩි ගිලන්කමින් පෙළෙමින් වෙයෙයි. උන්වහන්සේ උවටැන් කරන සිජ්ජ්න් හට ආමන්තුණය කොට තමන් දැඩි ගිලන්කමින් පෙළෙන බවත්, හාගාවතුන් වහන්සේට නමස්කාර කරන බවත් මතක් කොට, අනුකම්පා කොට බුදුරජාණන් වහකන්සේ තමන් වෙත වැඩිම කරන ලෙස ආරාධනා කරන බවත් දන්වා යැවුහ.

එය ඇසු බුදුරජාණන් වහන්සේ කරුණු සලකා බලා අස්සේර් හිමියන් වෙත වැඩිම කළහ. අස්සේර් හිමියේ ද බුදුරජාණන් වහන්සේ ව්‍යුහ දුරදීම දැක, හොත් අස්සෙන් තැගිටීමට උත්සාහ කළහ. එය දුටු බුදුරජාණන් වහන්සේ අස්සේර් තෙරැණේ වලකා පනවා තිබූ අස්සෙන් වැඩිහුන්හ. වැඩහිද අස්සේර් හිමියන්ගෙන් අසනීප තොරතුරු වීමසුහ. ඒ හිමියන් අසනීපය බලවත් බව දැන් වූ කල්හ, බුදුරජාණන් වහන්සේ, “අස්සේර්, ඔබේ සිත ඔබට සිලයෙන් දොස් නගන්නේ දී”යි වීමසුහ. අස්සේර් හිමි එබන්දෙක් නැතැයි කිය. “එසේ නම් ඔබේ කකුස කිම? විපිළිසර කවරේ දී”යි විවාහ. අස්සේර් හිමි, “ස්වාමීනි, මම පළමුවෙන් ගිලන්කම යටකොට වතුරුප ද්‍රානයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් වලකා වෙයෙමි. ඒ මම සමාධිය කැඩි කැඩි යන නිසා, ‘කිම මම සසුනෙන් පිරිහෙමිදේ’යි විපිළිසර ඇතිවිමි”, යනු පැවසිය. බුදුරජාණන් වහන්සේ “අස්සේර්, මේ සස්සෙන් බැහැර වූවේ සමාධිය ම සාරය යි ගන්නාහ. ගුමණ හාවය ද එයම් යි ගන්නා හ. මාගේ සසුනෙහි එය සාරය නොවේ. මෙහි මාගේ සසුනෙහි සාරය විදරුගනා මාරුග එලයෝ ය. එහෙයින් ඔබ සමාධියෙන් පිරිහුණු සිතා කුමට විපිළිසර වන්තෙහි දී?”

යනු වදාරමින් තෙරැණේ සනසමින් තිපරිවටිය දේශනාව ඇරුණු සේක. දෙසුන් කෙළවර උනවහන්සේ ධර්මාවබෝධය කළහ. (විදරුගනා කාණ්ඩය බලනු.)

භාවනාවේ හරය

මේ තාක් මෙහි දක්වන ලද්දේ විදරුගනා හාවනාව පිළිබඳ කරා මාරුගයකි. එයම මාරුග හාවනාව යයි ද කිය යුතු ය. නිවන් පසක්කර ගන්නාට ලෝකෝත්තර මාරුග යානයන් ලැබෙන හෙයිනි. මේ මාරුග හාවනාවට විශේෂයෙන් උපකාර වතුයේ ගම්ල හාවනාවයි. එහෙයින් ගම්ල හාවනාව පිළිබඳ කෙටි විස්තරයක් දැක්වීමට බලාපොරොත්තු වනු ලැබේ.

භාවනාවක යෙදීමට සිතෙහි ඔහු කම පහළ වන්නේ සසර පිළිබඳ හය ජනක ස්වභාවය මැනවින් සිතට වැටහි කෙලෙසුන්ගේ අදිනවයන් තේරුමිගත් කෙනෙකුන් හටය. කළණ මිතුරු ඇසුරෝකින් හෝ බණ

පොත් බැලීමෙන් හෝ තේරුම්කර ගැනීමෙන් හෝ පුරුදු පරිදි යෝනිසේ මනසිකාරය (නුවණීන් මෙනෙහි කිරීම) ක යෙදීමෙන් හෝ මේ අදහස සිත්හි තහවුරු කර ගත්තෙකට ඇතුළත පිටත කොතරම වැඩ තිබේ යයි කියාවන්, සතිප නැතිකම් කියාවන් නැවතීමෙක් සිදු නොවේ. භාවනාවේ යෙදී ඉදිරියට මැ යාමට ඔහුට අප්‍රතිහත දෙරෙයයෙක් පහළ වෙයි. මෙබදු පුද්ගලයනට අවවාද අනුශාසනා ඔහු කරන්නේ ඉතා සුළු වශයෙනි. එය ද භාවනාව ගැන දත් යුතු උපදෙස් වික පමණ ය. මෙසේ නො වන අය භාවනාවට සුදුසු තැකැයි නො කිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ලැංට පවා පැමිණ, ක්‍රියා පරිභාතිය හේතු කොට ගෙන, ලැබෙන්නට තිබු මග පල තිවන් සුවය මග හැරී ගොස් තිබෙන සැටි ඇතුරු යුත්, 'පෙස්ස' නම් තැනැත්තා ගෙන් තේරුම් ගත හැකිය.³⁰ එහෙයින් භාවනා උපදෙස් දෙන්නා විසින් තමාට හමුවෙන හැම පුද්ගලයා මැ මෙයට යොමුකර ගැනීමට තම උත්සාහය යොදාලිය යුතු වෙයි. එහෙත් එකවරට මැ භාවනාවට බස්සන්නට මහන්සේ ගත යුතු නො වේ. ඒ අවස්ථාවට යම්තම් වත් සුදුස්සකු වන්නට මූලික අවවාද විකක් කළින් මැ දිය යුතු ය. මෙහි මේට පලමුවෙන් ප්‍රකාශ වූ අදහස් එයට බොහෝ සින් උපකාර වන්නට ඉඩ තිබේ.

මේ භාවනාව නම් සිත හදාගැනීමේ, සිත දියුණුවට පත්කර ගැනීමේ වැඩපිළිවෙළ පදනම් කොට ගෙන පවත්නා මෙනෙමය කියා පරිපාටියෙකි. එය ප්‍රධාන වශයෙන් සිත මුල්කොට ගෙන පැවතුනත් කයේ උසස් උපකාරය ද එයට ආචක්‍රිය බව කිය යුතු ය. එහෙයින් මැ මූලික පුහුණුවේ දී කය තැන්පත්කර ගැනීම බරපතල වැඩින් ලෙස භාවනාවේ යෙදීමේ දී ඔබට වැටහෙන්නට ඉඩ තිබේ. කෙනෙකුන්ගේ ධර්මය කරාවකට සවන් යොදාලිමෙන් හෝ හොඳ බණ පොතක් කියවීමෙන් හෝ ධර්මය කරුණු වටහා ගත හැකිවන බව ඔබ දන්නවා ඇත. එහෙත් එය හිතේ තහවුරු වන්නේ නැතු. ඒ ධර්ම කොටස්වලට ප්‍රතිපස්ස වැ පැවැති කෙලෙස් අදහස් අයිත්කොට හෝ, කඩා බේද දමා හෝ ඒ හොඳ අදහස් සිතෙහි පැළපදියම් නො වූ හෙයිනි. භාවනාවක් නිසිලෙස සිත්සතන් හි කියාකරවීමේ දී ඒ අනුව සිතට ලැබෙන පුහුණුව එයට වැඩියෙන් ගක්තිමත් වන්නේ නො දැනීම් රසක් මූල්කොට ගෙන පැවැති කෙලෙස්

ගොමුව බලයෙන් ඉවතට තල්ල වී යන හෙයින් බව සලකන්න. මෙසේ භාවනා වැඩ පිළිවෙළ අධ්‍යාත්මික බරපතල ක්‍රියා රාභියක් වන හෙයින් එය පටන් ගැනීමට මත්තෙන් සාරවත් පදනමක් සාදාගත යුතු ය. භාවනා පුරුව කෘත්‍යා මැනැවීන් පුහුණුකර ගැනීමත් භාවනා අහිතිවේය තේරුම් කරගෙන සිටීමත් භාවනාව පවත්වාගෙන යන සැටි තේරුම් කොට ගෙන සිටීමත් මෙයට අත්‍යාච්‍රියක බව කිය යුතුව ඇත.

භාවනානුයෝගය නම් කිම්?

භාවනානුයෝගය ඉතා ගැහීරු වැඩේකි. එය ලෙහෙසියෙන් සපයන්නේ ත් ඇත. දුක සේ සපයන්නේ ත් ඇත. ඇත්ත විසින් බලතොත් මහි ඇති ලෙහෙසියෙක් නැත. මහි දී ජයග්‍රහණයකට පැමිණීමට නම් බලවත් ගක්ති රාභියක් යෙදිය යුතු ය. එමහින් ඉතා උසස් ගුණ රසක් මතුකොට ගන්නා ලැබේ. ගුණ රසක් අත්පත් කොට ගැනීමෙන් ලැබුවමනා මේ ජයග්‍රහණය ඔබට ප්‍රත්‍යුෂ්‍ය වන්නේ එකහි යෙදීමෙන් මැ යි. ගුණය ගුණයක් වශයෙන් ප්‍රකට වන්නේ ප්‍රත්‍යුෂ්‍ය ධර්මයක් හමුවේ ජයග්‍රහණය දැක්වීමෙන් ම ය.

යෝගාවච්චය, ඔබට හඩන්කම් කොතරම් කියාපැවත්, හැගෙවිවත්, යෝගාවච්චයකු වශයෙන් ඔබට එයින් ලැබෙන ප්‍රයෝගනය කිම්? ඔබේ කයේ ත්, සිතේ ත්, ප්‍රකට විය යුතු යෝගානුකුල වැඩි දියුණුව මැ ඔබ උසස් වශයෙන් සැලකිය යුතු ව ඇත.

භාවනානුයෝගය ලෙහෙසි නැතැ යි කිවේ එහි යෙදෙන්නා හට තනිව මැ මගහරවා ගත යුතු බාධක රසක් ලැබෙන හෙයිනි. ඉතා උසස් අදහසක් ඉදිරිපත් කොට ගෙන භාවනා මනසිකාරයට බැස්සහුට ඉදිරියට මසවාගෙන යා යුතු සිත් පෙළ නවතාලන්නට ද සිත පහළ වෙයි. මෙය කල් ඇතිව තේරුම් නො ගත්තොත් යෝගාවච්චයා ගේ ඉදිරි ගමන වැළකි යයි.

ඇතැම් යෝගින් භාවනාවේ යෙදෙන අතරමග දී පමණ ඉක්මගෙන බියපත්වන සැටි පෙනේ. ඔවුනට බිය වැඩිකම නිසා මැ ආහාර රුවිය ද නවතියි. නින්ද ද නැතු. සතුවෙකුත් නැතු. මෙසේ නුපුරුදු සිත් පෙළකට යට වී කල් ගෙවන්නට සිදුවනු ඇත.

අැතැම් විට දොස් කෝපයෙන් තමා ගේ සිතේ පහළවන සිතිවිලි අනුන් කියන දේ හැටියට තමාගේ කනට මැ ඇසෙන්නට ඉඩ තිබේ. යෝගාවවරයා මෙහි රහස නො දන්නා හෙයින් මහු සිතාගන්නේ ඔහු ගේ කනට යම්කිසි දෙවියකු කථාකාට නොයෙක් දේ කියන සැටියට ය. මෙයින් ඔහු කොතරම් මූලාවට වැවතෙන් ද කියනොත් ගුරුන්ගේ බස් පවා නො අදහා එහි ඇලී ඒ සිතුවිලි මාලාවේ මැ බැඳී කළේගෙවනු පෙනේ. මෙබදු අවස්ථාවල දී තදින් අවවාද කාට ඔහු එයින් වළක්වා ගැනීම ගුරුවරයාට ඇති උපාය ගක්තිය අනුව වන්නේ ය. මෙහි දී ගුරුවරයා අතිශයින් සාචධාන විය යුතු ය. නො එසේ නම් එම යෝගවවරයා බිභිසුණු සිදුවීම්වලට යටත්නට ද සඳාකාලික අභව්‍යකු වන්නට ද ඉඩ තිබේ.

අැතැම්විට කිසිදු පිරිසිදු හේතුවක් නොමැති ව යෝගාවවරයේ බියෙන් පෙළෙන්නට වන්නා හ. උමතු රෝගියකුගේ සිත් තුළ හටගන්නා බියවැනි බියක් ඔහු තුළ පෙළෙමින් පවත්නා සැටි ද පෙනෙයි. මෙහි දී දොස් කෝපයෙක් ද නො මැති නම් භාවනාව නිසා හටගත් විපරීතයෙක් දැ සි මැනැවින් මෙය පරික්ෂාකර බැලීම වටියි. පළමු පළමු හටගත් බිය මෙනෙහි නො කිරීම නිසා ද මේ බිය පිළිබඳ දියුණුව සැලැසෙන සැටි පෙනෙයි. භාවනාව නවත්වා සිටන විට ද මේ බිය තිබේ නම් දොස් කෝපය සොයා සුදුසු ලෙස පිළියම් කරවීමට ඉදිරිපත්වීම මැනව්. මෙයට රස්ම් විකිත්සාව වැනි පිළියම් යෙදීම මානසික ගක්ති පරහානියට හේතුවන හෙයින් දොස් සන්සිදිමට උදුවු වන පිළියම් කරවිය යුතු ය. එසේ නො වුවහොත් විත්ත ප්‍රවෘත්තිය දුර්වල වෙන්නට ඉඩ තිබේ. මෙය භාවනානුයෝගීන් කෙසේ වෙතත් ආවර්යවරුන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණක් බව කිව යුතු ය.

මේ නිසා යෝගාවවරයා භාවනා මනසිකාරයේ දී සඳාරට හමුවන ලොකු කුඩා හෝ නරක හෝ හේදයක් හිතට නො ගෙන හැම සිදුවීමක් මැ මෙනෙහි කිරීමට උනන්දු විය යුතු ය. මෙය කඩ කිරීම හේතුකාට ගෙන මේ විදියේ නොයෙක් විපත්ති මාර්ගයේ පැදෙන්නාහ. මෙනෙහි කිරීමේ බලය අනුව මෙබදු හැම උවදුරක් මැ දුරුවන බව

හොඳින් සලකාගත යුතු ය. රුප දැකීම ද, ගබඳ ඇසීම ද, මේ ආකාරයෙන් සලකිය යුතු ය. මෙවා මෙනෙහි නො කිරීමෙන් දිගට මැ මේ උවදුරු පැවැතුණු සැටින්, එයින් භාවනා මනසිකාරය පවත්වා ගත තුහුණු සැටින් දැක තිබේ.

එෂාවීම.

භාවනා මනසිකාරයෙහි යෙදෙන්නා හට භවනා කිරීමේ ඕනෑකම (කුසලවිෂ්දයට) හැම විට මැ ඒකාකාරයෙන් පවතින්නේ තැන. අැතැම් විට ඕනෑකම තිබේ. ඇතැම් විටෙක ඒ ඕනෑකම මැකිගෙන ගොස් භාවනා අරමුණ සිතට නො අල්ලන ස්වභාවයකට පත්වෙයි. මෙය කිප ආකරයෙකින් පහළ වීමට ඉඩ තිබේ. ජන්දාදී සඳ්ධිපාද අඩුකරමින් ද මේ පාඩුව සිදුවෙයි. ඇතැම් විට භාවනාව දියුණුවට පත්වීමෙන් පසු ද මෙය සිදුවීම ඉඩ තිබේ. යෝගාවවරයාගේ විත්තාවාරය පිළිබඳ හොඳ තේරුමක් ඇතිව ගෙන උපදෙස් දෙන ආචාරයවරයාට මෙය තෝරාගැනීම එතරම් අපහසු නොවේ. එයින් දියුණුවේ දී එපාවීමේ පළමුවෙන් කිම පහසු ය. කෙටි හෙයිනි.

විද්‍රෝහනා භාවනාවේ යෙදෙන යෝගාවවරයා පළමුවෙන් යම්කිසි නාමරුප සංඛාර කොටසක සිත් තබාගෙන, මනසිකාරය පැවැත්වීමට පත්වන් ගනියි. නොකඩවා එහි යෙදීමේ දී මුළින් පැවැති දුබලකම් මගහැරි ගොස් සිතේ පැවැත්ම හොඳ අතට හැරෙයි. එයින් එහි ප්‍රහුණුව සැලැසෙයි. මේ ප්‍රහුණුව සැලැසීමෙන් පසු මෙනෙහි කිරීම පහසු වෙයි. පළමු ගත්ත අරමුණෙන් නො නැවති, එය පැතිරයාමෙන් සෙසු සංස්කාර කොටස් කෙරෙහි ද සල්ලක්බන විත්තපරම්පරාව යෙදෙයි. නාම රුප වශයෙන් වැට්හීමත්, ඔවුන් ප්‍රත්‍යාය සහිතව වැට්හීමත් මේ මනසිකාරයට අසුවෙයි. මෙයින් ඇශා පරිජ්‍යාව සහිතීමෙන් වැඩිගොස්, සම්මසන ඇශානයට බැස මෙනෙහි කිරීමේ දී, සියලු සංස්කාරයේ අනිත්‍ය වශයෙන් වැටහෙන්නට පත්වන් ගනිති. ඔවුන් උපදෙනා සැටින්, බිඳෙන සැටින්, එක විදියට නො පවත්නා සැටින් වැටහෙයි. මෙසේ පෙරෙහිම මැ දුක් වශයෙන් සලකන්නට සිදුවෙයි. මේ සංස්කාර සියල්ල දුකට බිම්වන සැටි පැහැදිලි ව වැටහෙයි. මෙයින් මැ අනාත්ම ලක්ෂණය ද පැහැදිලි ව වැටහෙන්නට පත්වන් ගනියි. මෙසේ තීරණ පරිජ්‍යාව පිරෙයි.

මෙය දියුණුවට මෙනෙහි කිරීමේදී, වැටහෙනතාක් සංස්කාරයන් බිඳීම් රසක් සේ දැනෙයි. මෙය ද තවත් ඔබට මෙනෙහි කරගෙන යන විට බිඳීම් රස අරමුණු කරන හැම වාරයක දී මැ බිඳීම් සිත් පහළ වෙයි. මෙවා මෙනෙහි නො කර හැරියහොත් බිඳීම් සිත් මැ වැඩි වැඩියෙන් පහළ වෙයි. මෙය දියුණුවට පත් වීමෙන් ආදිනව රාසියක් සේ ද ඒවා තබාගෙන සිටීම මහා බරක් සේ ද වැටහෙයි. මේ අවස්ථාවේ දී මැනැවීන් මැ මෙනෙහි කළ යෝගාවවරයා ද නොයක් විදියේ විකාර දේ කරන්නට පටන් ගනියි. එක විදියකට එක ඉරියවිවක වැඩි වේලාවක් කළ ගෙවීමට නො රිසි වෙයි. හැම දෙයක් මැ සකස් කිරීමට පටන් ගනියි. ස්ථානය ගුද්ධ පවිතු කිරීමට පටන් ගනියි. මෙය දික් වීමෙන් ගුරුවරයාත්, සෙනසුනත්, ඇසුරු කරන්නතුත් එපා වී ස්ථානයෙන් පිට වී නික්ම යාමට ද සුදානම් වෙයි. උපදෙස් දෙන ගුරුවරයා මෙහි ද තුවණීන් ක්‍රියා කළ යුතු ය. වලක්වා ලිමෙන් සිත් රිද්වීම ද හොඳ තැත. සම්පූර්ණයෙන් එක වරට වලක්වා ලිමෙන් වන්නේ අනතුරෝකි. මහුගේ අදහසට ඉඩ දීමෙන් සිදුවනේන් ද එබන්දෙකි. එහෙයින් උපායෙන් නවත්වා ගෙන භාවනා මතසිකාරයෙහි යොදාලිය යුතු ය. නො නවත්වා භාවනා මතසිකාරයෙහි යෙදෙන්නා හට කිප දිනෙකින් හෝ පැය කිපයෙකින් හෝ මේ මානසික තත්ත්වය සංසිද්ධි ගොස් යට්‍යා තත්ත්වයට පත්වෙයි.

භාවනාවේ ප්‍රත්‍රිච්‍රිතතා ප්‍රහුණුව

භාවනාව ඇරුණීමට කළින් ඒ භාවනාව මැනැවීන් සකස් වන සේ ගෙන යාමට උපකාර වන වැඩි රසකට ප්‍රත්‍රිච්‍රිතතා යයි කියනු ලැබේ. ඒවා කොටස් අටකට බෙදෙයි.

1. තෙරුවන් කමාකරවා ගැනීම.
2. ජීවිත පරිත්‍යාගය
3. පින්දීම
4. පින් අනුමෝදන් වීම
5. බුදුගුණ සිත්තුල වැඩිම

6. මෙත් වැඩිම

7. අසුහය ගැන සැලකීම
8. මරණය ගැන සැලකීම යනුවෙති.

1. මුළුන් භාවනාව පටන් ගන්නා අවස්ථාවේ දී භාවනාවට උපදෙස් දෙන ගුරුවරයු ඉදිරිපත් කරගෙන එතුමා ඉදිරියෙහි දී මේ ප්‍රත්‍රිච්‍රිතතායන් සිදු කිරීමට සිතට ගැනීම ඉතා හොඳය. පළමුවෙන් තෙල් මල් පහන් ආදී ප්‍රත්‍රිච්‍රිතතා සපයා ගෙන අවුත්, ශිලපාරුද්ධියෙක පිහිටා ගෙන විත්ත ගක්තියෙන් යුතු වැ තෙරුවන් විෂයෙහි ඇළ සම්පූර්ණක් ව ඒවා ප්‍රතා කොට වන්දනා පවත්වා අවසානයෙහි තෙරුවන් කමාකරවා ගැනීම කළ යුතු ය. එය කළ යුතු අකාරය මෙසේ සි:-

අ) අතිත සංසාරයෙහි දී හෝ මේ ජීවිතයේ දී හෝ සම්මාසම්බුදු රජාණන් වහන්සේලා කොරෙහි මාගේ කයින් බසින් සිතින් යන තුන්දොරින් යම්කිසි වරදක් සිදු වී නම්, බුදුරජාණන් වහන්සේලාගෙන් එයට මට කමාව ලැබේවා! කමාව ලැබේවා!! කමාව ලැබේවා!!!

ආ) අතිත සංසාරයේ දී හෝ මේ ජීවිතයේ දී හෝ පසේබුදු රජාණන් වහන්සේලා කොරෙහි මාගේ කයින් බසින් සිතින් යන තුන්දොරින් යම්කිසි වරදක් සිදු වී නම්, පසේබුදු රජාණන් වහන්සේලාගෙන් එයට මට කමාව ලැබේවා! කමාව ලැබේවා!! කමාව ලැබේවා!!!

ඇ) අතිත සංසාරයේ දී හෝ මේ ජීවිතයේ දී හෝ නවලෝකාත්තර ධර්ම රත්තාය කොරෙහි ද පර්යාප්ති ප්‍රතිපත්ති ධර්ම කොරෙහි ද මාගේ කයින් බසින් සිතින් යන තුන්දොරින් යම්කිසි වරදක් සිදු වී ඇතොත් එයට ඒ ධර්ම රත්තායෙන් මට කමාව ලැබේවා! කමාව ලැබේවා!! කමාව ලැබේවා!!!

(ඇ) අතිත සංසාරයේ දී හෝ මේ ජීවිතයේ දී හෝ ආයුෂී සංසාරත්තාය කොරෙහි මාගේ කයින් හෝ බසින් හෝ සිතින් හෝ යම්කිසි වරදක් සිදු වී ඇතහොත් ඒ ආයුෂීයන් වහන්සේලාගෙන් මට කමාව ලැබේවා! කමාව ලැබේවා!! කමාව ලැබේවා!!!

මෙසේ කියා වන්දනා කළ යුතුය. මෙසේ කිරීමෙන් ආයෝජාවාද කර්මයන් තම සන්තානයෙහි තැන්පත් වී තිබුණි නම් එයින් නිදහස් වී හටතාව සාර්ථකව ගෙනයාමට හැකිවන්නේ ය. ආයෝජාපවාද කර්මයන් තම සන්තානයෙහි ඇති තැති බව තමාට නො වැටහෙන හෙයින් හටතා ආරම්භයේදී හැමදෙනා විසින් ම මේ කමා කරවා ගැනීම කළ යුතු වෙයි.

2. හාටනාව පටන්ගැනීමේ දී යෝගාවවරයා තමාගේ ජීවිතය තුහුරුවනට හා ආචාර්යීයන් වහන්සේට පරිත්‍යාග කළ යුතු ය. මෙය නිසි අන්දලින් කිරීම හේතුකොට ගෙන යෝගාවවරයා හට හාටනාවේ අතරක දී නොයෙක් විදියේ කරුණු අනුව ඇතිවෙන්නට ඉඩ තිබෙන තැතිගැනීම්, බියපත්වීම් ආදියෙහි දී සැනැසිල්ල සලසාගත හැකි වන්නේ ය. එහෙයින් ජීවිත පූජාව ඉතාමත් ප්‍රයෝගනවත් වෙයි. එය කරන්නේ මේ ආකාරයෙනි:-

මම මාගේ මේ ජීවිතය සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා කරමි, පූජා කරමි, පූජා වේවා! පූජා වේවා!! පූජා වේවා!!!

මම මාගේ මේ ජීවිතය නවලොවුතුරා ධර්මයට පූජා කරමි, පූජා කරමි, පූජා කරමි, පූජා වේවා! පූජා වේවා!! පූජා වේවා!!!

මම මාගේ මේ ජීවිතය ආයේ සංසරත්නයට පූජා කරමි, පූජා කරමි, පූජා කරමි, පූජා වේවා! පූජා වේවා!! පූජා වේවා!!!

මම මාගේ මේ ජීවිතය කර්මස්ථානාවායීයන් වහන්සේට පූජා කරමි, පූජා කරමි, පූජා කරමි, පූජා වේවා! පූජා වේවා!! පූජා වේවා!!!

මෙම ජීවිත පූජාව වහනයෙන් පමණක් නොව සිතින් තියම ආකාරයෙන් කරන පූජාවක් විය යුතු ය.

3. 4. පින්දීම හා පින් අනුමෝදන් වීම.

මෙසේ ජීවිත පූජාමය කුඩාලයෙන් ජනිත පූජානානිංසයෙන් ද, ඇතිත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මාගේ තුන්දුරින් සිදු කරගන්නා ලද සියලු පූජානානිංසයෙන් ද සියලු දෙවියේ අනුමෝදන් වෙත්වා, සියලු ඇශිතින් ඇතුළු සත්ත්වයේ අනුමෝදන් වෙත්වා. එසේ ම සියලු සම්මා සම්බුදු, පෘෂ්ඨ, මහරහත්, බෝධිසත්ත්වා දී උතුමන්ගේ සියලු පාරමිතා

පූජා රාජිය සතුවූ සිතින් මම අනුමෝදන් වෙමි. මේ පින්දීමෙන් ද එන් අනුමෝදන් විමෙන් ද මා තුළ රස්වූ සකල කුඩා ගක්ති බලයෙන් තමාගේ හාටනාවට බාධක උපක්ලේඟ පලිබෝධයේ මා වෙතින් ඉවත් වෙත්වා, මාගේ හාටනාවට උපකාරක ධර්මයේ මා තුළ රස්වීමෙන් මාගේ හාටනා කාර්යය සමඟාධියට පත්වේවා! සි අධිෂ්ඨාන කරගත යුතුය.

5. බුදුගණ හාටනාව.

මේ බුද්ධානුස්සති හාටනාව සි. මෙය කළක් පූහුණු විය යුතු ය. ඒ සඳහා නවගුණ පායයේ සඳහන් ගුණයන් මැත්ත්වීන් තේරුම් කරගත යුතු ය ඒ මෙසේ ය:-

1. ඒ මාගේ බුදුපියාණන් වහසේ කෙලෙපුන්ගෙන් භැං ආකාරයෙන් ඉවත් වූ හෙයින් ද, දිව්‍ය බුජාමාදීන් විසින් කරනු ලබන ආම්ෂ ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු හෙයින් ද, "අරහං" නම් වන සේක.

2. ඒ මාගේ බුදුපියාණන් වහන්සේ සියලු ධර්මයන් පිළිබඳ වැස්වලක්ෂණ වශයෙන් දත් යුතු තාක් දැන සම්පූර්ණ කළ හෙයින් ඇශාත පරියාච පූරා සිටි සේක. සාමාන්‍ය ලක්ෂණ වශයෙන් දත් යුතු තාක් දැන සම්පූර්ණ කළ හෙයින් තීරණ පරියාච පූරා සිටි සේක. ප්‍රතින කළ යුතු තාක් දැන සම්පූර්ණ කළ හෙයින් තීරණ පරියාච පූරා සිටි සේක. ප්‍රත්‍යක්ෂ කළ යුතු තාක් ධර්ම ප්‍රත්‍යක්ෂ කෙළ සම්පූර්ණ කළ හෙයින් සාක්ෂාත් ක්‍රියා පරියාච පූරා සිටි සේක. හාටනාවෙන් වැඩිය යුතු තාක් ධර්මයන් හාටනාවෙන් වඩා සම්පූර්ණ කළ හෙයින් හාටනා පරියාච පූරා සිටිසේක. එහෙයින් "සම්මා සම්බුද්ධ" නම් වන සේක.

3. ඒ මාගේ බුදුපියාණන් වහන්සේ විදුරුගනා ඇශානයන් අසමසම වැස්ම සම්පූර්ණ කර සිටි සේක. මතෙන්ම සාද්ධිය අසමසම වැස්ම සම්පූර්ණ කර සිටිසේක. සාද්ධි ප්‍රහේද ඇශානයන් අසමසම වැස්ම සම්පූර්ණ කර සිටි සේක. දිව්‍ය ගෞනුඇානය අසමසම වැස්ම සම්පූර්ණ කැර සිටි සේක. පරවිත්ත විජානනඇානය අසමසම වැස්ම සම්පූර්ණ කර සිටි සේක. ප්‍රරේවිනිවාසානුස්මති ඇශානය අසමසම වැස්ම සම්පූර්ණ කර සිටි සේක. ආගුවක්ෂයකර ඇශානය අසමසම වැස්ම සම්පූර්ණ කර සිටි සේක. මෙසේ

අටවැදුරුම් විද්‍යාවන් ගෙන් අසමසම වැ සම්පූර්ණ කර සිටි සේක. එසේ මැ සද්ධාය, හිරිය, ඔත්තපේය, බහුස්සුතභාවය, විරියය, සතිය, පක්ෂ්‍යාච, පරීප්පස්සපාරිසුද්ධි සිලය, ඉන්දිය සංවරය, හෝපනෙ මත්තක්ෂ්‍යතාච, ජාගරියානු යෝගය, රුපාවචර ද්‍යානයෝ ය, යන මේ පසලාස් වරණ ධර්මයෙන් ද අසමසම වැ සම්පූර්ණ වූ සේක. මෙසේ අභ්‍ය විද්‍යායෙන් ද පසලාස් වරණ ධර්මයෙන් ද මැනැවීන් සම්පූර්ණ හෙයින් “විෂ්‍යාචරණ සම්පන්න” නම් වන සේක.

4. ඒ මාගේ බුදුපියාණන් වහන්සේ ගෝහන වූ වචන ඇති හෙයින් ද, ගෝහන වූ ගමන් ඇති හෙයින් ද, ගෝහන වූ ගැරියක් ඇති හෙයින් ද, අතිතයෙහි ද වර්තමානයෙහි ද පරිගුද්ධ ප්‍රතිපත්ති ඇති හෙයින් ද “සුගත” නම් වන සේක.

5. ඒ මාගේ බුදුපියාණන් වහන්සේ සංස්කාර ලෝකය ද, සත්ත්ව ලෝකය ද, අවකාශ ලෝකය ද, මැනැවීන් දැන වදාල හෙයෙන් “ලෝකවිදු” නම් වන සේක.

6. ඒ මාගේ බුදුපියාණන් වහන්සේ අනුන් විසින් හික්මතිය නොහෙන දිවා බුහුම යක්ෂ නර නාගාදින් මැනැවීන් හික්මතා දමනය කොට තමන් වහන්සේගේ සපුන් දහමිනි යොදවා ඇ හෙයින් “අනුකාර පුරිසදමසාරු” නම් වන සේක.

7. දෙවි මිනිසුන් හට සිල් පිරීමේ පටන් අමාමහ තිවන් සුවය තෙක් භැම පිළිවෙත් මගක් ම මැනැවීන් කියා දීමෙන් තියම අනුගාසනායෙහි යේදී වදාල හෙයින් දෙවිමිනිසුන් හට “ංස්තස්” නම් වන සේක.

8. වතුරායේ සත්‍ය ධර්මයන් තමන්වහන්සේ ද පරෝපදේශයක් තැකිව මැනැවීන් අවබෝධ කොට ගෙන අනුන් හට ද අවබෝධ කර වූ හෙයින් “බුද්ධ” නම් වන සේක.

9. ඒ මාගේ බුදුපියාණන් වහන්සේ සවාසනා සකලක්ලෝකයන් බිඳ දැමු හෙයින් ද, උතුම් ලොවී ලොවිතුරා ගුණ සමුහය හත්නය කළ හෙයින් ද, භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත වූ හෙයින්ද “හගවා” නම් වන සේක.

මේ භාවනාව කරන සැටි මෙසේ දි:-

මෙහි සඳහන් වනනේ ගුණ නවයෙකි. එකක් පාසා හොඳින් සිතට කාවදින තෙක් තේරුම දියුණු කර ගත යුතු ය. එසේ කොට විවේක ස්ථානයකට වී පරියංකයෙන් හිඳගෙන සුළු වේලාවක් නිශ්ච්ඡාධි ව කළුගෙවිය යුතු ය. ර්ලගට තමා සමාදන්ව ගත් ශිලයේ දික්ඡාපදයන් කමා තුළ පිරිසිදු වැ නො කැඩී නො නො කෙලෙසි පවත්නා හැටි මුල සිට අගටත්, අග සිට මුලටත් මෙනෙහි කරගෙන යා යුතු ය. මෙසේ තමා ගේ සිලය හෙමින් සැලැකිල්ලෙන් මෙනෙහි කරන්නා හට සිත්ති ප්‍රීතියක් පහළ වී කුමයෙන් වැඩි වැඩි යන සැටි දැනෙන්නට පටන් ගනියි. ඒ ප්‍රීතිය නවත්වාගෙන, මේ ප්‍රණානුභාවයෙන් “මට සියලු ආශ්‍යාචුවන් ගෙන් මිදි තිවන් සුවය අත්සත්කර ගැනීමට ගක්තිය ලැබේවා” යි අධිෂ්ථානය තබා ගෙන පළමුවන බුදුගුණයට සිත යොමුකරන්න. එය රික වේලාවක් මෙනෙහි කොට දෙවෙනි බුදුගුණයට සිත යොමුකරන්න. මෙසේ ගුණ නවය ම අවසන් වනතුරු මෙනෙහි කොට නැවැත නැවතත් මෙසේ මෙනෙහි කරන්න. ඒ කුමය සිතට වැදිගිය පසු අග සිට මුලටත් මුල සිට අගටත් මෙනෙහි කරන්න. කළක් මේ මනසිකාරය පවත්වන කළහි ඇතැමි ගුණ හොඳින් ප්‍රකට ව වැටහෙන්නට පටන් ගන්නවා ඇත. ඇතැමි ගුණයන් ප්‍රකට නොවී යනු ද ඇත. ප්‍රකට වැ වැටහෙන ගුණයන් පමණක් සිතට ගෙන මනසිකාරය පවත්වන්න. අන්තිමයේ දී ගුණ කීපයක් හෝ හොඳින් වැටහිගියේ නම් එහි සිත යොදා මනසිකාරය පවත්වන්න. මෙසේ මනසිකාරය පවත්වන කළහි උතුරායන තරමට ප්‍රීතිය මතුවෙමින් සිතට සැනසුම් සලසනවා ඇත. බලවත් සැදැහැ මතුවෙමින් සිත් සනසනු ඇත. සිත තැන්පත් කරමින් මැ සිතට සැනසුම් සැලැසෙනු ඇත. තීවරණයන් ගෙන් පිරිසුදු වූ සිත නිසාද සැනසුම් සැලැසෙනු ඇත. අතිත දේවලින් සිත ඉවත් වී පවතිනු ඇත. අනාගතයට නො දුන්නවා ඇත. නො විසිරී තැන්පත් සිතක් පවතිනු ඇත. මේ මෙම බුද්ධානුස්සති භාවනාවේ ප්‍රයෝගනය යි. විද්‍යාචනා වඩා යෝගාචරණය මේ භාවනාව කළ ඇතිව පුරුදුකොට ගෙන විද්‍යාචනාවට ප්‍රථමයන් මෙහි යේදීමට පුරුදුවිය යුතු ය. තවද

විදුරුග්‍යාව කරගෙන යන අවස්ථාවේ කමටහන එපාවීම් ආදි වශයෙන් සිතෙහි දුබලකමක් පහළ වුවහොත් මේ විදියේ පුරුදු කරගත් භාවනා අරමුණ සිතට මතු කරගෙන එහි ටික වේලාවක් මනසිකාරය පැවැත්විය යුතු ය. ඇසිල්ලෙකින් සිතෙහි වූ දුබලකම මගහැරි ගොස් නියම තත්ත්වයට පත්වෙනු ඇත. මෙසේ මේ භාවනාව වින්තසම්පහංසනයට උපකාර වෙයි.

බුදුග්‍රහ්‍ය මෙහෙනි කිරීමට තවත් ක්‍රමයක්.

1. සත්‍යාරං ව වතාහං පසේසයාං, භගවන්තමෙව පසේසයාං
2. සුගතං ව වතාහං පසේසයාං, භගවන්තමෙව පසේසයාං
3. සමමාසම්බුද්‍යං ව වතාහං පසේසයාං, භගවන්තමෙව පසේසයාං
4. සනාං ව වතාහං පසේසයාං, භගවන්තමෙව පසේසයාං
5. සමෙතාරං ව වතාහං පසේසයාං, භගවන්තමෙව පසේසයාං
6. ද්‍රානං ව වතාහං පසේසයාං, භගවන්තමෙව පසේසයාං
7. දමෙතාරං ව වතාහං පසේසයාං, භගවන්තමෙව පසේසයාං
8. පරිනිඛුතං ව වතාහං පසේසයාං, භගවන්තමෙව පසේසයාං
9. පරිනිඛාපනාරං ව වතාහං පසේසයාං, භගවන්තමෙව පසේසයාං
10. සමපනා විජ්‍රාවරණං ව වතාහං පසේසයාං, භගවන්තමෙව පසේසයාං

සත්‍යා මේ භෙනෙහි භගවා සාචකා හමස්මි
සත්‍යා මේ භෙනෙහි භගවා සාචකා හමස්මි
සත්‍යා මේ භෙනෙහි භගවා සාචකා හමස්මි

මෙහි තේරුමෙ:-

මම ගාස්තාවරයුතු දක්නේම් නම්, මේ භාග්‍යවතුන් වහන්සේ මැ මගේ ගාස්තා වශයෙන් දක්නේම්. මම සුගතයන් වහන්සේ කෙනෙකුන් දක්නේම් නම්, මේ භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. මම සමමා සම්බුද්‍ය කෙනෙකුන් දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. මම සම්බුද්‍ය සම්පාදිකීම් දම ගාස්තා සුපුරා උපදෙස් දෙන කෙනෙකුන් දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. මම කෙලෙස් පිරිනිවතින් පිරිනිවත් පැ උතුමකු දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. මම කෙලෙස් පිරිනිවතින් පිරිනිවත් පැමුව සුපුරා උපදෙස් දෙන උතුමකු දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. මම අඡ්‍යවිද්‍යා පසල්ලාස්වරණ ධර්මයන්ගෙන් සම්පුරණ උතුමකු දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ගාස්තාන් වහන්සේ වන සේක. මම භාග්‍යවතුන් වහන්සේ මාගේ ගාස්තාන් වහන්සේ වන සේක.

මම සුපුරා සන්සුන් ගුණ ඇත්තකු දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. මම සන්සුන් ගුණයට උපදෙස් දෙනෙනුකු දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. සමාධිපාක්ෂීක දම ගුණයන් සුපුරා යුක්තිය වූ කෙනෙකුන් දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. මම සමාධිපාක්ෂීක දම ගුණයන් සඳහා සුපුරා උපදෙස් දෙන කෙනෙකුන් දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. මම කෙලෙස් පිරිනිවතින් පිරිනිවත් පැ උතුමකු දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. මම කෙලෙස් පිරිනිවතින් පිරිනිවත් පැමුව සුපුරා උපදෙස් දෙන උතුමකු දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. මම අඡ්‍යවිද්‍යා පසල්ලාස්වරණ ධර්මයන්ගෙන් සම්පුරණ උතුමකු දක්නේම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නේම්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ගාස්තාන් වහන්සේ වන සේක. මම භාග්‍යවතුන් වහන්සේ මාගේ ගාස්තාන් වහන්සේ වන සේක.

මෙසේ තේරුමත් සිතට ගනිමින් කිප විටක් කියා තුන් වරක් නමස්කාර කොට යලි මෙසේ ද ඒ අනන්ත බුද්ධ ගුණයන් කෙරෙහි සිත යොදුනු :-

1. ඒ මාගේ ගාස්තා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමතිස් පෙරුම් දම පිරිමෙන් දියුණුවට පත් අනන්ත පුණුයයෙන් යුක්ති වූ සේක. ඒ අනන්ත පුණුයසම්භාරයෙන් සැදී ගත් රුපකාය සම්පත්තියෙකින් සමන්විත වූ සේක. ඒ මාගේ ගාස්තාන් වහන්සේට මම නමස්කාරය කරමි. උන්වහන්සේ මට පිහිට යි. සරණ යි.
2. ඒ මාගේ ගාස්තා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දස දහසක් සක්වල පිහිටි සියලු සවිතන අවෝතන ධර්මයන් හේතුළු වශයෙන් තේරුම් ගෙන අවබෝධ කරගත් අනන්ත ඇළානයකින් සමන්විත වූ සේක. ඒ අනන්ත ඇළානයෙන් සමන්විත වූ ඒ මාගේ ගාස්තාන් වහන්සේට මම නමස්කාරය කරමි. උන්වහන්සේ මට පිහිට යි, සරණ යි.

3. ඒ මාගේ ගෘස්තං වූ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය ලැබැගැනීම සඳහා සම්පූර්ණ කළා වූ සිලා දි වශයෙන් දියුණුවට පත්කොට ගත් අනන්ත ගුණ සම්දායෙන් සමන්විත වූ සේක. ඒ අනන්ත ගුණ ඇති මාගේ ගෘස්තංන් වහන්සේට මම නමස්කාර කරමි. උන්වහන්සේ මට පිහිට යි, සරණ යි.

4. ඒ මාගේ ගෘස්තං වූ බුදුරජාණන් වහන්සේ දිවා බුන්ම මනුෂා නාග සුපර්ණාදීන්ගේ සියලු තේරුස මැඩගෙන මත්වන්නා වූ අනන්ත තේරුසකින් සමන්විත වූ සේක. ඒ අනන්ත තේරුෂේ බල ඇති මාගේ ගෘස්තංන් වහන්සේට මම නමස්කාර කරමි. උන්වහන්සේ මට පිහිට යි, සරණ යි.

5. ඒ මාගේ ගෘස්තං වූ බුදුරජාණන් වහන්සේ හැම සත්ත්වයන්ගේ හැම සංදේශක් ම අහිභවනය කොට සිටි අනන්ත සංදේශකින් සමන්විත වූ සේක. ඒ අනන්ත සංදේශක් ඇති මාගේ ගෘස්තංන් වහන්සේට මම නමස්කාර කරමි. උන්වහන්සේ මට පිහිට යි, සරණ යි.

6. ඒ මාගේ ගෘස්තං වූ බුදුරජාණන් වහන්සේ සියලු සමේතන අවේතන ජ්‍යෙෂ්ඨ අහිභවනය කරමින් පැවැති අනන්ත වූ ජ්‍යෙෂ්ඨයකින් සමන්විත වූ සේක. ඒ අනන්ත වූ ජ්‍යෙෂ්ඨයක් ඇති මාගේ ගෘස්තංන් වහන්සේට මම නමස්කාර කරමි. උන්වහන්සේ මට පිහිට යි, සරණ යි.

මෙයද හොඳට සිත තැන්පත් කොට ගෙන කිහිපවරක් කියනු. නැවත නැවත මෙනෙහි කරනු. සිත කමටහනෙහි තො රඳන අවස්ථාවල දී මෙය මැනැවින් පිහිට වෙයි.

මෙත් වැඩුම්.

- අහං නිව්වං අහං විය
- මෙත් සුඩා හොඳු
- මෙත් සුඩා හොඳු
- 1. මම නිති සුවපත් වෙමිමා...
- 2. මා නිති සුවපත් වන්නාක් මෙන්, මාගේ හිතවත් සත්ත්වයෝ ද නිති සුවපත් වෙත්වා....

3. මා මෙන් මා හිතවතුන් මෙන් මැදහත් සත්ත්වයෝ ද නිති සුවපත් වෙත්වා....

4. මා මෙන්, මා හිතවතුන් මෙන්, මැදහත් සතුන් මෙන්, අහිතවත් වූ සත්ත්වයෝ ද නිති සුවපත් වෙත්වා!

මේ අපට පුරුදු මෙත් වඩා පෙලේ මුල් ගාරාවේ අදහස ය. මෙහි (සුඩා) "සුවපත් වෙමිවා! සුවපත් වෙමි! සුවපත් වෙත්වා!" යනු මෙත් සිතක් සත්ත්ව වස්තු කෙරෙහි සම්බන්ධ කරන වචනයෝ ය. ඒවාට අපි 'මෙත් හැඟීම්' යන වහර යොදමු. මේ මෙත් හැඟීම පවත්වන සත්ත්ව වස්තු භු කොටස් සතරකට බෙදී මෙහි පෙනෙනි.

1. මම 2. හිතවත්හු

3. මැදහත්හු 4. වෙට්රිහු යනුවෙනි.

මේ සත්ව කොටස් සතර තමාගෙන් පටන් ගත් බව ද සිත තබා ගන්න. එකල හාවනා වාක්‍ය සතරෙකි. ඒ මෙසේ යි.

1. මම සුවපත් වෙමිවා! සුවපත් වෙමි.

2. මා මෙන් මාගේ හිතවත්හු ද සුවපත් වෙත්වා!

3. මා මෙන් මාගේ හිතවතුන් මෙන් මැදහත්හු ද සුවපත් වෙත්වා!

4. මා මෙන් මාගේ හිතවතුන් මෙන් මැදහතුන් මෙන් වෙට්රිහු ද සුවපත් වෙත්වා! යනුවෙනි.

පළමුවෙනි පියවර.

හාවනාව පටන්ගෙන්නා පිළිවෙළ මෙසේ යි :-

පළමුවෙන් අත් පා සිරුරු ගුද්ධ පළවුනු කරගෙන, විවේක ස්ථානයක පහසු අන්දමින් (බද්ධ පර්යාකයෙන් නම් වඩා හොඳයි) හිඳගෙන තමාගේ ශිලය සලකා තුණුරුවන් ගුණ සිහිකර එයින් ප්‍රිතිය උපදාවා ගෙන, තමාගේ සිරුරේ හිස පටන් දෙපතුල දක්වා කීප වාරයක් සිත යොමු කරන්න. දැන් ඔබේ සිතට ඔබ පෙනෙයි. ඒ සිතට පෙනෙන ඔබ වෙත සිත තබාගන්න. ර්ඛගට පළමු සඳහන් මුල් වාක්‍යය සිතන්න. "මම සුවපත් වෙමිවා" කීප වරක් සිතන්න. අන්තිමට "මම සුවපත්වෙමි" යි සිතන්න. එය ම කීප වරක් සිතන්න. දැන් ඔබේ සිත සුවපත් (සැපවත් සැනැසිලිමත්) බව ඔබට දැනෙයි. අන්තිමට ඔබ සැපවත් ව සැනැසිලිමත් වැ ඉන්නා සැටි ඔබ සිතට දැනෙයි.

තවමත් නියම මෙත්තියට බැස්සේ නැත. එහි ස්වරුපය සිතට දැනුණා පමණි. මෙත්තිය සිතට තේරුම් ගැනීමට යි තමාට මෙසේ මෙත්තිය පැවැත්වූයේ. මෙත්තිය තේරුම් නො ගෙන මෙත්තිය කළ නො හැකිය. මෙත්තිය පැහැදිලි කරගැනීමට තවත් වචන කීපයක් මතුකර දෙන්නට තිබේ.

මෙත්තිය නම් හොඳ මෘදු මොලොක් සිතක ස්වභාවය යි. එය පිපුණු රෝස මලක් වැනිය සි කිව හැකි ය. මෙත්තිය නැති සිත කුණු වූ දෙයක් වැනිය. ඇතැම් විට තද ය.

1. වෙටර සිත,
2. තරහ සිත,
3. කායක ඒබා යුත් සිත,
4. මානසික ඒබා (කණුගාටු) යුත් සිත,

මේ මෙත්තියට ප්‍රතිවිරැද්ධ සිත් පැවතුම් ය. නියමයෙන් මෙත්තිය තම සිත් තුළ පැළපැදියම් කර ගැනීමට ස්ථිරව මතුකොට ගෙන පවත්වා ගැනීමට මේ කරුණු සතර අනුව ද සිත සකස්කර ගත යුතු ය. ඒ මෙසේ ය.

1. මම වෙටර නැති වෙමි
2. මම තරහ නැති වෙමි.
3. මම දුක්පිඩා නැති වෙමි.
4. මම සුවපත් වෙමි.

මේ වාක්‍යයන් හෙමින් කියන්න. සිතන්න.

දෙවනි පියවර

මීලගට ඔබ සලසාගත් මේ මෙත්මය, සැනැසිල්ල ඔබේ හිතවතාට දෙන්න. හිතවතක තෝරා ගැනීමේ දී ඔබ පරිස්සම් වන්න. එසේ කිවේ මෙත්තියේ ලැබෙන රාග පැත්ත ගැන සලකා ගෙන ය. මෙත් හාවනාවට ඇතුළත සහ පිටත වරයෙන් සතුරෝ දෙන්නෙකි. ඇතුළත සතුරා නම් රාගය සි. පිටත සතුරෝ සතර දෙනෙකි. මූලින් සඳහන් වූයේ ඒ සතර දෙනා පිළිබඳව ය. එබැවින් ඔබේ අති පියයන් හැර පිය මනාප සමඟාවනිය ගරු ස්ථානීයයකු තෝරා ගෙන ඒ පින්වතා අරමුණට (සිතින්) ගෙන,

1. මා මෙන් ම මාගේ මේ හිතවතා ද වෙටර නැති වේවා!
2. මා මෙන් ම මාගේ මේ හිතවතා ද තරහ නැති වේවා!
3. මා මෙන් ම මාගේ මේ හිතවතා ද දුක්පිඩා නැති වේවා!
4. මා මෙන් ම මාගේ මේ හිතවතා ද සුවපත් වේවා!

එකක් එකක් වෙන වෙන ම කියා ද සිතා ද හවානාවේ යෙදෙන්න. එය සම්පූර්ණ වූ පසු හිතවතුන් කිහිප දෙනෙකුන් ද හිතට ගෙන මෙත් වඩන්න. අතිප්‍රියයන් ද පියස්ථානයෙහි තබා මෙන් වඩන්න.

හිතවත් කමින් සිතට ගත් කීපදෙනා ම අරමුණට ගෙන මෙත් වඩන්න. ඒ අරමුණේ සිත රදවා ගෙන වික වේලාවක් විසිමට පුරුදු වන්න. මේ පුහුණුවේ නිතර නිතර යෙදෙන්න. ඔබ සිතන කැමැති වේලාවක මෙහි යෙදීමට තරම් පුහුණුව දියුණුවට පමුණුවා ගැනීමට උත්සාහවත් වන්න. එසේ ම මේ පුහුණුව පිරිහෙන්නට නොදී රෙගන්න. නීවරණ පහෙන් වෙන් වී විසිමයි රෙගනීම.

තුන්වෙනි පියවර.

මීලගට ඔබට කිරීමට තිබෙන්නේ ඉතා සැහැල්ලු වැඩ රිකෙකි. එනම් මැදහත් හෝ වෙටරි පුද්ගලයන් දේ කොටසකට වෙන වෙන ම මෙත් පැවැත්වීම යි. මෙහි දී මැදහත් පුද්ගලයාට මෙත් කිරීමේ දී සිත උදාසීන වීමට ද ඉඩ තිබේ. එසේ වුවහොත් ඔබ මෙතෙක් පුරුදු කළ මෙත්ති බලය යළිත් සිත් තුළ උපදවා ගෙන සිත දියුණුවට පත් කරගෙන පුද්ගලයා ද පියත්වයට පමුණුවා ගෙන මෙත් කරන්න. එසේ සිත් පැවැත්වීමට පුරුදුවීමෙන් මෙහි දී ඔබට ජයගත හැකි වනු ඇත. පිය පුද්ගලයාට මෙන් ම මධ්‍යස්ථානු වූ මේ පුද්ගලයාට ද මෙත් කිරීමට හොඳින් මෙත්සිත් පැවැත්වීමට ඔබ සමත් වනු ඇත. පිය පුද්ගලයන් වැඩ දෙනෙකුන් සිතින් එකට සම්බන්ධ කරගෙන මෙත් පැවැත් වූ ආකාරයෙන් ම මධ්‍යස්ථානු පුද්ගලයන් කීපදෙනෙකුන් එකට එකතු කොට ගෙන මෙත් සිත් පැවැත්වීමට ඔබට පිළිවන් වනු ඇත.

මේ කොටසට පුහුණුව ලැබේමෙන් ඔබට ඔබ සිත් තුළ බලවත් ජන්දයක් වැඩිහිටු ඇත. එයින් නිසි ප්‍රශ්නයා ගැනීමට මුළ සිට මෙත්තිය අලුත්කර ගන්න. එයින් විත්ත ගක්තිය වැඩිහිටි. සිත කායනීක්ෂම වෙයි.

වින්නසංඛිපාදයට ලං වෙයි. එයින් සතරවෙනි කොටස වූ වෙටි පුද්ගලයකු - අමතාප පුද්ගලයකු ඇතොත් මහු අරමුණු කොට මෙත් කරන්න. කුමයෙන් මෙමතිය වඩ වඩා පවත්වාගෙන මෙතැනට පැමිණි හේයින් ඔබේ අමතාප පුද්ගලයා හට ද මෙත් කිරීම ඔබට අපහසු තොවනු ඇත. එසේ නම් ඔබ මහා ජයග්‍රහණයක් මෙමතිය සම්බන්ධව කළ සැටියට සිතාගත හැකි වෙයි.

යම්කිසි ආකාරයකින් තම අමතාප පුද්ගලයාගේ වැරදි මතුවේමෙන් ඔබ පවත්වාගෙන ආ මෙමතිය බලය යටපත් කරගෙන ද්වේජ හැඟීම් පහළ වන ලකුණු දැනුනහොත් වහා ම ඒ පුද්ගලයා තුළ පවත්නා පයිචි බාතු, ආපෝ බාතු, තේපෝ බාතු, වායෝ බාතු කියා බාතු වශයෙන් වෙන්කොට සිතා බලා මේ බාතුවලට ද්වේජයක් නැති බව තේරුම් ගෙන සිත තුළ වැඩිගෙන ආ ද්වේජය මරදනය කර ගන්න. මෙමතිය මතුකර ගන්න. ද්වේජයේ ආදීනවත් - වැරදි පැත්තත් මෙමතියයේ ආනිසංස පැත්තත් සිතට තදින් ගෙන ඒ පුද්ගලයා ඇතුළු හැම අමුද අමතාප පුද්ගලයන් ම එක් අරමුණකට යොදා ගෙන මෙත් කරන්න. නැවත නැවත මෙත් කරන්න.

මෙසේ කිරීමේ යෙදුනු ඔබ දැන් සිතෙහි ප්‍රමාණවත් දියුණුවකට පත් වී ඉන්නා බව වැටුහෙනවා ඇත. එසේම ඔබ පුද්ගලයන් කීපදෙනෙකුන් එකට එකතු කොට සිතට ගන්නට හා අරමුණු වශයෙන් තබාගැනීමට ද සමත් බව තේරුම් ගෙන ඇත. මීලගට ඔබට කිරීමට තිබෙන ක්‍රියාව ඉතාමත් සරල ය. පහසු ය. එනම්, මූලින් මෙත් කළ පුද්ගල කොටස් එකට ගෙන පිළිවෙළින් මෙත් කළ යුතු ය.

එ මෙසේය :

මම සුවපත් වෙම්වා.

මා හිතවත්හු ද සුවපත් වෙත්වා.

මා මදහත්හු ද සුවපත් වෙත්වා.

මා අහිතවත්හු ද සුවපත් වෙත්වා.

මෙසේ මේ කොටස සතරේ තම මෙත් සිත හැසිරවීම ඉතා බොහෝ

වේලාවක් කරන්න. මේ සිත සිසැරවීම කොපමණ වේලාවක් කළ යුතුදී සි ඔබ ප්‍රශ්න නගනවා ඇත.

මෙන්න එයට පිළිතුරු :- අසකු මණ්ඩලයෙහි හසුරුවන අසරුවක ලෙසින් ඔබ මේ පුද්ගල මණ්ඩලයෙහි තමාගේ සිත හසුරුවන කළ මුළ දී පුද්ගල සීමාවනට සිත යට වී තිබු බව ඔබ දත්තවා ඇත. පැහැදිලි ඇත. මෙසේ මෙමත් සමාධියෙන් යුතු සිත දැන් දැන් ඒ ඒ කොටස් අරමුණු කරන විට පුද්ගල සීමා හැඟීම් ගෙවී ගෙවී යන හැරී ප්‍රකට වෙයි. වෙටි හැඟීම් නැමැති සීමාව දැන් ගෙවී ගෙස් තිබේ. මධ්‍යස්ථ සීමා හැඟීම් ද දැන් නැත. හිතවත් සීමාව ගෙවී යන සැටි පෙනේ. ආත්ම සීමාව අන්තිම දක්වා තිබේ.

තව ඉදිරියට මෙසේ සිත හසුරුවාලීමේ දී මේ කොටස් සතරේ ම සත්ත්ව සංඡුව ප්‍රකට වෙන්නට පටන් ගනි සි. සියලු සීමා එකට මුසු වෙයි. එ කළ ඒ සියලු සත්ත්වයන් එකට පිළි කොට ගත් එසේ සමාධි සිතට "සබෘ සනා" "සියලු සත්ත්වයෝ" යන අදහස් පහළ වෙයි. දස දිසාවලට මෙත් පැතිරවීම ද කළ යුතු ය. මේ අදහස් නැවැත නැවැත ඉඟී පහළ වෙයි.

1. සබෘ සනා හවනු සුබිනතා

- සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

2. සබෘ සනා සුබිනො හොඳු

- සියලු සත්හු සුව ඇත්තේ වෙත්වා!

3. සබෘ සනා බෙමිනො හොඳු

- සියලු සත්හු නිර්හය වෙත්වා!

4. සබෘ තසා සනා සුබිනො හොඳු බෙමිනො හොඳු

- සියලු තැතිගන්නා සත්හු සුවපත් වෙත්වා! බියනැති වෙත්වා!!

සියලු සත්ත්වයන් එක රසකට එක ප්‍රංශයක් වී ඔහුට පෙනෙයි. පැහැදිලිව පෙනෙන මේ සත්ත්ව නිමිත්ත ඉතා දිළ්තිමත් ව ද ඔහුට පෙනෙන්නට පටන් ගනියි. සිතන් මේ සත්ත්ව නිමිත්ත ඉතා කිවිටු

4./5. ආච්ජ්‍යන පවත්වෙකුණ වසිතාවේ.

මුල දී සමාප්පේන, ව්‍යවහාර දෙක වැඩියෙන් දියුණු කළ යුතු ය. ඒ දෙක හොඳ හැරී දියුණු වූ පසු අධිවියානය කළ යුතු ය. මේ වසිහාව තුන ම දියුණු නම් ආච්ජ්‍යන වසිය පටන් ගත යුතු ය.

මෙහි දී සමාපත්තියට සමවැදි එයින් තැකී (ව්‍යවහාරයෙන් පසු) ධ්‍යානාංග සලකා බැලීය යුතු ය. ව්‍යවහාරයෙන් පසු ධ්‍යාන විත්ත යේ ලැබෙන විතක්ක, විවාර, පිති, සුඛ, එකග්ගතා යන ධ්‍යානාංග ප්‍රකට වී පැනෙනි. එය බොහෝ වාර ගණනක් මුල සිට අගටත් අග සිට මුලටත් සලකා බැලීම කළ යුතු ය. මෙහි ප්‍රහුණුව ආච්ජ්‍යන වසිය යි. එයින් සිදුවෙන ක්‍රියාවන් ද සලකාබැලීම පවත්වෙක්ඛය යි. මේ දෙකේ හි වසිහාව සැලැසීමෙන් ධ්‍යාන සිතේ ලැබෙන ධ්‍යානාංගයන්ගේ තත්ත්වය පහැදිලි වෙයි.

ද්විතීයාදී ධ්‍යානයේ

ප්‍රථම ධ්‍යානය පිළිබඳ වසිහාව පස සපිරෙන විට විතර්කයේ හෝ විතර්ක විවාර දෙකේ ම හෝ ආදිනව සිතට එයි. ප්‍රථම ධ්‍යාන නිකාන්තිය අඩු වෙයි. එකළ යෝගවතරයා ආදිනව වැටහුණ අංග තැකී රේල අංගයන් ගෙන් යුතු ද්විතීයාදී ධ්‍යානයේ ලැබෙන්වා යි, අධිවියාන කර පරිහාග නිමිත්තට සිත යොදයි. පෙර පරිදි ධ්‍යානයේ ලැබෙනි.

විද්‍යාගාර භාවනාවේ යෙදෙන්නවුන් හට මේ ක්‍රමයෙන් හිතේ සමාධිය පිහිට කරගෙන සංස්කාරයන් සම්මර්ණය කිරීම පහසු වෙයි.

අභ්‍යන්තරයාදී ධ්‍යානයේ

සමාප්පේනයෙන් යමිකිසි කුමැති වේලාවක් තුළ සමාධි සිත එහි නවත්වා තබා ගැනීමේ ප්‍රහුණුව අධිවියාන වසිය යි. එය කිරීමේ දී ධ්‍යානයට සමවැදි එයින් තැකී මිනිත්තු දෙකක් හෝ තුනක් නියම කරගෙන “මෙපමණ මිනිත්තු ගණනකින් ව්‍යවහාරය වේවා” යි අධිවියාන කොට සමාප්පේනය (සමවැදිම) කෙරේයි. එහි නියමිත වේලාවට ඉඩේ ම ව්‍යවහාරය සිදුවෙයි. කාලය වික වික වැඩි කිරීමෙන් මෙය දියුණුවට ගෙන යා යුතු වෙයි.

වෙමින් පවතියි. දැන් සිත මැනැවින් සමාධිමත් වී ඇත. මේ මුල දී ම නීවරණයන්ගේ පැලැසීම තැබුණේ ය. මේ ලං වීමෙන් පැවැති සිතත්, සත්ත්ව නිමිත්තත් දෙක යමිකිසි ගාන්ත අවස්ථාවක දී එක්කාසු වෙයි. මේ පුරුම ධ්‍යානය ලැබීම යි.

සිවිලේ පියවර

වසිහාව පස දියුණුව

1. 2. සමාප්පේන වසි හා ව්‍යවහාර වසි :-

මේ සිදුවුයේ මහද්ගත අර්ථණාව ය. මෙහි දී ඔබ සුපරික්ෂාකාරී විය යුතු ය. මේ ලද තත්ත්වය ඉතා සැලැකිල්ලෙන් රැකගත යුතු ය. විවේක ගාන්ත පරිසරයක හිඳෙනෙ, එසේ සත්ත්ව නිමිත්තට ඇතුළු වී ගත් සිත ඉක්මනින් පිටතට නිකුත් කරගත යුතු ය. මුල දී මෙය මදක් දුෂ්කර වුවත් තැබැත සිත යෙදීමෙන් එය කරගත හැකි වනු ඇත. තැබැත සමාධිමත් නිමිත්තට සිත ඇතුළු කරන්න. යැලින් පිටතට ගන්න. මෙය බොහෝ වාර ගණනක් කරන්න. පුරුද්ද වැඩිවෙන විට ඉතා පහසුවෙන් මෙය කළ හැකි වෙයි. එය වසිහාවය යි. මෙහි සමාධිමත් සිත පරිහාග නිමිත්තට ඇතුළු කිරීම සමාප්පේනය යි. එය ඉක්මනින් සිතු කෙශෙහි ම කළ හැකිවීම වසිහාවය යි. මෙය සමාප්පේන වසිය යි. නිමිත්තෙන් සමාධි සිත පිටතට ගැනීම - නිකුත් කිරීම ව්‍යවහාරය යි. එය සිතු ඉක්මනින් කළ හැකිවීම වසිහාවය යි. මේ ව්‍යවහාර වසිය යි.

3. අධිවියාන වසිය

සමාප්පේනයෙන් යමිකිසි කුමැති වේලාවක් තුළ සමාධි සිත එහි නවත්වා තබා ගැනීමේ ප්‍රහුණුව අධිවියාන වසිය යි. එය කිරීමේ දී ධ්‍යානයට සමවැදි එයින් තැකී මිනිත්තු දෙකක් හෝ තුනක් නියම කරගෙන “මෙපමණ මිනිත්තු ගණනකින් ව්‍යවහාරය වේවා” යි අධිවියාන කොට සමාප්පේනය (සමවැදිම) කෙරේයි. එහි නියමිත වේලාවට ඉඩේ ම ව්‍යවහාරය සිදුවෙයි. කාලය වික වික වැඩි කිරීමෙන් මෙය දියුණුවට ගෙන යා යුතු වෙයි.

අශ්‍රහ භාවනා මාරුගය මහෝපකාරී වනු ඇත. එහෙයින් මෙලොට හිත පිණිස ද, පරලොට හිත පිණිස ද මේ භාවනාවේ යෙදීම මැනැවී. මේ භාවනාවට කයාගත්තාසනි භාවනාව යයි ද, පරික්කුල මනසිකාර යයි ද, පිළිකුල් භාවනාව යයි ද ව්‍යවහාරය වෙයි.

මේ භාවනාව කිරීමේ දී උද්ධුමාතකාදී (ඉදිමිම භාවයට පැමිණි) මළසිරුරක් හෝ මිනිස් ඇටසැකිල්ලක් හෝ ඉදිරියෙහි සිටගෙන,

“අවික්ක්දාණ සූජනිහං - සවික්ක්දාණපුහං ඉමං,

කායං අපුහතො පසසං - අපුහං භාවයේ සතිං”

යන්නෙන් දැක්වෙන පරිදි, ගුහ වශයෙන් සිතා ඉන්නා ඔබගේ මේ ගෙරුය ජ්විතින්දියයෙන් භා වික්ක්දාණයෙන් තොර වූ මේ මළකුණට සමානය කියා, මෙසේ සිතින් බලමින් මේ අශ්‍රහ භාවනාව පවත්වන්න. තවද මරණයෙන් දින කිපයක් ඉක්ම ඕය, ඉදිමුණ, තැන් තැන්වලින් පණුවන් සහිත සැරව වැශිරෙන, නිලමැස්සන් ගැවැසිගත්, මළ සිරුරක් දෙස බලා ඒ අශ්‍රහ දුරුණය සිතේ තැන්පත් කරගෙන, නැවැත නැවැතත් ඒ දෙස සිත යොදුමින් මෙනෙහි කිරීමෙන් තීවරණයේ සත්සිද්ධි. විතක්කාදී අංග ප්‍රකට වෙති. එය උපකාර කොට ගෙන විද්‍රුගනාව පැවැත්විය හැකි වෙයි.

තවපක්ෂවක කමටහන.

කෙසා, ලොමා, නබා, ද්‍රුනා, තවො

තවො, ද්‍රුනා, නබා, ලොමා, කෙසා,

කෙසා, ලොමා, නබා, ද්‍රුනා, තවො

මේ කුලපුතුයකු සපුන් ගතවන අවස්ථාවේ දී උපාධ්‍යායන් වහන්සේ විසින් දෙනු ලබන නිවන් පසක්කර ගැනීම සඳහා මහෝපකාරී කමටහන යි. මෙයින් රහත් බව සිදුකොට නිවන් සුවයෙන් සැනසී ගත් උතුමේ අප්‍රමාණ වෙති. උතුම සුවයෙන් සැනැසෙනු කැමැති මබත් ලද විවේකයෙන් අමරණීය ප්‍රයෝගනයක් සලසා ගැනීම පිණිස ඒ පැවිදී උතුමන්ගේ මූලකරමස්ථානය නවීනාවයට පමණුවා ගන්න.

මේ කමටහන කරන කුම දෙකක් බව පෙනෙයි. මෙයින් දක්වන්නේ එයින් කොට් කුමය යි. මේ කොටස් පහ ම හොඳට ම ප්‍රකට යි. ඇයින් බලා දැන ගැනීමට හැකිවන හෙයිනි. මෙසේ මේවා හඳුන්වාදීමට හෝ තිබෙන තැන් සේවීමට හෝ උත්සාහයක් නො වන බව කිව යුතු ය.

පළමු භාවනාවේ දී කී පරිදි විවේකස්ථානයකට පැමිණ එහි කියන ලද පරිදේදන් මේ භාවනාව පටන් ගත මැනවී.

1. කෙසා :- බඩියක් පමණ වූ මේ සිරුරට සම්බන්ධ වූ හිසෙහි පිහිටියා වූ මේ කොළයේ පැහැයෙන් ද පිළිකුල ය. සටහන් වශයෙන් ද පිළිකුල ය. ගදින් ද පිළිකුල ය. පිහිටි තැන් වශයෙන් ද පිළිකුල ය. පිරිසිදීම වශයෙන් ද පිළිකුල ය. පිළිකුල ය. පිළිකුල ය.
2. ලොමා :- බඩියක් පමණ වූ මේ ගෙරුයෙහි පැතිර පිහිටියා වූ ලොමයේ පැහැයෙන් ද පිළිකුල ය. සටහන් ද පිළිකුලය. ගදින් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය. පිහිටි තැන් වශයෙන් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය. පිහිටි තැන් වශයෙන් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය. පිහිටි තැන් වශයෙන් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය.
3. නබා :- බඩියක් පමණ වූ මේ ගෙරුයට අයන් වූ දේ අන් භා දේ පා ඇගිලි අග පිහිටියා වූ නියපොතු ද පැහැයෙන් ද පිළිකුල ය. සටහන් වශයෙන් ද පිළිකුල ය. ගදින් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය. පිහිටි තැන් වශයෙන් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය.
4. ද්‍රුනා :- බඩියක් පමණ වූ මේ ගෙරුයේ මූලයෙහි ඇතුළත වූ ද තැල්ලෙහි පිහිටියා වූ දන් ද පැහැයෙන් ද පිළිකුල ය. සටහන් වශයෙන් ද පිළිකුල ය. ගදින් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය.
5. තවො:- බඩියක් පමණ වූ මේ ගෙරුයේ මූල්‍යාලා වසාගෙන තිබෙන්නා වූ සිවි සම ද පැහැයෙන් ද පිළිකුල ය. සටහන් වශයෙන් ද පිළිකුල ය. ගදින් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුල ය.

මේ කුමයෙන් මූල පටන් අග දක්වා පස් (5) වරක් කියනු. අග සිට මූලට (5) වරක් කියනු. නැවැත මූල සිට අගටත් අග සිට මූලටත් (5) වරක් කියනු. නැවැත එසේම පසලුප් (15) වරක් සලකනු. සිත තැන්පත් කොට ගෙන මෙසේ හාවනාවේ යෙදීමෙන් විශේෂ විතත ගක්තියක් ලැබෙනවා ඇත.

මරණානුස්කති හාවනාව.

- ජ්වත් අනියත් - මරණ නියත්
- ජ්වත් අනියත් - මරණ නියත්
- ජ්වත් අනියත් - මරණ නියත්

ජ්වත් වීම නියම නැත. මැරීම නියම වී ඇත.

ජ්වත් වීම නියම නැත. මැරීම නියම වී ඇත.

ජ්වත් වීම නියම නැත. මැරීම නියම වී ඇත.

පමා වීම හැම වැඩකට ම බාධාවෙකි. හාවනාව වැනි මතො මූලික වැඩක ඒ පමා වීම විශේෂයෙන් බාධාවක් සලසන සැරී අපට පෙනෙයි. ඒ පමා තැමැති වැරද්ද පහසුවෙන් අයින්කර ගැනුමට, ඇත්කර ගැනීමට තමාට කවර මොහොතක හෝ මරණය ලාඟාවෙන වග මරණයෙන් සියලුල යට කර ගන්නා වග සලකන කළ හාවනා දී හොඳ වැඩහි සිත උනන්දු කර ගත හැකි වෙයි. එයින් අපමාදය (නො පමාව) මතු වීමෙන් වැඩවල යෙදීම සඳහා සතියට ඉඩ සැලැසේයි.

1. වැඩ කළ බව සිතා හෝ කරන්නට ඇති වැඩ ගැන සිතා හෝ කුසීත වීමට ඉඩ නැත.
2. ගිය ගමන් ගැන සිතා හෝ යන්නට ඇති ගමන් ගැන සිතා හෝ කුසීත වීමට ඉඩ නැත.
3. හට ගත් ලෙඩක දී හෝ ලෙඩින් නැගී සිටි විට හෝ ලෙඩ ගැන සලකා කුසීත වීමට ඉඩ නැත.
4. සැහෙන පමණට කුසට අහරක් නො ලැබීමෙන් ඒ පාඩුව සිතා ගෙන හෝ කුසට අහර සැහෙන පමණ ලැබීමෙන් ඒ ගැන

සිතා ගෙන හෝ කුසීත වීමට ඉඩ නැත. ඒ හැම අවස්ථාවක දී ම දැන් දැන් පැමිණීමට ඉඩ තිබෙන මරණයට කළ යුතු වැඩට ඉදිරිපත් වීමට සිත පහළ වනු ඇත.

මෙසේ ද සලකන්න :

1. උදේ ඉර පායන විට තණකාල අයිස්සේ පිනි බිඳුව මූත් ඇටයක් මෙන් බලනු පෙනෙයි. එය තව සුළු වේලාවකින් වියලි නො පෙනෙන තත්ත්වයට වැටෙයි. මේ සත්ත්වයන්ගේ ජ්වතය ද කොතරම් අගයක වැජුණු මරණ තැමැති හිරුගෙන් වියලි යනු පෙනේ. මරණයේ සැරී පෙරත් මෙසේ ය. ජ්වතය අනියත ය. මරණය නියත ය.
2. කදින් සුළුග හමන විට දැල් වූ පහන ඒ සුළුගින් නිවී යන්නා සේ මේ ආයුෂ නම් වූ ජ්වතෙන්දිය සහිත නාමරුප සන්තතිය ගෙවී යයි. මෙසේ මේ ජ්වතය අනියත ය, මරණය නියත ය.
3. මහා සම්පත්තියෙන් ආස්ථා ව සම්පූර්ණ ව සිටි මහා සම්මතා දී රජවරු ද සිටුවරු ද තවත් මහා ගුණවත් බලවත් තෙදවත් උතුමෝ ද මරණයෙන් ඒ ගුණ බල තෙද අවසන් කොට මරණයට පත් වුහ. මෙසේ ජ්වතය අනියත ය, මරණය නියත ය.
4. ඇතුළත වූ ද පිටත වූ ද පය්ධිඛාතු කේපය නිසා ද මේ ජ්වතයට හානි පැමිණෙයි. මෙසේ හෙයින් ද ජ්වතය අනියත ය, මරණය නියත ය.
5. ආපෝධාතුව කිපිමෙන් සේම දොස් කිපිමෙන් මේ ජ්වතය නැති වී යයි. එහෙයින් මේ ජ්වතය අනියත ය, මරණය නියත ය.
6. තේපෝධාතුව පිත කිපිමෙන් ද මේ ජ්වතය වැනසී යයි. එහෙයින් ද ජ්වතය අනියත ය, මරණය නියත ය.
7. වායෝධාතුව කිපිමෙන් ද මේ ජ්වතය වැනසී යයි. එහෙයින් ද ජ්වතය අනියත ය, මරණය නියත ය.
8. ආශ්චර්යා ප්‍රශ්නා දෙක නැවැති යාමෙන් පැවැත්මට ඉඩ නො ලැබීමෙන් ද මේ ජ්වතය වැනසී යනු ඇත. එහෙයින් ද ජ්වතය අනියත ය, මරණය නියත ය.

මෙහි ක්‍රමය මෙයේය.

ප්‍රධාන හාටනාවක් සාර්ථක අන්දමින් පටත්වා ගෙන යාම සඳහා මුල දී සලකා ගත යුතු ආකාර කිපයෙකි. මේ සතර කමටහන් පිළිබඳ හාටනාවක් කිරීමේ දී එතරම් කරුණු සෙවීම ඇවැසි නැත.

ප්‍රධාන හාටනාවක් කිරීමට පටන් ගැනීමේ දී මේ හාටනා සතර භාද්‍ය දියුණුවට තබා ගැනීම බොහෝ ප්‍රයෝගනවත් වනු ඇත. මුල කරමස්ථානය නම් වූ ප්‍රධාන හාටනාව පටන් ගෙන කරගෙන යාමේ දී ද්‍රව්‍ය මුල දී මේ හාටනා සතරින් ආරම්භ කිරීම මැනැවී. මේ සතර මැනැවීන් ප්‍රහුණුව ලද්දහු විසින් ආරම්භයේ දී කෙටියෙන් කිරීම ද සංදුධිපාදයන් වැඩුණුව විට ඒ සංදුධිපාද ධර්මයනට ඉඩ තබා කෙළින් ම මුල කරමස්ථානයට සිත යොමු කිරීම ද සිරිත් වශයෙන් සිදුවනු ඇත.



3.

ධිකාන හාටනා හා මාර්ග හාටනා

ධිකාන හාටනා.

භාටනාවෙකින් අත්පත් කර ගනු ලබන ප්‍රතිඵලයනට සිත් යොමු කිරීමෙන් මේ දිකාන හාටනා හා මාර්ග හාටනා යන නම් දෙක යොදනු ලබන බව පෙනෙයි. ඇත්ත වශයෙන් ම මේ ඇතින් දිස්වෙන ප්‍රයෝගනයන් හැර ඉතා ලැංකින් ම ද, ඉක්මනින් හා පහසුවෙන් ලැබෙන ප්‍රතිඵල ආනිසංස රසක් හාටනාව තුළ තිබෙන බව අප විසින් තේරුම්කරගෙන තිබිය යුතු ය. ඔබ හාටනාවේ යෙදෙතොත්, බවුන් වඩතොත්, ඔබ අවට සිටින්න වුන් හට ද මෙය හඩ නගා කියනු ඇත. යනු මගේ තද විශ්වාසය සි.

ඔව්, ඔබ නොයෙක් විදියේ දේ වලට සිත යොදාගෙන වෙහෙසින් පෙළි පෙළි ගත කළ කාලය මතක ඇත. මොලය තරක් කර ගෙන, තද ඇවිලි තැවිලි නො සැනැසිලි නිසා වින්දා වූ ද විදිනා වූ ද බලවත් ව දිග්ගැසී ගිය පිඩාකාරී දුක් වේදනා මතක ඇත. මේ පිඩාකරී තත්ත්වයට ඔබ පත්වූයේ තිකම් ම නො වේ. හේතුවක් ඇතිව ය. මේ හේතුව නම් තමාගේ සිත කෙලෙස් කසළට යට කරගෙන දැගලු බව කෙටියෙන් පවසන්නට ප්‍රථ්‍යාවනි.

මේ වචන රිකෙහි අදහස ඔබට පැහැදිලි විය යුතු ය. මේ වෙනුවෙන් තවත් මදක් සැසැදිල්ලක් දෙන්නෙමි. ඔබ ඔබේ සිත් ගත් දෙයක් පස්සේ තමාගේ සිත බොහෝ වේලාවක් ධාවනය කර වූ බව මතක් කර බලන්න. එය තමාට සම්බන්ධකර තබා ගැනීමට මහන්සි ගත්තා. එයට අනුත්ගෙන් පළුදු වෙන විට සිතේ ගැටුම් පහල වුනා. එය දිග්ගැස්සීමෙන් විවිධ කළහ, දබර, ගාරීරික පිඩා, මානසික පිඩාවලට අනුවුතා. අන්තිමට

පේවිතහානී වලට ද හේතු වෙන හැරී සලකන්න. මේ විපත් රසකට ගොදුරු වූයේ සිත තැන්පත් කර නො ගැනීම හේතුවෙන් බව සලකා බලන්න. තවත් කෙටියෙන් සිතා ගැනීමට ඔබට කරුණක් ඉදිරිපත් කරමි. සිත යොමු කරන්න.

ඇසට හමුවෙන ප්‍රිය වස්තු පස්සේ සිත ගමන් කරනවා. දුවනවා, මෙසේ ම ප්‍රිය භඩ පස්සේ ද, රස, සුවද පස්සේ ද දුවනවා. එකකින් හෝ ඔබට නැවැතිමෙක් නැති සිතිවිලි සාගරයක වැටී නළියන ස්වභාවය නො වේ ද මේ සිදුවීම රස? පැණි හැඳියක දශලන ඇඟිලයා දෙස බලන්න. සිත යොදන්න.

මෙබදු අවස්ථාවල දී අර ඇඟිලයාගේ තත්ත්වය තේරුම් ගෙන ඒබදු අවස්ථාවනට නො වැටී, ඉදිරිපත් වන දේ ගෙන තරමක් නැවැති සිත නවත්වා ගෙන, සිත යොමුකරන්නට සිතට ගන්න. අධ්‍යාත්මයට - (සිය සිරුරට) සිත නමන්න. තැන්පත් වී හිඳගන්න. තමාගේ හිසේ පටන් දෙපතුල දක්වාත්, දෙපතුල පටන් හිස දක්වාත් සිත ගමන් කරවන්න. මෙය කීපවරක් කරන්න.

මේ පිළිවෙළට සිත යොදාගෙන සැහැන වේලාවක් (මිනිවිටු 10 - 15 පමණ) කාලය ගතකරන විට සිතේ තැන්පත් කමක් සැලසෙයි. මේ කළින් නො තිබූ සැනසිලි ගතියක් දැනෙයි. ප්‍රිතියක් දැනෙයි. සතුටක් දැනෙයි. නොයෙක් විදියේ විනෝදාංශවල යෙදෙනු ඔබට කිසිදාක මේ විදියේ සැනසිල්ලක් ප්‍රිතියක් සතුටක් නො ලැබුණු බව ඔබට ම සිහිවනු ඇත. ඒබදු අවස්ථාවල දී ලැබුණු තාවකාලික සැනසිලි ආදිය මකාගෙන පහළ වූ විත්ත විකාර නිසා එයින් කිසිදු ස්විර සැනසිල්ලක් සිදු නො වන සැරී නුවණීන් සලකන ඔබට වැටහි යා යුතු ය. අධ්‍යාත්මික විත්ත සංවර්ධන ක්‍රමයන් අනුව සලකන කළින් මේ දැක්වුණේ අතිශය ලේශ මාත්‍රයෙකි.

1. බුදුරජාණන් වහන්සේ වැනි, මුළු ලේක බාතුව තුළ ගාන්ති රසය පතුරුවා නොයෙක් අතින් දෙවියනට, මිනිසුනට පමණක් නොව, තරරකුසනට හා තිරිසන් සතුන්හට ද නො නැසෙන සැනසිල්ලක් සාදා දුන් උතුමෙකුගේ අරහාදී ගුණයන් තමන්ගේ සිත් ක්‍රුල රඳවාගෙන විසිමේ

ක්‍රමය වූ බුදුගුණ හාවනාව පුරුදු කිරීමෙන් ඉතා උසස් වූ සැනසිල්ලක් ලැබෙන බව අත්දැකීම් අනුව ඔබ ඉදිරියෙහි තැබීමට හැකිව තිබේ. (පිටු 57 - 62 බලනු)

2. ඔබ සිතටකරදර කරමින් තර රක්ස් ගති, තිරිසන් ගති තිතර නිතර මවා පානා, වෙටර කොළඳ තරහ, දුක් දොම්නස්, රේජ්‍යාදී දුරුගුණයන් තිබාලින් සිත් සතන් සනසා, ආත්මාර්ථකාමිකම මකාගෙන ලොව ඇති සැමදෙනා එක ගෙදර වසන සම අදහස් ඇති නැදැ මිතුරු පිරිසක් බවට හරවා සැලැකීමේ ක්‍රමය වූ මෙමත් හාවනාව පුරුදු කිරීමෙන් ලබාගතැෂ හැකි සැනසිල්ල ගෙන ඔබ සිත් සතන් යොමු කරන ලෙස මතක් කරන්නේ අප්‍රමාණ මෙමත් යෙකිනී. (පිටු 63 - 69 බලනු)

3. සිරුරු කුඩාව පිළිබඳව පවතනා ජ්‍යෙ රායය, වර්ණ රායය, සංස්ථාන (ගේර අවයව පිහිටීම පිළිබඳ) රායය, නිසා පහළ වන ගුහ හැඳිමෙන් මත වී සිදුවෙන නො සැනසිලි ගතියෙන් සිත වෙන් කොට සැනසිලි සලසා ගැනීම සඳහා අසුහ හාවනාවේ (පිළිකුල් හාවනාවේ) යෙදීම ඉතාමත් ප්‍රයෝගන සහිත බව මතක් කරදෙමි. (පිටු 69 - 72 බලනු)

4. ප්‍රමාදය හැම පිරිහිමකට ම මුලය, හැම විපතකට ම දොරටුව ය. ඒ ප්‍රමාදයෙන් වෙන් වී අප්‍රමාද ප්‍රතිපදාව සලසා ගැනීම සඳහා මරණ සතිය වැඩිම මැතිවි. එයින් ඔබට මහන් සැනසිල්ලක් සැලැසෙනු ඇත. (පිටු 72- 74 බලනු)

5. තවත් ඉදිරියට ඔබේ සිත් සතන්හි හොඳින් තිවිමක් සැනසිල්ලක් සැලැසෙන සැටි මතකර දැක්වීමට මා උත්සාහ දරන්නේ “මුළු සතන්ව සංහතියට ම උසස් ප්‍රයෝගනයක් සැලැසෙනවා ඇත.” යන තිරාමිෂ ප්‍රාර්ථනාව උඩ බව සලකනු ලැබේවා.

රුප කාමය, ගබඳ කාමය, ගන්ධ කාමය, රස කාමය, ස්පර්ශ කාමය, විතරක කාමය යන පිළිවෙළේ කාම සංකල්පනාවේ වැටී පීඩා විදිම්, කොළඳ-පර-හිංසාදී අවෙශයන්ගෙන් මතුවන පීඩා විදිම්, සිතේ කයේ අකර්මණ්‍යතා නිසා පහළ වන අලාහ සිතේ නොසන්සුන් කම හා විවිකිවිජාවන් නිසා පහළවන පාඩු ද මග හරවාගෙන කොටින් කියනොත්

සිත නීවරණයන්ගෙන් වෙන් කරගෙන විසිමෙන් ලැබෙන මූල් ද්‍රාන සිත උපදාවා ගෙන වාසය කිරීමේ දී ඔබට වින්දනය කළ හැකි වනුයේ ඉතා ඉහළ පන්තියේ සැනැසිල්ලකි. දෙවන, තුන්වන හා හතරවන ද්‍රානයන් උපදාවා ගතහොත් ර්වත් වඩා උසස් සැනැසීමක් අත්පත් කරගත හැකිවනු ඇත.

ධ්‍යාන විත්තය.

ද්‍රාන (ක්‍රාන) යන්නෙහි තේරුම කසිණාදී අරමුණු උපතිජ්ක්‍රානය (සලකා බැලීම) කරන්නා ද, ප්‍රතිචිරදී වූ නීවරණාදී ධර්මයන් දවන්නා ද කියා අදහස් දෙකක් දී තිබේ. මේ අරුත් දෙකහි මැ ඒකග්ගතාව හොඳට මැ යෙදී ඇත. ඒ ඒකග්ගතාව වනාහි ඒකත්වාරම්මත සංඛ්‍යාත වූ ඒක අග්‍රය. කෝරිය (කෙකුවර) හෝ මොහුට යැයන අර්ථයෙන් ඒකග්ගත සංඛ්‍යාත වූ විත්තය පිළිබඳ වැ එසේ පැවැතුමෙහි ආධිපත්‍ය ගුණයෝගයෙන් එන්මින් වහරනු ලැබේ. ඒ ඒකග්ගතාව මැ සිත නන් අරමුණෙහි විසිරියන්නට නො දී, එක් අරමුණෙහි ම ප්‍රතිපක්ෂ ධර්මයන් දුරුවීමෙන් මැනැවින් තබයි.

“සමා ආධියත් ති” - සමාධි ඉන්දියයන් පිළිබඳ සමඟාවය කොට එහිම ලිනභාවයට ද උද්ධාවහාවයට ද වැවෙන්නට ඉඩ නොදී සම වැ තබයි යන අර්ථයෙන් සමාධිය සි ද කියනු ලැබේ.³¹ එය මැ පෙළෙහි “අවිකෙපො අවිසංභාරො සණයීති අවයීති” යයි දක්වන ලදී. විතක්කාදිය වූ කළී එකග්ගතාවට අතිශයින් උපකාර හෙයින් ක්‍රානය සි මැ කියන ලදී. එසේ මැයි:-

1. විතරකය වනාහි රීනමිද්ධයනට යට වී, පසු බස්නට නොදී දැඩි වැ අරමුණට සිත යොමු කෙරයි. විතරකයේ ස්වභාවය අරමුණෙහි ඇතුළුවීම සි. එය රීනමිද්ධයන්ට කෙළින් ම ප්‍රතිපක්ෂයි.

2. විවාරය විවිකිව්‍යාවෙන් සිතට හැලුහැප්පෙන්නට ඉඩ නොදී, දැඩිව ඒ සිත අරමුණ අනුව බැදුනක් ම කෙරයි. විවාරය අරමුණෙහි කිමිදිම ලක්ෂණ කොට ඇත්තේ ය. එය ප්‍රාදා ප්‍රකාතික සි. විවිකිව්‍යා නීවරණයට එක එල්ලේ ම ප්‍රතිපක්ෂය.

31. විභ. බු. ජ. 384 පිට

3. ප්‍රීතිය සිතට ව්‍යාපාද දේශයෙන් උකටලී වන්නට ඉඩ නො තබා අරමුණෙහි සතුවූ ව්‍යවක් මැ කෙරයි. ප්‍රීතියේ ස්වභාවය අරමුණට ප්‍රීය කිරීම සි. එය ව්‍යාපාද නීවරණයට එක එල්ලේ ම ප්‍රතිපක්ෂ ය.

4. එසේම සුබය උද්ධාවහාව කුක්කවිවයෙන් යට වී නො සන්සුන්කමකට වැවෙන්නට නො දී සිත, අරමුණේ දී ලත් මිහිර වැඩිදියුණුවට පත් කරයි. සුබය ගාන්ත ලක්ෂණ ඇත්තේ ය. උද්ධාවහාව කුක්කවිව නීවරණයට එක එල්ලේ ම ප්‍රතිපක්ෂ ය.

5. උපක්බාව ගාන්ත ස්වභාවය ඇත්තේ ය. එහෙයින් සුබයෙහි මැ සංගුහ කරන ලදී. මෙසේ කරන්නා වූ ඒ ධර්මයෝ ඒ අරමුණෙහි ඒ සිතේ මැනැවින් එකග බව සඳහා මැ වෙති. ඒකග්ගහාවය නම් (එකග බව නම්) ඒකග්ගතාව මැ සි. ඒ ඒකග්ගතාව ද ඒ ධර්මයන්ගෙන් එසේ අනුගුහ ලැබේ අතිශයින් බලවත් වැ කාමවිෂන්දය අනුව නොයෙක් අරමුණෙහි සිතේ දිවීම වළකා කසිණ නීමිත්තාදී ඒ ඒ අරමුණෙහි නිශ්චලව පිහිටා සිට ඒ අරමුණ වෙත එළැං බලයි. එහෙයින් ඒ සියලු ධර්මයෝ උපතිජ්ක්‍රානය අර්ථයෙන් ද්‍රාන යයි කියන ලදී.

ඒ ඒ ධර්මයන් එසේ පවත්නා කළේහි මැනුනට ප්‍රතිපක්ෂ නීවරණ ධර්මයෝ අවකාශයක් නො ලැබේ එහි පරියුවයානයට පත්වීමට නො හැකි වෙති. එ හෙයින් දැවුණුවා වෙති. එ හෙයින් ඒවාට ප්‍රීතිපක්ෂයන් දවන තේරුම අනුව “ක්‍රාන” යයි කියන ලදී. මෙය මෙසේ වතුදු යම් හෙයකින් ක්‍රාන-මග්ග-සම්බෝධි සංඛ්‍යාත ත්‍රිවිධ ස්ථානයන්හි ධර්මයන්ගේ සාමූහික ප්‍රධාන වේ ද, අඩියන්ගේ එකතුවෙහි දී ම අර්ථණාපාජ්‍රී වශයෙන් උපතිජ්ක්‍රානයනාදී කෘත්‍යායන් සිදුවන හෙයකි. යම් හෙයකින් ඒ ධර්මයෝ කියන ලද ක්‍රමයෙන් වෙන් වෙන් වැ තමන්ගේ කෘත්‍යායන් කරන්නාහු ද, විත්තය පිළිබඳ අරමුණෙහි නිශ්චල ප්‍රාජ්‍ය සංඛ්‍යාත එක මැ උපතිජ්ක්‍රානය කරන්නාහු ද, එ හෙයින් රථයේ අවයවයන්ගේ සම්බාධය හි ම (එකතුවෙහි ම) රථය යන වහර මෙන් ඔවුන්ගේ සම්බාධය හි ම “ද්‍රාන” ව්‍යවහාරය සිදාය සි දත යුතු ය.

මේ ද්‍රානයන් පිළිබඳ අංගසේදය කරන ලද්දේ කුවුරුන් විසින් ද යත්; එය කරන ලදින් පුද්ගලාධ්‍යායෙනි. යමෙක් විතරකය සහාය

කොට ගෙන පසුවාංගික ද්‍රාවාගෙන, ඒ ද්‍රාවානයෙහි වසීහාවය ද පහළකොට ගෙන යළි විතර්කයෙහි කළකිරේ නම් ඔහුට විතර්කය ඉක්මැ ගෙන විතර්කය නැති වතුරංගික ද්‍රාවානය ලබා ගැනුමට අදහස පහළ වෙයි. එකල්හි හෙතෙම ඒ ප්‍රථම ද්‍රාවානය ම පාදකහාවය පිණිස දැඩි වැ සමවැදි එයින් නැගී ඒ අධ්‍යාගයෙන් යුතුව මැ යළින් භාවනාවෙහි යෙදුනුයේ විතර්කයෙන් තොර වතුරංගික ද්‍රාවානය ලැබේ ගනියි.

එහි ඒ භාවනාව විතර්කයෙන් යුතු වුව ද ඒ අදහසින් පරිභාවිත වූ හෙයින් විතර්ක විරාග භාවනා නම් වෙයි. ඒ භාවනාවේ බලයෙන් ඒ ද්‍රාවානය උපදිනුයේ අවිතරක වතුරංගික වැ මැ යි. සෙසු ද්‍රාවානයන් ලැබීමේ ද ක්‍රමය මෙය මැ යි. මෙසේ පුද්ගලයාගේ අදහස අනුව ඒ ද්‍රාවානයන්ගේ අංග හේදය සිදුවන සැටි සැලකිය යුතු ය. මෙහි දු මතු මත්තෙහි ද්‍රාවානයන් ලැබා ගැනුමේ දී එයට මුළුන් වූ ද්‍රාවානයට සමවැදීම අවශ්‍යයෙන් කැමැතිවිය යුතු ය. "හෙවුම් හෙවුම් පරුණුණුවනා උපරිමස් උපරිමස් පදධානා හොති" සි යටින් ඇති පුරුණ වූ ද්‍රාවානය මතුමත්තෙහි ද්‍රාවානයට පදධානා වේය සි අවුවාවේ කියන ලදී. අධ්‍යාගයාගේ බලයෙන් ඉහළ ද්‍රාවානය උපදිනුයේ පාදක ද්‍රාවානයට සමානව නො වේ. පාදක ද්‍රාවානයට වඩා පුද්ගලයාගය තෙමේ අතියින් බලවත් වෙයි. "ඉජ්ජති හිකුවෙ සිලවතො වෙතොපණිධි විසුද්ධතා" ³² සි එ හෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාල සේක් මැ යි.

සමාධියක් දිගුණු වීමට අංග 10 ක් ආවශ්‍යකය.

1. අතිකානුධාවන විනාං විකෙපානුපතිතං තං විව්‍යුසිනා එකඩානෙ සමාදහති, එවම්පි විනාං විකෙපාං න ගව්ති
2. අනාගත පාටිකංඛාන විනාං විකුම්පිතං, තං විව්‍යුසිනා තතෙප්ව අධිමාවති, එවම්පි විනාං විකෙපාං න ගව්ති
3. ලිනං විනාං කොජ්‍රානුපතිතං පගාණුසිනා කොස්ථ්‍රං පත්හති, එවම්පි විකෙපාං න ගව්ති
4. අති පගාහිතං විනාං උද්ධවානුපතිතං, තං නිගාණුසිනා උද්ධව්‍යං පත්හති

32. අං. නි. අයිකනි

5. අහිනාං විනාං රාගානුපතිතං, තං සම්පරානො භුත්‍යා රාගං පත්හති, එවම්පි - පේ-
 6. අපනාං විනාං බ්‍රාපාදානුපතිතං, තං සම්පරානො භුත්‍යාබ්‍රාපදං පත්හති, එවම්පි විනාං න විකෙපාං ගව්ති. ඉමෙහි ඡහි යානෙහි පරිසුද්ධං විනාං පරියෝදාතං එකනුගතං හොති
 1. අතිතයට දිවෙන, එයින් වික්ෂේපයට වැටුණු යම් සිතෙක් වේ නම් එය නවත්වා එක් අරමුණෙ පිහිටුවයි. මෙසේත් සිත වික්ෂේපයට නො යයි.
 2. අනාගතය පැතුමෙන් වෙසෙයින් සැලෙන යම් සිතෙක් වේ නම්, එය හැරදමා එහි ම අධීමුවනය කෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නො යයි.
 3. කුසිත කමින් ලින වූ යම් සිතෙක් වේ නම්, එය ඔසවාලමින් කුසිතකම දුරු කෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නො යයි.
 4. ඉතා දැඩි කොටගත් උද්ධව්‍යයට වැටුණු යම් සිතෙක් වේ නම්, එය අවුකොට විසිරියිය ගතිය දුරු කෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නො යයි.
 5. වෙසෙයින් නැමි රාගය අනුව ගිය යම් සිතෙක් වේද, එය මතා නුවණ පහළකර ගනිමින් ඒ ව්‍යාපාදය දුරු කෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නො යයි.
 6. ව්‍යාපාදය අනුව ගිය යම් සිතෙක් වේ ද, මතා නුවණ අරමුණු හා ගැටී පහළ කර ගනිමින් ඒ ව්‍යාපාදය දුරු කෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නො යයි. මේ කරුණු හය හේතු කොට ගෙන පිරිසිදු වූ සිත බලළන සුළු වුයේ එකත්වයට ගියේ වෙයි.³³
- මෙහි එකත්වයයි කියන ලද්දේ සමාධිය යි. එහි අංග සයක් ඇති බව ප්‍රකාශිත ය. මෙහි කියන ලද ඒ අංගයන්ගේ පැහැදිලි තේරුම මෙසේ යි.
1. කම්ටහනෙහි යොදා ඇති සිත පසුගිය දේවල් කරා නො යාම.
 2. අනාගත පැතුම් සෞය නො දැවීම.
 3. එන මිද්ධය නිසා නො හැකිලීම.

33. පරිසං. ඉ. ඇ. 316

4. උද්ධව්‍ය නිසා නො විසිරීම.
5. රාග අදහස්වලින් කිලිටි නො වීම.
6. ව්‍යාපාදයෙන් නො ගැටීම, යන මේ කරුණු සයෙන් යුතුවැ කම්හන් අරමුණෙහි පවත්නා සිත සමාධියෙන් යුක්ත යයි කිව යුතු ය.

ඒ සිතෙහි සමාධිය තිබේ. එහෙයින් සිත සමාධිමත් යයි කිව යුතු ය. එහෙත් ඒ සිත ද්‍රානයෙන් යුක්ත වූයේ නැත. ද්‍රාන සිතක් වීමට තවත් ඔබබට දියුණු විය යුතු ය. අර්ථණා සිත යයි කියන්නේ ද මේ ද්‍රාන සම්පන්න සිතට ම ය.

මෙම ඒකත්වය නම් වූ සමාධිය පුද්ගලානුරුප වැ අදහස් අනුවැ සතර ආකාරයෙකින් ලැබේ.

1. දානවස්තු පරිත්‍යාගය නිසා පහළ වන වාගානුස්සති සමාධිය,
2. සමථ නිමිත්ත එළැඳ සිටීමෙන් පහළ වන සමාධිය,
3. භංග ලක්ෂණය එළැඳ සිටීමෙන් පහළ වන සමාධිය
4. නිරෝධය එළැඳ සිටීමෙන් පහළ වන සමාධිය, යනු ඒ සතර ආකාරය යි.

එහි ප්‍රථමය උපවාර සමාධිය යි. දේ වැන්න අර්ථණා සමාධිය යි. තුන් වැන්න විද්‍රිග්‍රහනා සමාධිය යි. සිවු වැන්න මාර්ග සමාධි එල සමාධියන දෙක යි. මෙසේ සැපයුණු සමාධිය මෙතෙකින් සම්පූර්ණ නො වේ. මෙය ප්‍රමාදය හේතු කොට ගෙන පිරිහිමට ඉඩ තිබේ. හානහාගිය ධර්මයන් මෙහි ලා දැක්වීම සුදුසු යයි සලකම්.

“පයමසස ක්‍රානසස ලාභිං කාමසහගතා සක්‍රාන්දා මනිසිකාරා සම්දාචරණති, හානහාගියා ධමෙමා -පෙ- දුතියසස ක්‍රානසස ලාභිං විතකක සහගතා සක්‍රාන්දා මනිසිකාරා සම්දාචරණති. හානහාගියා ධමෙමා -පෙ- තතියසස ක්‍රානසස ලාභිං පිනි සහගතා සක්‍රාන්දා මනිසිකාරා සම්දාචරණති, හානහාගියා -පෙ- වතුප්‍රසස ක්‍රානසස ලාභිං සුඛ සහගතා සක්‍රාන්දා මනිසිකාරා සම්දාචරණති, හානහාගියා -පෙ-”

යනුවෙන් පරිසම්භිදා මගේ පාලියෙහි දැක්වූ පරිදි, ප්‍රථම ද්‍රානයේ පිරිහිමට කාමාරම්මණයක් සිත් තුළට බලපැම ද ද්වීතීය ද්‍රානාදියේ පිරිහිමට ඒවාට මුලින් වූ ද්‍රානාංග අරමුණු බලපැම ද හේතුවන බව සැලැකිය යුතු ය.

ධිකන සිතක පිරිහිමට කරුණු තුනෙක් වෙයි.

1. කෙලෙසුන් හා වික්බම්හනය කළ අංගයන්ගේ බලපැම.
 2. අසප්පාය ක්‍රියාවන්හි යෙදීම.
 3. අනනුයෝගය, යනුවෙති.
1. කෙලෙසුන් හා ප්‍රහිනාංගයන්ගේ බලපැමෙන් පිරිහිමේ දී, එය බොහෝ වේගයෙන් සිදුවෙයි. අහසේ යන ද්‍රානලාභියා කාමාරම්මණ හමුවීමෙන් පියාපත් දා ගිය පක්ෂීයකු සේ බිමට පතිත වෙයි. එහෙත් දියුණු වී තිබු ගාන්ත ධර්මයේ බලයෙන් පතනයෙන් වන හානියකට හාරුනය නො වේ.
 2. අසප්පාය ක්‍රියා නම් : කම්මාරාමතාව, හස්සාරාමතාව, නිද්ධාරාමතාව, සංගණීකාරාමතාව, යන මේවා ය. ලබා දියුණු කරගත් ද්‍රානයට අහිතකර මේ ක්‍රියාවන් නිසා පිරිහිම හෙමින් සිදුවෙයි. එහෙත් එය බිහිපුණු ය. පිරිහුණු බව පවා සලකා ගන්නට නො හැකි වීමේ ස්වභාවයෙන් යටින් පිරිහිම සිදුවන හෙයිනි.
 3. හටගත් ලෙඩ ය, ආහාර, සිවුරු, ආවාස යන මේ ආවශ්‍යක කරුණු තැනිකම ය, යන මේ පළිබේදයෙන් පෙළිමෙන් තැවත තැවත, ඇති කරගත් තම ද්‍රානයට සමවිධින්නට නො හැකි වීම අනනුයෝගය යි. මෙසේ පිරිහිමේ දී ද, පිරිහෙන්නේ හෙමිනි. පරිසම්භිදා මගේ පාලියේ බලවත් හේතුව වශයෙන් දක්වන ලද දෙදේ කෙලෙසුන්ගේ බලපැම ය. ද්වීතීය ද්‍රානාදියේන් පිරිහිමේ දී යට යට ද්‍රානාංග බලපැමෙන් සිදුවෙයි. කමා ලබාගත් ද්‍රානයට යළින් සමවිධිමට නො හැකිවී නම්, එවිට එය පිරිහිමිය බව දතු යුතු ය. ලැබුගත් ද්‍රානයෙහි මැ ආගාව පැවැත්වීමෙන් ඉහළ ද්‍රානයට පැමිණිය හැකි නො වේ. එහෙයින් මෙහි දී යෝගවරයා තැනෙවත් විය යුතු ය. වීමසුම් සහිතව එහි යෝගය යුතු ය.

තමා ලැබූ සමාධිය පිරිහෙන්නට තොදී රක ගැනීම හා දිජාන තත්ත්වයට පමුණුවා ගැනීම උපනිගුය බල ඇත්තවුන් හට එතරම් දුෂ්කර නැතත්, එඩු බලය නැති හෝ අඩු හෝ ඇත්තවුන් හට එතරම් පහසු නැත. ඇතුළුන් හට බොහෝ දුෂ්කර අවස්ථාවනට පත්තන්නට සිදුවන්නේය.

භාවනා තේරුය හා නිමිති.

පරිකර්ම හාවනා, උපවාර හාවනා, අර්පණා හාවනා යයි හාවනාව කුන් ආකාර වෙයි. හාවනාවේ උස්ස් ප්‍රතිඵ්‍යුලය නම් දිජාන සමාධියක් හෝ මාර්ග සමාධියක් ලැබෙන සැරියට සිත දියුණු බවට පත්කර ගැනීම ය. මෙය අර්පණා අවස්ථාව යයි කියනු ලැබේ. මේ අර්පණාවට පූර්ව හාගයෙහි පැවැති සියලුම හාවනා කාමාවවර ය. ඒ සියලු හාවනාවට මැ පරිකර්ම නාමය පොදුවේ ලැබේ. එහෙත් එය අර්පණාවට දුරස්ථ ය - සම්ප්‍රේද්‍ය ය යැයි හේද දෙකකින් යුතු වෙයි.

එහි යම් හාවනාවක් අර්පණාවට සම්ප්‍රේද්‍ය නම් එය සම්පයෙහි පැවැති හෙයින් උපවාර හාවනාව යැයි කියනු ලැබේ. දුරස්ථ නම් එය පරිකර්ම හාවනා නම් වේ. මෙසේ එකම පරිකර්ම හාවනාව සම්ප දුර බේදයෙන් නම් දෙකකින් සඳහන් කරන ලද්දේ අවුවාවේ ය.

1. පරිකර්ම නිමිත්තා
2. උග්‍යහ නිමිත්තා
3. පරිභාග නිමිත්තා මෙසේ නිමිති තුනෙකි.

පරිකර්ම හාවනාවට අරමුණු වූ කසිණ මණ්ඩලයේ නිමිත්තා පරිකර්ම නිමිත්තා සි. එය පුහුණු වූ අවස්ථාවට උග්‍යහ නිමිත්තා නාමය ලැබේ. එහි ද දියුණු අවස්ථාවට පරිභාග නිමිත්තා යයි කියනු ලැබේ. මේ ප්‍රතිභාග නිමිත්තා මැන්වින් සේවනය කරන යෝගාවවරයා සත්වදැරුම් අසජ්පාය කරුණු වලින් ඉවත්විය යුතු ය. එනම්, අසජ්පාය වූ සේනාසනය, අසජ්පාය ගොදුරු බීමය, අසජ්පාය ක්‍රාය, අසජ්පාය පුදගලයෝය, අසජ්පාය බෝජනය, අසජ්පාය සංතුය, අසජ්පාය ඉරියව් පැවත්වීමය, යනු සි. මෙවා පිළිබඳ සජ්පාය දේ තොරා ගෙන ප්‍රතිභාග නිමිත්තාහි සිත යොදන්නා හට අර්පණාව ලැබෙන්නේ ය.

රූපාවචන ප්‍රථම ධිසානය.

ප්‍රතිභාග නිමිත්තාහි සිත යොදා මනසිකාරය පවත්වන කළේහි හාවනාව උපවාර නාමයෙන් ම ය ව්‍යවහාර වන්නේ. එය කාමාවවර හාවනාව මැ සි. එහෙත් නිවරණයෝ බොහෝ දුරට සංසිද්ධි ගියහ සි කිය යුතු තැනැට පත්වී ඇත. දිජානාංගයේ ද මැන්වින් ප්‍රකට වෙති. යම් විවෙක මේ ප්‍රතිභාග නිමිත්තාහි හාවනා විත්තය ඇතුළු වූ සේ දැනයි ද, එය අර්පණාලාභාවස්ථාව සි. සමහරුන් හට මේ පමණකින් මේ අර්ථය සිදු තො වේ. ඔවුන් විසින් දසාකාර අර්පණා කොළඹය සම්ප්‍රානය කළ යුතු ය ඒ දශය නම් :-

1. වනු විසදුකිරියා
 2. ඉනුය සම්තා පරිපාදනා.
 3. නිමිත්තා කොසලල.
 4. යසමිං සමය විත්තං පශ්චාහෙතබඳ, තසමිං සමය විත්තං පශ්චාණාති
 5. යසමිං සමය විත්තං නිල්චාහෙතබඳ, තසමිං සමය විත්තං නිල්චාණාති
 6. යසමිං සමය විත්තං සමපහංසිතබඳ, තසමිං සමය විත්තං සමපහංසේති
 7. යසමිං සමය විත්තං අර්ඛුපෙක්ඩිතබඳ, තසමිං සමය විත්තං අර්ඛුපෙක්ඩිති
 8. අසමාහිත ප්‍රශ්න පරිවර්තනතා
 9. සමාහිත ප්‍රශ්න සෙවනතා
 10. තදිමුත්තකා යනු සි.³⁴
1. වනු විසදුකිරියා නම් :- සිත් පවත්නා තැන් හෙයිනි සිරුර ද, සිරුර පිළිබඳ සිවුර ආදීනු ද වස්තු නම් වෙති. ඒවා යම් සේ සිතට සුව එළවා ද, මෙසේ කිරීම විසදු කරණ නම් වෙයි.

34. වි. ම.

මෙහි වස්තුපු අධ්‍යාත්ම වස්තු ය, බාහිර වස්තු ය කියා දේ වැදැරුම් වෙයි. එහි කෙසේ, නිය, දත් , කන්, තැහැය, ඇගපත යන මේවා අධ්‍යාත්ම වස්තුන් ය. එයින් කෙසේ, නිය, ලොම් යන මේවා දික් වී ගොස් නම්, ඇස්, කන්, තැහැ ආදියෙහි රෝග අත්තම්, ඇග හෝ ඩිජිය මල ගන්නා ලද නම්, එකලු අධ්‍යාත්ම වස්තු අවශ්‍ය වෙයි. අපිරිසිදු වෙයි. යම් කෙලක සිටුරු දිරායාමෙන් කිලිරි නම්, දුගද හමා නම්, සෙනසුන හෝ කසල සහිත නම්, පාතුය වහන් සගල ආදි උපකරණ හෝ දිරාගොස් නො සකසේ නම්, එකල බාහිර වස්තු අපිරිසිදු වූයේ වෙයි. මෙසේ ආධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද වස්තුන් අපිරිසිදු කළේ, තිග්‍රයාදී ප්‍රත්‍යා වශයෙන් උපන් විත්ත වෙත්ත වෙත්ත වෙත්ත කෙරෙහි උපදනා ඇෂානය පිරිසිදු නො වේ. නො පිරිසිදු පහන් බඳන්, වැට්, තෙල් නිසා උපන් පහන් දැල්ලේ එළිය නො පිරිසිදු වන්නාක් මෙනි. නො පිරිසිදු ඇෂානයෙන් සංස්කාරයන් සම්මරුණය කරන්නහුට සංස්කාරයේ ප්‍රකට නො වන්නාහ. කම්ටහන්හි යෙදන්නහුගේ කම්ටහන ද වැඩිමට, දියුණුවට, විපුල බවට පත් නො වේ. අධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද වස්තුන් පිරිසිදු කළේ උපන් විත්ත-වෙතසික ධර්මයන් කෙරෙහි ඇෂානය ද වශද වේ. පිරිසිදු පහන් බඳන්, පහන් වැට් තෙල් නිසා උපන් පහන් දැල්ලේහි එළිය මෙනි. පිරිසිදු තුවණීන් සංස්කාරයන් සම්මරුණය කරන්නහුට සංස්කාරයේ ද ප්‍රකට වන්නාහ. ගම්ම කම්ටහන ද වැඩිමට දියුණුවට විපුල බවට පත්වෙයි.

2. ඉන්දිය සමන් පරිපාදනය නම් :- ඉන්දියයන් සම බවට පත්කිරීම ය. සම බවට පත්කරගත යුතු වූ ඉන්දියයේ, සද්ධින්දිය, විරිසින්දිය, සතින්දිය, සමාධින්දිය, පක්ෂින්දිය යයි පසෙකි. ඉදින් යොගාවචරයා හට සද්ධින්දිය බලවත් නම්, සෙසු ඉන්දියයේ මද වෙත් නම් මෙසේ සද්ධින්දිය බලවත් බැවින් හා සෙසු ඉන්දියයන් මද වීමෙන් විරිසින්දිය තෙමේ සම්පූජ්‍යක්ත ධර්මයනට අනුබල දීමෙන් මසවා තබා ගැනීමේ කෘත්‍යා කරන්නට නො පොහොසත් වේ. සතින්දිය තෙමේ අරමුණට එළඹි සිටුනා කෘත්‍යා - අරමුණ නො හරනා කෘත්‍යා හෝ කරන්නට නො පොහොසත් වේ. සමාධින්දිය තෙමේ සම්පූජ්‍යක්ත

ධර්මයන් විසිරිය නොදී පවත්වන කෘත්‍යා කරන්නට නො පොහොසත් වේ. පක්ෂින්දිය තෙමේ රුපාරම්මණයක් ඇසින් බලන්නා සේ ඇති පරිදි විෂය ස්වභාවය දක්නා කෘත්‍යා කරන්නට නො පොහොසත් වේ. මෙසේ කෘත්‍යා වශයෙන් අනුත අනාධික වශයෙන් සම්තවය තැනි වීමෙන් වූ පරිභානිය වළක්වා ගැනීමට කළමනා ප්‍රතිකර්ම දෙකක් දක්වන ලද්දේ ය.

එයින් එකක් නම් ඉන්දිය ධර්ම ස්වභාවය ප්‍රත්‍යාවේක්ෂා කිරීම ය. අදැහැමට සුදුසු වූ බුද්ධාදී වස්තුන් පිළිබඳ උදාරතා දී ගුණයෙහි අධිමෝක්ෂය සාතිය වැ පැවැත්මෙන් සද්ධින්දිය බලවත්වී නම් ඒ වස්තුන් පිළිබඳ ප්‍රත්‍යාසමුත්පන්නාදී විභාගය වෙන් වෙන් වැ ගෙන මෙනෙහි කිරීම ය, මේ ප්‍රත්‍යාවේක්ෂාව. මෙසේ ධර්මතා නය ස්වභාවය ස්වර්ස වශයෙන් පරිග්‍රහය කරන කළේ “මෙය දහමුන්ගේ ස්වභාවය” යන ප්‍රජා ව්‍යාපාරය බලවත් බැවින් අධිමාක්ෂය පැතිරීම සහිත විය නො හේ. බුරිය දහමුන් කෙරෙහි වනාහ යම් සේ ගුද්ධාවෙන් බලවත් හාවයෙහි ප්‍රජාවගේ මන්දහාවය වේ ද, එස්ම ප්‍රජාවගේ බලවත් හාවයෙහි ගුද්ධාවගේ මන්ද හාවය වේ යයි දතු යුතු ය.”

අනෙක් කරුණ නම්, තමාගේ සද්ධින්දිය වැඩිගියේ යම් ආකාරයකින් මෙනෙහි කිරීමෙන් නම්, ඒ ආකාරයෙන් මෙනෙහි කිරීම නවත්වා ලිමෙන් ඒ වැඩි ගිය වේගය අඩු වන්නේ ය. එහි යොදීම අඩු කළ යුතු ය. මේ අඩු කරන ක්‍රමය ද විරිසාදී සෙසු ඉන්දියයන් වැඩින සේ මෙනෙහි කිරීමෙන් සම රස හාවයට පමුණුවා ලිම ය. සෙසු ඉන්දියයන් කෙරෙහිදී අඩුකරන සැරී මෙසේ ය. වක්කලී හිමියනට සද්ධින්දිය පක්ෂින්දිය ඉක්මු ගෙන පැවැත්මෙන් අධිගමනයට බාධා පැමිණියේ ය.

ඉදින් විරිසින්දිය බලවත් වී නම්, එකලු සතින්දිය තෙමේ අධිමාක්ෂ කෘත්‍යා කිරීමට නො පොහොසත් වේ. සතින්දිය සමාධින්දිය, පක්ෂින්දියයේ ද උපට්‍යාන කෘත්‍යා, අවික්ෂේප කෘත්‍යාය, දර්ජන කෘත්‍යා ආදි කෘත්‍යාන් කිරීමට නො පොහොසත් වේති. මෙහි වැඩි වී ගිය විරිසින්දිය පස්සද්ධි, සමාධි, උපෙක්ඩාවන් වැඩිනසේ මනසිකාරය පැවැත්වීමෙන් පහත හෙළිය යුතු ය. සෙෂ්ණ හිමියනට විරිසින්දිය සෙසු ඉන්දියන් ඉක්මු ගෙන යාමෙන් අධිගමනයට බාධා වී

ගියේ ය. සෙසු ඉන්දියයන් පිළිබඳව ද අන් ඉන්දියයන් ඉක්මැගෙන වැඩියාමෙන් වන හානිය මෙලෙසින් මැ සලකා ගත යුතු ය.

මේ ඉන්දිය ධර්මයන් පිළිබඳ වැ විශේෂ කරුණක් නම්, සද්ධා-පක්ෂාදා දෙක් ද, සමාධි-විරිය දෙක් ද සම හාවය පහළකර ගැනීමට මනසිකාර විධිය මෙහෙයුම් ය. තුවණේ හ්‍යියාකාරිත්වය හින වීමෙන් ගුද්ධාවටේ ක්‍රියාකරිත්වය වැඩියාමෙන් හානි සිදුවෙයි. එයින් සිදුවන්නේ නොමතා තැනත් පැහැදිම ය. සදැහැ හින වී තුවණ වැඩිමෙන් ද සිදුවන්නේ හානියෙයි. ඒ දෙක සම වීමෙන් සුදුසු තැන පැහැදිම සිදුවෙයි. සමාධිය බලවත් වී ඒ තරමට වියේය අඩු වී නම්, එබන්දූ කොසජ්ඡය මඩිය. සමාධිය කොසජ්ඡයට පක්ෂ හෙයිනි. වියේය බලවත් වී සමාධිය අඩු වී නම් එබන්දූ උද්ධිවය මැබලයි. වියේය උද්ධිවයට පක්ෂවන හෙයිනි. වියේය හා එකට සමව යෝදු සමාධිය කොසජ්ඡයෙහි වැටෙන්නට ඉඩ නො ලබයි. සමාධිය හා එක්කොට සමව යෝදු වියේය උද්ධිවයෙහි වැටෙන්නට ඉඩ නො ලබයි. ඒ දෙක සම කළ යුතු ය. දෙක සමවෙන් අර්ථණාව වෙයි. තවද, ගමට හාවනාවහි යෙදෙන්නා හට බලවත් ගුද්ධාව ප්‍රයෝගන සහිත වේ. එසේ මදක් ගුද්ධාව බලවත් කළහි “පයිල් පයිල්” යි කි පමණින් දානා නම් කෙසේ වන්නේ දැ යි නො සලකා එකන්තයෙන් බුදුන් විසින් කියන ලද මේ විදිය සිද්ධවන්නේ ම යයි අදහමින්, විශ්වාස කෙරෙමින්, අර්ථණාවට පැමිණෙයි. ගමට යෝගාවවරයා හට සමාධි පක්ෂාදාවන් දානා සමාධිය ප්‍රධාන කොට ඇති බැවින් එක්ගතාව බලවත්වීම වටි යි. එසේ එක්ගතාව මදක් බලවත් ව පවත්නා කළහි හෙතෙමේ අර්ථණාවට පැමිණෙයි. විද්‍රිගනා යෝගාවවරයා හට ප්‍රයාව බලවත්වීම සුදුසුවෙයි. එසේ ඇති කළහි හෙතෙමේ ලක්ෂණ ප්‍රතිවේදයට පත්වෙයි.

පුගනද්ධ හාවනාවේ දී සමාධි ප්‍රයා දෙක සම වැ ගෙන යා යුතු ය. එසේ නො වනවිට ගමට යෝගාවවරයා හට සමාධිය බලවත් විය යුතු ය. විද්‍රිගනා යෝගාවවරයාට ප්‍රයාව බලවත් විය යුතු ය. මෙසේ වීමෙන් සාර්ථක ප්‍රතිඵල සලසා ගත හැකි වෙයි.

සතින්දිය වනාහි ලින පක්ෂයෙහි සිටියා වූ ද, උද්ධිවිව පක්ෂයෙහි සිටියා වූ ද ඉන්දියයන් විෂයෙහි බලවත් වීම සුදුසු වෙයි. ඒ එසේ මැයි :- සද්ධා, විරිය, පක්ෂාදා යන මේ තුන්දෙනා උද්ධිවිවයට - සිතේ විසිරීමට පක්ෂය. සමාධිය කොසජ්ඡයට පක්ෂය. සතිය මේ කොටසින් මැ රකශැනීමේ පිහිටි ගක්තියෙකින් යුත්ත වෙයි. උද්ධිවිවයෙහි වැටෙන්නට නො දෙයි. කොසජ්ඡයෙහි වැටෙන්නට ද නො දෙයි.

එහෙයින් වදාලහ :-

“සති එන සබඩාධිකා වූනා හගවතා, කිංකාරණා විනාං හි සති පරිසරණා. ආරක්ෂාපවුෂ්පයානා ව සති. න විනා සතියා විනාස්ස පගහ නිශාහො හොති”යි.³⁵

3. නිමිත්ත කොසල්ලය නම් :- නිමිත්ත පිළිබඳ දක්ෂ හාවය යි. නිමිත්ත යන්නෙන් පරිකරුම නිමිත්ත, උගේහ නිමිත්ත, පරිභාග නිමිත්ත කියා නිමිති තුනක් සඳහන් වෙයි. ඒ පිළිබඳ දක්ෂ හාවය යි. මෙහි, ලද නිමිත්ත රක ගැනීමයි කි හෙයින් ප්‍රතිභාග නිමිත්ත හා ගමට නිමිත්ත ද රක ගැනීමෙහි දක්ෂහාවය අදහස් කරන ලද බව සැලැකිය යුතු ය.

4-7 හාවනාවේ යෙදෙන යෝගාවවරයාගේ විත්තාවස්ථා සතරක් ලැබෙන බව සැලැකිය යුතුය.

- i. පගහෙතබ (උද්ධි දිය යුතු) විත්තාවස්ථාව
- ii. නිශාහෙතබ (නිශාහිය යුතු) විත්තාවස්ථාව
- iii. සමහංසිතබ (සතුව කළ යුතු) විත්තාවස්ථාව
- iv. උපකිතබ (උපක්ෂා කළයුතු) විත්තාවස්ථාව යනු වෙනි. යෝගාවවරයා මේ විත්තාවස්ථා සතරත්, ඒ අවස්ථාවන් පිළිබඳ හේතුන් මැත්තින් කළේ ඇතිව ම තේරුම් කරගෙන එහි යෙදිය යුතු ය.
- i. එහි පගහෙතබ විත්තාවස්ථාව නම් සිතේ ලිනාවස්ථාව යි. ලිනාවීමට හේතු වශයෙන් දක්වන ලද්දේ, “අතිසිරීල විරියාදිනි” යනුවෙනි. ඉතා සිරීල (ලිහිල්) වියේය ඇති බව ආදින් යනු එහි අර්ථය යි. වියේය ඉතා

35. වි. ම. 96 පිට

මෙහි ධමමවිය සමොජකඩා ආදින්ගේ ඉපදිමත් වැඩිමත් සඳහා ඒ ධරුමයන් පහළ කරන්නා වූ හේතුන් කෙරෙහි මනසිකාරය පැවැත්විය සුතු බව සැලකිය සුතු ය. වදාලේ මැයි - "අත් හිකිවෙ කුසලාකුසලා ධමමා, සාච්ඡානවජ් ධමමා, හීනපාණීතා ධමමා, කණ්ඩා සුකක සපුරිභාගාධමමා, තතු ගොනිසොමනසිකාර බහුලිකාරෝ අයමාභාරෝ අනුප්‍රාන්තස්ස වා ධමමවිය සමොජකඩාස්ස උපාදාය, උප්ප්‍රාන්තස්ස වා ධමමවිය සමොජකඩාස්ස හියෝභාවාය වෙපුලාය භාවනාය පාරිපුරියා සංවන්ති" යි.

මහණනි, කුගලාකුගල ධරුමයා, සාච්ඡාභා අනවදා ධරුමයේ, හීන ප්‍රශ්නීත ධරුමයේ, කැඹ්ල ගුක්ල සපුත්‍රිභාග ධරුමයේ ඇත්තාහ. එහි (ඒ ධරුමයන් කෙරෙහි) යෝනිසේ මනසිකාරයේ යම් බොහෝ කිරීමෙක් ඇදේද, මේ ප්‍රත්‍යාය තෙමේ ගොනා උපන් හෝ ධමමවිය සමොජකඩායාගේ උත්පාදය පිණිස ද, උපන් හෝ ධමමවිය සමොජකඩායාගේ නැවත නැවත වැඩිම පිණිස ද, විපුල බව පිණිස ද, වංද්දිය පිණිස ද සම්පුර්ණවන පිණිස ද, පවතියි යනු එහි අදහස යි. මෙයින් ධමමවිය සමොජකඩාය වැඩිමට කළ යුත්තේ හමුවන තාක් ධරුමයන් එකක් ගොනා හැර මනසිකාරය පැවැත්වීමට බව ප්‍රකට වෙයි. විදරුණනා භාවනාවේ දී මෙය මැනවීන් ප්‍රකට වෙයි. එහි දී සිත ලින වන විට නිකම් බලා ගොනා සිට මෙනෙහි කිරීම වැඩි වැඩියෙන් කළ යුතුය යි, උපදෙස් දෙන ලද්දේ ය. විදරුණනා උපදෙසක් ගොනා වන මෙහි දී කළ යුත්තේ ද ධරුම සම්මරුණනය මැ යි.

"අත් හිකිවෙ, ආරම්භයාතු තිකිමඩාතු පරකකමඩාතු තතු ගොනිසා මනසිකාර බහුලිකාරෝ, අයමාභාරෝ අනුප්‍රාන්තස්ස වා විරය සමොජකඩාස්ස උපාදාය උප්ප්‍රාන්තස්ස වා විරය සමොජකඩාස්ස හියෝභාවාය වෙපුලාය භාවනාය පාරිපුරියා සංවන්ති" යනු විරය සමොජකඩාස්සයේ ප්‍රත්‍යාග්‍රහණය ඇත්තා දැක්වීම යි.

එහි අදහස් මෙසේ යි:

"මහණනි, ආදායාරම්භයෙහි පැවැති වියීය ඇත. කොසිදායෙන් තික්මුණු බලවත් වියීය ඇත. මත්තට යට ඉතා බලවත් වියීය ඇත. ඒ ආදායාරම්භයෙහි පැවැති වියීදියෙහි යෝනිසා මනසිකාරයාගේ

ලිහිල්වීම නම් සැහෙන තරම් වියීය ගො යොදා ලීම යි. එනම් කොස්ජයට වැටුණු දුබලකම යි. පමොදන, සංවේදන, විපරිතභාවයන් ද සිත ලිනවීමට හේතුවන සැටි විකාකාර හිමියේ දකිනි. විරය අඩුකමින් වැටුණු සිත ඔසවා ලීමට ඒ අවස්ථාව තේරුන් ගෙන, පස්සදි සමොජකඩාය, සමාධි සමොජකඩාය, උපෙක්ඩා සමොජකඩාය, යන තුන ඒ අවස්ථාවේ ගො වැඩිය යුත්තේ, ධමමවිය, විරය, පිති, යන සමොජකඩාය, තුන ය. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මැ යි. "මහණනි, පුරුෂ තෙමේ යම් සේ මැද වින්න දැල්වනු කැමැති වේ ද, තෙමේ ඒ මැද ගින්නෙහි අභ්‍යන්තර තත්‍ය බහාලන්නේ ද, අලුත් දර බහාලන්නේ ද, දිය මුළු වාතයන් දෙන්නේ ද පස් ඕන් ද, මහණනි, ඒ පුරුෂ තෙම් ඒ මැද ගින්න දැල්වන්නට පොහොසත් ද" යි පුළුවුත්හු. "වහන්ස, ගො පොහොසතු" යි ප්‍රතිච්චන යුත්තා.

මහණනි, එපරිදේදන් ම යම් සමයෙකු සිත හැකුලීන් වේ ද, එසමයෙහි පස්සදි සමොජකඩායාගේ වැඩිමට ගො කළ, සමාධි සමොජකඩායාගේ වැඩිමට ගො කළ, එයට කාරණා කිම්? මහණනි, සිත හැකුලීන් ය. රේ ධමමවියන් එකක් ගොනා කළ, එයට කාරණා කිම්? මහණනි, සිත ලින ය. රේ ධමමවියන් වැඩිමට කළ, විරය සමොජකඩායාගේ වැඩිමට කළ, එයට හේතු කිම්? මහණනි, සිත ලින ය. රේ ධමමවියන් එකක් ගොනා හැර මනසිකාරය පැවැත්වීමට බව ප්‍රකට වෙයි. විදරුණනා භාවනාවේ දී මෙය මැනවීන් ප්‍රකට වෙයි. එහි දී සිත ලින වන විට නිකම් බලා ගොනා සිට මෙනෙහි කිරීම වැඩි වැඩියෙන් කළ යුතුය යි, උපදෙස් දෙන ලද්දේ ය. විදරුණනා උපදෙසක් ගොනා වන මෙහි දී කළ යුත්තේ ද ධරුම සම්මරුණනය මැ යි.

මහණනි, යම් සමයෙකු සිත ලින වේ ද, එසමයෙහි ධමමවිය සමොජකඩායාගේ වැඩිමට කළ, විරය සමොජකඩායාගේ වැඩිමට කළ, එයට හේතු කිම්? මහණනි, සිත ලින ය. රේ ධමමවියන් වැඩිමට කළ, එයට හේතු කිම්? මහණනි, සිත ලින ය. රේ ධමමවියන් වැඩිමට කළ, වියලි තත්ත්ව බහාලන්නේ ද, මුවෙන් සුලං ඕන් ද, ගොනාද පස් ඕන් ද, මහණනි, ඒ පුරුෂ තෙමේ ඒ මැද ගින්න දැල්වන්නට පොහොසත් වේ ද" යි පුළුවුත්හු. "වහන්ස එසේය යි" පිළිවදන් යුත්තා.³⁶

යම් බොහෝ කිරීමෙක් අදේද, මේ ආභාරය තෙමේ නො උපන් හෝ විරිය සමෙබාජකඩිගයා ගේ ඉපදීම පිණිස ද, උපන් විරිය විරිය සමෙබාජකඩිගයා ගේ නැවත නැවත වැඩීම පිණිස ද, විපුල බව පිණිස ද, වංද්ධිය පිණිස ද, සම්පූර්ණ වන පිණිස ද පවතියි.

විරිය සමෙබාජකඩිගයට හේතු දක්වන මේ පාඨයෙහි විරිය පිළිබඳ අවස්ථා තුනක් දක්වා හ. “ආරම්භධාතු, නිකුමධාතු, පරකමධාතු” යනුවෙනි. මේ වියේ තුන ක්‍රමයෙන් බලවත් බව සැලකිය යුතු ය. මේ වියේ තුන සිත් තුළ පහළ වන අයුරින් මෙනෙහි කිරීම පැවැත්වීම මෙහි ප්‍රත්‍යාය වශයෙන් දතු යුතු”ය.

“අත්‍ය හිකුවෙ, පිති සමෙබාජකඩිගයානියා ධමම කතු යොනිසො මනසිකාර බහුලිකාරෝ අයමාභාරෝ අනුපානනස්ස වා පිති සමෙබාජකඩිගසස උපාදායුපාදනනස්ස පිති සමෙබාජකඩිගසස හියෙෂාභාය වෙපුලලාය හාවනාය පාරිපූර්ණ සංවතතකි.”

“මහණෙනි, පිති සමෙබාජකඩිගය උපද්‍රවා ලීමට කරුණු වූ ධරමයේ ඇත්තාහ. එහි යෝනිසො මනසිකාරයාගේ යම් බහුල කිරීමෙක් වෙයි ද, තුළන් පිති සමෙබාජකඩිගයාගේ ඉපදීම පිණිස ද, උපන් පිති සමෙබාජකඩිගයාගේ නැවත නැවත වැඩීම පිණිස ද, විපුල හාවය පිණිස ද, වංද්ධිය පිණිස ද, සම්පූර්ණවන පිණිස ද, මේ ආභාරය තෙමේ පවති”යි.

ප්‍රීතිය උපද්‍රවන මනසිකාරය මැ පිති සමෙබාජකඩිගයානියා ධරම වන හෙයින් යම් සේ මෙනෙහි කරන්නා හට නො උපන් පිති සමෙබාජකඩිගය උපදී තම්, උපන් පිති සමෙබාජකඩිගය නැවත නැවත වැඩී තම්, හාවනායෙන් සම්පූර්ණ වේ තම්, ඒ යෝනිසො මනසිකාරය මැ මෙහි අදහස් කළ බව සැලකිය යුතු ය.

ධම්මවාය සමෙබාජකඩිගය තම් විද්‍රෝහනා මනසිකාරය මැ වන හෙයින් “තතු සහාවසාමකුදා ලක්ෂණපරිවෙදවසෙන පවත්තනයිකාරෝ කුසලාදීපු යොනිසො මනසිකාරෝ නාම”³⁷ යනුවෙන් දක්වන ලදී. තවද දම්මවාය සමෙබාජකඩිගයාගේ උත්පාදය පිණිස ධරමයේ සත් දෙනෙක් උපකාර කෙරෙනි. මුහු තම්,

37. විම.

1. පරිපූර්ණතා :- හාත්පසින් බැස විවාරන බව, පස්මන සහිය ඉගෙන ද ආචාර්යීයන් සේවය කොට ඒ ඒ පදනාගේ අර්ථ විවාරන්නහුට ද අටුවා සහිත පක්ෂ නිකාය හේ ඉගෙන යම් ග්‍රන්ථී ස්ථාන ඇත්තාම් ඒ ඒ ස්ථාන “වහන්ස, මේ පදය කෙසේ ද? මේ පදයගේ අර්ථ කවරේ ද?” යි විවාරන්නහුට ද දම්මවාය සමෙබාජකඩිගය උපදීය යන අර්ථ ය.

2. ව්‍යු විසද කිරියතා :- ආධ්‍යාත්මික බාහිර වස්තුන්ගේ නිර්මල බව කිරීම ය.

3. ඉංජිය සමනා පටිපාදනතා :- ඉදුරන්ගේ සම බව පිළියෙළ කිරීම ය.

4. දුප්පෘකුදා පුගල පරිව්‍යනතා :- බත් ගොඩකට වැදුණු කුවුවන්, මස් ගොඩකට වැදුණු සුනඛයන් මෙන් මෝහයෙන් මුළා වූ සත්ත්වයන් දුරිකිරීම “දුෂ්ප්‍රාදියන් දුරු කිරීම” නම් වේ.

5. පකුදුවනා පුගල සෙවනතා :- පැණුවත් පුගුලන් සේවීම ය. ප්‍රෘතාව පිණිස කාතාධිකාර ඇති සත්‍ය, ප්‍රතිතා සමුත්පාදාදීයෙහි දක්ෂ ආචාර්යීයන් හේ විද්‍යුන් හාවනා කරන්නා වූ මහා ප්‍රාදියන් කළින් කළ සේවය කිරීම ය.

6. ගම්පුකුණවරියා පවත්වෙකිනතා :- ගැහුරු නැණුත්තන් විසින් අවබෝධ කටයුතු වූ ස්කන්ධ දාතු ආයතන ප්‍රතිතා සමුත්පාදාදීය ප්‍රකාශ වන්නා වූ හේ ඉනුතා ප්‍රතිසංස්ක්ත වූ හේ සුත්‍රාන්තයන් පස්විකීම ය.

7. තදිමුනතා :- ඒ ප්‍රෘතායෙහි නිමින ප්‍රවණ බව යි, යනු ය. විරිය සමෙබාජකඩිගයාගේ උපදීමට එකොලොස් ධරම කෙනෙක් කරුණු වෙති.

1. අපායනයාදී පවත්වෙකිනතා :- අපායනයාදී හය පස්විකන බව ය, ආදී ගබාදයෙන් ජාත්‍යා දී දුක් ගනු ලැබේ.

2. විරියායනා ලොකික - ලොකුණර විසෙසාධිගමානිසංස දස්සිතා :- වීයිට අයන් වූ ලොකික ලොකේත්තර ගුණ විශේෂාධිගමයන්ගේ අනුසස් දක්නා සුළු බව ය.

3. ගමන විටි පවත්වෙකිනතා :- බුදු පසේ බුදු මහසව් උතුමන් විසින් අධිගත වූ මාර්ගය මා විසින් යා යුතු ය. හේද කුසිත

බූවහු විසින් යා තො හැකිය සි මෙසේ ගමන් මාර්ගය පස්විකන බව ය.

4. දායකානං මහජීලකරණන පිණිඩාතාපවායනතා :- ප්‍රත්‍යය දායකයන්ගේ සත්කාරය ද, තමාගේ මනා ප්‍රතිපත්තිය ද, මහත්ල බව කිරීමෙන් පිණිඩාතයට ප්‍රතිපූජා කරන බව ය.
5. සඡු මහනා පවත්වෙකුණතා :- මගේ ගස්තසන්වහන්සේ විරියාරමභයෙහි ගුණ කියන සුළු හ, උන්වහන්සේ ද තො ඉක්මිය හැකි අනුගාසනා ඇති සේක. අපට බෙහේ උපකාර ඇත්තෝව, ප්‍රතිපත්ති පූජාවෙන් පුද්‍රු ලෙන්නාහු පුද්‍රු ලද්දාහු වෙති. අන් පරිදේශීකින් තො වෙති සි, මෙසේ ගාස්තසහුගේ මහත් බව පස්විමිම ය.
6. දායුණු මහනා පවත්වෙකුණතා :- මා විසින් සද්ධිරුමය සි කියන ලද මනා දායාදය ගතමනා ය. එය ද කුසීත ව ගත තො හැකිය සි, මෙසේ දායාදය පිළිබඳ මහත් බව පස්විකන බව ය.
7. රීන මිධු විනොදනතා :- රීන මිද්ධ නීවරණයන් දුරු කිරීම; මෙසේ දුරු කිරීමට ආලේඛ සංඡා මනසිකාරය එක් උපායයෙකි. එලිමහන් පෙදෙසකට වී, එහි දී ලැබෙන ආලේඛයට දෙඟැස යොමු කරමින් දෙඟැස වැශි විටත් ආලේඛවත් වැ වැට්හීම වෙයි එනම් එය ආලේඛ සංඡාව පුරුදු කිරීම ය. ඉරියවි පෙරලීම දෙවන උපාය සි. භාවනා මනසිකාරයෙහි යෙදෙන්නා රීන මිද්ධයක් තමාගේ සිත මැඩගෙන උපදාන බව දැනගත් විගස කළබල තො විය සුතු ය. තමා පුරුදු කරගෙන ඇති ආලේඛ සංඡාව ඉදිරිපත් කරලීමට පුරුදු විය සුතු ය. එයට සිත යොදා මද වේලාවක් ගෙවන විට රීන මිද්ධය නැති වී, නිදිමත ද නැති වී යයි. මෙය සමඟ භාවනාවේ යෙදෙන්නා විසින් කළ සුතු ප්‍රථම කායුසීයෙකි. විද්‍රුගනා භාවනා මනසිකාරයේ යෙදෙන්නා විසින් කළ සුතු ප්‍රථම කායුසීයෙකි. විද්‍රුගනා භාවනා මනසිකාරයේ යෙදෙන්නා විසින් කළ සුතු ප්‍රථම කායුසීය නම් රීන මිද්ධය තේරුම් ගෙන එය මැනවින් මෙනෙහි කිරීම සි. ගමඟ භාවනාවේ යෙදෙන්නා පලමු කොට කරුණ තේරුම් ගෙන, තමා පුරුදු

කළ ආලේඛ සංඡාවක් ඉදිරිපත් කොටගෙන වික වේලාවක් කල් ගෙවිය සුතු ය. එයින් රීන මිද්ධය ගෙවී යන්නට ඉඩ තිබේ.

යමිකිසි විදියකින් සම්පූර්ණයෙන් ගෙවී තො ගියේ නම්, රේඛගට කළ සුතු වන්නේ ඉරියවි පෙරලීම සි. විද්‍රුගනාවේ යෙදෙන්නා විසින් එය කළ සුත්තේ මෙනෙහි කරමිනි. ගමඟ යෝගවචරයා විසින් ද එය මැනවින් තේරුම් ගෙන කිරීම ම ය සුදුසු වනුයේ. තුන්වැනි උපාය නම්, එලිමහන් පෙදෙසකට වී භාවනා මනසිකාරයෙහි යෙදීම සි. මෙයට ම උපාය වශයෙන් සිහිල් දියෙන් දෙඟැස සේදීම, ඇස් ගුලී කරකැවීම, දෙකන් පිරිමැදීම, භය හෝ ප්‍රිතිය සිත් තුළ පහළ කර ගැනීම ආදි කරුණු සඳහන් කළ හැකි ය.

8. කුසීත පුහාල පරිවහ්‍යනතා :- අලස වූ, භාවනාවෙහි යම් පමණකු දු තො දන්නා, කායදඩි බහුල වූ, සෙයා සඳබැඳෙයෙන් යෙදෙනා, තීර්යක් කාඩාවෙහි යෙදෙන පුහාලන් දුරු කරන බව ය.
9. ආරඥධ්‍රවිරිය පුහාල සෙවනතා :- පිණිඩාත කාත්‍යා දී අවශ්‍යක කරත්වය වේලාවන් හැර ඉතිරි දවල් කාලය ද, රාත්‍රියෙහි පෙරයම පසුයම යන අවස්ථා දෙක ද, පර්යංක භාවනාව භා සක්මන භාවනාව ද යන භාවනා දෙකින් දියුණු කළ භාවනා මනසිකාර කාත්‍යා ඇති දාස්වියේ ඇති පුද්ගලයන් කළින් කළ සේවනය කිරීමට ලැබීම.
10. සමම්පූදාන පළඩ්වෙකුණතා :- සතර වැදැරුම් සම්පක් ප්‍රධානයේ ආනුභාව පස්විකීම.
11. තදිමුනතා :- ඒ විරිය සම්බාජකඩියෙහි සියලු ඉරියවි වෙහි ද මැ ඉතා වැඩියෙන් සිත් සතන් නැමී පවත්නා බව යනු සි. පිති සම්බාජකඩියෙදේ උපද්‍රවීම පිණිස එකොලොස් ධර්ම කෙනෙක් කරුණු වෙති. මුවහු නම් : 1-7 බුද්ධානුස්සයි, ධම්මානුස්සයි, සිලානුස්සයි, වාගානුස්සයි, දෙවතානුස්සයි, උපසමානුස්සයි යන මේ අනුස්සයි භාවනාවන් පුරුදු කිරීම.

8. ඉඩ ප්‍රගලු පරිවහ්‍යනතා :- බුදුරුවන් ආදියෙහි ප්‍රසාද ස්තේන්හ නැති බැවින් වියලි ගිය ආසයැති පුද්ගලයන් දුරකරන බව ය.
9. සිනිදු ප්‍රගලු සේවනතා :- බුදුරුවන් ආදියෙහි ප්‍රසාද ස්තේන්හයෙන් සිනිදු ලයැති පුද්ගලන් සේවනය කිරීම ය.
10. පාසාදනීය සුන්‍යාන පවත්වෙකිණතා :- බුදුරුවන් ආදින් ගේ ගුණ හගවන සම්ප්‍රාදනීයා දී සුන්‍යාන්තයන් පස් විකනබව සි.
11. තදධිමුකතා :- ඒ ප්‍රිති සම්බාජ්‍යාච්චය ඉපද්‍රවීමෙහි අතිශයින් නැමි ගිය සිත් සතන් ඇති බව ය යන මොහු ය.

මෙසේ මේ ආකාරයෙන් කුසලා දී විෂයයෙහි යෝනිසේ මනසිකාරයින් ද, ධරුම දැන්ම ය, අර්ථ දැන්ම ය යනාදී ධරුමයන් ද උපද්‍රවන්නා ධම්මවය සම්බාජ්‍යාච්චය වඩ්න්නා තම වෙයි.

විත්තයාගේ පග්ගහෙතුබිඟ අවස්ථාවෙහි සිත් පග්ගහය කරන්නේ මෙසේ සි.

iii. විත්තය පිළිබඳ නිගැනීය යුතු අවස්ථාවේ විත්තය නිගන්නේ කෙසේ ද? යම් කලෙක මොහුගේ සිත් වියනීය ඉතා වැඩිවීම් ආදිය හේතුකොට ගෙන උද්ධත (නොසන්සුන්) වේ ද, එකලු ධම්මවය, විරිය, පිති යන සම්බාජ්‍යාච්චයන් වැඩිම සුදුසු නැතු. එකල වැඩිය යුත්තේ පස්සද්ධී සමාධි උපෙක්ඛා යන සම්බාජ්‍යාච්චය තුනය. මෙය භාගුවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ සි.

“මහණෙනි, පුරුෂ තෙමේ යම් සේ මහ ගිනි රසක් නිවනු කැමැති වේ ද, භෙතෙම එහි වියලි තණ බහාලන්නේ ද, වියලි ගොම බහාලන්නේ ද, වියලි දර බහාලන්නේ ද, මුවත් සුලං ඕනෑද එහි ද, නොද පස් ඕනෑද ද, මහණෙනි, ඒ පුරුෂ තෙමේ ඒ මහත් ගිනි රස තිවාලන්නට පෙහෙසත් ද?” “වහන්ස, නො පෙහෙසතු” සි පිළිවූන් දුන්හ. “මහණෙනි, ඒ පරිදිදෙන් මැ යම් සමයෙකැ සිත් උද්ධත ද (නොසන්සුන් ද) එකලු ධම්මවය සම්බාජ්‍යාච්චය වැඩිමට නො කලු, විරිය සම්බාජ්‍යාච්චය වැඩිමට නො කලු, පිති සම්බාජ්‍යාච්චය වැඩිමට නො කලු, ඒ කටර හෙයින් ද? මහණෙනි, සිත් උද්ධතය. එය මේ ධම්මවය, පිති, විරිය සම්බාජ්‍යාච්චය ධරුමයන් සංසිදුවන්නට නො පිළිවන් වේ.

“මහණෙනි යම්, සමයෙක සිත් උද්ධත වේ ද, එ සමයෙහි පස්සද්ධී සම්බාජ්‍යාච්චය වැඩිමට කාලය වෙයි. සමාධි සම්බාජ්‍යාච්චය වැඩිමට කාලය වෙයි. උපෙක්ඛා සම්බාජ්‍යාච්චය වැඩිමට කාලය වෙයි. ඒ කටර හෙයින් ද? මහණෙනි, සිත් උද්ධතය. එය ඒ ධරුමයන් සංසිදුවීමට පිළිවන් වෙයි. මහණෙනි, පුරුෂ තෙමේ යම් සේ මහත් වූ ගිනිකදක් තිවනු කැමැති වේ ද, භෙතෙමේ එහි අමු තණ බහාලන්නේ ද, අමු ගොම බහාලන්නේ ද, අමු දර බහාලන්නේ ද, දියමුසු වාතයන් දෙන්නේ ද, පස් ඕනෑද ද, මහණෙනි, ඒ පුරුෂ තෙමේ ඒ ගිනි කද තිවාලන්නට පෙහෙසත් දැ” සි පුළුවත්තු. “වහන්ස, එසේය සි” පිළිවූන් දුන්තු. “මහණෙනි, එපරිදිදෙන් යම් සමයෙකැ සිත් උද්ධත වේ ද, එ සමයෙහි පස්සද්ධී සම්බාජ්‍යාච්චය වැඩිමට කළ වේ. සමාධි සම්බාජ්‍යාච්චය වැඩිමට කළ වේ. උපෙක්ඛා සම්බාජ්‍යාච්චය වැඩිමට කළ වේ.”

මෙහිදු තම තමන්ගේ ප්‍රත්‍යාග වශයෙන් පස්සද්ධී, සමාධි, උපෙක්ඛා සම්බාජ්‍යාච්චයන්ගේ වැඩිම දත් යුතු ය. මෙය භාගුවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ සි.

“අත් හිකිවෙ කාය පස්සද්ධී වින් පස්සද්ධී තතු යොනිසේ මනසිකාර බහුලිකාරා ආයමාභාරා අනුප්‍රායාසසු වා පස්සද්ධී සම්බාජ්‍යාච්චයස් උපාදාය උප්‍රායාසසු වා පස්සද්ධී සම්බාජ්‍යාච්චයස් හියෝභාවාය, වෙප්‍රලාය භාවනාය පාරිපුරියා සංවන්තති” සි.

“මහණෙනි, කාය පස්සද්ධී, විත්ත පස්සද්ධී (කියා) දෙකක් ඇතේ. එහි යොනිසේ මනසිකාරය භා බහුල වශයෙන් යෙදීම ය යන මෙය තුළන්නා වූ පස්සද්ධී සම්බාජ්‍යාච්චයාගේ උත්පාදය පිළිස ද, උපන්නා වූ පස්සද්ධී සම්බාජ්‍යාච්චයාගේ බොහෝ බව පිළිස ද, විප්‍රල බව පිළිස ද, භාවනාවේ පිරීම පිළිස ද ප්‍රත්‍යාග වේ”, යනුවෙති.

එසේම; “අත් හිකිවෙ සමථ නිමතා අව්‍යාග නිමතා. තතු යොනිසේ මනසිකාර බහුලිකාරා, ආයමාභාරා අනුප්‍රායාසසු වා සමාධි සම්බාජ්‍යාච්චයස් උප්‍රායාසසු වා සමාධි සම්බාජ්‍යාච්චයස් හියෝභාවාය වෙප්‍රලාය භාවනාය පාරිපුරියා සංවන්තති” සි.

“මහණෙනි, සමථ නිමිත්ත වූ ඒකාලම්බන නිමිත්තෙක් ඇතේ. එහි යොනිසො මනසිකාර ය ද එහි බහුල වශයෙන් කිරීම ද යන මෙය තුළන් සමාධි සම්බාජ්කංගය ඉපිමටත්, උපන් සමාධි සම්බාජ්කංගය වැඩිමටත්, භාවනාවේ පිරිමටත් ප්‍රත්‍යාග වේ” සි ද.

එසේම; “අත්‍ය හිකිවෙ උපෙක්ඩා සම්බාජ්කංගඩයානියා ධමම, තත්‍ය යොනිසො මනසිකාර බහුලිකාරෝ, අයමාභාරෝ අනුප්‍රේෂනස්ස වා උපෙක්ඩා සම්බාජ්කංගඩයා උප්‍රාදාය, උප්‍රේෂනස්ස වා උපෙක්ඩා සම්බාජ්කංගඩයා හියෝභාවාය වෙපුලාය භාවනාය පාරිපුරියා සංඛ්‍යාති” සි.³⁸

“මහණෙනි, උපෙක්ඩා සම්බාජ්කංගයට හිත වූ ධර්මයේ ඇත්තාහ. එහි යොනිසො මනසිකාරය ද එහි බහුල වශයෙන් කිරීම ද යන මෙය -පෙ- භාවනාවේ පිරිමට ද ප්‍රත්‍යාග වේ” යනු සි. මෙහි සඳහන් සමාධි නිමිත්ත නම් සමාධිය මැ සි. එය මතුයෙහි සමාධියට කාරණාවන බැවිති. අව්‍යාය නිමිතා යනු ද සමාධිය මැ සි. අවිසේෂ්පයට කාරණාවන හෙයිනි.

මෙහි කාය පස්සද්ධි විත්ත පස්සද්ධි දෙක ද, උපෙක්ඩාව ද, මෙහෙහි කරන ආකාරය නම් යෝගාවවරයා තුළ පළමු ඒ ගුණ උපන් හැටි භා දියුණු වූ හැටි ද, එක ලැ පැවැති සිත්ත තත්ත්ව මැනවින් සලකා බලා ඒ සන්සිඳුනු ආකාරය ද, උපේක්ෂාකාරය ද, සමාජිකාකාරය ද සලකා ඒවා යලිත් තමා තුළ පහළ කර ගැන්ම මෙහි ඒ ධර්ම පිළිබඳ යොනිසො මනසිකාරය බව දත් යුතු ය.

පස්සද්ධි සම්බාජ්කංගයාගේ උත්සාදයට කරණු 7 කි.

1. පණීත භාජන සේවනතා - ප්‍රණීත බොජුන් සේවුනා බව ය.
 2. උතු සුබ සේවනතා - සැපැ සැතු සේවුනා බව ය.
 3. ඉරියාපත් සුබ සේවනතා - සුව ඉරියට සේවුනා බව ය.
 4. මජ්ඡිත පයොගතා - සම වූ කාය වාක් මනා ප්‍රයෝග ඇති බව ය.
38. සං. නි. මහාවය පිට144 වූ. ජ.

5. සාරදා පුහෘල පරිවහ්‍යනතා - කේල්ග පරිදාහ ඇති නො සන්සුන් පුහුලන් දුරු කරන බව ය.
6. පස්සද්ධි කාය පුහෘල සේවනතා - කෙලෙස් පරිදාහ නැති බැවිත් සංසුන්කාය ඇති පුහුලන් සේවුනා බව ය.
7. තදිධිමුනතා - පස්සද්ධි සම්බාජ්කංගයෙහි නිමින ප්‍රවණ බව ය යනුයි.

සමාධි සම්බාජ්කංගඩයා උපදාවීමට කරණු 11 කි.

1. වකුළු විසදතා - අධ්‍යාත්මික බාහා වස්තුන්ගේ විසදා බව,
2. නිමිතා කුසලතා - පරිවි කසිණාදී විත්තේකග්ගතා නිමිත්තෙහි දක්ෂතාව.
3. ඉඩිය සමනා පටිපාදනතා - ඉඩරන්ගේ සම බව කිරීම ය.
4. සමයේ වින්තස්ස නිගණකුනතා - සුදුසු සමයෙහි සිත් නිගන්නා බව ය.
5. සමයේ වින්තස්ස පගාණකනතා - සුදුසු සමයෙහි සිත් පුවන බව ය.
6. නිරසසාදස්ස වින්තස්ස සදා සංවෙශනයෙන සම්පහංසනතා - භාවනා ආස්ථා ද රහිත සිත්හුගේ ගුද්ධා වශයෙන් සංවෙශ වශයෙන් සංවෙශ පුරුව වූ ප්‍රසාදෝත්පාදනයෙන් සිත් සතුවූ කිරීම ය.
7. සමමා පකතකාස්ස අර්ථපෙක්ඩණතා - ලින උද්ධිවිව දෙකින් තොර වැ පැවැත්මෙන් සම වූ ද, සමථ විවිධ පිළිපැදිමෙන් විශේෂ තත්ත්වයකට පත්වීමෙන් ද සම වැ, සුවිශේෂ වැ, පැවැත්මෙන් මනාකොට මැ පැවැත් භාවනා සිත් පග්ගහ-නිග්ගහ- සම්පහංසනයෙහි ව්‍යාපාරයක් නැතිව උපේක්ෂා කරන බව ය.
8. අසමාජිත පුහෘල පරිවහ්‍යනතා - වික්ෂීපේත හඳය ඇති පුහුලන් දුරු කරන බව ය.
9. සමාජිත පුහෘල සේවනතා - සමාධි සිතැති පුහුලන් සේවනය කරන බව ය.
10. ක්‍රාන විමොක්ක පවත්වෙක්ඩණතා :- ප්‍රථමාදී ද්‍රානයන් ද, ප්‍රතිපස්ස ධර්මයන් කෙරෙන් මනාකොට මැ පහ වූ බැවිත් විමොක්ෂ නම් වූ

තුන් ධ්‍යානයන් ද, "මෙසේ වැඩිය යුතු ය, මෙසේ සමවැද්ද යුතු ය." යනාදීන් නිරතරු තුවශීන් සලකන බව ය.

11. තදිමුණතා :- සමාධි සම්බාජ්කංගයෙහි අතිශයින් නැමි පැවැති සිත් ඇති බව ය, යනු යි.

උපෙක්ඩා සම්බාජ්කංගය උපද්‍යෝග කරණු 05 කි.

1. සන්මෘතිනා :- ප්‍රිය සත්ත්වයන් කෙරහි ද මැදහත් බව ය.
2. සංඛාර මණ්ඩනා :- වක්ෂුරාදියෙහි ද පා සිවුරු ආදියෙහි ද මැදහත් බව ය.
3. සනා සංඛාර කෙලායන ප්‍රගාල පරිවර්තනතා :- සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මමත්වය (කැදර) කරන ප්‍රගාලන් දුරු කරන බව ය.
4. සනා සංඛාර මණ්ඩනා ප්‍රගාල සෙවනතා :- සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මැදහත් වැ පවත්නා ප්‍රගාලන් සේවනය කරන බව ය.
5. තදිමුණතා :- ඒ උපෙක්ඩා සම්බාජ්කංගයෙහි නිමිත ප්‍රවණ බව ය, යනු ය.

මෙසේ මේ ආකාරයෙන් (කාය විත්තයනගේ පස්සද්ධාකාර සැලකීම් ආකාරයෙන් ද සප්පායකාර සෙවීම් ආදි ආකාරයෙන් ද) මේ පස්සද්ධා ආදි ධර්මයන් උපද්වන්නා පස්සද්ධා සම්බාජ්කංගය වඩන්නා නම් වෙයි. නිගැනීය යුතු විත්තාවස්ථාව සලකා ඒ සිත නිගන්නා හැරී මෙසේ යි.

iii. සිත සම්පහාසනය කළ යුතු අවස්ථා සලකා සම්පහාසනය කරන්නේ කෙසේ ද?

යම් කලෙක මේ යෝගාවවරයාගේ සිත අරමුණට නො බැසිමෙන් කමටහන් අරමුණට ඇතුළ නො වීමෙන් පිට පනිනා ස්වභාවයට පත්වෙයි ද, එසේ වන්නේ කරුණු දෙකක් හේතු කොට ගෙන බව තේරුම් ගත යුතු ය. එනම් කමටහන හා යෙදිය යුතු තුවණ අඩවිම නිසා කමටහන නිරස්වාද වීම එක් කරුණෙකි. අනෙක නම් එකාග්‍රතාව නැති වැ උපසම්පූඛය නැතිවීමෙන් කමටහන නිරස්වාද වීම ය. මේ සිදුවීම් දෙක මැ භාවනා මනසිකාරය අතින් ඉතා ඉහළට ගිය යෝගාවවරයාටන් සිදුවීමට

ඉඩ තිබේ. එකලැ කළ යුත්තේ සිත සංවේගයට පත් කිරීම යි. ඒ සඳහා සංවේග වස්තු අට වෙත සිත තදින් යොදා ඒවා සලකා ගෙන යා යුතු යි.

සංවේග වස්තු අට සලකන සැරී මෙසේ යි.

1. ජාති දුක බිභිසුණු ය, සේර ය, කටුක ය, සත්ත්වයකු පැමිණෙන සියලු දුක් මේ ජාති දුක මුල් කරගෙන පැමිණෙන්නේ ය. මෙය, මේ බිභිසුණු කටුක, සේර දුක මා තවමත් ඉක්ම සිටියේ නැත. කොයි වේලාවක මෙයින් මට යට වී ඉමක් කොනක් නැති, හිස ඔසවාලන්නට නො හැකි මහදුක් ගොඩකට යටවේ දැ සිතා ගත නො හැකි ය. අහෝ! මේ දුකින් පෙළෙන්නට, යට කරගන්නට, මත්තෙන් මා විසින් එයින් නිදහස් වීමට උත්සාහ ගත යුතු ය. පමාවුවහොත් මට පසුතැවෙන්නට, අඩන්නට, අඩ අඩා නිරයදී අනන්ත දුක් රසකට අසුවීමට, ඒවා විදින්නට සිදු වේ. රට කළින් මම උත්සාහ ගනීමි. හැම දුකක් මැ විද දරාගෙන හාවනාවේ යෙදෙමි.

2. උපතක් ලද්දහුට ඒ එක්ක මැ මුහුණු දෙන්නට වන බිභිසුණු දුක නම් ජරා දුක ය. මේ දුක ජාති දුකටත් වඩා දරුණු ය. පීඩාකර ය. තමාගේ අදහස් රිසිසේ ක්‍රියාවේ යොදවන්නට බැරි අවස්ථාවේ පහළවන්නේ බලවත් ඉවිණා විසාත දුකෙකි. මේ පීඩාව නියමයෙන් පීඩාකරන බව දැනෙන්නේ තමාගේ අත් පා ආදි අවයවයන් සිතන හැරියට වලංගු නො වන අවස්ථාවේ දි ය.

තමාගේ යයි කියා සිටියා වූ නැදි හිතවතුන් හට මෙන් ම තමාටත් එපා වූ මේ ජීවිතය දිවිගෙවා ජරා රකුසිය විසින් ඔබ කොයි මොහොතක හෝ යට කර ගනු ලබන බව ඔබ විසින් දැන් ම සලකා බැලිය යුතු ය. ඔබ ජරා රකුසියගෙන් නිදහස් වී නැති. යට කර ගත් විට ඔබට ඇති සියලු හපන්කමක් මැ නවත්වන්නට සිදුවන බව සලකා, ගතට වැර තිබෙන මේ මොහොතේ නිෂ්ප්‍ර සිතුවිලිවලින් මැඩ් කළුනොයවා ඒ හැම දුකෙන් මිදීමට උපාය වූ හාවනා මනසිකාරයෙහි යෙදෙන්න.

3. උපතක් ජරා රකුසියත් සමග අත්වැල් බැඳගෙන පැනනගින බිභිසුණු දරුණු දුකෙකි, ව්‍යාධි දුක. මේ බිභිසුණු ව්‍යාධි දුකෙන් මේ කාක් මම නිදහස් නො වූයෙමි. මේ ව්‍යාධි සතුරා විසින් යටකර ගත් විට

මම මගේ ඇති ගක්තියෙන් පිරිහි අන්ත දුබලයෙක් වන්නේමි. ඇතැම් විට දිගහරින්නට ප්‍රාථමික අත් පා, සොලවන්නට ප්‍රාථමික ගරීර අවයව, කියා කරවීමට බැව්වන තරමට ව්‍යාධී සතුරා මා පෙළනවා ඇති. එබදු අවස්ථාවක මම ජාති දුකටත් ජරා දුකටත් වැඩිය බරපතල දුකෙකින් පෙළමි. මෙය පැමිණෙන්ට පළමු මම උත්සාහ ගනිමි. මම උනන්දුවෙන් භාවනාවේ යෙදෙමි.

4. උප්පත්ති දුකේ ප්‍රධාන පලිගැනීම මරණ දුක නො වේ ද? ජීවිතයේ දී දිවි පවත්වන සමයේ ගන්නා හැම ප්‍රයාගයෙක මැ අවසානය මේ මරණයෙන් සිදුවෙනවා නො වේ ද? මූලු ජීවිතයේ දී ම එකතු කළ හැමයෙක් ම අහිමි වී, ඒ සියල්ල අතහැර යා යුතු අවස්ථාවක් පැමිණෙනවා නො වේ ද? ඒ මේ මරණ අවස්ථාව නො වේ ද? ලොකු කුඩා, බලවත් දුබල, ගුණවත් නිරුගුණ මුළු ලෝකවාසී හැම සත්ත්වයකු ම නො හැර යට කරගෙන යන්නා වූ මේ මරණ ස්වභාවයෙන් මම තවමත් නිදහස් නො වූයෙමි. යම්කිසි අවස්ථාවක දී ඒ මරණ නැමති මත්තහස්තියා මා යටපත් කරගෙන යන්නේ ය. එයට මා සූදානම් විය යුතු ය. ඒ අවස්ථාව පැමිණීමට කළින් මා උත්සාහ ගත යුතු ය. භාවනාවට උනන්දු විය යුතු ය.

5. කෙලෙස් බරට යට වී සසර සැරිසරන සත්ත්ව වර්ගයා හට මිනිස් ලෝ, දෙවි ලෝ, බණ ලෝ, ඩුම්න්හි උපත නොව වැඩිපුර අයිතිය අටමහ නරකයෙහි උපත ය. ඔසුපත් නිරාවල උපත ය. තිරිසන් යෝනිවල උපත ය. කෙලෙස් බරින් ඔබ යටවී සිටි නම්. ඒ ඔබ අටමහ නරකයේ උපතින් හිමිවන පස් ආකාර වද බන්ධනවලින් නිදහස් නැ නො වේ ද? පේෂ ආපායික කටුක දුක්වලින් නිදහස් නැ නො වේ ද? මේ සතර අපායෙහි බැහිසුනු කටුක දුක් රසින් නිදහස් සලසා ගත හැකි උතුම් එකම අවස්ථාව අද ඔබ ලබාගත්තෙහි ය. ඒ අද ලබාගෙන ඇති ක්ෂණ සම්පත්තියෙන් තියම ප්‍රයෝගනය ගැනීමට හැකි අවස්ථාවට මුහුණ දී ඉන්නා ඔබ එසින් ප්‍රයෝගනයෙක් සලසා ගැනීමට පමා නො වී, උනන්දු වන්න. උනන්දු වන්න.

6. කෙලෙසුන්ගෙන් පිඩා ලබ ලබා කෙලෙසුන් රස්කරමින් මේ සසර ගමන් කරන ඔබ ඒ කෙලෙසුන් විසින් කම් ස්වරුපයෙන් ලබාදුන්

කොතරම් දුක් රසක් වින්දා ද? මේ සා දීර්ස සංසාරයෙහි ඔබ නො වින්ද දුකක් නැ නොවේ ද? අටමහ නරකවල ඉපද, අසුර නිකායවල ඉපිද, මේ මිනිස් ලොව ම ඉපිද මොන තරම් දුක් රසක් වින්දා ද?

ඔබ එව්වකු වී, ගොනකු වී කුකුලකු වී, අනුත්ගෙන් බෙලි කැපුම් කැ කාලයේ කොපමණ ද කියා බුදු මුවකින් පවා පවසා අවසන් කළ නොහෙන සේ දිග ය. මේ සසර දුක මෙසේ නිසා මේ දුකෙන් නිදහස් වීමට ඔබ විසින් කළ යුත්තේ නො පමාව භාවනාවේ යෙදීම නො වේ ද? එහෙයින් දැන් මේ ලද මොහොතෙන් ප්‍රයෝගනයක්, තියම ප්‍රයෝගනයක් ගැනීමට උනන්දුවන්න, උනන්දුවන්න.

7. තිරතුරුව පිඩා කරන, දුක් දෙන, කෙලෙස් බරට යට වී වසන කුරු නිදහසක් නො ලැබෙන බැහිසුනු දුකෙකි, සසර මහා දුක. යම් කරම් දුක් රසක් වෙතොත් ඒ සියල්ල විදිමට හිමිවන්නා නම් මේ කෙලෙස් බරින් බර වූ පුද්ගලයා ය. එහෙයින් මත්තට විදින්නට ඇති මේ අනාගත සංසාර දුක සලකා එයින් නිදහස් වීමට භාවනාවේ යෙදෙන්න. එයට උනන්දුවන්න, උනන්දුවන්න.

8. ආහාර සෙවීමේ දුක කාටත් පෙනු ය. ඔබට ද එය සාධාරණ ය. ආහාර සෙවීමේ දුකින් පෙළීමක් නො වන්නට නම් කෙලෙස් බරින් සම්පූර්ණයෙන් නිදහස් විය යුතු ය. ඔබ මේ මහ දුකෙන් නො පෙළී නිවී සැනසීගන්නට නම් භාවනාවේ යෙදෙන්න. එයට උනන්දුවන්න, උනන්දුවන්න.

මෙසේ මේ සංවේග වස්තු අට මැනවින් මෙනෙහි කරන්නා හට සින් තුළ බලවත් සංවේගය පහළ වේ. එය විත්ත සම්පහංසනයට උපකාර වෙයි. බුදු ගුණය, දහම් ගුණය, සර ගුණය යන තුළුරුවතෙහි ගුණයන් තිකර තිතර මැනවින් මෙනෙහි කරන්නාගේ සිත පැහැදි යයි. සම්පහංසනයට සුදුසු අවස්ථාවෙහි සම්පහංසනය කළමනා හැරී මෙසේ ය.

iv. උපෙක්ඩාව පැවත්විය යුතු වින්දාවස්ථාව කවරේ ද?

මූල සඳහන් කළ අයුරෙන් ඔසවා තැබිය යුතු අවස්ථාවේ ඔසවා තබනු ලැබූ ද, නිගුහ කළ යුතු අවස්ථාවෙහි නිගුහ කරනු ලැබූ ද,

සම්පහංසනය කළ යුතු අවස්ථාවෙහි සම්පහංසනය කරනු ලැබූව ද, හාටනා මනසිකාර විත්තය මතු සඳහන් පස් අයුරෝකින් පවත්නා අවස්ථාවෙහි උපෙක්ඛාවෙහි යොදවාලිය යුතු ය. කරුණු පස නම් :-

- (අ) අලිනවැ පැවතීම (කේස්ථ්‍යයෙන් නො සැගවී පැවතීම සි.)
- (ආ) අනුද්ධතව පැවතීම (උද්ධවිචයෙන් නො විසිරී පැවතීම සි.)
- (ඇ) නිරස්වාද තැතිව පැවතීම (කමටහන සිත අල්ලන ගතියෙන් යුතුවේ සි.)
- (ඇ) මුළුන් සඳහන් කරුණු හේතු කොට ගෙන අරමුණෙහි සම වැ පැවතීම.
- (ඉ) සමාධි විවියට පිළිපන්නේ වීම. (ප්‍රතිපන්න වීම.)

මෙසේ පවත්නා සැරී සලකා එබදු සිතට පග්ගහය හෝ නිශ්චය හෝ සම්පහංසනය හෝ ඕනෑ නො කරන හේයින් උපෙක්ඛාව ඇසුරු කෙරෙයි. රියෙහි යොදු අසුන් සම වැ ගමන් කරනු දුටු රියදුරු එහි දී උපෙක්ඛාව ඇසුරු කරන පරිද්දෙනි. මෙසේ උපේෂ්‍යව යොදීම දතු යුතු ය.

8. අසමාහිත පුළුල පරිවහ්තනතා :- නො තැන්පත් සිතැති පුද්ගලයන් දුරු කිරීම සි. මෙහි අසමාහිත පුද්ගලයෝ නම් නෙක්ඩීම පරිපත්තියට - එනම් ද්‍රානා ගුණයන් ලැබැගන්නා වැඩ පිළිවෙළට - ඇතුළත් නො වූවේ ද, එබදු පිළිවෙතක් නො පුරන්නේ ද, වික්‍රීත හාදය ඇති පුද්ගලයෝ ද, බාහිර වැඩෙහි යොදී කළ ගත කරන්නේ ද වෙති. ඔවුනු දුරින් දුරු කළයුතු වෙති.

9. සමාහිත පුළුල සේවනතා :- තැන්පත් සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම සි. මෙහි සමාහිත පුද්ගලයෝ නම් ද්‍රානා ලැබ ගන්නා පිළිවෙත් පුරන්නේ ය. ද්‍රානාලාභී පුද්ගලයෝ ය. එබදු පුද්ගලයන් මැනවීන් තේරුම් කරගෙන, හඳුනාගෙන, කලින් කළ එබදු උතුමන් වෙත එළඹ ගුණ දැනමුතකම් ලබා ගැනීම ය. මෙබදු උතුමන් සැදැහැයෙන් ඇසුරු කිරීම පවා ගුණ දියුණුවට උපකාර වෙයි.

10. තදිධූතනතා :- එහි අධිමුක්තිය ඇති බව නම්, සමාධියෙහි අදැහැමිලත් බව ය. සමාධියට ගරුකරන බව ය. සමාධියට නැමුණු සිත්

ඇති බව ය. සමාධියෙහි නියැලි බව ය. මේ අර්පණා කොගලුයේ දී දෙනා සි.

මෙහි දැක්වූ අර්පණා කොගලු කරුණු 10 මැනවීන් සම්පාදනය කරන යොගාවරයාට අර්පණාව හෙවත් ද්‍රානා විත්තය පහළවීමට ඉඩ තිබේ. ඉතා වික දෙනෙකුන් හට මෙතරම් සිත දියුණුවට පත් කළත් අර්පණාව නො ලැබෙන සැටියක් මීලග උපදේශයෙන් තේරුම් කරගත හැකි ය.

- | | |
|---------------------|----------------------|
| එවං හි සම්පාදයතා | - අප්‍රණා කොසලෝ ඉම්. |
| පරිලෙඳු නිමිත්තාමහි | - අප්‍රණා සප්පවතාති |
| එමම්පි පටිපහනස්ස | - සවේ සා නප්පවතාති, |
| තරාපි න ජහෙ යොග | - වායමෙලෝව පණ්ඩිතා. |

යනුවෙන් ලැබැගන්නා ලද පුතිහාග නිමිත්තෙහි මෙසේ මේ දස වැදැරුම් අර්පණා කොසල්ල සම්පාදනය කරන්නා හට අර්පණාව උපදියි. මෙසේ ද පිළිපදින්නා හට ඒ අර්පණාව නො ලැබේ නම් ඇුනවත් යොගවාවරයා මේ අලාභයෙන් උදාහිතා නො වී හාටනා යොගය අත් නො හැර තවත් මතුවට ද උත්සාහ කරන්නේ ය.

- | | |
|----------------------|-------------------------------|
| හිතා හි සම්පාදයාම් | - විසේසං නාම මානවා, |
| අධිගෘෂ්ඨ පරිත්තාම්පි | - යානමෙතා න විෂ්තා |
| වින්නප්පවතා ආකරං | - තසමා සලැකියා බුද්‍යා |
| සමත් විරියසේව | - යොජයෙල් ප්‍රනපුනා |
| ර්සකම්පි ලය යන්න | - පැහැණෙහෙතෙව මානසං |
| අවරුද්‍යං නිසේදෙකා | - සමමෙව පවත්තයේ ³⁹ |

මේ ඉතාමත් ස්ථීර වූ මීලිගට කළමනා උපදේශය සි. එහි අදහස නම් :-

“සම්සක් ව්‍යායාමයෙකින් තොර ව ඉතා කුඩා විශේෂ ගුණයකට පවා සත්ත්ව තෙමේ පත්වන්නේ ය” යන මේ කාරණය යම් හෙයකින් නැද්ද, එහෙයින් හාටනා සිතේ ලින උද්ධවිව වශයෙන් පවත්නා වූ ආකාර සලකන්නා වූ නුවණුති යොගවරයා නො තැවත විරයයයේ

39. වි. ම. 100 පිට

සම බව ම යොදන්නේ ය. මඳකිනුද ලින බවට යන සිත නගාලිය යුතුම ය. ඉතා විසිරිගිය සිත වළකා සම වැ මැ පැවැත්විය යුතු ය.

මේ කළනා නිදුසුන් පහක් සිත ගැනීමට දක්වන ලදී. ඒ මෙයේ ය :-

1. මිලුසි නිදුසුන් :- මල් රෝන් එකතු කරන මේ මැස්සන් අතර අධික වේගවත් මේ මැස්සා අධික වේගය නිසා මල් පිපි ගස ඉක්ම ගොස් යලින් පෙරපා එන විට හමුවන්නේ රෝන් අවසන් කළ මල් ගස යි. හෙතෙමේ ද පිරිහෙයි. අදක්ෂ මේ මැස්සා වේගය අඩුව යෙදු නිසා සෙස්සන් රෝන් අවසන් කළ මල් ගස ය හමුකර ගන්නේ. මධ්‍යම වූ වේගය යෙදු මේ මැස්සා පමණක් නියම තැනට නියම වේලාවට පැමිණ රෝන් ලැබෙන්නේ ය.

2. උපුල්පත් නිදුසුන් :- ගලුකරමය දන්නා වෙද ඇදුරන්ගේ අතවැසියන් දිය තල්ලෙහි තිබූ මහනෙල් පෙන්තෙහි සිරාවේධාදී සැන්කම් පුහුණුවන කළේ, ඔවුන් අතුරෙන් එකක් අධික වේගයෙන් ආයුධ යොදුමින් උපුල්පත දෙකට කඩියි. ඉක්මන්කම නිසා උපුල්පත දිය යටත හෝ බස්සයි. මෙසේ හෙතෙම සිජ්සතරෙන් පිරිහෙයි. වේගය, වියස් වැඩි යෝගවවරයා ද මෙසේ ලද ගුණයෙන් පිරිහෙයි. ගලු වෙවදාවවරයාගේ තවත් අතවැස්සයක් අදක්ෂ වේයි. අදක්ෂභාවයෙන් ම බියෙන් පෙළෙමින් පෙන්ත කැමේ ද, නැතිනම් දිය යටත යේ ද කියා සැකයෙන් වෛවුලින් ආයුධය පෙන්තෙහි යොදන්නට පවා නො සමත් වේයි. එපරිදේදෙන් ම විරයයෙන් දක්ෂනාවෙන් දුබල යෝගවවරයා ද සැකයෙන් හෝ බියෙන් ද වැඩිහි නො යෙදයි. නියම දක්ෂ අතවැසියා වනාහි සම වූ පුයෝගයෙන් ඒ උපුල් පතෙහි ආයුධ වැවෙන සැටි දක්වා ශිල්පයෙහි සම්පූර්ණතාවයට පත්වේයි. එපරිදේදෙන් දක්ෂ කායාශීක්ෂම යෝගවවරයා සම වූ පුයෝගයෙන් භාවනා මනසිකාරයෙහි යෙදෙමින් නියම ප්‍රතිඵල ලබයි.

3. මකුල්හුයේ නිදුසුන් :- යමෙක් බණයක් දිග මකුල් දැලක තුළක් ගෙන ඒ නම් හේ දහසක් රන්මිල ලබන්නේය සි ප්‍රවත් ඇසු එක් වේගවත් පුද්ගලයෙක් ඉතා වේගකම් නිසා මකුල්හුයක් සොයා ගොස් එය තැනීන් තැනීන් කඩා දමයි. අදක්ෂයා කැඩි යයි යන බියෙන් එහි අත තිබීමට ද නො සමත් වේයි. නියම දක්ෂයා වනාහි කෙළවරක පටන් සම වූ

පුයෝගයෙන් ලි කැබැල්ලක සිතා ගෙනවුත් නියම තැනට දී නියමිත ලාභය ලබයි. විරිය වැඩි, විරිය නැති යෝගවවරයේ දෙන්නා ම මෙසේ පිරිහෙති. නියම දක්ෂයා ම භාවනා පුයෝගනය සලසා ගනියි.

4. නැවේ උපමාව :- දක්ෂභාවය වැඩි ඉක්මන් නියමුවා බලවත් තද සුළුගෙහි රුවල සුළුගින් පුරවා වේගය වැඩි හෙයින් නැව විදේශයකට පමුණුවයි. අදක්ෂ, විරයාය අඩු, නැවියා මද සුළුගෙහි රුවල බහාගෙන නැව එහි ම තබා ගනියි. දක්ෂයා තද සුළුගෙහි රුවල අඩකුවූ කොට ද, මද සුළුගෙහි රුවල සපුරා යොදා ද කැමැති තැනකට පමුණුවයි. එසේ ම විරයාය වැඩි වූ ද, විරයාය අඩු වූ ද, යෝගවවරයාන් දෙදෙනා ම භාවනාවෙන් පිරිහෙන්නාහා. සම විරයායයෙන් යුත් යෝගවවරයා භාවනාවෙන් නියම පුයෝගන ලබයි.

5. නැළියේ උපමාව :- පිටත තෙල් නො ඉසෙන සේ නැළියට තෙල් පුරවන්නා හට ලාභ ලැබේය සි ගුරුවවරයා විසින් අතවැස්සන් හට කි කළේ, ඒ අතවැසියන් අතර එකක් වැඩි ඉක්මන්කාරයෙක් වේ ද, ලාභයෙහි ගිපු වූ හෙතෙම වේගයෙන් පුරවමින් තෙල් බැහැරට ඉසියි. අදක්ෂයා තෙල් පිටත ඉසේ ය යන බියෙන් තෙල් වත් කොට ලන්නට නො පොහොසත් වේයි. නියම දක්ෂයා සම වූ පුයෝගයෙන් එහි තෙල් පුරවා ලාභ ලබයි.

එපරිදේදෙන් මැ එක් යෝගවවරයෙක් ප්‍රතිඵාග නිමිත්ත උපන් කළේ, ඉක්මනින් ම අර්ථාවත් ලැබ ගන්නෙම් සි සිතා වියසීය තර කෙරෙයි. ඔහුගේ සිත ඉතා වැඩි වියසීයයෙන් මධ්‍යනා ලද බැවින් උද්ධිවිෂයෙහි පතිත වේයි. අර්ථාවත පත්වන්නට නො පොහොසත් වේයි. තවත් යෝගවවරයෙක් වියසීය වැඩි කමෙහි දොස් දැක, ලද්දා මැ රකගනිමි. මට අර්ථාවෙන් කවර වැඩෙක් දැ දි සලකා වියසීය අඩුකර ගනියි. ඔහුගේ සිත අතිශයින් හැකුලුණු වියසීය ඇති බැවින් කුසිත බවට වැවෙයි. යමෙක් වනාහි මඳෙකු ලින වූ සිත ඒ ලිනහාවයෙන් ද, උද්ධිත වූ සිත ඒ උද්ධිවිෂයෙන් ද, මුදා ගෙන සම වූ පුයෝගයෙන් පරිභාග නිමිත්තට අහිමුබ කොට පවත්වා ද, හෙතෙමේ අර්ථාවත පැමිණෙයි. එබදු විය යුතු ය.

රුපාවචන ප්‍රථම දිනය කාම තණ්ඩාවට විෂය භාවයෙන් නික්මැසි රූතා සියුම් වූයේ ය. සියුම් බවට පත්වූයේ ය. උපවාර අවස්ථාවේ දී පහළ වූ දියානාගයනට වැඩියෙන් සිය ගුණයෙකින් දහස් ගුණයෙකින් මෙය ඉතාමත් ස්ථීර වූයේ ය.

පළමුවෙන් කියන ලද ප්‍රතිඵාග නිමිත්තෙහි මෙබදු වූ උපවාර දියාන විත්තය ඇතුළු වූවාක් මෙන් පවතියි. එය මේ දියාන ලැබුණු අවස්ථාව යි.

“විවිධෙව කාමෙහි විවිධ අකුසලේහි ධමෙහි සවිතකකාං සවිවාරං විවෙකජං පිතිසුඛං පයමං ක්‍රානං උපසම්පර්ශ විහරති” යනු සූත්‍ර පාලිය යි.

කාමයන්ගෙන් වෙන්ව ම, අකුළ ධර්මයන්ගෙන් වෙන්ව ම විතරක සහිත විවේකයෙන් උපන් පිතියෙන් ද, සැපයෙන් ද යුත් ප්‍රථම දියානය ලැබෙගෙන වාසය කරයි, යනු අර්ථ යි.

1. නීවරණ සංඛ්‍යාත පස්ද්වාචිගයෙන් තොරවීම.
2. විතක්කාදී දියානාචිග පසින් යුත්ත්වීම.
3. ආකුළත පිහිටි තුවිධ කළුභාණයෙන් භා දැ ලක්ෂණයෙකින් යුත්ත්වීම, යනු එහි විශේෂ හැඳින්වීම යි.

එහි සසදාලීම මෙසේයි - “විවිධෙව කාමෙහි විවිධ අකුසලේහි ධමෙහි” යන සූත්‍ර පායයෙහි සඳහන් වූයේ,

1. කාමවිෂ්න්දය, ව්‍යාපාදය, රින මිද්ධය, උද්ධිව්‍ය කුක්කුව්‍ය, විවිකිව්‍ය යන අංග පසෙකින් තොර වීම ය. මෙම ප්‍රහිණ වීම වික්බම්හන ප්‍රහාණය නමින් හඳුන්වන ලදී. කාමවිෂ්න්දය ප්‍රහිණ තැනිනම් දියාන විත්තය ද නැති. විශේෂයෙන් දියාන සිතට මේ කාමවිෂ්න්දය අන්තරාකරය ඒ මෙසේ ය.

කාමවිෂ්නුයෙන් තොයෙක් අරමුණෙහි පොලඩින ලද සිත එකත්වාරම්මණයෙක තැන්පත් කිරීම වළකනු ලැබේ. කාමවිෂ්නුයෙන් මඩනා ලද ඒ සිත කාම දාතු ප්‍රහාණය පිණීස පිළිවෙතට පත්තොවයි. ව්‍යාපාදයෙන් ද අරමුණෙහි ගැවෙන සිත නිරන්තර ව තො පවතියි.

වින මිද්ධයෙන් මඩනා ලද සිත අකර්මණය වේ. භාවනා කරුමයට යෝගා නො වේ. උද්ධිව්‍ය කුක්කුව්‍යයෙන් මඩනා ලද සිත නො සන්සුන් වැ කැරුකුවයි. විවිකිව්‍යයෙන් පහරන ලද්දේ දියානාධිගම සාධක පිළිවෙතට නො නැගෙයි. මෙසේ විශේෂයෙන් දියාන සිතට අන්තරාකර හෙයින් මේවා මැ ප්‍රහිණාචිග වශයෙන් දැක්වුහ.

2. සම්පූර්ණක්තාචිග වශයෙන් කියවෙන්නේ සූත්‍ර පායයෙහි සඳහන් “සවිතකකාං සවිවාරං විවෙකජං පිතිසුඛං” යන කොටස්වලින් දැක්වෙන විතක්ක, විවාර, පිති, සූඛ, එකග්ගතා යන අඩි පස යි. එහි විතක්කය අරමුණෙහි සිත තැයියි. විවාරය අරමුණෙහි සිත බඳියි. දියානාධිගමනයට ප්‍රත්‍යා වූ ඒ දෙකින් විශේෂය නො වනු පිණීස සම්පාදනය කරන ලද භාවනා සංඛ්‍යාත ප්‍රයෝග ඇති යෝගාවවරයාගේ සිතේ, පිනාම්ලක්, වැඩිමක් හවනා ප්‍රයෝගයෙන් උපන් පිතිය භා සූඛය සිදුකෙරයි. ඉක්තියි සෙසු ස්පර්ශාදී වූ සම්පූර්ණක්ත ධර්ම සහිත ඒ සිතට විතරකයෙන් ලැබෙන අනුග්‍රහය අහිනිරෝපණ (අරමුණට ඇතුළුවීම) කෘත්‍යය යි. විවාරයෙන් ලැබෙන අනුග්‍රහය නම් අනුබන්ධන (නැවත නැවත බැඳීම) ක්‍රියාව යි. පිතියෙන් ලැබෙන අනුග්‍රහය නම් පිනාවීම යි. සූඛයෙන් ලැබෙන අනුග්‍රහය නම් උපඛුහනය (වැඩීම) යි. මෙසේ පස් ආකාරයෙකින් අනුග්‍රහ ලද එකාග්‍රතාව එකකාලම්බනයෙහි ඉත්දිය සමතා වශයෙන් සමකොට ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ දුරිහාවයෙන් ලින ද, උද්ධිත ද තො වන බැවින් මනාකොට පිහිටුව යි. එකාග්‍රතාව සමාධාන කෘත්‍යයෙන් විත්තය ද සම්පූර්ණක්ත ධර්මයන් ද අනුකරණය කරන්නී දියාන ස්ක්‍රෑනයෙහි සාතිගය වැ මැ සමාහිත කෙරයි. මෙසේ විතරකාදී අංග පසේ උපත අනුව ප්‍රස්ද්වාචිග සමන්නාගතහාවය දත් යුතු ය.

මේ අඩිග පස දියානාවස්ථාවට මුලින් ලැබෙන උපවාර අවස්ථාවේ ද ලැබයි. එහි දී ඒ අඩියෙළ එතරම් බලවත් නො වෙති. එහෙත් ප්‍රකාන් විත්තයට වඩා ඉතාමත් බලවත් ය. මෙහි දී මේ දියානාවස්ථාවේ දී නම් උපවාරවස්ථාවේ තත්ත්වයට ද වඩා බලවත් ය. රුපාවචන ලක්ෂණයට පත් වූ හෙයිනි. මෙහි විතරකය වනාහි කෙලෙසනුගෙන් මිදී ඇති හෙයින් මැනවින් ප්‍රකට වූ ආකාරයෙකින් අරමුණට සිත නංවාලමින් උපදියි.

විවාරය අතිරයෙන් ම අරමුණ පිරිමදීමින් උපදි සි. ප්‍රිතියත් සුබයත් යන දෙක මුළු සිරුරහි පැතිරෙමින් උපදි සි. එහෙයින් ම වදාලන :- "නාස්ස කිස්වේ සඛ්‍යාවතො කායස්ස විවෙකපෙන පිතිසුබෙන අපුරුත් හොති" සි.

(මේ යෝගවවරයා හැම අවයවයක් සහිත කරජ කය පිළිබඳව කිසිදු තැනෙක විවෙකයෙන් උපන් පිති සුබ දෙකින් නො පැතුරුනේ නො වේ.) ඒකග්‍රතාව ද පෙටියක යටි පියනෙහි උඩු පියන එකට වැදි ඒකාබද්ධ වැ පවත්නා පරිදිදෙන් අරමුණෙහි මැනවින් වැදි පවති සි.

03. ධිත්‍ය විත්‍යය පිළිබඳ ත්‍රිවිධ කළුණු සහ දෙ ලක්ෂණයේ :- ත්‍රිවිධ කළුණු යේ :-

1. පාඨමස්ස ක්‍රියාත්මක පරිපදා විසුද්ධි ආදි
2. උපක්‍රානුමුෂ්‍රණ මණ්ඩ
3. සම්පාදන පරියාසාන

මෙසේ කියන ලද ආදියෙහි පරිපදා විසුද්ධිය, මධ්‍යයෙහි වූ උපක්‍රානුමුෂ්‍රණය, අවසානයෙහි වූ සම්පාදනය සි ත්‍රිවිධ කළුණු යේ දතු යුතු වෙති.

අර්ථණා විත්‍යයෙහි ආරම්භයේ පටන් ගෝතුහු විත්‍යය ලැබෙන අවස්ථාව දක්වා ඇති භාවනා විධිය පරිපදා (ප්‍රතිපත්ති) නම් වෙයි. ඒ ප්‍රතිපදාව තීවරණයේ විරුද්ධ ධර්මයන්ගෙන් තොර වූ හෙයින් ප්‍රතිපදා විශුද්ධි නම් වේ. ඒ ප්‍රතිපදා විශුද්ධිය ලැබෙන්නේ ධාක්‍රයාගේ උත්පාදක්ෂණයෙහි ය. එහෙයින් එය ආදි නම් වේ. තත්ත්වීක්ෂකත්තුපෙක්ඛාවගේ කෘත්‍ය වශයෙන් උපක්‍රානුමුෂ්‍රණයාව දතු යුතු වෙයි. ධර්මයන් පිළිබඳ ඔවුනෙහි ඉක්මු නො පැවැත්වීම ය. ඉන්දියන්ගේ ඒකරස භාවය, එයට සුදුසු වියේ පැවතිමය අස්ථ්‍යනය යන මොවුන් සිදු කිරීමෙන් පිරිසුදු කරන ඇුනායාගේ කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් සම්පාදනය දතු යුතු ය.

1. එහි පරිපදා විසුද්ධිය ලක්ෂණ තුනෙකින් සම්පූර්ණ වෙයි.
2. උපක්‍රානුමුෂ්‍රණ ද ලක්ෂණ තුනෙකින් සම්පූර්ණ වෙයි.
3. සම්පාදන උපක්ෂණ සතරකින් සම්පූර්ණ වෙයි.

එහි පරිපදා විසුද්ධියේ අංග තුන නම්.

1. යො තස්ස පරිපෙළා තතො විත්‍ය විසුද්ධකති,
(ධ්‍යාන විත්‍යයට යම් බාධකයෙක් ඇද්ද එයින් සිත පිරිසිදු වේ.)
2. විසුද්ධකා විත්‍ය මණ්ඩ සමථ නිමිත්‍ය පරිප්‍රේමි.
(පිරිසිදු වූ හෙයින් සිත මධ්‍යම සමථ නිමිත්තට පිළිපන්නේ වේ.)
3. පරිපෙළාකා තත්‍ය විත්‍ය පක්ෂාති.
(පිළිපන් හෙයින් එයට සිත පනී) යනු ය.

මෙයින් ධාක්‍රයට විරුද්ධ ධර්මයන් කෙරෙන් සිතේ පිරිසිදු වන ආකාරය, මධ්‍යම සමථ නිමිත්තට පැමිණෙන ආකාරය, එයට ඇතුළු වන ආකරය යන ලක්ෂණ තුන පරිපදා විසුද්ධියේ ඇතැයි කි හෙයින් ධාක්‍රයාගේ ආදියෙහි හෙවත් උත්පාදක්ෂණයෙහි අර්ථණා ප්‍රාප්ති ලක්ෂණයේ වෙති. මේ ආකාර නැතිව අර්ථණාවට පත්වීමෙක් නැත. එහෙයින් ඒ ලක්ෂණයේ ධාක්‍රයාගේ ආදියෙහි ලැබිය යුතු ය.

මධ්‍යයෙහි උපක්‍රානුමුෂ්‍රණයාවේ ලක්ෂණ තුන නම් මේ අවස්ථා තුන අනුව උපේක්ෂාව පැවැත්වීමේ කෘත්‍ය තුන සි. ඒ ලක්ෂණ තුන නම්:-

1. විසුද්ධා විත්‍ය අර්කුපෙක්කති
2. සමථ පරිපෙනා අර්කුපෙක්කති
3. එකතුපාද්‍යාන අර්කුපෙක්කති යනු සි.
1. පිරිසිදු වූ සිත ගැන උපේක්ෂාව පැවැත්වීම සි, යන්නෙන් දක්වන්නේ සිත පිරිසිදු වූ යේ ප්‍රතිපදාවේ බලයෙනි. එසේ පිරිසිදු වූ සිත යළින් පිරිසිදු නො කළමනා හෙයින් විශේෂනයෙහි ව්‍යාපාර නො කරමින් උපේක්ෂාව පැවැත්වීම සි.
2. දෙවැන්නේ දක්වන්නේ සමථ භාවයට පැමිණී හෙයින් යළින් සමාධානයෙහි ව්‍යාපාර නො කෙරෙමින් උපේක්ෂාව පවත්වයි යනු ය.
3. තුන්වැන්නෙහි, සමථ ප්‍රතිපත්ත්ත බැවැන් මැ කෙලෙස් භා සම්බන්ධය හැරපියා ඒකත්වයෙන් වැටහුණු සමාධිය පිළිබඳ යළින් එකත්තු පවත්තා කෘත්‍ය ව්‍යාපාරයෙහි ව්‍යාපාර නො කෙරෙමින් උපේක්ෂාව පවත්ව සි.

3. "සම්පහංසනය" නම් වූ අවසානයෙහි ලක්ෂණ සතරෙකි.

එමේස් ය :-

1. තත් ජාතානං ධම්මානං අනතිවන්නයෙහි සම්පහංසනා
 2. ඉඩුයානං එකරසයෙහි සම්පහංසනා
 3. කදුපග විරිය වාහනයෙහි සම්පහංසනා
 4. ආසේවනයෙහි සම්පහංසනා යනු ය.
1. ඒ සිතෙහි හටගත් ගුද්ධාවත් ප්‍රඥාවත් යන ධර්ම දෙකේ මුළුතොවුන් නො ඉක්ම සිටුවනා ස්වභාවයෙන් සම්පහංසනය.
 2. ගුද්ධාදී ඉන්දියයන් නා නා කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් විමුක්ති රසයෙන් එකරස බැවින් සම්පහංසනය.
 3. ඒ අනතිවර්තන හාවයට හා එකරස හාවයට අනුරුප වූ විරිය පවත්වන හෙයින් සම්පහංසනය.
 4. නැවත නැවත සේවනාර්ථයෙන් සම්පහංසන යැ සි ඒ සතරාකාරයේ තේරුම වෙයි. මේ දක්වන ලද්දේ දශලක්ෂණය සි.

මෙය ලැබෙන සැටි මෙස් සි :-

භාවනා මනසිකාරයේ යෙදෙන යෝගාවවරයාගේ භාවනා සමෘද්ධිය සිදුවන්නේ කුමික දියුණුවෙකිනි. මුල දියුණුව පසු දියුණුවට හේතුවෙයි. මෙස් කුමික දියුණුවට පත් ඉන්දියයේ සමතාවෙනුත් දියුණුවට පත්වන්නාහි. ඉන්දියයන් දියුණුවට පත්වන්නේ දෝශනයට පරිපත්ව වූ කෙලෙස් සමූහය කුමයෙන් ඉවත් කර දුරට තල්පු කර දැමීමෙනි. භාවනා මනසිකාර විධිය මෙස් බොහෝ වාරයක් පවත්නා කළේහි යම් වාරයක දී දෝශනය විත්තය පහළ වේ නම්, ඒ වාරයේ දී ඒ දෝශනය විත්තයට ප්‍රතිපක්ෂ නීවරණ සමූහයෙන් ඒ සිත පිරිසිදු වෙයි. මෙය සිදුවනු යෝගාවවරයා හට නො දැනුණත් ඒ නීවරණයන්ගෙන් සැනැසිල්ලක් තමාට පහළ වී ඇති බව පසුව වැටහෙන්නට පටන් ගනි සි. මේ පරිගුද්ධිය නිසා සිත් කුළ බලවත් එළියක් දැනෙන්නට ද ප්‍රාථමික. දැන් මේ අවස්ථාවට පත් යෝගාවවරයා හට කෙලෙසුන් ගෙන් වන ආචාරණ බලපෑම් නො මැත.

නීවරණයන්ගෙන් සිත පිරිසිදු ය. මෙය මධ්‍යම සම්ථ නීමිත්තට සිත වැටෙන අවස්ථාව සි. මධ්‍යම ගම්ථ නීමිත්ත නම් සම වැ පැවැති දෝශන සමාධිය සි. අර්පණා සමාධිය සි කියනු ලබන්නේ ද මෙය මැ සි. එය සම වැ පැවැතිම ය කියන්නේ ලිනතාවට හෝ උද්ධවිවයට හෝ නො පෙරලිමෙන් ප්‍රන ප්‍රනා පහළ වීමට ය. විශේෂයෙන් විරුද්ධ ධර්මයන් සන්සිදුවන හෙයින් ගම්ථ නම් ද, යෝගාවවරයාගේ සිත්හි සුවයට කාරණ හෙයින් නීමිත්ත නම් ද වෙයි. අර්පණා තත්ත්වයට සිත මෝරා යන්නේ කුමයෙනි. එක ම විත්ත සන්තතිය කුම කුමයෙන් මේරිමට පත්වීමෙන් මේ ස්වභාවය ඇසුරු කරන බව සැලකිය යුතු ය.

එය සිදුවන කුමය මෙස් සි :-

යෝගාවවරයා මේ සඳහා පරිත්‍යාග රාඛියක් කෙරෙයි. දොස් සතරින් තොර කොට දියුණුවට පත්කර ගත් ජනාදී සංදේපාදයන් ප්‍රයෝගනය සඳහා යොදුයි. නීවරණයන් අතරින් පතර බලපාන දුබල තත්ත්වයක් ප්‍රදරුණය කෙරෙමින් කළක් මුළුන් සමග සටන් කිරීමට ද ඔහුට සිදුවෙයි.

ප්‍රතිපක්ෂ ධර්මයන් මැඩලිමට ගන්නා උත්සාහය සාර්ථකවන විට ඉන්දියයන් සම තත්ත්වයේ තබා ගැනීමට ඇඟාන්විත මහත් පරිගුමයක යෙදෙන්නට ද සිදුවෙයි. එය සකස් වීමෙන් පසු ද පහතට වැටෙන්නට ඉඩ තිබේ. පහතට වැටෙන්නට ඉඩ නො දී සංදේපාදයන් සපුරා වැඩෙන විට, යම් වාරයක් විත්ත සන්තතිය දෝශනය තත්ත්වයට පෙරලෙසි නම්, ඒ විත්ත සන්තතිය මූල පරිකර්ම අවස්ථාව සි. එහි දී සංදේපාදයන් යට සඳහන් වැරදිවැවින් මිදි වැඩෙමෙන් ඉඩුය සමතාව ද සම්පූර්ණ වෙයි. උපවාර අනුලොම යන නම්වලින් හඳුන්වන අවස්ථා ද කුමයෙන් ඉක්ම සිටි සි. දියුණු වී පහළ වෙයි. එය ගොතුහු නමින් හැඳින්වෙයි. ඒ විත්ත සන්තතිය මැ මෝරා මේ අර්පණා විත්ත නමින් හැඳින්වෙන මධ්‍යම සම්ථ නීමිත්තට පත්වීම රළයට සිදුවෙයි. මෙය පරිපහ්ණය සි. මෙස් පිළිපන් හෙයින් එකෙණෙහි අර්පණා සමාධියෙන් සමාහිත භාවය සිදුවීමෙන් පක්ඡාදයනය වෙයි. පක්ඡාදයනය නම් පැනීම සි. වැදීම

සෙසු ධර්මයන්ගේ පැනීමක් මෙන් නො වැඩිකත්ව නයින් පරිණාමයන් ගොනුහුව අර්ථණා සමාධි භාවයට එළඹීම මැ අර්ථණා සාමාධියට වැදීම, පැනීමය යි දත් යුතු ය.

උපෙක්බානුලුෂිභාණය පිළිබඳ අංග 3

1. පරිපන්ත්‍රයන් විමුක්ත වූ සිත ගැන උපෙක්බා පවත්වයි. පරිපන්ත්‍රයන් පිරිසිදු හෙයින් පිරිසිදු සිතේ යලිත් පිරිසිදු කළ යුතු බවක් ඒ අවස්ථාවට ආවශ්‍යක නො වන හෙයින් පිරිසිදු කිරීමේ ව්‍යාපාරය නො කෙරෙමින් එහි ලා උපෙක්බාව පවත්වයි. හෙවත් තත්ත්වක්තාවගේ කෘත්‍ය වශයෙන් යෝගාවවරයා මේ ලද විසුද්ධ සිතෙහි මධ්‍යස්ථා සිත පහළ කර ගැනීමට පුරුදු විය යුතුය. රළුග අවස්ථා දෙකේ දී ත් එසේ ම ය. මෙබදු අවස්ථාවේ දී පහළ වන ප්‍රමාණාතිතාන්ත තුෂ්ටිය මැ අනතුරා සහිත හෙයිනි.

2. එහි දෙවන අවස්ථාව වනවිට ගම්ම භාවයට සිත පැමිණ ඇත. එහි ලා යලිත් සමාධාන ව්‍යාපාරයක් අනවශ්‍ය ය. එහෙයින් යෝගාවවරයා යලිත් සමාධානයෙහි ව්‍යාපාර නො කෙරෙමින් එහි මැදහත් වෙයි.

3. සම්පාදන පත් වූ හෙයින් මැ ඒ විත්තයෙහි කෙලෙස් එකතුව නැත. මුලැ දී කෙසේ නම් කෙලෙස් දුරු කෙරෙමෙද් සි පිළිපන්තාව වූ යෝගාවවරයා හට සම්පාදන පත්තියේ ආනුභාවයෙන් දැන් එ කෙලෙස්න් ප්‍රතිණ වූ හෙයින් කෙලෙස් එකතුව නැත. එහෙයින් කෙලෙස්න්ගෙන් තොර වැ සිටි ඒ ද්‍රාන සිත යලිත් එකත්වයෙක තැබීමේ ව්‍යාපාරයක් නො කෙරෙමින් එකත්වයෙන් තැබීමෙහි මැදහත්වීම වෙයි.

මෙසේ තතු මධ්‍යස්ථාවේ කෘත්‍ය වශයෙන් උපේක්ෂාවගේ වැඩීම දත් යුතු ය. ද්‍රාන විත්තය සකස්වීමට පවා උපේක්ෂාව මහෝපකාරී වෙයි. වැඩුණු ද්‍රාන විත්තයට එය විශේෂයෙන් උපකාර බව මෙයින් උගෙන්වයි. මෙහි සඳහන් වනුයේ එය යි.

“පරිපන්ත ව්‍යුහය”, මධ්‍යම ගම්ම ප්‍රතිපන්තිය, පක්බන්දනය යන මෙහි අනුමුදිත ද්‍රාන විත්තයෙහි අවකාශ ලද තත්ත්වක්තාවපෙක්බා තොමෝ සම්පූජ්‍යක්ත ධර්මයන් සම කොට පවත්වන්නි බවුන් වඩන්නියක මෙන් වෙනු යි.

“තත්ත්වක්තාවපෙක්බා විව්‍ය වෙසෙන උපෙක්බානුමුදුභාණා වෛදිකභා” කිහු සි.⁴⁰

අවසාන සම්පහංසනයෙහි අංග 4.

සම්පහංසනය නම් භාවනා විත්තයට අත්‍යවශ්‍යක වූ ඇුන කෘත්‍යයෙහි. නුවණින් සිදුකරනු ලබන වැඩෙකි. මෙහි දී එය සිදුවන්නේ උපෙක්බාවන් වැඩුණු සමාධි විත්තයෙහි සතර ආකාරයෙකින් බව පහැදිලි විය යුතු ය. මෙහි දක්වන්නට බලාපොරොත්තු වන්නේ ඒ ඇුන කෘත්‍ය සතර ය.

මධ්‍යම සම්ම නිමිත්තට ඇතුළු වූ සමාධි විත්තයෙහි සමාධියක් පුද්‍රාවත් දෙක යුගයෙහි - වියගසෙහි බැඳ තුළු ලෙසින් සම වැ පවත්නා හෙයින් ඒ දෙකින් දෙක නො ඉක්මු පවත්නා තත්ත්වයක් උසුලා සිටින්නාහා. ඒ අවස්ථාවෙහි සමාධිය ද වැඩියෙන් නැග යන්නේ ද නැත. පුද්‍රාව අඩු වී හෝ වැඩි වී යන්නේන් නැත. මෙය පළමු කරුණ යි.

සමාධියක් පුද්‍රාවත් යන දෙක යුගනද්ධ වැ පවත්නා හෙයින් සඳ්ධා, විරිය, සති, සමාධි, පක්ද්‍යා යන ඉන්දියයේ පස් දෙන නොයෙක් ආකාර ඇති කෙලෙස්න්ගෙන් ඉවත් වී ඇති හෙයින් ද මිදීම ක්‍රියාවන් එක කෘත්‍යයක් ඇති හෙයින් ද එක කෘත්‍ය ඇතිව පවත් ගනිති. මෙය දෙවන කරුණ යි.

සමාධි පක්ද්‍යා දෙක ඔවුනෙනුවුන් නො ඉක්මවා පැවතීමටත් ඉන්දියන්ගේ ඒකරස භාවයට් සුදුසු අන්දමේම විරිය පැවැත්වීම තෙවන කරුණ යි.

ඒ අවස්ථාවේ පුර්වාක්ත ආකාර තුනෙන් ආස්ස්වනය පැවැත්වීම සතරවන කරුණ යි.

මෙ සතර තැන ලැබෙන සංකිලේස වොදානයන් පිළිබඳ ආදීනවත් ආනිසංසත් දැන නුවණින් පිරිසිදු කළ හෙයින් ඇුනයේ කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් සම්පහංසනාව දත් යුතු ය.

මෙසේ ප්‍රථම ද්‍රාන ලැබෙන්නහු විසින් පළමුවන් ම සිත යොමු කළ යුත්තේ එය ලබා ගැනීමට තමහට උපකාර වූ කෘත්‍ය සම්භාරය

දෙස ය. ඒ මෙසේ ය:- "මෙබදු සහ්පාය හෝජන ආසන ආදියක් ඇසුරු කොටගෙන මෙබදු ඉරියවිවක් පවත්වමින් මෙබදු කාලයෙක මා විසින් මේ ගුණ විශේෂය ලැබෙන්නා ලද්දේ ය" යනු ය. එසේ සිතට ගැනීමෙන් නැවත එය නැති වූ විටක එය යළිත් ලබා ගැනීමට ඒ ආකාරයන් ඇසුරු කිරීමෙන් පිළිවන් වන්නේ ය. පුරුණ නැති සමාධිය නැවත නැවත පුරුණ කර ගැනීමට ද ඒ මගින් පිළිවන් වන්නේ ය.

"එච්මෙව බො හිකිවේ ඉඩකවෙවා පණ්ඩිතො වියනෙනා කුසලා හිකු කායේ කායානුපසි විහරති ආතාපි -පෙ- විනෙයා ලෙකෙ අහිජ්‍යා බුමනස්ස තස්ස කායේ කායානුපසිනො විහරනා විනාං සමාධියති, උපකෙළසා පහියනි, සො තං නිමිත්තා උගාණකාති, වෙදනාසු -පෙ- විනෙනා -පෙ- ධමෙමසු -පෙ- සබා සො හිකිවේ පණ්ඩිතො වියනෙනා කුසලා හිකු ලාභී වෙව හොති දියුධමෙ-සුබවිභාරානා ලාභී සති සම්පර්ක්‍යාදස්ස, තං කිස්සහෙතු? තරාහි සො හිකිවේ පණ්ඩිතො වියනෙනා කුසලා හිකු සකස්ස විනාස්ස නිමිත්තා ගණකාති"⁴¹ යනු ගාස්ථා උපදේශය සි.

"මහණෙනි, එපරිදීදෙන් ම මේ ගාසනයෙහි පණ්ඩිත වූ, ව්‍යක්ත වූ, දක්ෂ වූ ඇතැම් මහණෙක් කයෙහි කය අනුව තුවණීන් දක්නා සූළ ව, කෙලෙස් තවන වියීයෙන් යුතු ව, මනා දැනුම් ඇති ව, සිහි ඇති ව, කාය ලෝකයෙහි දැඩි ලෝහය හා දොම්නස දුරුකොට වෙසේ. කයෙහි කය අනුව තුවණීන් දක්නා සූළ ව, තුවණ ඇති ව, වසන ඔහුගේ සිත එකග වේ. කෙලෙස් ප්‍රහිත වේ. හෙතෙම ඒ නිමිත්තා උගනී. වේදනාහි ... සිත්හි ... දහමි දහම් අනුව දක්නා සූළ ව, තුවණීන් දක්නා සූළ ව, කෙලෙස් තවන වියීයෙන් යුතු ව, මනා දැනුම් ඇති ව, සිහි ඇති ව දහම් ලොවෙහි දැඩි ලෝහය හා දොම්නස දුරුකොට වෙසේ. දහමි දහම් අනුව තුවණීන් දක්නා සූළ ව, තුවණ ඇති ව, වසන ඔහුගේ සිත එකග වේ. කෙලෙස් ප්‍රහිත වේ. හෙතෙම ඒ නිමිත්තා උගනී." යනු එහි භාවය සි.

41. සං. නි. මහාවහා පිට 276 බ්ල. ජ.

ධ්‍යානය ලැබීමට ලැඟින් ම උපකාර වූවා වූ නිමිත්ත තේරුම් කරගෙන එහි යෙදීමෙන් ද්‍යානය ලබා ගැනීම පමණක් සිදුකරගත හැකි වෙයි. එසේ ලැබූ ද්‍යානය කළක් තබා ගැනීමට එය පිහිට නො වෙයි. ලැබෙන් ද්‍යානය බොහෝ කළක් පවත්වා ගැනීමට උපකාර වන්නේ සමාධි පරිපන්ථ වූ තීවරණයන් ගෙන් සිත පිරිසිදු කොට ගෙන එයට සමවැදීම සි. සමාධි පරිපන්ථ දරමයන් ගෙන් සිත පිරිසිදු කරගන්නා සැටි මෙසේ ය :-

1. ලොකු කුඩා තෘප්තා සංකල්පනාවන් ගෙන් ඉතා හොඳින් සිත් පිරිසිදු කරගත යුතු ය. ඒ සංකල්පනාවනට සිත සම්බන්ධ වී තිබුණෙනාත් ඉක්මනින් ම සමාධියෙන් සිත අයින් වෙයි. සමාධි නැති සිතක් බවට පත්වෙයි. එහෙයින් සමවැදීමට ප්‍රථමයෙන් කාමාදිනව ලැබුවින් සුලකා එයින් සිත පිරිසිදු කරගත යුතු ය.⁴² අභුභ මනසිකාරය ද ඉතා ප්‍රයෝග්‍යනවත් වෙයි. සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ඇතිවන ආලයෙන් තොරවිය යුතු ය.
2. සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ගැවීමෙන් සිත පිරිසිදු කරගත යුතු ය. කාය පස්සද්ධිය පහළවන අසුරින් කායික පීඩාවන්, කායික දරපයන් දුරු කරගත යුතු ය. පුරුදු කළ මෙත් කම්පහනට සිත් යොමා ගෙන සැහෙන කළක් ගතකිරීම මෙයට බොහෝ උපකාර වෙයි.
3. මොන මොන කරුණු නිසා හෝ රීනමිද්ධයේ ලකුණු වන ඇගමැලි ගති ආදිය ඇතිහොත් විරිය සම්බාජ්ංකගවියානිය කරුණු වන ආරම්භයාතු, නික්කමලයාතු, පරක්කමලයාතු මෙනෙහි කිරීමෙන් හා ආලෝක සක්ක්‍යා මෙනෙහි කිරීමෙන් හා වංකමනාධිෂ්ථානාදියෙන් ද එනමිද්ධය ඉවත්කර ගත යුතු ය. එසේ නො කළහොත් පැමිණී ද්‍යානයෙන් පිරිහෙයි. සමවැදීම ද අපහසු ය.
4. කවර කරුණෙකින් හෝ සිත්සතන් තුළ පහළවන්නට ඉඩ ඇති උදධිව කුක්කුවිවය සමඟ නිමිත්ත මෙනෙහි කිරීමෙන් හෝ දරම ස්වභාවය සැලැකීමෙන් හෝ ඉවත් කරගත යුතු ය. එසේ නැතහොත්

42. ම. නි.

“ඉඩකෙට්වා හිකු බාලො අවානෝ අබෙතෙකුණු අකුසලො විවිච්චව කාමෙහි විවිච්ච අකුසලේහි ධමෙහේ සවිතකක් සවිච්චරං විවිච්චං පිති සුබං පයුමං ක්‍රිජානා උපසම්පර්ශ විහරති, සො තිනිමිකානා නාසේවති න භාවති න බහුලිකරාති න සම්මාධියෙන් අධියාත්මි, තස්ස එව් භෞති.” යැනුනාහා විතකක විච්චරං වූපසමා අජ්ජිකානා සම්පසාදනා වෙතසො එකාදිභාවං අවිතකක් අවිච්චරං සම්මාධිං පිති සුබං දුතියං ක්‍රිජානා උපසම්පර්ශ විහරයානි” සො න සාක්කාති විතකක විච්චරං වූපසමා -පෙ- දුතියං ක්‍රිජානා උපසම්පර්ශ විහරතුං තසේස්වං භෞති,” “යැනුනාහා විවිච්චව කාමෙහි විවිච්ච අකුසලේහි ධමෙහේ -පෙ- පයුමං ක්‍රිජානා උපසම්පර්ශ විහරයානි” සො න සාක්කාති විවිච්චව කාමෙහි - පයුමං ක්‍රිජානා උපසම්පර්ශ විහරතුං, අයං වූවති හිකුවෙ හිකු උහතො භයේයා උහතො පරිහිනො සෙයාපාපි හිකුවෙ ගාවී ප්‍රබිතෙයා බාලා අවානෝ අබෙතෙකුණු අකුසලා විසමේ ප්‍රබිතෙ වරිතුං”

“මහණෙහි මේ සපුළුනෙහි සමාධි පරිපන්පේ ධර්මයන්ගේ විශේෂනය නො දැන්මෙන් බාල වූයේ ධර්මය පූහුණු බවට පැමිණවීමෙහි තේරුමක් නැති මතුයෙහි ධර්මයට පිහිටන බව හා නො වන බව නො දන්නා ඇතැම් යෝගාවරයෙක් කාමයෙන් වෙන් වැළැති, අකුගල ධර්මයෙන් වෙන් වැළැති, විතර්ක සහිත වූ, විච්චරං සහිත වූ, විවිච්චයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධර්මයට පැමිණ වාසය කිරීමට සමාපත්ති කොළඹය නැති බැවින් අදක්ෂ වැවෙසෙමින් ඒ ලද සමාධි නිමිත්ත සේවය නො කරයි. නො වඩයි. බහුල නො කරයි. මනාව සිරියා කොට නො සිටුවා ද, ඔහුට ඉදින් මම විතර්ක විච්චරං සංසිද්ධාලිමෙන් විතර්ක නැති, විච්චර නැති, සමාධියෙන් ජනිත ප්‍රීති සැප ඇති, දෙවන ධර්මයට පැමිණ වාසය කොරම් නම් මැනවැ යි කියා මෙබදු අදහසෙක් වෙයි. හෙතෙමේ ඒ දෙවන ධර්මයට පැමිණ වාසය කිරීමට නො පොහොසත් වෙයි. යළින් ඔහුට ප්‍රථම ධර්මයට පැමිණ වාසය කිරීමට නො පොහොසත් වෙයි. යළින් ඔහුට ප්‍රථම ධර්මයට පැමිණ වාසය කිරීමට නො පොහොසත් වෙයි.

ලද සමාධියට පැමිණෙන්නට ද නො හැකි වෙයි. පැමිණී ධර්මයෙන් ද ඉක්මනින් පිරිහෙයි.

5. යමිකිසි ආකාරයෙකින් සිත්සතන් තුළ යමිතාක් හෝ බලපාන විවිකිව්‍යාවන් ඇතොත් මේ බාධාව සිදුවෙයි. එය ද සද්ධරම මතස්කාර, වංද්ධ සේවනාදියෙන් සංසිද්ධාගත යුතු ය. නැතහොත් පිරිහීම සිදුවෙයි.

6. තිලන්බව නිසා ද, කම්මාරාමතා නිසා ද, හස්සාරාමාතා නිසා ද, අසප්පාය උතුගුණ නිසා ද, අසප්පාය පුද්ගල ඇසුර නිසා ද මේ පිරිහීම සිදුවන හෙයින් ආරක්ෂාවීමට යෝගාවරයන් විසින් විශේෂයෙන් සිතට ගත යුතු ය.

ලද සමාධියේ දී පිළිපදින සැරී.

මෙසේ පරිපන් ධර්මයන්ගෙන් සිත්සතන් පිරිසුදුව තබා ගෙන නිතර සමවැදිය යුතු ය. සමවැදීම නම්, ලද ධර්මය විත්තය ලබාගෙන සිත් පැවැත්වීම ය. මිලගට වැඩිය යුතු කසිණයෙන් ලද සමාධි නිමිත්ත වැඩිය යුතු ය. මෙම වැඩිමට සුදුසු අවස්ථාවේ දෙදෙනෙකි. එනම්, උපවාර හුමියේ දී වැඩිය යුතු ය. අර්ථණා හුමියේ දී ද වැඩිය හැකි ය. මේ වැඩිමේ දී තමා ලද ධර්මය නිමිත්ත අගලක් දැගලක් තුනක් හතරක් යනාදී කුමයෙන් පරිවිශේද කොටගෙන අධිෂ්ථානයෙන් වැඩිය යුතු ය. පරිවිශේද නො කොට නො වැඩිය යුතු ය. මෙසේ මුළු සක්වල කෙළවර කොට ද තවත් ඔබ්බට ද වැඩිම කළ යුතු ය.

පළමුවෙන් ධර්මය ලත් යෝගාවරයට ආදිකම්කයා යයි කියනු ලැබේ. ඔහු මේ අවස්ථාවේ දී කළ යුත්තේ සමාප්ත්‍රන බහුලවීම ය. නිතර එයට සම වැදීම දියුණු කිරීමෙන් වසීහාවය දියුණු වෙයි. අංගයන් ප්‍රතිත්වෙශ්‍යා කරන්නට යාමෙන් ඒ අංගයන් ඔහු එකාරික වැවැටුනෙයි. එහෙයින් එහි දොස් පෙනෙයි. දෙවැනි ධර්මය ලබාගැනීමට සිත් පහළ වෙයි. එය වැළකිය හැකි නො වේ. ලත් ප්‍රථම ධර්මය පුගුණ හාවයට පත්කර නො ගෙන දෙවැනි ධර්මයට වැඩි කිරීමෙන් එය ද නො ලැබේයි. ලද ධර්මය ද පිරිහි යයි. එහෙයින් ව්‍යාපෘති:

මහතෙනි, මේ තෙමේ දෙකින් ම පිරිපූණේයැ සි කියනු ලැබේ. කදුකරයෙහි ගැවසෙන බාල, අවශක්ත ගොදුරු බිම් නිසි පරිදි නො දුන්නා ගවදෙන යම් සේ ද ඒ මෙති.

වසීහාට පස නම් කිම.

ලැබගත් ද්‍යානයෙන් පිරිහිමට හේතු වන මෙම දුබලතාවන් මගහරවා ගැන්මට පුරුදු කළ යුත්තේ වසීහාට පස ය, එනම්:-

1. ආච්ඡාන වසී,
2. සමාප්‍රාන වසී,
3. අධිච්‍යාන වසී,
4. ව්‍යුව්‍යාන වසී,
5. පචච්චකඩානා වසී, යනු ය.

“වසියෙන් යථාරුව් පවතියා” යනු විකා යි. අච්ඡාන වසී නම් රිසිසේ ද්‍යානාංගයන් ආච්ඡානයෙහි, සලකා බැලීමෙහි, පිළිවන්කම ය. සමාප්‍රාන වසී නම් රිසි පරිදි ද්‍යානයට සම වැදිමෙහි සමත්ව ය. අධිච්‍යාන වසී නම් කාල නියමයක් අනුව සමානත්තිය තබාගැනීමෙහි පොහොසත් බව ය. ව්‍යුව්‍යාන වසී නම් රිසි පරිදි සමවන් ද්‍යානයෙන් තැබී සිටින්නට සමත් බව ඇති වියෙන් නියමිත කාලයක් නවත්වා ගන්නට සමත් බව අධිච්‍යාන වසිතා නම් වේ. සමවන් ද්‍යානයෙන් ඉතා ඉක්මනින් නැගී සිටිමට සමත් බව ව්‍යුව්‍යාන වසිතා නම් වේ. පචච්චකඩානා වසිය ආච්ඡාන වසියෙන් ම සිදු වේ. ව්‍යුව්‍යාන වසිතාව ද අධිච්‍යාන වසිතාව අනුව ම සිදුවෙයි.

ඒ මෙසේයි :-

අච්ඡාන වසිය පුහුණු කරන සැටි :- පළමු වෙන් ලැබගෙන ඇති පුරුම ද්‍යානයට සමවැදි එයින් නැගී, එම ද්‍යාන විත්තයෙහි ලැබෙන විතර්කය ආච්ඡාන කෙරෙයි. රළුගට විවාරය ද, ඉක්බිති ප්‍රිතිය ද, අනතුරුව සුබය ද, ඉන් පසු ඒකගේතාව ද ආච්ඡාන කෙරෙයි. සිතින් සලකා බලයි. මේ ආකාරයෙන් නැවත තැබීම ද්‍යානාංගයන් මුළු සිට අගටත් අග සිට මුළටත් සලකන්නා හට යම් කළෙක ද්‍යානාංගයන් අරමුණු කොට ගත් විත්තවාරයෝ ඒවා අතරට පත් හවාංග කිහිපයකින් පිරිසිදි තිරතුරු වැ පවතී නම්, එක ලැ අච්ඡාන වසියන් පචච්චකඩානා වසියන් පුගුණය සි කිව හැකිවෙයි. මේ වසීහාටය සර්වයැ බුදුවරයන් වහන්සේලාට මස්තක ප්‍රාථ්මියෙන් පුගුණ වී ඇත. යමා මහ පෙළහර

ආදිය පැවැත්වීමේ දී සඟැල්ලු සිත් පැවැත්මක් කැමතිවන උන්වහන්සේලාට ද්‍යානාංගයන් අරමුණුකොට පැවති විත්ත විලින්හි ජවන සතරකට හෝ පසකට සීමා වෙති. විත්ත විලියෙන් විත්ත විලියක අතර ලැබෙන හවාංගයේ ද පශ්චිම වාරයට උපවාර වූ හවාංග වලන දෙදෙනා ම වෙති. මේ හවාංග වලන දෙක ලැබෙන්නේ තවත් ද්‍යානාංගයක් ආපාට වූ සමයෙහි ය.

අරමුණුක් ආපාටයට නො පත්කළේහි හවාංග වලනය සිදු නො වේ. හවාංග වලනයක් නැතිව ආච්ඡානයෙහි පහළවීමකුත් නැත. මේ ආකාරයෙන් හවාංගයන්ගේ පැවැත්ම සර්වයැ බුදුවරයනට හැර වසීපාපතයනට ද අතරතුර හවාංග වාරයෙහි ගණනෙක් නම් නැතැයි පටිසුමහිදා අවුවාවේ කියන ලදී. ද්‍යානයට ඉතා ඉක්මනින් සම වදින්නට සමත් බව සමාප්‍රාන වසිතා නම් වේ. එසේ මැ සමවන් ද්‍යානය තත්පර දෙක, තුන ආදි වශයෙන් නියමිත කාලයක් නවත්වා ගන්නට සමත් බව අධිච්‍යාන වසිතා නම් වේ. සමවන් ද්‍යානයෙන් ඉතා ඉක්මනින් නැගී සිටිමට සමත් බව ව්‍යුව්‍යාන වසිතා නම් වේ. සමවන් ද්‍යානයෙන් ඉතා ඉක්මනින් නැගී සිටිමෙන් සමත් බව ව්‍යුව්‍යාන වසිතාව ද අධිච්‍යාන වසිතාව අනුව ම සිදුවෙයි.

“පයම් කුඩා යක්වීමක් යදිව්‍යක් යාවදිව්‍යක් ආච්ඡාන ආච්ඡානය ද්‍යානයෙහි නැහීති ආච්ඡාන වසී. පයම් කුඩා යක්වීමක් යදිව්‍යක් යාවදිව්‍යක් සමාප්‍රාන සමාප්‍රානය ද්‍යානයෙහි නැහීති සමාප්‍රාන වසී”

පුරුම ද්‍යානය යම් පුදේශයක දී ආච්ඡාන කරනු කැමැති වේ ද, ඒ පුදේශයෙහි ආච්ඡාන කෙරෙයි. යම් කළෙක යම් ද්‍යානාංගයෙක හෝ ආච්ඡාන කරනු කැමැති වේ ද, ඒ ඒ කළු ඒ ඒ ද්‍යානාංගයෙහි ආච්ඡාන කෙරෙයි. යමිතාක් කළු ආච්ඡාන කරන්නට කැමැති වේ ද, ඒතාක් කළු ආච්ඡාන කෙරෙයි. ආච්ඡාන කිරීමෙහි පමා බලෙක් තැත. සමාප්‍රානයියෙහි දු මෙම කුමය යි.

උවින දිකානය සඳහා වැඩ කිරීම.

මෙහි කියන ලද්දා වූ ආකාරයෙන් ලද පුරුම ද්‍යානයෙහි මැනවින් වසී හාවය උපදාවා ගෙන, එහි සමවැදෙළින් වාසය කරන යෝගාවවරයා හට විතරක විවාර යන අංගදෙක මැ හෝ ඒ දෙකින් එකක් හෝ මිලාරික

වහයෙන් වැටුහෙන්නට පටන් ගනියි. ධ්‍යාන විරැද්ධි ධර්ම වූ නීවරණයන්ට එය ආසන්න හෙයින් ය. ඒ අංගයන්ගේ දුබල බව ද දැනෙයි. එකල ඒ යෝගාවරයාට “අහෝ මට විතරකය තැති ධ්‍යානයක් ලදහාත් මැනව යි” අදහස පහළවෙයි. එකල ඔහු විසින් කළ යුත්තේ තමා සමවැනු ප්‍රථම ධ්‍යානයෙහි නිකාන්තිය වික්බම්හනය කිරීම ය. එසේ කොට දැන් මීලගට අවිතරක සමාධිය ලැබ ගන්නේම ය අධිච්‍යානයෙන් යුතු වැ ඒ මුල් පටිභාග නිමිත්තේහි පරිකර්ම කළ යුතු ය. එකලැළ ඒ ඔහුගේ භාවනාව විතක්ක විරාග භාවනා නම් වෙයි. ප්‍රථම ධ්‍යානයේ ආසාව ගෙවී ගිය විට එය උපවාර භාවනාව ය. සෙසු උපවාර භාවනාවන්හි දු මේ ක්‍රමය ය. මේ ක්‍රමයෙන් උපවාර භාවනාව පවත්වා ගෙන යාමේ දී විවාරාදී සියුම් අංග සතරින් යුත් ද්විතීය ධ්‍යානය පහළ වේ. තෘතිය ධ්‍යානාදිය ද මෙම පිළිවෙළින් ලැබෙන බව සලකනු.

1. ප්‍රථම ධ්‍යානයට ප්‍රහිණාංග 5 යි, සම්පූර්ණකතාංග 5 යි.
2. ද්විතීය ධ්‍යානයට ප්‍රහිණාංග 1 යි, සම්පූර්ණකතාංග 4 යි.
3. තෘතිය ධ්‍යානයට ප්‍රහිණාංග 2 යි, සම්පූර්ණකතාංග 3 යි.
4. වතුර්ථ ධ්‍යානයට ප්‍රහිණාංග 3 යි, සම්පූර්ණකතාංග 2 යි.
5. පක්ෂවම ධ්‍යානයට ප්‍රහිණාංග 4 යි, සම්පූර්ණකතාංග 2 යි.

ධ්‍යාන සතරේ ක්‍රමය අනුව නම් මීට වෙනක් වෙයි. ඒ මෙයේ නිං -

1. ප්‍රථම ධ්‍යාන සියේ ප්‍රහිණාංග නම් නීවරණ 5 ය. සම්පූර්ණකතාංග නම් විතක්කාදී අංග 5 යි.
2. ද්විතීය ධ්‍යානයට පැමිණීමේ දී ඔහුට විතක්ක විවාර දෙක ම ඕලාරික වශයෙන් වැටුහෙති, එහෙයින් ඒ ධ්‍යාන ලැබෙන විට ඒ දෙක ප්‍රහිණාංගයේ වෙති. එහි පිති, සුබ, එකග්ගතා තුන සම්පූර්ණකතාංගයා වන්නාහ.
3. තෘතිය ධ්‍යානයෙහි විතක්කා දී අංග තුන ප්‍රහිණ වෙයි. සුබය හා එකග්ගතාව යන දෙක සම්පූර්ණකතාංග වේ.
4. වතුර්ථ ධ්‍යානයෙහි දී විතක්ක, විවාර, පිති, සුබ යන සතර ප්‍රහිණ අංගයේ ය, උපක්ඩා - එකග්ගතකා යන දෙක සම්පූර්ණකතාංගය.

ධ්‍යාන සතර සඳහන් පෙළ

1. විවිධෙව කාමෙහි විවිච අකුසලහි ධමෙහි සවිතකකා සවිචාරණ විවේකජ් පිති සුබ ප්‍රථම ක්‍රියා උපසම්පත් විහරති.

(යොගී තෙමේ කාමයන් කෙරෙන් වෙන්වැ මැ අකුසල ධර්මයන් කෙරෙන් ද වෙන්වැ මැ විතරක සහිත වූ විවාර සහිත වූ විවේකයෙන් උපන් පිති සුබ ඇති ප්‍රථම ධ්‍යානය උපද්‍රවාගෙන වාසය කෙරෙයි.)

2. විතකක විවාරණ වූපසමා අජ්ඝිතනා සම්පසාදනා වෙතසා එකාදිනාව අවිතකකා අවිවාර සමාධිං පිති සුබ දුතියාක්‍රියා සාන්දා උපසම්පත් විහරති.

(ප්‍රථම ධ්‍යානය ලැබෙන් යෝගී තෙමේ විතක්ක විවාරයන්ගේ වුපුපුගම හේතුවෙන් ස්වසන්තානයෙහි උපන් සම්පසාදනයෙන් යුත්ත වූ සියේ සමාධිය වඩන්නා වූ විතරක තැති, විවාර තැති සමාධියෙන් උපන් පිති සුබ දෙකින් යුත්ත වූ ද්විතීය ධ්‍යානය උපද්‍රවා වාසය කෙරෙයි.)

3. පිතියා ව විරාග උපක්ඩාකා ව විහරති සතා ව සම්ප්‍රානේ සුබ ව කායෙන පටිසංවෛදේති ය. තං අරියා ආවික්ඩනි, “උපක්ඩාකා සතිමා සුබ විහාරිති, තං තකියා ක්‍රියා උපසම්පත් විහරති”

(පිතියගේ ද, විරාගයෙන් උපක්ෂකවැ ද වෙසෙයි. සිහි ඇත්තේ ද, තුවන ඇත්තේ ද සුව ද කයින් විදියි. යම් ධ්‍යානයක් හේතුකොට ගෙන ඒ තුන්වෙනි ධ්‍යානයෙන් යුතු පුද්ගලයා “උපක්ඩාකා, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ ය” යි ආර්යයේ කියදී ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපද්‍රවා වාසය කෙරෙයි.)

4. සුබයෙහි පහාන දුක්කියෙහි පහාන ප්‍රශ්නව සොමනාසු - දොමනාසු - අජ්ඝිතමා අදුක්කිමා අපුබං උපක්ඩා සති පරිසුද්ධියා වතුත් ක්‍රියා උපසම්පත් විහරති.

(තුන්වන ධ්‍යානය ලද යෝගී තෙමේ සුබ දුක්කි දෙක පහානය කිරීමෙන් දුක්කි තො වූ, සුව තො වූ උපක්ෂාවෙන් හා සතියෙන් ලත් පරිගුද්ධිය ඇති සරවෙනි ධ්‍යානය උපද්‍රවා වාසය කෙරෙයි.)

පටිපඳා අහික්දේකුදා ක්ෂේත්‍රයේ

ධ්‍යානයෙහි යෙදෙන්නහුගේ නීමිත්ත උපදින්නට මුල් අවස්ථාව ප්‍රතිපදා ක්ෂේත්‍රය සි. එයින් පසු අවස්ථාව අහික්දේකුදා ක්ෂේත්‍රය සි. එහි පූර්වයෙහි විරැද්‍ය ප්‍රත්‍යාග්‍යන්ගේ ලගාවීමෙන් දුකසේ පිළිපදින්නා ගේ ප්‍රතිපදාව දුක් නම් වෙයි. සුවසේ පිළිපදින්නහුගේ ප්‍රතිපදාව සුබ නම් වෙයි. පසුව ලැයිවැ අර්ථාවට පත්වුවහුගේ හාවනාව ද්‍යාමාහික්දේකුදා නම් වෙයි. වහා අර්ථාවට පත්වුවහු ගේ හාවනාව බිජ්‍යාහික්දේකුදා නම් වෙයි.

අර්ථාවට ධිභාන

අජට්ටාකාගය, පරිව්‍යන්නාකාගය, කසිණුගසාටීමාකාගය, රුප කලාප පරිව්‍යන්දාකාගය සි. ආකාගය සිවු වැදුරුම් වෙයි. එහි ආකාසානක්ද්වායතනය යන මෙහි අදහස් කරන ලද්දේ කසිණුගසාටීමාකාගයයි. එය වනාහි අනත්ත වූ අජට්ටාකාගය හා ඒකී ඩුත වූ සේ වෙයි. යෝගාවටරයා විසිනු දු එය අනත්ත හාවයෙන් පතුරුවනු ලැබේ. එහින් අනත්ත වූ ආකාගයනු සි, ආකාසානත්තො යනු වෙයි. උත්පාදානත්තයෙක් මොහුට තැතිවනු සි නො පැනේනු සි. අනත්ත වේය සි කියන ලදී. ආකාසානෙනා එව - ආකාසානක්ද්වා, ස්වාර්තයෙහි ය ප්‍රත්‍යාග්‍යන් සිද්ධ හෙයිනි. යම් සේ දෙවියන්ගේ වාසස්ථානයට දේවායතනයයි කියනු ලැබේ ද, එපරිදිදෙන් මැ මෙහිදු එහි අර්ථාව ප්‍රාථ්ත වූ සම්ප්‍රය්‍යක්ත ධර්මයන් සහිත වූ ද්‍යානයට, "පිහිටිතැන" යන තේරුමෙන් එයම ආකාසානත්තායතනය යයි කියනු ලැබේ. "ආකාසානක්ද්වා ආයතන මස්සාති - ආකාසානක්ද්වායතන" සි වෙයි විත්ත වෙතසික රාකියයි. "ආකාසානක්ද්වායතනත්ති - ආකාසානක්ද්වායතන" සමාජනාස්සවා උප්‍යන්නාස්සවා දියුවම්පූබිභාරිස්ස වා විශ්‍ය වෙතසික ධමා" හි විහ්‍යාගයෙහි දි දෙසන ලද මැ සි. "අන්තා වික්ද්‍යාණන්ති තදෙව වික්ද්‍යාණ ක්දාණන ප්‍රාථිමිකරාති අන්තා එරති" සි පාලි හෙයින් ඇුනයෙන් ස්ථානයෙහි ලද්දා වූ ඒ වික්ද්‍යාණය මෙනෙහි කෙරෙයි. අනත්ත යයි පැතිරගනි සි.

කොට්ඨාසාර්ථයෙහි වැවෙන්නේ ය. එහින් තමාගේ උත්පාදා හි වූ කොටසුන් අතුරෙහි එක දේශයෙකු නො පිහිටා සියල්ල පැතිරවීම වශයෙන් එය ප්‍රතිප්‍රාග්‍ය කොට ඇති හාවනාව පවත්නා හෙයින් අනත්ත යයි කියනු ලැබේ. "අන්තා වික්ද්‍යාණනති - වික්ද්‍යාණනාත්තා, වික්ද්‍යාණනාත්තමෙව - වික්ද්‍යාණක්දා" නිරැත්තිනයෙහි. වික්ද්‍යාණක්ද්වායතන සංඛ්‍යාත වූ විත්ත වෙතසික රාකියෙහි පැවැති කුසල විත්තය වික්ද්‍යාණක්ද්වායතන කුසල විත්තය සි.

"වික්ද්‍යාණක්ද්වායතනත්ති - වික්ද්‍යාණක්ද්වායතන" සමාජනාස්සවා - උප්‍යනාස්සවා දියුවම්පූබිභාරිස්ස වා විශ්‍ය වෙතසිකා ධමා" සි විහ්‍යාගයෙහි දි දෙසන ලද මැ සි. "අන්තා වික්ද්‍යාණනති තදෙව වික්ද්‍යාණ ක්දාණන ප්‍රාථිමිකරාති අන්තා එරති" සි පාලි හෙයින් ඇුනයෙන් ස්ථානයෙහි ලද්දා වූ ඒ වික්ද්‍යාණය මෙනෙහි කෙරෙයි. අනත්ත යයි පැතිරගනි සි.

3. ආකික්ද්වාක්ද්‍යායතන යන මෙහි "ආකික්ද්වන" - ආයතන යයි මූලය සැලකිය යුතු ය. එහි ආකික්ද්වන යන්නෙහි තේරුම කිසිවකු දු නැත යනු සි. ප්‍රථමාරුපා විඹානයෙන් කිසිදු ස්වල්පයකු දු මෙහි නැත. යන අදහස සි. "ආකික්ද්වනස්සාවා - ආකික්ද්වක්ද්‍යා" සි ගත් කළේහි ආකික්ද්වක්ද්‍යා නම් ප්‍රථමාරුපා විඹානයාගේ අභාවය සි. ආයතන ගබඳය සම්බන්ධ කරන අයුරු පෙර මෙනි.

4. නෙවසක්ද්‍යා නාසක්ද්‍යායතන : මූදාරික සංඛ්‍යාව නැති හෙයින් නෙවසක්ද්‍යා වූ ද, සුක්ම්ල සංඛ්‍යාව නැත්තේ නැති හෙයින් නාසක්ද්‍යා වූ ද විත්ත වෙතසික ධර්ම රාකිය පිහිටා ඇති කුසල විත්තය සි.

මේ අරුප සින් ආරම්මණ හේදයෙන් සතරකට බෙදී ඇති. ඒ ආරම්මණය, අතික්මණය කළයුතු ආරම්මණ සතර ය, අරමුණු කළ යුතු අරමුණු සතර යැයි දේ ආකාරයකින් ලැබේ. එහි ප්‍රථමා රුපායෙහි රුපාවටර පක්ද්වම ද්‍යානයේ අරමුණ වූ කසිණ නීමිත්ත අතික්මණය කළ යුතු ය. එය උගුළුවාලිමෙන් ලද ආකාරය අරමුණු කළ යුතු විය. දෙවැන්නෙහි ප්‍රථමාරුපායාගේ අරමුණ වන ආකාරය අතික්මණය කළ යුතු ය. ප්‍රථමා රුපා විඹානය අරමුණු කළ යුතු ය. තුන්වැන්නෙහි

ඒ ප්‍රථමාරුපය විද්‍යානය අතික්‍රමණය කළ යුතු ය. ඒ විද්‍යානයේ අභාවය අරමුණු කළ යුතු ය. සිවිචැන්නේ ඒ අභාවය අතික්‍රමණය කළ යුතු ය. තුන්වන අරුපය විද්‍යානය අරමුණු කළ යුතු ය.

යෝගාවචරණයට අවශ්‍යතාවේ.

යෝගාවචරණයට ලැබෙන්නට ඉඩ ඇති විවිධ බාධක අවස්ථාවන් ගෙන් ඔහු නිදහස් කර ගැනීම ධර්මතාවට ම හැකි වන සැමි ධර්ම තත්ත්වය සලකන විට තේරුම් ගත හැකි ය. ජීවිත පරිත්‍යාගයේ නියම තේරුම ද එය විය යුතු ය. ඇතැම් විට එම ජීවිත පරිත්‍යාග ක්‍රියාව නියම අන්දමින් සිදු නො වේ නම් එහි නියම අන්දමින් නො පිහිටියේ නම් හෝ, ඔහුගේ වැඩ පිළිවෙළ දෙදරා යාමට ඉඩ තිබේ. ධර්ම බලය ඉදිරිපත් කරගත් යෝගාවචරණය ස්ථීර ව ධර්මයේ සිහිටා සිටි නම් ඉකිලිව ම මේ නිදහස සලසා ගත හැකි වනු ඇත.

බොහෝ සෙයින් මෙබදු අවස්ථාවකට පත්වෙන විට යෝගාවචරණය එයට ඇවැසි වන තරමේ ගක්තියෙන් පිරිහි ගොස් සිටින්නට ද ඉඩ තිබේ. එසේ නම් එහි දී ඔහුට අනුන්ගෙන් ලැබෙන යුතු උපකාරය අවැසි වනු ඇත. මෙහි දී යෝගාවචරණය හට උපකාරය ඇවැසි බවත්, කෙබදු උපකාරයක් ඇවැසි ද යනුත් තේරුම් බෙරුම් කර ගැනීමට සමත් උපදේශකයන් හා උපස්ථායකයන් ද කරුණාවෙන් හා නුවණීන් ද ඉදිරිපත් විය යුතු බව විශේෂයෙන් කිව යුතු ව ඇත. භාවනා තත්ත්වය, පුද්ගල තත්ත්වය හා උපස්ථාන විධ නො ද්‍රන්තවුන්ගෙන් යෝගාවචරණයට සිදුවනුයේ උපකාරයක් නො වේ. අනුපකාරයකි. පරිභාති මග හෙළි කරලිමෙකි. මෙසේ හෙයින් යෝගාවචරණයේ භාවනා වේ. ඉදිරි ගමනට නුවණුති, උපායෙහි දක්ෂ වූ ආචාර්යරුනුත්, කරුණීක කරුණු දත්, ස්ථානොච්චිත බුද්ධිය ඇති උපස්ථායකයනුත් ඉතාමත් ප්‍රයෝගන වන බව විශේෂයෙන් සැලකිය යුතු ය.

ඁමථ - විද්‍යානා භාවනාවන්හි යෙදෙන පින්වත්ත් හට ඇතැම් විට කිසිදු බාධාවක් නො මැතිව අහිමත කායනීයේ ජයග්‍රහණය සලසා ගත හැකි වන අතර ඇතැම් විට පුදුම අන්දමේ බාධාවන් ද ලැබෙන සේ පෙනේ.

ඒවා නම් :-

1. කළ දී තමා තුළ නො තුළ රෝගාබාධයේ.
2. පීඩාකර අමනාප සතුන්ගේ හා පුද්ගලයන්ගේ ලාභම්.
3. අමනාප ගබඳයේ.
4. කරුණු පැහැදිලි තැති සිතේ නො සන්සුන්කම්.
5. නොයෙක් ආකාර ඇති ප්‍රශ්න ඉදිරිපත් වීම.
6. අසමාහිත උද්ධ්‍රව්‍ය පුද්ගලයන්ගේ කරා ආදිය.
7. සහනය කළ නො හැකි කාලගුණය.
8. නොයෙක් විදියේ දරුණුනයන් අනුව ඇලීම්, ගැටීම් සිදුවීම්.
9. හිතවතුන්ගේ නො ගැලපෙන ක්‍රියාවේ.
10. අහිතවතුන්ගේ විෂම ක්‍රියාවේ.

මෙබදු සංකට අවස්ථාවන්හි නියම තතු තේරුම් කර ගැනීමට නො හැකිවීමෙන් ඔවුන් විපතට වැටෙනු බලා දොස් නගා තව තවත් පෙළන්නට නො යා යුතුය. ඔවුන් හට අවබින් ලැබෙන පිටුවහළ විශාල ප්‍රයෝගන සැලසෙන බව සැලකිය යුතුය.

යෝගාවචරණයට තමාගෙන් ලැබෙන උපකාරය.

ඉදින් ධර්මයන්ගේ බලය, ගක්තිය පුදුම සහිත ය. භාවනා මනසිකාරය දියුණුවට පත්කර ගැනීම සඳහා දිරි දරන යෝගාවචරණය හට තම ඉදිරි ගමනට ප්‍රතිච්චිත විවිධ සිදුවීම්වලින් සිත රක ගැනීමට තමාටම ගක්තිය සැලසෙන්නේ තමා තුළ දියුණුවට පත්කර ගන්නා ඉදින් ධර්මයන්ගේ බලයෙනි. එහෙයින් අපි මේ ඉදින් දේශනාවකට සිත යොමු කරමු.

"වත්තාරා මේ සික්කිවෙ ඉදින් භාවිතා බහුලිකතා මහජ්‍යලා හොඳි මහානිසංසා. කර්ම භාවිතාව සික්කිවෙ වත්තාරා ඉදින් ඉදින් මහානිසංසා. ඉඩ සික්කිවෙ සික්කි වන්සමාධිපත්‍යානසංඛාරසම්ප්‍රාගත්. ඉදින් භාවිතා,

- (අ) ඉති මේ ජන්දා න ව අතිලිනො හටිස්සනි.
- (ආ) නව අතිපාඨහිතා හටිස්සනි.
- (ඇ) නව අර්ථභාණ සංඝිතා හටිස්සනි.
- (ඇ) නව බහිඩා වික්‍රීතා හටිස්සනි.
- (ඉ) පවතා පුරු සක්‍රැස්චිව විහරති. යථා පුරු, කථාපවතා. යථා පවතා කථා පුරු.
- (ඊ) යථා අධ්‍යා කථා උදිං, යථා උදිං කථා අධ්‍යා.
- (උ) යථා දිවා කථා රූතා, යථා රූතා දිවා.
- (එ) ඉතිවිවෙන වෙතසා අපරියොනයෙන සපුහාසං විතා හාවති.”⁴³

මේ සඳහන් වූයේ ඉද්ධිපාදයන් පිළිබඳ දේශනා පෙළකි. සංයුත්ත නිකායේ සංයුත්තය සංයුත්තයේ මේ ධර්ම කොටස පිළිබඳ දේශනා රෙසකි. අහිඛරමයේ සංයුත්තය විහාගයේ හා විපුද්ධිමග්ගයේද විහාග රෙසක දක්නා ලැබේ. මෙහි ඉතා කෙටි හැඳින්වීමෙකි, දක්වනු ලබන්නේ. ඒ මෙසේය :-

1. ජනු ඉද්ධිපාදය
2. විතා ඉද්ධිපාදය
3. විරිය ඉද්ධිපාදය
4. වීමංසා ඉද්ධිපාදය යන ඉද්ධිපාද සතරයි.

ඉද්ධි, පාද යන ගෙවිද දෙකෙහි වෙන වෙන තේරුම් දෙකක් ඇති බව පළමුවෙන් සිතේ තබාගත යුතු ය. එයින් “ඉද්ධි” යන්නෙහි තේරුම ඉර්ජිත්තය, සමෘද්ධිය, නිෂ්පත්තිය යනු ය. “පාද” යන්න හේතුව, උපකාරය යන අදහස් ඇත්තේ ය. එකල ඉද්ධිපාද යන්නෙහි සම්පූර්ණ අදහස නම් සමෘද්ධිවීමට උපකාර ධර්මයේ යනු ය. මෙහි සමෘද්ධිවීමට නම් ගම්ප විද්‍රෝහනා වශයෙන් ලැබෙන ඒ යේ යොග සමෘද්ධිය පිළිබඳ සමෘද්ධිවීමට නිෂ්පත්තියට උපකාර වන බවය. ඒ නිෂ්පත්තිය පස් ආකාරයෙකින් පැහැදිලි වෙයි.

43. සං. නි. පසාද කම්පන වග 10 සුන්දය

1. අහිඹ්ජේදෙයා ධර්මයන් පිළිබඳ අහිඹ්ජේ නිෂ්පත්තිය,
2. පරිජ්ජේදෙයා ධර්මය පිළිබඳ පරිජ්ජේ නිෂ්පත්තිය,
3. පහාතබ්ල ධර්මය පිළිබඳ ප්‍රහාණ නිෂ්පත්තිය,
4. සවිජ්ජාතබ්ල ධර්මය පිළිබඳ සාක්ෂාත්කරණ නිෂ්පත්තිය,
5. හාවතබ්ල ධර්මයන් පිළිබඳ හාවනා නිෂ්පත්තිය, යනුවෙනි.

මෙසේ මේ සපුනෙහි යොග කර්මයෙකින් සමෘද්ධවන මහද්ගත ලෝකෝත්තර ධර්ම සමූහය සාදා ගැනීමට බලවත් උපාය ධර්ම සමූහය නම් ඉද්ධිපාද සතරය යි. එනම් ජන්දා (බලවත් ඕනෑකම), විත්ත (පහළකර ගත් සිත), විරිය (ළත්සාහය) සහ වීමංසා (නුවණ) යන ධර්ම සතරය යි.

දේශනාවේ මෙය සඳහන් වූයේ “සමාධි පධාන සංඛාර සම්භාගත” යන වවනාය සමග ය. එහි “සමාධි” නම් දියුණුවට පත් විත්තෙකග්ගතාව ය. “පධාන සංඛාර” නම් සතර සම්ඛ්‍යා ප්‍රධාන වියසීය යි. එසේ හෙයින් සමාධියෙන් හා වියසීයෙන් බලවත් ව යෙදුනු ජන්දාය ජනු ඉද්ධිපාදය යි. සමාධියෙන් හා විරියයෙන් බලවත් ව යෙදුනු සිත - විත්ත ඉද්ධිපාදය යි. සමාධියෙන් හා විරියයෙන් බලවත් ව යෙදුනු විරිය - විරිය ඉද්ධිපාදය යි. සමාධියෙන් හා විරියයෙන් බලවත් ව යෙදුනු නුවණ වීමංසා ඉද්ධිපාදය යි. කියා තේරුම පැහැදිලි කරගත යුතු ය.

මෙහි ලා මේ අදහස කියතයෙන් සිත තබාගත යුතු ය. එනම් මේ දායාන හා මාරු එල ධර්ම වන උත්තරි මනුෂ්‍ය ධර්මයේ යන්තමට ප්‍රකාන්තියෙන් ලැබෙන ජන්දියෙකින් හෝ විරියයෙකින් හෝ සිතෙකින් හෝ නුවණකින් හෝ අත්ත කරගත හැකි නො වෙති. පලිබෝධ වශයෙන් ඉදිරිපත් වන කිසිම බාධකයෙකින් වළක්වාලිය නො හෙන අධිපතිනාවයට පත් වූ ජන්දුයියෙකින් ම ලැබාගත හැකි වෙති. එහෙයින් මේ ධර්මයේ අධිපති ධර්ම වශයෙන් ම සලකා ගත යුතු වෙති.

සංයුද්ධිපාදයන් වැඩෙන කරණු 8 කි.

සංයුද්ධිපාදයන් තමාගේ සන්තානයෙහි වැඩි දියුණු කරගැනීමට මැනවින් සැලකිලිමත් විය යුතු ය. ඒවා ඉඩෙට වැඩෙන ධර්මයේ නො වෙති. බුදුන් රහතුන් ආදි උතුමන්ට මේවා වැඩි ඇති බව ඔබ දන්නවා

ඇත්. රහතුන් වහන්සේලා අතුරෙහි මහමුගලන් හිමියන්හට මේවා ඉතා හොඳින් දියුණුවට පත්ව ඇති වග සංයුක්ත සගියේ ඉදෑධිපාද සංයුක්තයෙහි සඳහන් වී ඇත්. මුළුන් සඳහන් කළ 10 වෙනි සූත්‍රයෙහි වූ කරුණු අට අපි යලිත් පැහැදිලි කර ගැනීමට උත්සාහ ගනිමු. එහි සඳහන් දියුණුවට පත්කරගත යුතු කරුණු ය.

එයින් අයින් කළයුතු කරුණු මෙසේය.

1. සංදෑධිපාද සතරෙහි මැ අතිලිනතාව දුරු කළ යුතු ය.
2. සංදෑධිපාද සතරෙහි මැ අතිප්‍රේගිත බව දුරු කළ යුතු ය.
3. සංදෑධිපාද සතරෙහි මැ අධ්‍යාත්මයෙහි සඩ්බිත්ත බව දුරු කළ යුතු ය.
4. සංදෑධිපාද සතරෙහි මැ බහිද්ධා වික්විත්ත බව දුරු කළ යුතු ය.

දියුණුවට පත්කරගත යුතු කරුණු නම් :-

5. සංදෑධිපාද සතරෙහි මැ පවිත්‍ර පුරෝ සක්ෂේදා ඇතිව ගෙන විසිය යුතු ය.
6. සංදෑධිපාද සතරෙහි මැ උඩ යට දෙකෙහි සම සිත් වැ විසිය යුතු ය.
7. සංදෑධිපාද සතරෙහි මැ රේ දාවල් දෙක සම සිත් වැ විසිය යුතු ය.
8. සංදෑධිපාද සතරෙහි මැ විවෘත වූ තො බැඳුණු ප්‍රහා සහිත සිත් ඇති වැ විසිය යුතු ය. යන සතර ය.

මේ කරුණු අට මෙතැන් පටන් පැහැදිලි කරලිමට උත්සාහ ගනිමු. මෙහි මුල් කරුණු පෙළෙහි ම පැහැදිලි කොට දක්වන ලද්දේ මෙසේයි.

“මෙසේ පිළිපැදිමෙන් මාගේ ජන්දය අතිලින තො වන්නේය යයි සලකා මැනවින් දැනගත යුතු ය. යනු පළමුවන කරුණ යි. එය පෙළෙහි මැ පැහැදිලි ව ඇති සැරී බලන්න.

“කතමා ව හිකිවෙ අතිලිනා ජන්දා? යො හිකිවෙ ජන්දා කොසජ් සහගතා. කොසජ් සම්පූර්ණ ආය වුවති හිකිවෙ අතිලිනා ජන්දා”

“මහණෙනි, අතිලින වූ ජනදය කවරේ ද? මහණෙනි, යම් ජන්දයෙක් කුසිතකමින් යෙදුණු කුසිතකමින් එකතු වැ සැගවී ගියේ ද, එය අතිලින ජනදය ය හියනු ලැබේ.

යෝගාවච්චයා කත්තුකම්තා කුසලවිෂ්ඨය සිත තුළ පහළ කරගෙන කමාගේ පුරුදු කමටහනෙහි යෙදී කමටහන මෙනෙහි කෙරෙමින් වාසය කෙරෙයි. මෙසේ මනසිකාරයෙහි යෙදීගෙන වසන ඔහුට නිදිමතින් මැඩිමෙකුත් නැති ව සිත කමටහනින් පිට පැන, එය සිතට එපාකම බලපානා බව දැනැගන්නට ලැබේ යි. මේ දැනීම අතැමුන්ට කමටහනින් පිට පැන්න කෙණෙහි මැ දැනෙයි. කමටහන් මෙනෙහි කරන්නට බැස්සේ කෙලෙසුන්ගේ බිභිසුණු ආදිනව රාඛියක්, කමා නට මත්තට ලැබෙන්නට ඇති සසර දුක් රෙසක්, සිතට තදින් කාවද්දාගෙන ම ය.

එහෙත් මේ උනන්දු සිත සසර පුරුදු අනුව ගෙවී යයි. එහෙයින් මේ සිතේ ලිනතාව වහා ම තේරුම් ගෙන “මේ ලිනතාව යලි යලිත් වැඩිගිය හොත් සසර දුකින් තිදිහස් වන්නේ කෙසේ ද? සතර අපායෙන් තිදිහස් වන්නේ කෙසේ ද?” යන මේ ආකාරයෙන් සිතට තර්ජනය කොට යලිත් ජන්දය සිත්තුළ පහළ කොට ගෙන හාවනා මනසිකාරයෙහි යෙදෙයි. මෙසේ ටික වේලාවක් හාවනා මනසිකාරයෙහි යෙදෙන විට යලිත් මුල දී මෙන් මැ සිතෙහි ලිනාකාරය පහළ වෙයි. යලිත් පෙර සේ ම අපාය හය ඉදිරිපත් කොට කෙරෙමින් ජන්දය සිත තුළ පහළ කරගනියි. මෙලෙසින් මොහුගේ මේ මනසිකාර අවස්ථාව කොසජ් ගැවසීගත් හෙයින් කොසජ් සහගත වෙයි. සිත කොසජ් යා යෙදීම ද මෙසේ මැ ය. මෙසේ කොසජ් සහගත හාවය හා කොසජ් සම්පූර්ණ සිතෙහි ලිනතාව යි. ඉදෑධිපාදය වැඩිමට නම් මේ ලිනතාව පහළ වන සැටි මැනවින් තේරුම් ගෙන ඒ හේතු අයින්කොට ගෙන අලින විත්තයක් දිග මැ දියුණු කරගත යුතු ය. මෙයට සතර සම්සක් ප්‍රධාන විරයය ආවශ්‍යක ය. එහෙයින් හැම ඉදෑධිපාදයක් පාසා මැ “පධාන සංඛාර සමන්වත්ත” යන්න යොදා දක්වන ලද්දේ.

තවද මේ ලිනතාවයට හේතු වූ කොසජ් යා සම්පූර්ණ සිත අවිය කුසිත වන්දු අනුව ද පහළවීමට ඉඩ තිබේ. එබදු අවස්ථාවල දී අවිය විරයාරම්භ වන්දුන් සිත් තුළ පහළ කර ගැන්මෙන් මෙය ඉවත් කර ගැනීමට යෝගාවච්චයා සිහිනුවනීන් ක්‍රියා කළ යුතු ය.

ඒකී කුසින වත්පූ අව නම්:

1. ඉඩාවුසො හිකුණා කමම් කාතබෑන හොති, තස්ස එව් හොති, "කමම් බො මේ කාතබෑන හටිස්සනි. කමම් බො පන මේ කරෙනතස්ස කයෝ කිලම්ස්සනි. හන්දාහන නිපහුම්" ති. සො නිපහුති. න විරිය ආරහති අපනතස්ස පතනියා අනධිගතස්ස අධිගමාය, අසව්චකතස්ස සව්චකිරියාය, ඉදා පයම් කුසින වත්පූ.

2. පුනවපරං ආවුසො හිකුණා කමම් කතං හොති, තස්ස එව් හොති, "අහන බො පන කමම් අකාසිං, කමම් බො පන මේ කරෙනතස්ස කායෝ කිලනො, හන්දාහන නිපහුම්" ති. සො නිපහුති. න විරිය ආරහති -පෙ- සව්චකිරියාය, ඉදා දුනිය කුසින වත්පූ.

3. පුනවපරං ආවුසො හිකුණා මගෝ ගනනෙනා හොති. තස්ස එව් හොති. "මගෝ බො මේ ගනනෙනා හටිස්සනි මගෝ බො පන මේ ගව්තනතස්ස කායෝ කිලම්ස්සනි හන්දාහන නිපහුම්" ති සො නිපහුති. න විරිය ආරහති. -පෙ- සව්චකිරියාය ඉදා තතිය කුසින වත්පූ.

4. පුනවපරං ආවුසො හිකුණො මගෝ ගතො හොති. තස්ස එව් හොති, අහන බො මගෝ අගමාසිං, මගෝ බො පන මේ ගව්තනතස්ස කායෝ කිලනො -පෙ- ඉදා වත්පූ කුසින වත්පූ.

5. පුනවපරං ආවුසො හිකුණ ගාමං වා නිගමං වා පිණ්ඩාය වරණෙනා, න ලහති ලුබස්ස වා පණීතස්ස වා හොතනස්ස යාවද්‍යත් පාරිපුරිං, තස්ස එව් හොති. අහනබා ගාමං වා නිගමං වා පිණ්ඩාය වරණෙනා නාලය් ලුබස්ස වා පණීතස්ස වා හොතනස්ස යාවද්‍යත් පරි පුරිං තස්ස මේ කායෝ කිලනො. අකමම්සෙනා හන්දාහන නිපහුම් -පෙ- ඉදා පසැවුම් කුසින වත්පූ.

6. පුනවපරං ආවුසො හිකුණ ගාමං වා නිගමං වා පිණ්ඩාය වරණෙනා ලහති ලුබස්ස වා පණීතස්ස වා හොතනස්ස යාවද්‍යත් පාරිපුරිං. තස්ස එව් හොති "අහන බො ගාමං වා නිගමං වා පිණ්ඩාය වරණෙනා

ආලය් ලුබස්ස වා පණීතස්ස වා හොතනස්ස යාවද්‍යත් පාරිපුරිං. තස්ස මේ කායෝ ගරුණො අකමම්සෙනා මාසාවිතං මසෙනා හන්දාහන නිපහුම් -පෙ- ඉදා ජටය කුසින වත්පූ.

7. පුනවපරං ආවුසො හිකුණො උප්පෙනා හොති අසුම්භකො ආබාධා තස්ස එව් හොති. උප්පෙනා බො මේ අසුම්භකො ආබාධා, අක්ව කපෝ නිපහුත්තු -පෙ- ඉදා සනා මං කුසින වත්පූ.

8. පුනවපරං ආවුසො හිකුණො ගිලානාවුවයිතො හොති. අවිර වුවයිතො ගෙලකුදාතස්ස එව් හොති. අහන බො ගාලානා වුවයිතො. අවිර වුවයිතො ගෙලකුදාතස්ස මේ කායෝ දුබුලා අකමම්සෙනා අක්ව කපෝ නිපහුත්තු -පෙ- ඉදා අයම් කුසින වත්පූ.

මෙහි තේරුම මෙසේය. කුසින කම සිතට නැගෙනා තැන් අවෙකි. එයින් පලමුවෙනි දෙවෙනි කුසින වත්පූ දෙක කරන්නට ඇති වැඩක් සලකාත් කළවැඩ සලකාත් සිත් තුළ පහළ වන කෝස්ථේරය යි. යෝග හාවනා මනසිකාරයෙහි යෙදී වසන්නා කම්මාරාමාතාවෙන් මිදී විසිය යුතු ය. එය පුරුමයෙන් මැ ගුද්ධිකර ගතයුතු කරුණෙකි. නැවත වැඩවලට අතැයිමෙන් ද වැළකි විසිය යුතු ය. අවශ්‍යයෙන් ම කරන්නට වැඩක් ඉදිරිපත් වුවහොත් එය සිතට නිතර නැගෙන විට එය ද පලිබෝධයෙකි. පලිබෝධය එක්කො සිතින් ඉවත් කර දැමිය යුතු ය. නැත්නම් කමහන රකෙන ලෙසින් එයකර අවසන් කර දැමිය යුතු ය. "මටත් වැඩක් කරන්නට තිබේ. එය කරන්නට ගිය විට කයට පිඩාවේ යි. එහෙයින් මම කල් ඇතිවමැ මදක් සැතපි ගනීම්" යි සැතපෙයි. හාවනා මනසිකාරයෙහි සිත නො යොදයි. පමාවෙයි. මෙසේ නැගිනම්, වැඩක් කර අවසන් වූ විට ද, "මම වැඩක් කළේම්. මා වැඩෙහි යෝදුණු නිසා කයට පිඩා දැනුණා, එහෙයින් මදක් දැන් සැතපෙම්" යි නිදාගනියි. හාවනා මනසිකාරයෙහි නො යොදයි. පමාවෙයි. මේ අවස්ථා දෙකක් දී මැ කුසින කමින් සිත ලිනතාවයට පත්කර ගෙන පිරිහෙයි. ඉද්ධිපාදයන් පිරිහෙලා ගනී යි. මෙහි දී ඉද්ධිපාදයන් වඩා ගන්නට බලාපොරාත්තු වන යෝගාවවරයා විසින් කළයුත්තේ විරියාරම්හ වස්තු දෙක සලකාගෙන සිත කෝස්ථේරයෙන් මුදා ගැනීම යි. එයන් ඉද්ධිපාදයන්ගේ

ව�ඩීම සිදුවේයි. එහි දී සැලකිය යුත්තේ මෙසේ යි. "මට ව�ඩක් කරන්නට තිබේ. එය කරන විට මට හාවනාවේ නියම ලෙසින් යෙදෙන්නට ඉඩ නො ලැබේ. එහෙයින් කළේ ඇති වැ හාවනා මනසිකාරයේ යෙදෙමි. වෙනදුට වඩා හාවනාවේ යෙදී ඉද්ධිපාදයන් දියුණුවට පත්කර ගත යුතු ය. එසේ ම ව�ඩක් අවසන් වූ විට ද සැලකිය යුත්තේ" "මා ව�ඩෙහි යෙදෙදී දී නියම ලෙසින් හාවනාවේ යෙදී ගතනුපූරු හෙයින් වැඩ අවසන් වූ දැන් පළමු අඩුපාඩුවත් සරිලන සේ ව�ඩියෙන් හාවනා මනසිකාරයෙහි යෙදීම සුදුසු ය" යි සිතට ගෙන හාවනාවේ යෙදී ඉද්ධිපාදයන් දියුණුවට පත්කර ගැනීම යි.

තුන්වෙනි හා සිව්වෙනි කුසිත වස්තු නම්:- යන්නට තිබෙන ගමන සැලකීමෙනුත්, ශිය ගමන සැලකීමෙනුත් සිතෙහි කෝස්ප්රය පහළ කර ගැනීම යි. මෙසේ පහළ වෙන්නට ඉඩ ඇති ලිනතාව ඉද්ධිපාද දියුණුවට බාධාවෙකි. ගමන් පිළිබඳව සැලකිය යුත්තේ වැඩ පිළිබඳව සැලකු ආකාරය මැයි. විරියාරම්භයන් සලකා ගෙන වැඩ වැඩියෙන් හාවනා මනසිකාරයෙහි යෙදී කෝස්ප්රයට ඉඩ නො තබා, ලිනතාව සිතින් බැහැරකොට ඉද්ධිපාදයන් දියුණුවට පත් කර ගැනීමට උනන්ද විය යුතු ය.

5-6 කුසිත වස්තු නම් :- කුසට සැහෙන පමණ ආහාර නො ලැබීමත් ආහාර ව�ඩිවීමත් යන දෙක ය. නොද යෝගාවවරයා සලකන්නේ, "අද මට සැහෙන තරම ආහාර ලැබුන් නැත. එහෙයින් දැන් මාගේ සිරුර සැහැල්ල ය. දැන් හාවනා මනසිකාරයට සුදුසු ය යනුවෙනි. එසේ සලකා කුසිතකම මැඩගෙන සිතේ ලිනකමට ඉඩ නො තබා ඉද්ධිපාදයන් දියුණුවට පත්කර ගත යුතු ය කියා ය. ආහාරය සැහෙන්නට ලැබුණ විට ද ඔහු විසින් සලකා බැලිය යුත්තේ මේ ආකාරයෙන් මැයි.

7-8 වෙනි කුසිත වස්තු නම් :- සුඩ ලෙඩක් හට ගත් අවස්ථාවේ හා ලෙඩක් සුව වූ අවස්ථාවේත් එය ම සිත කෝස්ප්රයෙන් වසා තබා ගැනීම යි. එබදු අවස්ථාවේ නියම යෝගාවවරයා සලකන්නේ මේ හටගත් සුඩ අසනීපය ව�ඩිවුවහොත් හාවනා මනසිකාරයට ඉඩ නො ලැබේ. එහෙයින් දැන් මැ හාවනාවේ යෙදෙමි යි උත්සාහ ගැනීමත්

ලෙඩින් නැගී සිටිවිට ලෙඩ අවසථාවේ දී වූ පාඩුව දැන් ම පිරිමසා ගන්නෙම් යි උත්සායගැනීමත් එයින් ඉද්ධිපාදයන් දියුණුවට පත්කර ගැනීමත් සුදුසු ය යනුවෙනි.

ඡන්දය කෝස්ප්රය සහගත වීමෙන් මෙසේ ලිනතාව සිදුවන සැටි සලකා අලිනතාවෙන් ඡන්ද ඉද්ධිපාදය තමා ගේ සන්තානයෙහි දියුණුවට පත් කර ගත යුතු ය. මෙහි දී යෝගාවවරයා තමගේ මනසිකාරය මැනවින් පැවැත්විය යුතු ය. එය අඩුපාඩු වීමෙන් මේ දියුණුවේ මාර්ගය වැළකී යන්නට ඉඩ තිබේ.

"න ව ඇති පගහිතො හවිස්සි" යන්න ඡන්දයේ පිරිහිමට හේතුවන දෙවන කරුණ යි. මේ යෝගාවවරයා තමාගේ ඡන්දය හිත ඇවිස්සේ යන පමණට වැඩ නො කළ යුතු බව සලකයි. 1-2 "කතමා ව හික්වෙ අතිපගහිතො ජන්දා, යො හික්වෙ ජන්දා උදාචච සමපුළුණා අයං වුවති. හික්වෙ අතිපගහිතො ජන්දා" යනුවෙන් මෙය පැහැදිලි කරන ලදී. උද්ධිවිය නම් සිතේ නො සන්සුන් බව යි.

හාවනා මනසිකාරය පිළිබඳ ඉදිරිගමන සාර්ථකවීමට යෝගාවවරයාගේ සිත් තුළ කරුණු රසක් ම සම්පූර්ණ විය යුතු ය. ආසන පරිවයෙන් කය සකස් විය යුතු ය. වියසීය සමාධියත් සමග දියුණුවට පත්විය යුතු ය. සෙසු ඉන්දියයන් ද දියුණු වී එකත්වයකින් පෙනී සිටිය යුතු ය. මේ කිසිත් නො දත් ඇතැම් යෝගාවවරයේ ඉක්මනින් දාන, මාර්ග එල යන මේ උත්තරී මනුෂා ධර්මයන් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙති.

තනිකර ඉක්මන්කමින් සිදුවනුයේ මෙහි සඳහන් උද්ධිවිය යි. එය ඡන්දය නිකම් අහක යාමට හේතුවන බලවත් වරදෙකි. මෙයින් ආරක්ෂා වියපුතු බව ය මෙහි සඳහන් වනුනේ.

ඡන්දය උද්ධිවිව සහගත වන්නේ මෙයේයි:-

යෝගාවවරයා කුසලවිජන්දය සිය සන්තානයෙහි පහළ කොට ගෙන කම්මන මැනවින් මෙනෙහි කරමින් වාසය කෙරෙයි. සමාධියෙන් තොර ව වියසීය නිතර නිතර පැවැත්වීම හේතු කොට ගෙන ඔහුගේ සිත උද්ධිවියෙහි පතනය වෙයි. සිත විසිරෙයි. නො සන්සුන් කම බල

පවත්වයි. ඇතැම්හු මෙය තේරුම් ගෙන එයට පිළියම් කරන්නට නොදනිති. එයින් මිරිකි මිරිකි කාලය ගෙවති. බලවත් වෙහෙසට ද පත්වන්නාහ. පිළිවෙත ගැන ද සැක උපදච්චන්නාහ. මෙය නියම ලෙසින් තේරුම් ගත් යෝගාවවරයා වහාම සිත දෙස සලකා බලා උද්ධිවිවයෙහි සිත පතිත වී තිබන සැටි සලකා මුල් කමටහනෙන් සිත ඉවත්කාට ගෙන කළින් පුරුදු කළ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංසානුස්සති, කමටහනකට සිත යොමුකාට විත්ත සම්පහංසනය කාට, එයින් සිතේ නො සත්සුන්කම ඉවත් වී ගියපසු යළින් පුරුදු කමටහනට මැ සිත යොදා වාසය කෙරෙයි. ඔහුට යළින් නො සත්සුන්කම පහළ වන්නට ඉඩ තිබේ. එහි දී පිළිපදින්නේ මෙලෙසට ම ය. මෙසේ මොහුගේ ජන්දය නැවත්ත නැවත්ත උද්ධිවිවයෙන් ඇවිස්සී පවතිනා හෙයින් උද්ධිවිව සහගත වෙයි. ජන්දය අති පග්ගිතා වෙයි. ඉද්ධිපාද තත්ත්වයට පත්කරගත නො හෙයි. මේ දෙවන කරුණ යි.

3. "න ව අජ්ඝඩකා සංඛිතො හවිස්සති", යනු තුන්වන කරුණ යි. සතිපථියාන සූත්‍ර අවුවාවේ වික්විත්ත විත්තයට පසට විත්තය යි ද, සංඛිත්ත විත්තයට සංකුවිත විත්තයයි ද සඳහන් කරන ලද්දේ ය. ඇතුළත මැ හැකිලි ගිය සිතට මේ වහර යි. එසේ නො වන හැටියට ජන්දය දියුණුවට පත්කරගත යුතු බව ය. මෙහි අදහස වන්නේ. 1-3, "කතමා ව හික්බෙ අජ්ඝඩකා සංඛිතො ජන්දය" යනු එය පැහැදිලි කළ අයුරු යි.

දියුණුවට පත්කර ගත යුතු ජන්දය ඇතුළත මැ හැකිලියන්නේ එනම්ද තීවරණය බලපෑම හේතු කාටගෙන ය. කමටහනක සිත යොදා එය මෙනෙහි කරමින් වසන විට, නො දැනී මැ කමටහනින් සිත බැහැර වැවෙයි. නින්දට වැවෙයි. එය බලවත් වැ පැමිණිවිට පළමු විද්‍රෝහනා හාවනාවේ යෝගාවවරයා කරන්නේ ඒ නිදිමත මෙනෙහි කිරීම ය. එවිට එය නැතිව යයි. ගම් හාවනාවේ යෝගාවෙක යෙදෙන්නාට එබදු අන්දමක මෙනෙහි කිරීමක් නො මැති හෙයින් කළයුත්තේ නින්ද ආ බව තේරුම් ගෙන ජලයෙන් මුහුණ සෝදාගෙන, දෙකන් මදක් ඇද, පුහුණු කළ බණපද විකක් සඡ්ජකායනා කාට නින්ද ඉවත් කර ගැනීම ය. දවල් ගත් ආලෝක සඡ්ජකායවක් ඇතොත් එය මෙනෙහි කිරීම ද එනම්දය දුරු කරගැනීමට උපකාර වෙයි. මෙසේ කාට යළින් ජන්දය

මතුකාට ගෙන හාවනා මනසිකාරයේ යෙදෙයි. යළින් නින්ද පැමිණී විට මුලැ දී කියන ලද පිළිවෙළින් කටයුතු කාට එනම්දය දුරුකාට ගෙන, යළින් ජන්දය උපද්‍රවාගෙන හාවනා මනසිකාරයෙහි යෙදෙයි.

මෙසේ මේ යෝගාවවරයාගේ ජන්දය තීතර තීතර එනම්දයෙන් ගැවසී ගත්නා හෙයින් එනම්ද සහගත නම් වෙයි. මෙයින් ඔහුගේ ජන්දය ඉද්ධිපාද හාවයට පමුණුවාගත නො හැකි වෙයි. මෙය තේරුම් කරගෙන දිගට මැ එනම්දයෙන් නො වැඩුණු ජන්දයක් පවත්වා ගැනීමට උත්සහ ගතයුතු වෙයි. එකල එය ඉද්ධිපාද හාවයට පත්වන බව මෙයින් පහැදිලි කළ බව සැලකිය යුතුවෙයි.

4. න ව බහිඩා වික්වොනා හවිස්සති - බැහැර කාම අරමුණෙහි වැදි ජන්ද සම්පූද්‍යක්ත විත්තය තබා ගැනීම යි. කමටහනෙහි සිත යොදා වසන යෝගාවවරයාට නොදැනීම සිහින් කාම සංඡාවන් ද සිතෙහි බලපාන්නේ ය. එවිට ඉඩ ලැබුණහොත් බලවත් කාම සංඡාවන් ද සිතෙහි පහළ වන්නට ඉඩ තිබේ. විද්‍රෝහනා යෝගාවවරයා මෙනෙහි කිරීමෙන් එය පහසුවෙන් අයින්කර ගනියි. එයින් නො නැවති දිගට ම පවතිනොත්, ඔහු විසින් ද, ගම් යෝගාවවරයා විසින් ද කාමාදිනවයන් හා අභ්‍යාධිය හෝ මෙනෙහි කාට සිත යළින් කමටහනට පමුණුවා ගත යුතු ය. යළින් එසේ කාමාරමිමණයෙහි වැටුණහොත් නැවත්ත එසේ ම පිළිපැද සිත කරමක්ෂම කාට ගෙන ජන්දය පහළ කාට ගෙන කමටහන මෙනෙහි කරයි. මෙසේ දිගින් දිගට කාම අරමුණෙහි සිත වැවෙන හෙයින් ඉද්ධිපාද හාවයට පමුණුවාගත නො හැකි වෙයි. ඉද්ධිපාද හාවයට පමුණුවා ගැනීමට නම් මෙසේ ජන්ද සම්පූද්‍යක්ත සිත බැහැර අරමුණෙන් රැකගෙන කමටහනෙහි මැ තබා ගත යුතු ය. එය පැහැදිලි කෙලේ මෙසේ යි.

1-4 "කතමාව හික්බෙ බහිඩා වික්වොනා ජන්දය? යො හි හික්බෙව ජන්දා බහිඩා පක්ෂකාම ගුණෙ ආරඟ අනුවික්වොනා අනුවිසවා අයං වුවති හික්බෙ බහිඩා වික්වොනා ජන්දය" ය මහණෙහි බැහැර විසිරී ගිය ජන්දය කවරේ ද? මහණෙහි, යම් ජන්දයෙක් බැහැර පස්කම් ගුණෙහි විසිරී ගියේ ද, එහි පැතිරී ගියේ ද මහණෙහි, මේ ජන්දය බැහැර වික්විත්ත වූයේ ය යනු ලැබෙයි.

මෙසේ අතිලිනතාව, අතිපග්ගහිතතාව, සංඛ්‍යාවය, වික්විතතාව යන දේශ සතරෙන් සිත්හි ජන්දය යොදා රැකගෙන හාවනා මනසිකාරය පවත්වන යෝගාවවරයා හට සන්තානයෙහි දියුණුවට පත්කර ගත යුතු තවත් හොඳ ගුණයේ සතර දෙනෙක් වන්තාහ.

මුහු මෙසේ ය :-

1. "පවතා පුරෙ සක්කු ව විහරති" - පෙර පසු එක සමාන සංඡාවන් ඇතිව වාසය කෙරෙයි. එය විස්තර කළේ මෙසේයි.

"කථකු හික්වෙ හිකු පවතා පුරෙ සක්කු ව විහරති යථා පුරෙ තථා පවතා, යථා පවතා පුරෙ, ඉහ හික්වෙ හිකුනා පවතා පුරෙ සක්කු සූගහිතා හොති, සුමනයිකතා සූපධාරතා සූපරිවිධා පක්කුදාය, එවං බො හික්වෙ හිකු පවතා පුරෙ සක්කු විහරති. යථා පුරෙ තථා පවතා යථා පවතා තථා පුරෙ."

"මහණෙනි යෝගාවවරයා සම සංඡා ඇති වැ ගෙන කෙසේ වාසය කෙරේ ද? පළමු යම් සේ ද පසුව ද එසේ ය. පසුව යම් සේ ද පළමු ව ද එසේ ය යනුවෙනි.

මහණෙනි, මේ සපුනෙහි මහණ හට පසු පෙර සංඡාව මැනවින් ගන්නා ලදුව පවතී ද, මැනවින් සලකන ලදු වැ පවතී ද, මැනවින් මෙනෙහි කරන ලදු ව පවතී ද, ප්‍රයුවෙන් මැනවින් ප්‍රතිවේද කරන ලදු වැ පවතී ද, මහණෙනි, මෙසේ වනාහි පෙර යම් සේ ද පසු ද එසේ ය. පසු යම් සේ ද පෙර ද එසේ ය. යනුවෙන් පසු පෙර සංඡා ඇතිව වාසය කෙරෙයි.

පෙර පසු සංඡාව යනුවෙන් දක්වන්නේ පෙර පටන් පසුවත් පසුව පටන් පෙරටන් මැනවින් පැවති හැඳිනිම යි. මේ පෙර පසු බව දේශනා වශයෙන් නම් එක් ක්‍රමයෙකි. කම්බන වශයෙන් නම් වෙන ක්‍රමයෙකි. එහි කම්බන වහයෙන් පෙර පසු බව පැහැදිලි කරමි. කම්බනට ඇතුළුවීම ප්‍රස්ථය යි. එයින් ලැබ ගත යුතු රහත් බව අයිඹි. (පසුවයි) ඒ මෙසේ ය - යෝගාවවරයා මූල කරම්ප්‍රස්ථානයෙකින් විද්‍රොනාවට ඇතුළු වී, මනසිකාරය මැනවින් ගෙන යමින් ජන්ද සම්පූරුක්ත සිත අතිලිනතාවෙන් වළකා, අතිපග්ගහිතතාවෙනුත් වළකා, ඇතුළත හැකිලි

හිය බැවිනුත් වළකා, බැහැර වික්ෂිත් හාවයෙනුත් වළකාගෙන, කුඩ ගොනුන් බැඳ හසුරුවන්නාක් මෙන් ද සිවු රස්සටිකාවක් පැති සතරින් එක් පැත්තක ද නො ගටා බස්සන්නාක් මෙන් ද, සතර තැනින් එක තැනක නො රඳා සංඛාරයන් සම්මරුණය කොට රහත් බවට පත්වෙයි. මේ තෙමේ ද "යථා පුරෙ තථා පවතා" නම් වෙයි. අහිනිවේගයේ පටන් වුටියිනය දක්වා වැරදි පැති සතරින් නො කිලිරි වැ අවසන් කළ හෙයිනි. දේශනාව අනුව පවතා පුරෙ හාවය මෙසේයි :- එහි ද්වත්තීංසාකාර කම්බනහෙහි "කෙසා" පුරුව යය ඇරැණුමයි. එහි මත්පුංගය පැඟ්වාත් නම් වෙයි. මේ අනුව යෝගාවවරයා කෙශයෙන් විද්‍රොනාවට ඇතුළු වී වර්ණාදී වශයෙන් කේසාදී කොටස් ව්‍යාචස්පා කෙරෙමින් මනසිකාරය පවත්වා ගෙන ගොස් මේ කිසිතුනෙක දී අතිලිනතාදී තැන් සතරින් එකකිනුද විප්‍රකාරයට පත් නො වී මත්පුංගය දක්වා හාවනාව පමුණුවා පවත්වයි නම්, මේ පෙර යම් සේ ද, පසු එසේ යය කියයුතු වන්නේ ය. පටන් ගැන්මේ පටන් අග දක්වා එසේ යය කියයුතු වන්නේ ය. පටන් ගැන්මේ පටන් අග දක්වා ජන්ද අතිලිනතාදී සතරට අනුව වැ නො කෙලෙසනු හෙයිනි.

2. ඉහළ සේ පහළත් පහළ සේ ඉහළත් සම වැ මනසිකාරය පවත්වමින් වාසය කිරීම: මේ ඉහළ පහළ හේදය ගන්නේ ගරීරය අනුව ය. එහෙයින් ම එය පැහැදිලි කොට දක්වීමේ දී "උඩ් පාදන්තලා අධා කෙස මත්කා" යනාදීන් දෙසු සේක. මෙහි දෙයාකාරයකින් හාවනාව සම්පූර්ණ කෙරෙයි. දෙතිස් කොටස අනුව මූල පටන් අගටත්, අග පටන් මූලටත් අතිලිනතාදී ස්පාන සතරෙන් එකක හෝ නො රදි හාවනාව මූදුන් පමුණුවාලීම එක් ක්‍රමයෙකි. අනෙක් ක්‍රමය නම්, පා ඇගිලි අගපුරුකෙහි ඇටයේ පටන් ගෙන හිස් කබල දක්වා ද, හිස් කබලේ පටන් ඇගිලි ඇට දක්වා ද මනසිකාරය පැවැත්වීමේ දී අතිලිනතාදී සතර පැත්තන් එක පැත්තක හෝ නො රදි හාවනාව මූදුන් පමුණුවාලීය. ඇට රස යට පටන් උඩිටත්, උඩි පටන් යටත් සලකන්නේ මෙසේ ය : - ඇගිලි පුරුක් ඇට, විජිම ඇට, ගොප් ඇට, කෙක්බා ඇට, කලවා ඇට, කට්ටි ඇට, පිටකටු ඇට, ගෙල ඇට, හිස්කබල් ඇට යන පිළිවළට ය.

3. 1-7 මහණෙනි, යෝගාවවරයා දච්ච සේ රයත්, රය සේ දච්චත් ඉද්ධිපාදයන් වැඩෙන සේ කෙසේ වාසය කෙරේ ද? මේ සපුහනෙහි යෝගාවවරයා යම් කොටසකින්, යම් සටහනෙනැකින්, යම් වැටහිමකින් දච්චහි ජන්ද සමාධියෙන් හා ප්‍රධාන සංඛාර යන්ගෙන් යුත් ඉද්ධිපාදය වඩයි ද, හෙතෙමේ ඒ කොටසකින් ඒ සටහනින් ඒ වැටහිමෙන් රය ද ජන්ද සමාධි ප්‍රධාන සංඛාරයෙන් යෙනුත් ඉද්ධිපාදය වඩයි. යම් කොටසකින්, යම් සටහනෙනැකින්, යම් වැටහිමකින් රයෙහි ජන්ද සමාධි ප්‍රධාන සංඛාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි ද, හෙතෙම ඒ කොටසකින් ඒ සටහනින් දච්චහි ද ජන්ද සමාධි ප්‍රධාන සංඛාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, යෝගාවවරයා දච්ච සේ රය ද, රයෙහි සේ දච්ච ද මෙසේ ඉද්ධිපාදයන් වඩමින් වාසය කෙරෙයි.

මෙයින් පැහැදිලි වන අදහස මෙසේ යි :- යෝගාවවරයා කම්මතන් අරමුණෙනි සිත යොදා ගෙන මෙනෙහි කෙරෙමින් වාසය කෙරෙයි. ඇතැම් විට ඔහුගේ මෙනෙහි කිරීම දච්ච කාලයෙහි අතරින් පතර අතිලිනතාදිය තිසා කැඩී යන්නට පුළුවන. මැනවින් කම්මයෙන් ඉක්මන් නොවී සිහියෙන් සම්පර්ක්ක්‍යායෙන් යුතුව සද්ධාදී ඉන්දිය ධර්මයන් දියුණුවට පත් කොට ගත් යෝගාවවරයා උදේ අවධිවීමේ අවස්ථාවය යි වෙන්කොට දැක්වීය නොහෙන සේ කම්මතනෙහි සිත යොදාගෙන වාසය කරන්නේ අතිලිනතාදි සතර අවස්ථාවනට අසුනොවී ගෙන ය. මුළු දච්ච කාලයේ මැ පිණ්ඩපාතය සඳහා ගමන, තැම, දත්වැළදීම, අනුත් හමුවීම යන මේ හැම ත්‍රියාවක් මැ මෙසේ අතිලිනතාදි සතර පළිබේදයනට අසු නොවන සේ මැනවින් සිදු කෙරෙයි. මෙසේ දච්ච කාලයෙහි මැනවින් සිදුකොට, රෝ කාලයෙහි ලිනතාදියට අසුවී නම්, මේ තුන්වන අවස්ථාව සම්පූර්ණ වන්නේ නැත. රාත්‍රී කාලයෙහි මෙන් දච්ච කාලයෙහිත්, දච්ච කාලයෙහි මෙන් රාත්‍රී කාලයෙහිත් සමවැ අතිලිනතා, අති පග්ගිත්තා, සංඛ්‍යාතා, වික්‍රීතා යන සතර පැත්තට අසුනොවී මැනවින් හාවනා මනසිකාරය පවත්වා ලන්නට හැකි වෙතොත් මෙහි සඳහන් කළ ඉද්ධිපාද දියුණුව සැලසුණෝය යි නියමයෙන් කිය යුතු ය. මෙබදු අවස්ථාවකට පත්වන යෝගාවවරයනුත් ඇද්ද යි සැක නො කළ යුතු ය. සිටිති.

4. 1-8 මහණෙනි, යෝගාවවරවරයා කෙසේ නම් කිසිවෙකින් නො බැඳුණු පිරිසිදු වැ එලිවිගිය සිතින් යුතු වැ ප්‍රහා සහිත වඩන්නේ ද? මහණෙනි, මේ බුද්‍යසුහනෙහි යෝගාවවරයා ආලෝක සංඡාව මැනවින් පුහුණු වෙන් ගන්නා ලද ද, දිවා සංඡාව මැනවින් පුහුණුවෙන් පිහිටුවා ගන්නා ලද ද, මහණෙනි, මෙසේ වනාහි යෝගාවවරයා කිසිදු බාධාවකින් නො බැඳුනු එලිපෙහෙල වූ සිතින් යුතු වැ ප්‍රහා සහිත සිත වඩයි. (සප්පහාසං වින්තං හාවති.)

මේ සූත්‍ර පුදේශයෙහි අර්ථය පැහැදිලි කර ගැනීමට මෙහි මැ අග යෙදී ඇති “සප්පහාසං වින්තං හාවති” යන්න මැ උපකාරයට ගත මතා වෙයි. ප්‍රහාව සහිත වූ සිතක් වැඩිමට හෙවත් සිත ප්‍රහාවයෙන් සමන්වීත කරගැනීමට උපකාරක ධර්මයන් “ආලොක සක්කුදා සුගහිතා හොති” යනාදීන් දැක්වූ බව ද සලකාගත හැකි වෙයි. සිත ප්‍රහා සහිත කරගැනීමේ අවශ්‍යතාව දක්වා නැතත් අවුවාවෙන් එය ටිනමිද්ද විනෝදනයට හේතුවන බව පැහැදිලි වෙයි.

මෙසේ සියල්ල එකතු කොට සලකන විට, ඉද්ධිපාදයේ දියුණුවට පටහැණී වූ ඇතුළත ටිනමිද්ධයෙන් හැකිලි ගත් සිත එයින් වළකාලන්නට මේ සජ්පහාස සිත වැඩිය යුතු බව නිගමනය කළ නොහෙන්නේ නැත. සිත ප්‍රහාසහිත කර ගැනීමට ආලෝක සංඡාවත්, දිවා සංඡාවත් උගත යුතු බවත් මැනවින් පිහිටුවා ගත යුතු බවත් මෙහි සඳහන් වෙයි. ආලෝක සංඡාවත්, දිවා සංඡාවත් දෙකම එකක් බව අවුවාව කියයි. ආලෝක සංඡාව සිත් තුළ පහළ කරගන්නා පිළිවෙළ මෙසේ ය :-

යෝගාවවරයා එලිමහන් පෙදෙසක හිඳගෙන ආලෝකය දෙස බලාගෙන කළේගෙවයි. කළක් ඇස් දළ්වාගෙන ද, කළක් ඇස් පියා ගෙන ද ඉන්නා ඔහුට ඇස් පියාගත් විටත්, ඇස් දළ්වා ගත්තහුට මෙන් මැ සමාන වැ ආලෝකය වැටහේ නම් එය ආලෝක සංඡාව හටගත් අවස්ථාව යි. එය නොදු පුහුණු වී යයි කිය යුත්තේ රාත්‍රීයෙහි ද එසේ ම දැනෙන විට ය. සාධියිත නම් මැනවින් අධිශ්චිතය කරන ලද්ද ය. මැනවින් තබන ලද්ද ය. මැනවින් පුහුණු වට පත් කරන ලද්දා වූ යම් ආලෝකයෙකින් කම්මා තුළ පහළ වූ ටිනමිද්ධය දුරුකොට ජන්දය උපද්‍රවාගෙන කම්මතන

මෙනෙහි කෙරෙයි නම් ඔහුට දිවා සමයෙහි ද ආලෝක සංයුත්ව සූග්‍රහීත යයි කිය යුතු ය. රාත්‍රී සමයෙහි හෝ දිවා සමයෙහි හෝ යම් ආලෝකයෙකින් උපන් රීනමිද්ධය දුරුකොට කමටහන මෙනෙහි කෙරෙයි නම් රීනමිද්ධය දුරුකිරන ආලෝකයෙහි උපන් සංයුත්ව සූග්‍රහීත ආලොක සංක්‍රෑණා නම් වෙයි.

මෙහි දක්වන ලද්දේ අහිඟා සය ලබා ගැනීමට පාදක ඉද්ධිපාද හෙයින් පෙළ අනුගමනය කරන ලද්දේ ගම්පය බව සැලකිය යුතු ය. විස්තරයේ දිවිද්‍රිගනා යෝගාවවරයන්ගේ ද ප්‍රයෝගනය සඳහා විදිරිගනා මනසිකාරයට අදාළ උගැන්වීම් ද දක්වන්නට සිදුවිය. මෙහි අන්තිම කොටසෙහි රීනමිද්ධය දුරු කරගැනීම සඳහා ආලෝක සංයුත්ව දක්වන ලද්දේ ද එහෙයිනි. විදිරිගනා භාවනා මනසිකාරයෙහි යෙදෙන යෝගාවවරයාගේ සති සම්පර්ක්‍යාදය මැනවින් පවතිනවා නම්, සමාධිය හොඳ නම් මෙනෙහි කිරීම මාත්‍රයන් ම රීනමිද්ධ නීවරණයන් දුරු කරගත හැකිවෙයි. නින්ද ද මෙනෙහි කිරීමෙන් නැති වී යන බව සැලකිය යුතු ය. විදිරිගනාවේ යෙදෙන යෝගාවවරයා හට විදිරිගනා බලයෙන් මැ ආලෝකයක් පහළ වන සැටි ද ප්‍රසිද්ධ ය.

විරිය ඉද්ධිපාද, විත්ත ඉද්ධිපාද, වීමංසා ඉද්ධිපාද යන මේ ඉද්ධිපාද තුන පිළිබඳව ද සියලු විස්තර හා පැහැදිලි කිරීම් ද මෙහි දක්වන ලද ක්‍රමයන් අනුව සලකා තේරුම් ගත යුතු ය. විදිරිගනා යෝගාවවරයනට ද ඉද්ධිපාදයන් ආවශ්‍යක බව මුළු දී පැහැදිලි කරන ලදී. එහෙයින් තමා ගෙන් මැ තමා ලබාගත යුතු වන උපකාරය නම් මේ අයුරෙන් ඉද්ධිපාදයන් තම සන්තානයෙහි දියුණුවට පත්කරගැනීම බව විශේෂයෙන් සලකා බලා ඒ ග්‍රෑශ්‍ය සංද්ධිපාදයන් ක්‍රමයෙන් තමා තුළ දියුණු කර ගැනීමට යෝගාවවර පිංවතුන් උත්සාහ ගත යුතු ය. යෝගාවවරයාට තමාගෙන් ලැබෙන උපකාරය මෙය සි.



4

විදිරිගනා කාන්ත්‍යය.

අනාදීමත් කාලයන් තුළ කෙලෙසුන්ගෙන් ලැබුණු පිඩා විපත්තින් ගණනින් දක්වාලිය තො හැකි ය. තාවකාලික ව මේ කෙලෙස් යටපත් කරන අවස්ථාවන් දෙකක් (රුපාවච්ච හා අරුපාවච්ච) පිළිබඳව ය මෙයට මුළුන් සඳහන් කළේ. ඒ යටකිරීම දිරීස කාලීන වුවත් හැමදාම ඒවා යටපත් තොවී යනු ඇත. එසේ නම් ඒවා පැන නැගීමට සුදුසු කරුණු ඉදිරිපත් වන විට යළින් මතුවී පිඩා කරන්නට විපත් සාදා දෙන්නට සැරසෙන බව කිව යුතු තො වේ.

මාර්ග එල ලැබීමෙන් සැලසෙනුයේ සඳාකාලිකව කෙලෙස් බලය සිද දැමීම ය. එයින් ලැබෙන සැනසිල්ල ද සඳාකාලික ය. එය සිදුවනුයේ ලෝකෝත්තර බල ගක්තිය සැලසීමෙනි. එය සඳහා උපයෝගී වනුයේ විදිරිගනා භාවනා ක්‍රමය සි. මේ විදිරිගනා කථාව ඒ සඳහා ය.

මැනවින් පුරුදු කළ සති සම්පර්ක්‍යාදය ඇති යෝගාවවරයා හට තො වැරදි ආනිසංස රසෙක් ම ලැබෙන්නේ වෙයි.

1. භාවනා මනසිකාරය පවත්වන්නේ සංස්කාර ධර්මයන් අරමුණු කරගෙන ය. එසේ සංස්කාර ධර්මයන් අරමුණුට ගෙන මනසිකාරයේ යෙදෙන විට, මුළුන් සිතට ලැබෙන්නේ ප්‍රයුජ්‍යා ය (සම්මුති) සි. සලකීණ නම් වූ මේ මනසිකාර විත්ත පරම්පරාව මේරීමට පත් වන කළේ, ප්‍රයුජ්‍යා බිඳීගෙන, පරමාර්ථය මතුවන්නට පටන් ගනියි. එකළේ යෝගාවවරයා හට වැඩියෙන් පහළ වන්නේ ලක්ණාරමණික විපස්සනා සිත් සම්බන්ධ සි. එවිට සංස්කාර ධර්මයන් පිළිබඳ වී පවත්තා ලක්ණය හා සාම්බන්ධ ලක්ණය ද ප්‍රකට වී දැනෙන්නට පටන් ගනියි. මේවාට අහිජ්‍යාදා දානුණ - පරිජ්‍යාදා දානුණ යන නම් ව්‍යවහාර කරනු ලැබෙනි.

මේ විත්ත පරමිපරාවන් නිතර නිතර පහළවන සන්තානයෙක ගක්තිය ද උසස් වෙයි. මෙවා තු හේතුක කුගල ජවනයෝ ය. ඒ ජවනයන්ගේ දියුණුමෙදෙනිය වාරය ඉතා දීප්තිමත් වැ මේ ආත්මයෙහි විපාක දෙන සූඩ වෙයි. මෙය උසස් මැ ලාභයෙකි.

2. විදුරුණා භාවනා මනසිකාරය ආරම්භ කරන යෝගාවවරයා ප්‍රතිඵල ගැන සිත යෙදිය යුතු නො වේ. ප්‍රථිඵලයන් ගැන විශ්වාසය තිබිය යුතු ය. එහෙත් ඒ ප්‍රථිඵලයන් ගැන ආංශ බන්ධනය භානිකර ය. මැනවින් භාවනා මනසිකාරයේ යෙදෙන්නා හට ආරම්භයේ පටන් මැ සන්තානයෙහි ප්‍රතිඵලයේ එක් රස් වන්නාහ. එවා ඔහුට තෙරුම් ගත හැකි වන්නේ භාවනා ක්‍රියාවේ තරමක් ඇතට ගමන් කිරීමේදී ය.

3. භාවනා මනසිකාරයේ පහසුව කුමයෙන් ඉඩේ ම සිදුවෙයි. අවචින් ගලා එන විතරක සාගරය මදක් හෝ මැඩ ගන්නට ප්‍රථිඵලයන්වීම බලවත් ම ගක්තියකි. මේ අනුව පහළ වන විශි පස්සද්ධී ආදියට නො රවිටි, මනසිකාරයේ යෙදෙනොත් තව තවත් විශේෂ ලාභ රාජියකට හිමිකම් කිමට හැකි වන්නේ ය.

කරුණු මෙසේ හෙයින් ප්‍රථිඵලයන් ගැන නො සලකා මනසිකාරය කඩ නො කොට කරගෙන යාමට අවවාද කරමි.

4. තවද භාවනා මනසිකාරයේ යෙදෙන්නා විශේෂ ගුණ රාජියක් තමා තුළ යත්තයෙන් පහළ කරගත යුතු ය. තමාගේ ප්‍රථිඵලයන්කම් හපන්කම් අනුව නගින අත්තුක්කංසනය ද, අනුන් පහත් කොට සැලකීම හෝ ප්‍රකාශ කිරීම වන පරවම්හනය ද තමන්ගේ සිත තුළ පහළ වෙන්නට ඉඩ නො දිය යුතු ය.

5. භාවනා මනසිකාරයේ යෙදෙන බොහෝ දෙනාට ඒ භාවනාව තරමක් දුරට දියුණු පැත්තට හැරෙන අවස්ථාවේ තමා තුළ පහළ වී ඇති ගක්තිය ගැන සැලකීමෙන් තමාට උපදෙස් දෙන ගුරුවරයන්ගේ දැනුම් පසු කරගෙන තමාගේ දැනීම දියුණු වී ඇති බව ද වැටහෙන්නට පටන් ගනියි. එයින් හෙතෙම මුළා වේ වැටෙයි. උපදෙස් ගැන තැකීම අඩුවෙයි. තෙමේ ද නොයෙක් විදියේ අත්හදා බැලීම් ආදියෙහි යෙදෙයි. ඇතැම් විට ගුරුවරයාගේ උපදේශයට වඩා තමා සලකාගත් උපදේශය

අර්ථ සාධක බව පෙනෙයි. මෙයින් හෙතෙමේ වැරදි හැඟීමක් පහළකර ගනියි. “දැන් මට ගුරුන්ගේ උපදේශ අවශ්‍ය නැත.” යනුවෙනි. මේ පුද්ගලයා ද ඉක්මනින් පිරිහෙයි.

6. යෝගාවවරයන් තුළ බොහෝ විට මුල් කාලයේ ද විතරක නිසා මනසිකාරයට බලවත් බාධා පහළ වෙයි. නො සිතු අන්දමේ විතරක ඉදිරිපත් වී භාවනා මනසිකාරයට හරස් වී බාධකව පවති යි. ඇතැම් විට මේ විතරක ඇතැමුන් හට එක්තරා වේලාවක වැඩි වැඩියෙන් පහළ වන්නට පටන් ගනියි. මේ විතරක පැමිණී පසු වළක්වා ගැනීම පහසු තැක්. කමටහන් නවත්වා එහිම සිත් යොදා ගෙන ඉන්නට සිදුවනු ඇති. මෙය හොඳින් සැලකිය යුතු තැනෙකි. මෙහි මුල් වැරද්ද තමා නො දැනීතත් තමා අතේ ම ය විතරකයක් වශයෙන් යම් සිතිවිල්ලක් පහළවන විට ම, නො සලකා හැඳීම, එයට ඉඩ දීම, එක්තරා ආශ්වාදයක් එයින් ගැනීම එයට යම්තම හෝ සතුවුවීම යන මේ වැරදි ඔහුගෙන් සිදුවෙයි. මෙවා වැරදි යයි ඔහුට නො වැටහෙයි. එහෙයින් එයට ඉඩ ලැබේමෙන් එය දියුණුවට පත්වෙයි. අන්තිමයේ ද නවත්වා ගැනීමට යත්තයක් කළත් එය ද අසාර්ථක වේ. නො යෙක් ලෙසින් පෙළෙන්නට සිදුවීම හෝ භාවනාව නවත්වා සිටින්නට හෝ සිදුවීම මෙහි ප්‍රථිඵලය යයි. එහෙයින් පළමුවෙන් ම විතරකයනට ඉඩ නො ලැබෙන ලෙසට පරිස්සම් වීම සුදුසු ය.

මෙයට කළ සුනු ප්‍රතිකර්මය.-

මේ විදියේ විතරක නිසා පීඩා නො විදින්නට නම් සතියත් සම්පර්ක්ක්ෂයත් හොඳට තබාගෙන ඒ අනුව සිහියත් නුවණත් යොදාලීම ප්‍රධාන ම ප්‍රතිකර්මය යි. සූඩ හෝ ප්‍රමාදයක් හේතු කරගෙන ය විතරකයන් තමන් හට ඉඩ ලබාගන්නේ. සති සම්පර්ක්ක්ෂය තිබෙන තැන ප්‍රමාදයට ඉඩ තැක්. එහෙයින් විතරකයේ අධිපති කම නො කරති. පින්වත් යෝගාවවරය, ඔබ ම මෙය මැනවින් සලකා බලන්න.

දෙවන වරද නම් පහළ වූ විතරකයට ඉඩදීම ය. එනම් ඒ ගැන එක්තරා අන්දමකින් සතුව සිතක් පහළ කරගැනීම ය. මෙයින් බලය ලැබූ විතරකය තැවත තැවත ද පහළ වන්නට පටන් ගනියි. එයින්

පටන් ගත් හොඳ විතරකාවලිය අන්තිමට නරක අතට හැරී යයි. යලිත් විතරකය බල පා නම්, නුවණ යොදා මැනවින් මෙනෙහි කළ යුතු ය. නුවණ යොදා මැනවින් මෙනෙහි කිරීම නම් පහළ වූ විතරකයන් ඒ සම්බන්ධ සිතත් ආදිනව සහිත වැ සැලකීම එක් ක්‍රමයකි. අනෙක් ක්‍රමය නම්, ඒ විදියේ විතරකයක් පහළවීමට හේතුව සැලකීම ය. ඒ හේතුව වූ සිතිවිලිවලට හේතුව මෙනෙහි කිරීම යනාදී ක්‍රමයෙන් මුල දක්වා මෙනෙහි කර ගෙන යාම ය. මෙසේ මෙනෙහි කරගෙන යන්නාහට ගොලාගෙන ගිය විතරක බාරාව නවතින්නට පූජාවන. මෙසේත් ඒ විතරක නො සංසිදුනේ නම් පාඩම් ඇති ධර්ම කොටසක් සංක්ධායනා කළ යුතු ය. නොයෙක් විදියේ දහම් කොටස් සඳහන් අත්පොත එලියට ගෙන එහි සඳහන් බුදුරුණ ආදිය තරමක් හඩ නගා සංක්ධායනා කළ යුතු ය. කුඩා වතක් පිළුවෙතක් සලකා බලා එයට ම සිත යොදා කරගෙන ය යුතු ය. ලොකු වැඩිට අතැයිම හොඳ නැත. මේ ක්‍රමයන් අනුගමනය කිරීමෙන් ඉක්මනින් ම ගලන විතරක බාරාව නැවති යනු ඇත. සිත තැන්පත් වීමෙන් තම අහිමතාර්ථ සිද්ධිය මුදුන් පත් වෙනවා ඇත.

සිත් තුළ පහළ වන විවිධ සිදුවීම් :-

තවද, ඇතැම් විටෙක යෝගාවවරයාගේ සිත් පුදුම ආකාරයෙන් විවිධ සිදුවීම් පහළ වෙයි. ඇතැම් විටෙක නැවති තිබීම සිදුවෙයි. ඇතැම් විටෙක ඉහළයාම ද, පහත වැටීම ද සිදුවෙයි. මේ සිදුවීම් පිළිබඳ ව කළ ඇති වැ යෝගාවවරයා තේරුම් ගෙන විසිය යුතු ය. එයින් සිත් පහළ වන නො සන්සුන් ගිවෙලට ඉඩ නො ලැබේ.

මෙයින් පළමු කොට සිත් වැටීමේ ස්වභාවය ගැන යම් කිසිවක් කිවයුතු ය. කෙලෙසුන් හා මුසු වූ සිතුවිලි යෝගාවවරයා හට පරිභානිකරය. ඇතැම් විට පින්කම් ස්වරුපයෙන් මේවා පහළ වෙති. ඇතැම් විට ඉතා සියුම් ලෙසින් පහළ වෙති. කවර ක්‍රමයක හෝ එබදු සිත් පැවතුමක් පහළ වුවහොත් ඒ යෝගාවවරයාගේ සිත පුදුම ලෙසින් නො සිතු අන්දමෙකින් පිරිහි යයි. මේ සිදුවීම උසස් යෝගාවවරයෙනට ද කම්මාරාමතා, සංගේකාරමතා, රෝගිතාදී වශයෙන් ප්‍රමාදයේ වැටීම හේතුකොට ගෙන ලැබේ.

මිහුට එය යලිත් මුල් තත්ත්වයට ගැනීම දුෂ්කර කාය්සීයෙක් වෙයි. ඔහුට බොහෝ කළක් තැවෙන්නට ද සිදුවෙයි. එසේ හෙයින් තමා ලබාගත් ගුණය නොපමාව රක ගැනීම හැමදෙනා විසින් ම උත්සාහ ගතයුතු බව සැලකිය යුතු ය.

සිත් පහත වැටීමේ ස්වභාවය තේරුමැගැනීම අපහසු නැතැයි සිතම්. නැවති යාම ද ඇතැම් යෝගාවවරයන්ගේ වැඩ අනුව දකින්නට ලැබේ තිබේ. මෙය කමටහන් මෙනෙහි කිරීමේ ක්‍රමය වරදවා ගැනීමෙන් බෙහෙවින් සිදුවනු දක්නට ලැබේ. එය නිසි අයුරින් පවත්වන විට, නුවණ මෙහෙයවාලීමෙන් මෙනෙහි කරන විට ඉදිරි ගමන මැනවින් සිදුවෙයි. උනන්දුවේ පමණට වැඩ නැතිවීම ද තවත් කරණකි.

අතිත හවයන්හි තබාගත් පැතුම් ද ඇතැමුන්ගේ හාවනාවේ ඉදිරි ගමන වැළකී යාමට හේතුවන සැරී දක්නා ලැබේ. එබදු නැවතුම් විද්‍රුණනා යානය දියුණුවට ගොස් සංඛාරුපෙක්ඛා අවස්ථාවේ ද ය ලැබෙන්නේ. එහි ද එබදු සිදුවීම් තිරණය කර ගැනීම අපහසු නැත. ඒ පුද්ගලයාට මැ එහි තතු මැනවින් එලිපෙහෙලි වී යන හෙයිනි. අධිෂ්ථානාදිය එයට උපකාර කරගත හැකි ය.

මේ හවයේ දී හෝ අතිත හවයෙක දී හෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද, නවලොවුතුරා දහම් කෙරෙහි ද, පය්සාප්ති ධර්මය කෙරෙහි ද, ප්‍රතිපත්ත ධර්මය කෙරෙහි ද, ආයෝ සංසයා කෙරෙහි ද, තමන්ගේ කයින් ද, වනයෙන් හා සිතින් ද යන තුන් දොරින් සිදු වූ යමිකිසි වරදක් ඇත්නම් එයට උපවා ද අන්තරාය කර්මය සි කියනු ලැබේ. එය තුනුරුවන් හා ගුණවත්න් ද කමා කරවා ගැනීමෙන් සන්සිදී යයි. බාධාව මගහැරයි. ඉදිරි ගමන සැලසෙයි.

සිත් හැංගි ගන්නා සැටි.

නො පසුබට වියාසීයෙකු යෙදී හාවනා මනසිකාරයෙන් පසුව යෝගාවවරයා කර්මස්ථානාවාය්සීයන් වහන්සේ වෙත පැමිණ මෙසේ කියයි :-

“ස්වාමින් වහන්ස, කළින් මාගේ හාවනාව හොඳින් පැවතුණා උදයබිය යානය පහළ වුණා. ඉන්පසු හඩිංග යානයන් පහළ වුණා.

රේලගට සංඛාරුපෙක්බාවත් පහළ වූණා. දැන් උදයබිඟය දැනී සංඛාරුපෙක්බාවට ගොස් නැවති තිබෙනවා. එයින් එපිටට මෙහෙහි කිරීමට සිතවත් අසුවෙන්නේ නැහැ.”

ආචාර්යීයන් වහන්සේ ඔහුගේ කර්මස්ථානය ගුද්ධ කර දීමට මෙසේ විමසා බලයි.

- | | |
|-------------|---|
| කර්ම | - ඔබට උදයබිඟය භෞදින් වැටහුණා ද? |
| යෝ | - එහෙමයි, භෞදට වැටහුණා. |
| කර්ම | - ඒ කොහොම ද? උදයබිඟය වැටහුණේ? |
| යෝ | - ආනාපාන දෙක කැඩී කැඩී යනවා දුටුවා. |
| කර්ම | - එපමණ ද? |
| යෝ | - නැහැ, භාග ඇානයන් දැක්කා. |
| කර්ම | - එපමණ ද? |
| යෝ | - කළින් තවත් සිදුවීම දුටුවා.
ආදිනව ඇාන - හය ඇාන..... |

කර්ම - පින්වත, ඔබ පවත්වාගෙන යන කමටහන් වැඩ පිළිවෙළ කීප පළකින් පිරිසිදු කර ගැනීමට සිදුවී ඇති බව සලකන්න. එහි දී මුලින් ම සිතට ගත යුත්තේ විද්‍රෝහනා මනසිකාරයේ යෙදෙන යෝගවර පින්වතාට එහි ලැබෙන ඇානයන් තීරණය කිරීම නූසුදුසු බවයි. තමා අපුරු කරන ගුරුතුමා එය තීරණය කරනවා ඇති. සුදුසු විටක දී ඒවා පැහැදිලි කර දෙනවා ඇත. “ගුරු කෙනෙකුන් නැතිව එකලාව හාවනා මනසිකාරයේ යෙදෙන්නා ගැන කෙසේ ද?” යනුවෙන් මෙහි දී ප්‍රශ්නයක් මතුවෙනවා ඇති.

එයට පිළිතර : ඔහු එකලාව හාවනාවට බැස්සේ එබදු තීරණයක් කර ගැනීමට සමත් හෙයිනි. ඔබ වැන්නන් එසේ නො වන බව තදින් සිතට ගත යුතුයි යනු යි. එසේ ම ඔබ සිතා ගෙන තීරණය කරගත් උදයබිඟය ඇානය ද නියම උදය වය ඇානය නො වේ. එය සංස්කාර කොටසක උදය වය දෙක පිළිබඳ දැනීම් මැත්‍යයෙකි. නියම උදයබිඟය ඇානය සම්පූර්ණවීම නො නවත්වා මැනවින් හාවනා මනසිකාරයේ දී මතුවට සිදුවීමට ඉඩ තිබේ.

තවද, විද්‍රෝහනා ඇානයන් පහළවීමේ දී මුල සිට ක්මිකව එකින් එක උපකාර ලැබේමෙන් හේතුවෙන් සම්බන්ධයෙන් අර්ථවත් බවට පත්වීම වෙයි. මුලින් එක ඇානයක් වරක දී මතුවෙයි. රේලගට අතරක දී දෙවනුව ලැබෙන ඇානයක ජායාව පෙනෙයි. අතර වෙනත් සිතිවිලි නිසා නැතිවී තිබුණා. එහෙයින් මෙය නියම ඇානය විය නො හැකි ය.

නාමරුප පරවිශේද ඇානය ආකාර දහයකින් පිරිමෙන් රේලග පවිචය පරිග්ගහ ඇානය මතුවෙයි. එය පිරිමෙන් සම්මසන ඇානය මතුවෙයි. එයත් පිරිමෙන් උදයබිඟය ඇානය මතුවෙයි. එය පිරිමෙන් භාග ඇානය මතුවෙයි. මීලගට හය, ආදිනව, නිබැඳා, මුණ්ද්වීතුකම්තා, පටිසංඛා යන මේ ඇානයන් මතු වී පිරිමෙන් සංඛාරුපෙක්බාව පහළ වන්නේ අන්තිම වරට ය.

මෙහිදී මුලින් සඳහන් කළ, නාම රුප පරවිශේද ඇානය මතුවන විට ඔහුගේ දැනීම පලමු පටන්ගත් සැරියෙන් ආනාපාන දෙක එකින් එකට වෙන් වී, එකක් තුළ වෙන් වෙන් ව වැටහිම් ඇතිව දැනීම මතුවිය යුතු ය. එයට අනතුරුව එයට සම්බන්ධ පයවි-ආපෝ-තේපෝ-ධාතු කොටස් එකින් එක වෙන් වෙන් වී තුවනුට අසු වී මතුවිය යුතු ය. එයින් පසු ස්කන්ධ කුඩාවට ම සම්බන්ධව ඇති රුප ධර්මයන් හා නාම ධර්මයන් ද එකතු වී මතුවී දැනීමට අසුවිය යුතු ය. මෙසේ නාමරුප පරවිශේද ඇානය සම්පූර්ණ වෙයි.

දැන් ඔහුගේ එකග්ගතාව ද සම්පූර්ණ යයි කිය යුතු ය.

එ මෙසේ යි :-

- අතිතයට දීවීම නැත.
- අනාගතයට දීවීම නැත
- රාගයෙන් ඇලීම නැත
- ද්වේෂයෙන් ගැටීම නැත.
- විනමිද්ධයෙන් හැකිවීම නැත
- ර්ද්දවිවයෙන් විසිරීම නැත.

ඉන්දිය ධර්මයන් එක රස වී ඇත. (සද්ධා - විරිය - සති -සමාධි ප්‍රස්ද්‍යා යන ඉන්දියයයෝ එක ක්‍රියාවකින් සම්බන්ධ වී ඇත.) මෙහි

සඳහන් සදුධා-පක්ෂීයා සහ සමාධි-විරිය යන යුගල ධර්ම සමව වැඩි ඇත. එයට පූදුපූ විරිය පැවතී ඇත. නැවත නැවත සමාධිය අරමුණේ පැවතීමෙන් ආසේච්නය සිදු වී ඇත.

මෙ අංග දහය සම්පූර්ණ විමෙන් සමාධි විත්තයේ දියුණුව සැලසිය යුතු ය. මෙ අවස්ථාවට පත් සිත අධ්‍යාත්මයට ගොමුකරන විට ද සත්ත්ව පුද්ගල මෙත්වයෙන් වෙන්ව නාමරුප සංඛාර රාඛියක් ලෙසට වැටහිම සිදුවිය යුතු ය. පිටතට සිත ගොමු කරන විට ද එසේ විය යුතු ය. මෙ නාම රුප පරිවිෂ්ද යානයේ ස්වරුපය සි. මෙයින් දිවිධි විස්ද්ධිය සැලසේ.

මෙම දැක්වූ අදහස් අනුව සැලකීමෙන් පවතින පරිගණ ක්‍රාණකය මතුව ප්‍රකට වන සැටිත්, එය සම්පූර්ණ වන සැටිත් සුදුසු සේ තේරුම් ගත යුතු වෙයි.

මිළයට ඔබේ සිතේ තත්ත්වය ගැන සිතා බලමු. ලොකු අඩුපාඩුවක් නිසා ඔබේ සිත දුබල ගතියකට වැරී ඇති සැටි පෙනෙයි. භාවනා මතසිකාරයට හිනැකම තිබේදී ම මෙහේ භාවනා අරමුණේ සිත නො පැතිරෙන්නේ යම් කිසි දුබලතාවයට සිත වැරී යාම හේතුකාට ගෙනය. මේ හේතුව විමසා දැනගත යුතු ය. අසල්ලින නම් සිතේ නො සැයැවූ බව යි. දැන් මේ සිදු වී තිබෙන්නේ සල්ලින භාවය යි. සිත හැඟී යාම යි. ලින වීම යි. සංකෝචනය යි. දැන් කළ යුත්තේ ප්‍රසාදයත් සංවේගයත් වැශෙන අත්දමට බුද්ධානුස්සති මරණ සති කම්ටහන් අලුත් කරගෙන මතසිකාරය පළඳු කර ගැනීම යි.

පයිවි ධාතු, ආපේෂ් ධාතු යන කොටස් නැවත තැවත සලකා බැලීම වක්බූ විශ්දානාදී විශ්දානා ධාතු සලකා බැලීම, එසේ ම වක්බූ සමරස්සාදී එසස කොටස් ද, වක්බූ සමරස්සරුදී වේදනා කොටස් ද, රුප සංක්දාදී සංක්දා කොටස් ද, රුප සංක්දාවතනාදී වේතනා කොටස් ද, යන මේවා පැහැදිලි සිතට වැටහෙන සේ මෙනෙහි කිරීම පැවැත්විය යුතු ය. යළිත් සති සමාධි සම්පර්කංශ දරමයන් වැඩින කළේහි සිතේ හැකිලීම නැති වී කායෝක්ෂම වනු ඇත. මෙම අවවාදය ඇසීමෙන් සිතේ හැඟීම තේරුම් ගත යෝගාවචරයා නියම ලෙසින් ඉදිරියට හාවනාවේ යෙදී ස්වකිය හාවනාව සාර්ථක කරගන්නේ ය.

යොගාවලරයන්ගේ භාවනා මනසිකාරාවස්ථාවන්හි ලැබෙන මේ විත්ත සංකෝචනය තේරුම් ගෙන එයට හේතුන් මැනවින් පරික්ෂා කොට තේරුම් ගෙන සූදුසු අන්දමින් ප්‍රතිකර්ම කිරීමට සිතට ගත යුතු ය.

මෙහි 49 වෙනි පිටුවේ සඳහන් පරිදි අස්සත් හිමියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිපරිවෙට දේශනාව මෙසේ යි :-

බුද්ධිම්‍යාණෝ “අස්සේන්ටයෙනි, එය කිමැ හි සිතන්තෙහි ද? රුපය නිතා ද? අනිතා ද?”

ଅଚ୍ଛେତ୍ର ହିମି “ଜୀବାମିନୀ ଲାଯ ଅନିତସ ଯ”

බුදුහිමියාණෝ "යමක් අනිතය නම් එය සැප දී? දුකා දී?"

ଅଜେଷତ୍ର ହିମି “ଜୀବାତିନି ଦୂକଦି”

බ්‍රුහිමියාණෝ "යමක් වූ කලි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන සුපු
නම්, මෙය මගේ ය, මෙය මම වෙම්, මෙය මගේ
ආත්මය වේය සි සැලැකීමට සඳසු ද?"

අස්සන් හිමි “ස්වාමිනී. එය එසේ සැලැකීමට සුදුසු තැබ.” (වේදනා සංක්ෂා සංඛාර විස්තරණ ගැන ද මෙසේම්ල යි)

“එළඹයින් අස්සන්, මේ සංඡකාර ලෝකයෙහි අතින
වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, අධ්‍යාත්මික වූ ද,
බැහැර වූ ද, ඕලාරික වූ ද, සුඩුම වූ ද, තීන වූ ද,
ප්‍රණීත වූ ද, දුර වූ ද, සම්ප වූ ද, යම් කිසි රුපයෙක්
වේ නම්, ඒ හැම රුපයෙක් ම “මෙය මගේ නො වේ,
මෙය මම නො වෙමි. මෙය මගේ ආත්මය ද නො වේ”
යයි නිවැරදි තුවණීන් තේරම් කරගත යුතු ය. එබදු ම
යම් කිසි වේදනා ඇදේද, සක්ක්‍රුජා ඇදේද, සංඛාර ඇදේද,
වික්ක්‍රුජාණයෙක් ඇදේද, ඒ සියල්ල ගැන ද “මේ මගේ
නො වේ. මෙය මම නො වෙමි, මේ මගේ ආත්මය ද
නො වේ” කිය මතා තුවණීන් සලකාගත යුතු ය. අස්සන්,
මෙසේ විද්‍රෝහනා තුවණීන් දක්නා ග්‍රැනුමය දැනුණය
අති, ආර්ය ග්‍රාවක යෝගාවචරයා රුප කොටසෙහි ද,
වේදනා කොටසෙහි ද, සක්ක්‍රුජා කොටසෙහි ද, සංඛාර

කොටසෙහි ද, විද්‍යුත්කාණ කොටසෙහි ද වූටියාන ගම්තින් විපස්සනාව පැවැත්මෙන් නිබුත්ත්දනය ලබයි. එයින් කෙලඳුන් සහමුලින් සිදෙන මාරුග විත්තය පහළ වෙයි. එය හා සමග ම පයෝග පටිප්පසස්දි පක්ෂුකාව වූ එල ඇුනය පහළ වෙයි. ඒ සමග ම ප්‍රත්‍යාවේක්ෂා ඇුනයේ පහළ වෙති. (අරහත්තමග්ග ඇුනයෙන් පසුව එල ඇුනයට පැමිණ, එකුන් විසි ප්‍රත්‍යාවේක්ෂා ඇුනයන්ගේ කෙළවර) එරිමක විද්‍යුත්කාණයෙන් පසු රේලුගට ජාතියක් නැතැ යි දැනගනීයි. මාරුග බුහුම්වර්යාව වැස නිමවන ලදී. ආරුය සත්‍ය සතරෙහි සතර මාරුගයෙන් කළමනා, පරික්ෂු-පහාන-සචිංචිරියා-භාවනා යන මොවුන් ගේ වශයෙන් සොලාස් වැදුරුම් කාත්‍යයන් කොට නිමවන ලදී. දැන් යළිත් මේ සොලාස් වැදුරුම් කාත්‍යයන් සඳහා නොහොත් කෙලඳුන් ගෙවීම සඳහා කළමනා මාරුග භාවනාවෙක් නැත. නොහොත් මේ වර්තමාන ස්කන්ධ සන්තානය හැර තවත් ස්කන්ධ සන්තානයෙක් නැත. මේ ස්කන්ධයේ පරිඥාත ව පවතිත් යයි දැන ගනියි.

අස්සල් හිමියෝ බුදුරජාණන් වහනසේගේ තිපරිවට දේශනාව අස්මින් ම විදුෂුන් වඩා රහත් වූහ. රහත් බවට පැමිණිය පුගේ සතත විභාරය දැක්වීමට, බුදුරජාණන් වහන්සේ, "සො සුබං එව වෙදනා වෙදියති විසභාශ්‍යතෙකා තං වෙදනා වෙදියති."⁴⁴ යනාදිය වදාලහ. හෙතෙම ඉතින් සුබ වෙදනාවක් විදි නම් නො බැඳී ඒ වෙදනාව විදියි. ඉදින් දුක් වෙදනාවක් විදි නම් නොබැඳී එය විදියි. මැදහත් වෙදනාවක් විදි නම් නොබැඳී එය විදියි. හෙතෙම කයෙන් පරිවිෂ්න්න වූ වෙදනාව (පස්ව ද්වාරික කයේ පැවැත්ම ඇති තාක් පැවති පස්ව ද්වාරික වෙදනාව) විදිමින් පස්ව ද්වාරික කයෙන් පිරිසුන් වෙදනාව විදිමි සි තේරුම් කර ගනියි. ජ්විතයෙන් පරිවිෂ්න්න වූ වෙදනාව (එනම් ජ්විතය පවත්නා

තාක් පැවැති මණ්ඩලාරික වේදනාව) විදිමින් ජීවිතයෙන් පරිව්‍යන්න වූ වේදනාව විදිමි සි තේරුමකර ගනියි. කරජකයේ බිඳීමෙන් වර්තමාන හවය පවත්වනුව උපකාරක ජීවිතින්දිය ගෙවියාමෙන් පසු මතු ප්‍රතිසහන්ධි වශයෙන් ඔබට නො ගොස් මෙහි ම සියලු වේදනාවේ නො පිළිගන්නා ලද්දාහු ප්‍රවෘත්ති විජ්‍යත්ත්දනයෙන් හටගන්නා දරම නැති වී ප්‍රවර්තයෙන් නොර ස්වාධාවය ඇතිව යෙත් කියා මෙසේ දැන ගනියි.

මෙහි සඳහන් පක්ෂව ද්වාරික වේදනාව හා මතෙන් ද්වාරික වේදනා ද යන මේ වේදනා දෙකෙන් පක්ෂව ද්වාරික වේදනාව මතෙන් ද්වාරික වේදනාවට පසුව ඉපිද, එයට පලමුවෙන් නැති වෙයි. මතෙන් ද්වාරික වේදනාව පක්ෂව ද්වාරික වේදනාවට පලමුවෙන් ඉපිද එයට පසුව නැති වෙයි. එය පරිසන්ධිග්ගහණයෙහි දී වත්පුරුෂයෙහි ම පිහිටයි. පක්ෂව ද්වාරික වේදනා වනාහි ප්‍රවාත්තියෙහි දී පක්ෂවද්වාර වශයෙන් පැවති, සත්ත්වයන්ගේ ප්‍රථම වයසෙහි, විසිහවුරුදු පමණ කාලයෙහි, ඇලීම් ගැටීම් මුලාවීම් වශයෙන් අධික ව බලවත් ව පවතියි. පණස් අවුරුදු කාලයෙහි ඒ තො වැඩි තො පිරිහි පිහිටා තිබේයි. අවුරුදු සැමේ කාලයේ පවත් අවුරුදු අසුව අනුව කාලයෙහි පිරිහි ගොස් තොදට ම අඩු වෙයි. එකල්හි සත්ත්වයේ අනුත් තමන් සම්බන්ධ කර ගෙන පැරණි තොරතුරු කියන කළේහි බොහෝ සේ තො දින්නා බව ම කියන්නාහ. මෙසේ ම ඔවුහු බලවත් ලෙස ඉදිරිපත් වන රුපාරම්මණ ද, සද්දාරම්මණ ද “තො දකිමු, තො අසමු ය” කියති. සුවද හා දුගද ද, මිහිර හා තො මිහිර ද, තද හා මොලොක් ගති ද තො දතිති. මෙසේ ඒ අවස්ථාවේ දී පක්ෂව ද්වාරික වේදනාව බේදී ගියැ සි කිය යුතු ය. එකලැ මතෙන් ද්වාරික වේදනාව ම වැඩියෙන් පවතියි. එය ද අනුකුමයෙන් පිරිහි ගොස් මැරෙන අවස්ථාවේ දී භද්‍යවත් කෙළවර ම ආසුරු කරගෙන පවතියි. එය එසේ පවත්නා තාක් සත්ත්වයා ජ්වත් වේය සි කියනු ලැබේ. මේ කියන පැවත්ම නතර වූ කෙණෙහි සත්ත්වයා මලේය සි කියති.

උපමාවක්

ඡල මාරුග පසෙකින් යුත් වැවෙක් වෙයි. වැසි වට කල්හි එකී ඡලමාරුග පසෙකන් වැවට ඡලය ගලා වැදිමෙන් එහි වු වළවල් පිරි ගනියි.

නැවැත නැවැතත් වැසි වස්නා කල්හි ජල මාරුගයන් පිරි සැතැපුමක් පමණ වූ හෝ එයට වැඩි පමණ වූ හෝ ප්‍රදේශය දියෙන් පිරි තිබේයි. ඒ ඒ අතින් ජලකද ගලා බස්නේ ද වෙයි. පසු කළෙක දිය බස්නා සොරොවී විවැත කොට කුමුරුවල වැඩි කරනු ලබන කල්හි, ජලය බැස යාමෙන් ගොයම් පැසෙන කාලයේද දී වැවේ ජලය හොඳව ම අඩු වෙයි. ඉක්තිති දින කිපයෙකින් වළවල පමණක් ජලය රඳා සිටුවෙන් ය. යම්තාක් කල් මේ වළවල්හි ජලය තිබේ නම්, ඒ තාක් කල් වැවේ ජලය ඇති බව කිය යුතු ය. යම්තාක් කළෙකින් ඒ වැවේ ජලය සිදියේ නම් එකලැ වැවේ ජලය නැතැ සි කිය යුතු ය.

මෙහි උපමා සංස්ක්ෂනය මෙසේ සි.

පළමුවෙන් වැසි වස්නා කල්හි ජල මාරු පසින් ජලය ඇතුළු වී ඇතුළත වූ වළවල් පිරිගිය කාලය මෙන් පළමුවෙන් ප්‍රතිසන්ධි ක්ෂේත්‍රයෙහි මත්ත් ද්වාරික වේදනාව හාදය වස්තුවෙහි පිහිටි කාලය දත් යුතු ය. නැවැත නැවැතත් වැසි වස්නා කල්හි ජලමාරු පස ම පිරිගිය කාලය මෙන් පක්ෂ්ව ද්වාරික වේදනාව ද්වාර සය ඇසුරු කොට පවත්නා කාලය දත් යුතු ය. වැවේ විසාල පෙදෙසක් ජලයෙන් යට වී ගිය කාලය මෙන් ජ්වලයේ පළමු වියෙහි ඇලීම් ගැටීම් මුළාවීම් වශයෙන් සියලු වේදනාවන්ගේ බලවත් ව පවත්නා කාලය දත් යුතු ය. වැවෙන් ජලය නො නික්ම යනතාක් පුරා සිටුමෙන් වැවේ ජලය පවත්නා කාලය මෙන් පස් හැවිරිදි කාලයෙහි ඒ වේදනාවන්ගේ ප්‍රතිශ්චා ලද කාලය දත් යුතු ය. වැවේ සොරොවූ මං හැර දැමු කල්හි ගොවීන් කුමුරු වැඩෙහි යෙදීමේ දී ජලය බැසයන කාලය මෙන් සැට හැවිරිදි කාලයේ පවත් වේදනාවන්ගේ පිරිහෙන කාලය දත් යුතු ය. මේ ජලය බොහෝ දුරට බැසගිය කල්හි ජල මාරුගයන්හි මදක් ජලය පවත්නා කාලය මෙන් අසූ හැවිරිදි අනු හැවිරිදි කාලයෙහි පක්ෂව ද්වාරික වේදනාවේ මද කාලය දත් යුතු ය. වැව තුළ පිහිටි වෙළහි ම ජලය පිහිටි කාලය මෙන් හදවත් කෙළවර ඇසුරු කරගෙන මත්ත් ද්වාරික වේදනාව ම පවත්නා කාලය දත් යුතු ය. වැවි වෙළහි ජලය මදක් හෝ තිබෙන තාක් වැවේ ජලය තිබෙය සි කිය යුතු කාලය මෙන් ඒ වැවේ ජලය නැතැ සි යම් සේ කියනු ලැබේ ද, ඒ පරිදේදෙන් මත්ත් ද්වාරික වේදනාව ද නො පවත්නා කාලයෙහි සත්ත්වයා මල්ය සි කියනු ලබන කාලය බව දත් යුතු ය. මේ වේදනාව සඳහා “ජ්විත පරියන්තිකං වේදනාං වේදියමානො ජ්විත පරියන්තිකං වේදනාං වේදියාමිති පජානාති” සි වදාලේ.⁴⁵

මේ දේශනාවේ අවසානයෙහි දී හාග්‍රවතුන් වහනසේ සියලු වේදනාවන්ගේ අනහිනන්දිත ව සිති හාවය වන සැරී මෙසේ දේශනා කළ සේක.

“සෙයාථාපි අස්සේ තෙලක්දව පටිඵ වටික්දව පටිඵ තෙලපැදිපා ක්‍රායෙය තස්සව තෙලස්ස ව වටියා ව පරියාදානා අනාභාරා නික්කායෙය, එවමෙව බො අස්සේ, හිකුව කායපරියන්තිකං වේදනාං වේදියමානො කායපරියන්තිකං වේදනාං වේදියාමිති පජානාති, ජ්විත පරියන්තිකං වේදනාං වේදියමානො ජ්විත පරියන්තිකං වේදනාං වේදියාමිති පජානාති. කායස්ස හෙදා උදිං ජ්විත පරියාදානා ඉධෙව සංඛ වේදිතානි සිතිවිස්සන්ති පජානාති.” යනුයි.

අස්සේයෙනි, තෙල් පහන, තෙලත් නිසා වැටියත් නිසා යම් සේ දැලීවේ ද, එහි තෙලත් වැටියත් ගෙවී යාමෙන් ප්‍රතිඵල නැතිව යම් සේ නිවී යන්නේ ද, එසේ ම අස්සේ, හිකුෂුව..... මෙහි අදහස මුළින් සඳහන් කරන ලදී.

මෙහෙති කිරීම නවතින්හා වූ තවත් අවස්ථා ඩිපයක්.

හාවනා මනසිකාරයෙහි යෙදෙන යෝගාවවරයා හට මෙනෙහි කිරීම නියම ආකාරයෙන් පවත්වා ගැනීමට නො හැකිවීමේ පාඩුව හේතු කොටගෙන, සැදැහැ මුල්කරගෙන උපන් ප්‍රිතිය මතු වෙයි. එය වැඩි වැඩියෙන් දියුණුවට පත් වෙයි. බලවත් ප්‍රිතියට යට වීමෙන් දුබල වූ සිතක් ඇති කරගනියි. බොහෝ වේලාවක් ගෙවීයනතුරුත් යෝගාවවරයාට මෙය නො වැටහෙයි. මෙහි දී ද හාවනා වැඩි පිළිවෙළ නැවති යයි.

45. සං. නි.

කලාණ මිතු උපදේශයක් නො ලැබූණෙන් මේ පුද්ගලයාට සිදුවන්නේ බලවත් පරිභානියෙකි.

දහම් කොටස් එකින් එක සිතින් ගැඹුරට සලකා බැලීමේ දී, නුවන ක්‍රියාවක් බවට පත්වෙයි. සැදැහැයේ මට්ටමට තුවන පවත්වා ගත යුතු වෙයි. ධම්මවිය සමඟාප්‍රකාශනය දියුණුවට පත්කර ගැනීම මෙහි ඇති ප්‍රධාන අදහස සි. මෙය නැතිවීමේ පාඩුවෙන් සැදැහැ බලවත් වී යට සඳහන් අවුල සිදුවිය. විද්‍රෝහනාවේ දී ප්‍රජා බලය වැඩිවිය යුතු මූත් දෙකේ සමඟාවය අර්ථ සිද්ධියට උපකාර වෙයි.

මෙසේ ම මැනවින් භාවනා මනසිකාරය පවත්වාගෙන යන කළ සමාධි බල අධික වීමෙන් විරෝධය, පසුබසින්නට සිදුවෙයි. ගරීරයේ කිසිදු වෙනසක් නො වී මනසිකාර සිත නැවති යයි. එය එක්තරා නින්දිකි. යෝගාවච්චරයාට එය නො දැනෙයි. ඒ අවස්ථාවේ දුටු සිතිනය පවා විද්‍රෝහනා භාවනාවේ දී ලැබෙන ද්‍රාශන යැයි සලකාගෙන හෙතෙම කඩා කරයි. මේ ටිනමිද්ධය බැලපෑම හේතුකොට ගෙන භාවනා සිත හැංගි යන අයුරු ය. මෙහි දී විරෝධය වැඩිකර ගත යුතු ය.

ඇතැම් විටෙක දී නො තාත්ත්වා භාවනාව කරගෙන යාමේ දී කායික දුර්වලතාවන් භා වේදනාවේ අධිකතාවන් හේතුකොට ගෙන ද යෝගාවච්චරයා මුර්ජාවට පත්වෙයි. මේ ලෝකෝත්තර දානයෙක යන හැංගිම ද ඇතැමිහු ඇති කරගතිති. විරෝධ සමතාව මෙහි දී සාදාගත යුතු වෙයි. මේ ලිනතාවෙන් මෙන්ම උද්ධවිවයෙන් ද මෙනෙහි කිරීමේ ගක්තිය හිනවෙයි. මේ පිළිබඳ තවත් පැහැදිලි කිරීමක් ඉන්දිය ධර්මයන්ගේ විස්තරයෙන් ලැබෙනු ඇත.



5

විද්‍රෝහනා ඇඟුන

නිවන් දැකීම සඳහා කරනු ලබන භාවනා මනසිකාරය පැවැත්වීමේ දී සිත නිවන් මගට ඩුරු විය යුතු ය. එසේ ඩුරු වීමට නම් සසර පුරුෂ කෙලෙපුන් භා සිතේ ගෙතීම නතර කළ යුතු ය. සිතේ එතෙන මේ කෙලෙපුන් නතර කිරීමේ ක්‍රම තුනෙකි. එයට පහාන (ප්‍රහාණ - අධින් කිරීම) යන ව්‍යවහාරය වෙයි.

1. තද්ධිජප්පහානය
2. වික්‍රීමුහාජප්පහානය
3. සමුෂ්ඨජප්පහානය

තද්ධිජප්පහානය, දාන වශයෙන් හෝ දිල වශයෙන් හෝ භාවනා වශයෙන් හෝ ඒ තුන් ආකාරයෙන් ලැබෙන කුසල් කොටස්වලින් ඒ ඒ කුගලයනට ප්‍රතිපාක්ෂික අකුගල කොටස් ප්‍රහාණය සි. ඒ මෙසේ යි :-

1. පරිත්‍යාගයෙන් (අලෝහයෙන්) ලෝහය ප්‍රහිණ වෙයි.
2. සිලයෙන් ද්වේෂය ප්‍රහිණ වෙයි.
3. භාවනාවෙන් මෝහය ප්‍රහිණ වෙයි.
4. මෙත්‍රියෙන් ව්‍යාපාදය ප්‍රහිණ වෙයි.
5. තෙක්බම්මයෙන් කාම්විෂ්ඨය ප්‍රහිණ වෙයි.
6. ධම්මවච්චානයෙන් විවිකිව්‍යාව ප්‍රහිණ වෙයි.
7. අවික්බෙපයෙන් උද්ධවිවය ප්‍රහිණ වෙයි.
8. සතියෙන් ප්‍රමාදය ප්‍රහිණ වෙයි.
9. අහිරතියෙන් අරතිය ප්‍රහිණ වෙයි.
10. කරුණාවෙන් හිංසාව ප්‍රහිණ වෙයි.
11. මුද්‍රාවෙන් අරතිය ප්‍රහිණ වෙයි.
12. නාම රුප ව්‍යවස්ථාවෙන් දිවියීය ප්‍රහිණ වෙයි.
13. ප්‍රවිච්චය පරිග්‍රහයෙන් විවිකිව්‍යාව ප්‍රහිණ වෙයි.

මෙ ආකාර සලකනු ලැබේවා.

ප්‍රථම බෝනාදියෙන් නීවරණයන්ගේ යට කර තැබීම වික්ඩොහන ප්‍රහාණය යි. සෞතාපත්ති මග්ගාදී ලෝකෝත්තර කුඩල බලයෙන් සක්කායදිවිධි අංදී සංයෝජනයන්ගේ සම්මූල සාතනය සම්විශේද ප්‍රහාණයයි.

නීවන් මග පාදා ගැනීම සඳහා මෙහි මුලින් සඳහන් ප්‍රහාණ කුම දෙක සම්පූර්ණ කරගත යුතු බව මෙහි දී කිව යුතුව ඇත. තමා තුළ උපද්‍රවා ගතු ලබන බෝන බලයෙන් නීවරණයන් යටපත් කිරීම සීමා සහිත ය. සම්පූර්ණයෙන් කෙලෙස් බලමුව්ව මර්දනය කළ යුත්තේ මේ විද්‍රිගනා කුමයේ දී ඇසුරු කරන තදීග ප්‍රහාණ කුමයෙනි. මෙහි දී අප “නීවන් මග” යැයි අදහස් කරන්නේ ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය යි.

“කතමාව හිකුවෙ දුකු නීරෝධ ගාමිනී පටිපදා? අයමෙව අරියෙ අවශ්‍යිකා මගෙනා, සම්මා දිවී -පෙ- සම් සමාධි”

මේ මාර්ගාංගයන් පිළිබඳ අදහස් මතු වන්නේ යථා තුළ ඇළයෙනි.

“යා තථා තුනස්ස දිවී සාම්ස හොති සම්මා දිවී. යො තථා තුනස්ස සඩිකපෝ සාම්ස හොති සම්මා සඩිකපෝ. යො තථා තුනස්ස වායාමා සාම්ස හොති සම්මා වායාමා. යා තථා තුනස්ස සති සාම්ස හොති සම්මා සති. යො තථා තුනස්ස සමාධි සාම්ස හොති සම්මා සමාධි”⁴⁶

එසේ ව්‍යවහුගේ දිවිධිය නම් සම්මා දිවිධිය යි. සංක්පේෂය (කළුපනාව) සම්මා සංක්පේෂය යි. වායාම නම් සම්මා වායාමය යි. සතිය නම් සම්මා සතිය යි. සමාධිය නම් සම්මා සමාධිය යි.

“තථා තුනස්ස” එසේ ව්‍යවහුගේ යයි වදාලේ කා ගැනදී? “යථා තුනං ජානතො පස්සතො”

අැති සැටියෙන් දන්නහු දක්නාහු ගැනය. දැනීමය, දැකීමය දෙකක් ද? ඇත්තෙන් ම ඔව්, දැනීම පලමුවෙන්. රේඛගට ලොගත් දැනීම අනුව දැකීම පවත්වනු ලැබේ.

මේ දැනීමත්, දැකීමත් කුමක් පිළිබඳ ද? එය විශාල ප්‍රදේශයක

46. ම. නි. මහාසළායතනික සු. මු. ජ.

පැතිර ඇත. කෙටියෙන් මෙසේ ය :-

1. ඇස, කන, නැහැය, දිව, කය, මනස, යන ඉන්දිය සය ද,
2. රුප, සද්ද, ගන්ධ, රස, එොටියිබ්ල, ධම්ම යන විෂය සය ද,
3. මේවා සම්බන්ධ කරගෙන පහළවන විස්ත්‍රීකාණ සය ද,
4. මේ ත්‍රිකයන් සම්බන්ධ කරගෙන පහළවන එස්ස සය ද,
5. මේ එස්ස සය නිසා පහළ වන වේදනා සය ද,

යන විසුද්ධි තුන රථ විතිත සූත්‍රයෙහි දැක්වූ කථාව අනුව කුමානුකුල බව සැලකිය යුතු ය. එහෙයින් සීලයෙන් තොර ව සම්මා සමාධිය නැත. සම්මා සමාධිය නැතිව යථාහුත ඇළානය නැත. යථාහුත ඇළානය නැතිව අරිය අවශ්‍යාංගික මග්ගය නැත.

මහා සළායතනික සූත්‍රයෙහි :-

“තස්ස අරියං අවශ්‍යිකිං මගා භාවයතො ව්‍යකාරෝ සතිපත්ධානා භාවනා පාරිපූර්ණ ගව්‍යනි. ජක්කාරෝපි සම්පූද්ධානා භාවනා පාරිපූර්ණ ගව්‍යනි. ජක්කාරෝපි ඉඩිපාදා භාවනා පාරිපූර්ණ ගව්‍යනි. පක්ව පි ඉඩියානි භාවනා පාරිපූර්ණ ගව්‍යනි. පක්ව පි බලානි භාවනා පාරිපූර්ණ ගව්‍යනි. සත්‍යපි බොජ්ඡඩා භාවනා පාරිපූර්ණ ගව්‍යනි.”

මෙයින් ඔහුගේ භාවනා දියුණුවේ දී සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් පරිපූර්ණ වන සැටි දේශනා කරන ලද්දේ ය. සතිපත්ධානා දී බෝධි පාක්ෂික ධර්ම සමුදායගේ පිරිම සිදු වන්නේ කුමානුකුල භාවනා මනසිකාරයෙක යෙදීමේ ප්‍රතිඵ්ලිය වර්යෙන් විය යුතු ය. උපනිග්‍රය සම්පත්තියෙන් උසස් තික්බ්ලස්සු ප්‍රදේශලයන් හට ධර්ම දේශනාවකට කන් යොමු කරමින් හෝ දරා ගත් ධර්මයන් යිතින් සලකමින් හෝ මෙය සපුරා ගත හැකි වෙයි. සෙස්සන් විසින් තො කඩවා උත්සාහ යොදාලීමෙන් සම්පූර්ණ කරගත යුතු වෙයි.

මෙහි සඳහන් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සමුදාය සම්පූර්ණ වීමත් විද්‍රිගනා ඇළානයන්ගේ මේරිමත් සමකාලීනව සිදුවෙන සැටි පෙනෙයි. රේඛගට විද්‍රිගනා ඇළානයන් පිළිබඳ සැලකිය යුත්තේ ඒවා තො කඩවා සිදුකෙරෙන යොතිසො මනසිකාර ක්‍රියාදාමයක සිද්ධි

ස්වරුපය වශයෙනි. එය දේශනා පෙළෙහි බොහෝ තැන් වල “විපස්සති-විපස්සිතභාව, විපස්සනා” ආදි වශයෙන් ලැබේ.

“උද්‍යත ගාම්නිය පක්ෂක්‍රාය සමඟනාගතො” යනාදියෙහි ප්‍රයා සම්පත්තියේ අවාන්තර ක්‍රියාවක් වශයෙන් උද්‍යත්ත්වය ඇුනයට මූල්‍යතැන දී දේශනා කරන ලද බව පෙනේ. විද්‍රෝහනා ගබඳයට සම්බන්ධ වූ විපස්සනා ක්‍රියාව “එවං බො ආච්ච්‍යා සංඛාරා ද්‍යුඩ්ඛා, එවං සම්මස්තභාව එවං විපස්සිතභාව”⁴⁷ යන්නෙන් විශේෂ අවස්ථාවක් පෙන්නුම් කිරීමට දේශනා කළ සැටි පෙනෙයි. එහිම සඳහන් පරිදි “අධිපක්ෂක්‍රාය ධමම විපස්සනා” යන්න විද්‍රෝහනාවේ උපරිම අවස්ථාවක් ගෙන දෙසු සැටි ද තේරුම් ගත හැකි වෙයි.

මේ විද්‍රෝහනාව පැවැත්වීමේ දී සල්ලකඩණ විත්ත පරම්පරාව පවත්වන කුමයනට අනුපස්සනා නාමය සූත්‍ර දේශනාවන්හි හා පටිසම්භිදා මග්ග පාලියෙහි ද යෙදී ඇතේ.

එහි අනුපස්සනාවා:-

තිවිධානුපස්සනා සි	තුනක් වශයෙන් ද,
සහනානුපස්සනා සි	සතක් වශයෙන් ද,
දස අනුපස්සනා සි	දහයක් වශයෙන් ද,
එකාදසානුපස්සනා සි	එකොලොසක් වශයෙන් ද,
අධ්‍යාරසානුපස්සනා සි	අවලොසක් වශයෙන් ද,
වන්තාලිසානුපස්සනා සි	සතලිසක් වශයෙන් ද සි

මෙසේ විවිධාකාරයෙන් ලැබෙන්නාහ.

බොහෝ දේශනාවන්හි,

නිබැඳා	- බල ප්‍රාථ්‍ය විද්‍රෝහනාව,
විරාග	- ලෝකෝත්තර මාර්ගය,
විමති	- ලෝකෝත්තර එලය,
නිබැඳා විරාග	- බලවත් විද්‍රෝහනා මාර්ගය,

47. අං. නි. ii 178 පිට (බු. ජ.)

මෙසේ කෙටි විද්‍රෝහනා කුම ද දක්නට ලැබේ. ඒ ඒ පුද්ගලයන් ගේ ඉන්දිය තත්ත්වය අනුව විය යුතු ය. මූලදී සඳහන් කළ යථාභුත ඇුනය ම යථාභුත ඇුන දස්සනය සි දසකංගුත්තරයේ ප්‍රථම සූත්‍රයෙහි එන සැටි පෙනෙයි. එය තරුණ විද්‍රෝහනාව සි. තිබුනිදාව බලවත් විද්‍රෝහනාව සි.

ඇතැම් සූත්‍රවල ඇුන දස්සනය යන්න තේරුම් කිපයක් ලැබේ. ඒ සම්බන්ධ අතිවිස්තරයක් මෙහි සඳහන් කිරීමට නො යමි.

විද්‍රෝහනාවේ දී ලැබෙන ග්‍යාහපර්පාරිය.

පුරුවෝක්ත කුමයෙන් සූත්‍ර දේශනාවන්හි එන අන්දමින් ඇුන රාජිය කැටුවාට පරිසම්භිදා මග පාලියේ ඇුන මාතිකාවේ සඳහන් කරන ලදී. ඒ සියල්ල සූත්‍රය සේ බොදා විසුද්ධි මග්ග පක්ෂක්‍රාය හාවනා නිද්දේසයේ දක්වන ලදී. ඒ මෙසේය :-

1. නාම රුප පරිචේද ස්කෘණය
2. පවතය පරිගාහ ස්කෘණය
3. සමමසන ස්කෘණය
4. උද්‍යත්ත්වය ස්කෘණය
5. හඩග ස්කෘණය
6. හයතුපට්ඨාන ස්කෘණය
7. ආදිනව ස්කෘණය
8. තිබුනිදා ස්කෘණය
9. මුණ්ඩ්විතුකම්පතා ස්කෘණය
10. පටිසංඛා ස්කෘණය
11. සංඛාරුමෙපකා ස්කෘණය
12. අනුලොම ස්කෘණය
13. ගොතුහු ස්කෘණය
14. මග ස්කෘණය
15. එල ස්කෘණය
16. පවතවෙකුණ ස්කෘණය

මේ ආකාරයෙන් මෙහි සඳහන් ඇුන සොලොසක් දැක්විය හැකිය. විද්‍රෝහනා හාවනාවක් ආරම්භ කොට සිටියහුට එතැන් පටන් අවසානය තෙක් ලැබෙන ඇුන සම්භාරය මෙයින් සලකා ගතහැකි වෙයි. මේ ඇුනයන් පිළිබඳ තත්ත්වය සලකන විට මෙවා නම් අනුපස්සනාවන් හා සංඡාවන් පිළිබඳ ක්‍රියා සම්භාරයේ බලයෙන් විත්ත සන්තානයේ තැන්පත් බවට පැමිණෙන අවබෝධය ඉක්ති විශේෂ බව ය, තේරුම් කරගත යුත්තේ.

මෙහි සඳහන් වන ඇුනයන් අතුරෙන් පස්වැන්නෙහි සඳහන් වන “හඩි කුදාණය” පරිසම්භිදා මග්ග පාලියේ දී “විපස්සනා කුදාණය” යන්නෙන් විද්‍රෝහනා ඇුනය බව සඳහන් කරන ලදී. එල සමාපත්තියට අධිජ්‍යාන කොට එක් එක් විද්‍රෝහනා ඇුනයට පත්වීමේ දී සිදුකෙරෙන්නේ උද්‍යාඛිය ඇුනයේ සිට අනුලෝධ ඇුනය තේක් ලැබෙන ඇුන 09 යයි. ගොනුහු ඇුනය විද්‍රෝහනා විරියෙන් වෙන් කොට දක්වන ලද බව පෙනෙයි. එය නිවන අරමුණු කරත් සමුච්චේද වශයෙන් කෙලෙස් කැඩීමක් නො කරයි. මෙය විවචිතානුපස්සනාව බවත් එයින් සංඛ්‍යාගාහිතිවෙස නම් ලෝහය තදාග වශයෙන් කැඩීන බව අධ්‍යාරය විපස්සනා විස්තරයේ දී දැක්වෙයි. 14 වැන්ත හා 15 වැන්ත ලෝකේක්තර ඇුනයේ ය. අන්තිමට දැක්වුණු පව්චවෙක්ඩන ඇුනය ලොකික ය.

මූලින් දැක්වුණු ඇුන තුනෙන් සම්මසන ඇුනය ද විශේෂයෙන් සංස්කාරයන් පිළිබඳ ත්‍රි ලක්ෂණට යොමු කිරීම ඇති බැවින් ද 1-2 ඇුනවලින් දියුණුවට පත් හේතු එල වශයෙන් ප්‍රකාශයට පත් වෙන හෙයින් ද, පුද්ගල ගොවර පරිදි සියලු සංස්කාරයන් නය වශයෙන් හෝ කළාප වශයෙන් ව්‍යවස්ථාව ලැබෙන හෙයින් ද විද්‍රෝහනා ඇුනය යන නම ලැබීමට පුදුසු ය. නාමරුප පර්ව්‍යේද ඇුනය හා පව්චවය පරිග්ගහ ඇුනය ද යන මේ ඇුන දෙක සහාවය නාමරුප පරිග්ගහ යයි එකක් සේ ද ආචාර්යවරු දක්වති. මුළ දී දැක් වූ පරිදි යථාභ්‍යත ඇුනයට ඇතුළත් මේ ඇුනය ලැබෙනුයේ හාවනා මනසිකාරයේ අත්දැකීම් අනුව බොහෝ සෙයින් දෙවරකට ය.

“සඩං හිකුවෙ අහිඹකුණයා”⁴⁸ යනාදින් වදාල පරිදි අහිඹකුණය කෘතය සිදුවන්නේ මෙහි දී ය. නාමරුප සංස්කාරයන් පිළිබඳ සාමඟේසු ලක්ඛාරිය මෙයින් මතුවන හෙයින් මෙහි දී සිදුවන්නේ ලක්ඛාරිමලියක විපස්සනාව යි. මෙසේ මේ සියලු ඇුනයන් විද්‍රෝහනා නාමයෙන් පෙන්වීම නිවරදය සි සලකමු.

සංයුත්ස්ථිහෙයි :

“සො වත හිකු සඩං සඩං අනිච්චතා සමනුපස්සනා අනුලොමිකාය බනතිය සමනාගතා හවිස්සාති යානමෙතං විජ්‍යති. අනුලොමිකාය බනතිය සමනාගතා සමමත නියාමං වොකම්ස්සාති යානමෙතං විජ්‍යති. සඩං සංඛාර දුක්කතා තො....”⁴⁹

“මහණෙති, ඒ සියලු නාම රුප සංස්කාරයන් අනිත්‍ය ලක්ෂණයෙන් යුත්ත කොට නැවත නැවත නුවණීන් සලකා බැලීම කරන ඒ මහණ තෙමේ ඒකාන්තයෙන් ලෝකේක්තර මාර්ගයට අනුව යන විද්‍රෝහනාවෙන් යුත්ත වන්නේ ය.” යන මේ කාරණය ඇත්තේ ය. මේ විද්‍රෝහනා ඇුනයෙන් යුතු හිකුව ඒකාන්තයෙන් සම්මත නියාමයට පත්වන්නේ ය. මේ ඒකාන්ත කරුණු දෙකකි.

මෙහි කරුණු තුනෙකි :-

1. සංඛාර පිළිබඳ අනිච්චතානුපස්සනාව,
2. අනුලොම බන්තියෙන් යුතුවීම ,
3. සම්මත නියාමට පත්වීම යනු ය

1. අනිච්චතානුපස්සනාව :-

මෙහි හාවනා විධි සියල්ල ඇතුළත් කොට තේරුම් ගත යුතු ය. සියලු සංස්කාරයන් කෙරෙහි එකවර අනිච්චතානුපස්සනාව පැවැත්විය නො හැකි ය. අනිච්චතානුපස්සනාව පවා සඩං සංඛාරයන් තේරුම්

48. පටස..

49. අං. නි. IV 252 පිට (ඩු. ජ.)

නො ගෙන පැවැත්විය නො හැකි ය. සඛ්‍ය සංඛාරයන් පවා එකවරට එකට අල්ලා මනසිකාරය පැවැත්විය නො හැකි ය.

(අ) එහෙයින් පළමුවෙන් ඔබ විසින් කළ යුත්තේ සංඛාර නම් කිමෙක් දී? කියා පැහැදිලිව තිශ්විතව තේරුම් කර ගැනීම යි. සමාධිය මතුකර ගෙන එය ම දියුණුවට පත්කර ගැනීමෙන් පසු තැන්පත් සිතින් ආනාපානය හෝ කේසාදී කොටස් කම්ටහන් අරමුණට ගෙන යෝනිසේ මනසිකාරය පවත්වන්න.

තවත් පහසු කුමයක් ඔබට මතුකර දෙමි. ඔබ මේ ගත් කම්ටහන අරමුණම අනුව යෝනිසේ මනසිකාරය පවත්වන්න. එසේ මනසිකාරය පවත්වන්නා වූ ඔබට වැඩිපුර වැඩක් වන්නේ ඔබේ සතිය (සිහිය) ගැන සැලකිලිමත්වීම ය. කම්ටහනට සිත් යොදා ඔබට එයින් පිටත සිත් යොදීමෙන් විද්‍රෝහනා භාවනාව සම්පූර්ණ නො වනු ඇතැළ යි කියන අතත්වයෙන්ගේ කෙදිරිම සවන් මගින් සිතට ඇතුළ වී පිඩා කරනු ඇත. එයින් සම්පූර්ණයෙන් සිත් පිරිසිදු කරගන්න. ඒ ගැන බින්දුමාත්‍ර සැකයකු දු තුවතා ගන්න එපා.

1. සතිය ගැන විමසිලිමත් වන්න.
2. සිත් භා සිතිවිලි ගැන විමසිලිමත් වන්න.
3. වේදනා භා විතක්ක ගැන විමසිලිමත් වන්න.

“විමසිලිමත්වීම” නම් උපද්‍යනාතාක් නාමරුප සංස්කාරයන් න්‍යුවණීන් මෙහෙහි කිරීම යි. භාවනාරුම්භය මනසිකාර භුමිය යි. සඛ්‍යාසව සූත්‍ර අවුවාවේ දැක්වුනේ, සූත්‍රයේ සඳහන් “සෞ ඉදා දක්ෂිණි යොනිසේ මනසිකරෝති” යන දේශනාව අනුව ය. භාවනාව මැත්තින් සිදුවන විට ඉවේ ම ලෙහෙසියෙන් මනසිකාරය පැවැතෙනු ඇත.

(ආ) මීළගට ඔබේ සති සමාධි මැත්තින් දියුණුවට පත්වීමේ දී සිතට හමුවන තාක් ධර්මයන් ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට ඔබට පිළිවන් වෙයි. “සෞ සඛ්‍යා ඔමම් අහිජානාති” මේ “අහිජානාති” යන පදයෙන් දැක්වෙන, හැදින්වෙන අහිජානනය නම් ඒ ඒ හමුවන කම්ටහන් අරමුණෙහි පැතිරී එයට සම්බන්ධ වස්තු ධර්මයන්හි ද, පැතිර

ඉදිරිපත් වන) සියලු ස්කන්ධ, බාතු, ආයතන ආදී ධර්මයන් ලක්ඛණ, රස, පවිචුපවියාන වශයෙන් තේරුම් බේරුම් වී සිතින් වටහා ගැනීම යි.

(ඇ) මේ අනියා අවස්ථාවෙන් සිත් මේරීමට පත්වීමේ දී ඉංග්‍රීස් ම පත්වන්නේ එහි (ඒ හමුවන හැම ධර්ම කොටසක ම) සාමයුද්ධා ලක්ඛණවෙළය යි. “සෞ සඛ්‍යා ඔමම් අහිජානාය සඛ්‍යා ඔමම් පරිජානාති” මේ මුළු සඳහන් අනිව්‍යානුපස්සනාවට දොර විවෘතවීම යි.

2. අනුලොම බන්තිය :-

අනිව්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා යන අනුපස්සනා තුන, අනුපස්සනා සමත් ද, අනුපස්සනා දහයේ ද, අනුපස්සනා එකාලසේ ද, අනුපස්සනා අවලොසේ ද, අනුපස්සනා සතලිසේ ද, මුළු බව සැලකාගත යුතු ය.

මෙහි අනිව්‍යානුපස්සනාව අනිත්ත ලක්ෂණය අවබෝධයට උපකාර වෙයි. දුක්ඛානුපස්සනාව දුක්ඛ ලක්ෂණය අවබෝධයට උපකාර වෙයි. අනත්තානුපස්සනාව අනත්තම ලක්ෂණය අවබෝධයට උපකාර වෙයි. තවද අනිත්ත ලක්ෂණය ඉතා විසිනුරු අන්දමින් වැටහිම සිදුවුවහොත් ඉතුරු ලක්ෂණ දෙකත්, ආයුෂී සත්තා සතරත් පහසුවෙන් වැටහිමට පත් වන්නේ ය. සෙසු ලක්ෂණ දෙක ගැන ද මෙසේ ම බව සැලකිය යුතු ය. අනුලොම බන්තිය ලැබීමට මේ අනුපස්සනා උපකාර වන බව මෙහි සඳහන් විය.

මේ අනුලොම බන්තිය නම් කිම?

එය ත්‍රිවිධ අනුපස්සනාවන්ගේ එලය වන හෙයින් ද සම්ක්‍රීයා නම් වූ ලේක්ත්තර මාරුග විත්තයට කාරණා වන බව වදාල හෙයින් ද විපස්සනාවය යි කිව යුතු ය. මුළු දී දක්වන ලද යාන පටිපාටියේ 3 වැනි යානයේ සිට 12 වැන්න දක්වා ලැබෙන යාන (10) දහය විපස්සනා යාන නාමයෙන් ව්‍යවහාර ලබන බව ප්‍රසිද්ධ ය. එහෙයින් මේ දහය කොටස් තුනකට බෙදා :-

1. මුදු අනුලොම බන්තිය.
2. මජ්‍යීම අනුලොම බන්තිය.
3. තික්ක අනුලොම බන්තිය.

යයි නම් කොට දක්වන ලද්දේ ය.

එහි සංසන්දනය මෙසේ ය :-

1. සමමනස දූෂණ
2. උදයබාය දූෂණ
3. හඩුග දූෂණ
4. හයතුපට්ටාන දූෂණ
5. ආදීනව දූෂණ
6. නිඛ්වා දූෂණ
7. මුක්කුව්තකම්තා දූෂණ
8. පටිසංඛ දූෂණ
9. සංඛාරුපෙකා දූෂණ
10. අනුලොම දූෂණය.

▶ මුළු අනුලොම බන්තයයි.

▶ මැණ්ඩිම අනුලොම බන්තයයි.

▶ තික්ක අනුලොම බන්තයයි.

මෙහි තික්ක අනුලොම බන්ති නම් වූ පරිණත විද්‍රෝහනා දූෂණය සම්මත්ත නියාම වූ ලෝකෝත්තර ප්‍රජාවට කාරණා වන සැරී තේරුම් ගත යුතු ය. විශේෂයෙන් සෞනාපත්ති මග්ග දූෂණය මෙය සම්පූර්ණ වීමෙන් ලැබෙනු ඇත.

මේ අනුලොම බන්ති කජාවෙන් විද්‍රෝහනා දූෂණ මුළුලොම දූෂණයේ පරිනත හාවය අනුව අවස්ථා තුනකට බෙදෙන සැරීත්, අනුලොම දූෂණ ලොකික ප්‍රජාහිවරධනය පිළිබඳ උපරිම අවස්ථාව වන සැරීත්, එය ම (සානුලොම වුවිධාන ගාමිනී විපස්සනා⁵⁰) ලෝකෝත්තර මාරුග දූෂණය ලැබෙන වින්ත විවිධ සම්බන්ධ වී පහළ වන සැරීත් මැනවීන් තේරුම් ගත හැකි වනු ඇත. වුවිධාන ගාමිනී විපස්සනාව නම් ලෝකෝත්තර මාරුග දූෂණය ලැබෙන වින්ත විවිධ ලොකික අවස්ථාව යි.

මාරුග වින්ත විවිධ.

මේ මාරුග වින්තය නිමිත්ත පවත්ත යන දෙකින් ම නැගී සිවුනා හෙයින් සංස්කාර නිමිත්තෙන් ද නැගී සිටියි. ක්ලේෂ ප්‍රවර්තය ද සිදියි.

50. අභි: සඩහන

මහා ප්‍රායු ප්‍රද්ගලයාට වනාහි අනුලොම සිත් දෙකෙකි. තුන්වැන්න ගොතුහු වින්තය යි. සිවු වැන්න මාරුග වින්තය යි. එල සිත් තුනෙකි. එයින් පසු හවාංගයට බැස ගනී.

මධ්‍යම ප්‍රායුය හට අනුලොම සිත් තුනෙකි. හතර වැන්න ගොතුහු වින්තය යි. පස්වැන්න මාරුග වින්තය යි. එල සිත් දෙකෙකි. එයන් පසු හවාංගයට බැස ගනියි.

මනු ප්‍රායුය හට අනුලොම සිත් සතරෙකි. පස්වැන්න ගොතුහු වින්තය යි. සවැන්න මාරුග වින්තය යි. සත් වැන්න එල සිත් යි. ඉන්පසු හවාංගයට බැස ගනියි.

මෙහි මහා ප්‍රායු, මනු ප්‍රායුයන්ගේ වශයෙන් නො කියා මධ්‍යම ප්‍රඟාගේ වශයෙන් කිව යුතු ය. එය මෙසේ යි. යම් වාරයෙක්හි මාරුග වින්තය ලැබීම වෙයි ද, ඒ වාරයෙහි දී අහේතුක කියා වූ උපක්ඛා සහගත මනෝ වික්ෂුදාන ධාතු සංඛ්‍යාත මනෝ ද්වාරාව්‍යාපනය විද්‍රෝහනාවට විෂය වූ ස්කන්ධයන් අරමුණු කොට හවාංගය පෙරලදි. එයට අනතුරුව ඒ මනෝ ද්වාරාව්‍යාපනය ම ගන්නා ලද ස්කන්ධයන් අරමුණු කොට ප්‍රථිම ජ්වන වින්තය උපදී. ඒ අනුලොම දූෂණය යි. ඒ අනුලොම දූෂණය වින්තය වශය වශයෙන් ගත් ස්කන්ධයන් කෙරෙහි අනිත්‍ය කියා හෝ දුක්ඛය කියා හෝ අනාත්මය යි කියා හෝ පැවැති ඕලාරික වූ, වතුරායේ සත්‍යය වසාගෙන සිටි ඒ මෝහය දුරු කොට තීලක්ෂණයන් බෙහෙවින් ප්‍රකට කොට නිරුද්ධ වෙයි. එයට අනතුරුව දෙවෙනි අනුලොමය උපදී.

ඒ දෙක අතුරෙන් පළමු අනුලොමයට ආසේච්න ප්‍රත්‍යා තැතැත. දෙවෙනි අනුලොමයට පළමු අනුලොමයේ ආසේච්න ප්‍රත්‍යා ලැබී තියුණු ව - සූර ව, ප්‍රසන්න ව ඒ අරමුණෙහි ම ඒ ආකාරයෙන් ම පැවැතිමෙන් මධ්‍යම ප්‍රමාණ වූ වතුස්සත්‍යය ප්‍රතිච්ඡාක මෝහය දුරු කොට තීවිධ ලක්ෂණය බොහෝ සෙයින් ප්‍රකට කොට නිරුද්ධ වෙයි. එයට අනතුරුව තුන්වෙනි අනුලොමය උපදී. එයට දෙවෙනි අනුලොමයේ ආසේච්න ප්‍රත්‍යා තියුණු ව, සූර ව, ප්‍රසන්න ව ඒ අරමුණෙහි ඒ ආකාරයෙන් ම පැවැති එයින් ඉතුරු වූ අනුසහගත සත්‍ය ප්‍රතිච්ඡාක

මෝහාන්ධකාරය දුරුකොට නිරවෙශේ කිරීමෙන් තිලක්ෂණය බොහෝ සෙයින් ප්‍රකට කොට නිරද්ද වේ. මෙසේ අනුලොම සිත් තුනකින් වතුස්සනාය වසා සිට මෝහාන්ධකාරය දුරු කළ කළේහි සතරවනුව නිවන අරමුණු කරමින් ගොතුහු ඇළතය උපදී.

නිවන් පසක්කර ගැනීමේ අභිප්‍රායෙන් භාවනා මනසිකාරයේ යොදුන මේ යෝගාවවරයා මෙම අවස්ථාවට පැමිණෙන විට විදරුණනා ඇළතයන්ගේ බොහෝ දුරට දියුණුවට පත් වී ඇති බව කිව යුතු ය. මෙසේ පැවැති මේ විදරුණනා ඇළතයන්ගේ බලයෙන් නොයෙක් වර තමා තුළ පැවැති ක්ලේජයන්ගේ ව්‍යතිතුම අවස්ථාවත්, පරියුත්‍යාන අවස්ථාවත් ගෙවා ගෙන සිටියේ ය. තදිග වශයෙන් ක්ලේජ ප්‍රහාණය ඉතා උසස් අන්දමින් සිදුකර ගෙන සිටියේ ය. ආයත් අඡ්ටාංගික මාරුගයට අයත් මාරුගාංගයන් නො අඩුව දියුණුව පැවැති හෙයින් ඉතා පිරිසිදු සන්තානයක් දුමින් සිටියේ ය. ඉද්ධාදී ඉන්දිය ධර්මයන් ක්‍රමානුකූලව දියුණුවට පත්කර ගෙන සිටියේ ය. ඔහුට ඉතිරිව පැවැතියේ ක්ලේජයන්ගේ අනුශය අවස්ථාව කැඩීම පමණකි.

එහෙයින් තව තවත් ඉදිරියට විදරුණනා භාවනාවෙහි යෙදෙමින් අවස්ථාවට සුදුසු පරිදි ප්‍රථම මාරුග ඇළතය සඳහා නො තවත්වා වැඩ කළේය. මේ අවස්ථාවේ දී ඉතා දියුණුවට පත් විදරුණනා ඇළතය තමාගේ විදරුණනා ගක්තිය අනුව මත වූ තිලක්ෂණයන්ගේ එක්තරා ලක්ෂණයක එල්බ ගෙන කිප වරක් අනුලොම වශයෙන් පැවති ගොතුහු ඇළතයට පැමිණේ. එහි දී එම ගොතුහු ඇළතයට නිවන් අරමුණු වන බව මුළ දී කියන ලද්දේ ය. ඒ සමග ම සේවාපත්ති මග්ග ඇළතය මාරුගාංග ධර්මයන් එකට සම්පූර්ණ කර ගනිමින් නිවන අරමුණු කරමින් සක්කාය දිවිධී විවිධිව්‍යා, සිල්බාත පරාමාස සංයෝජනයන් සිදිමින් එක්වරක් පවතී. අනතුරු ව එල විත්තය මුළින් කියන ලද ක්‍රමයෙන් පැවතීමෙන් පසු පව්ච්චක්ඛණ ඇත ද පහළ වේ.

මගෙං එලං ව නිබාණං - පවච්චකිති පණ්ඩිතා

හිනෙ කිලෙස සෙසෙ ව - පවච්චකිති වා නවා

යනු පව්ච්චක්ඛණ ඇළතය හඳුන්වා දෙන අභිධර්මාර්ථ සංග්‍රහයේ ගාර්ථවෙකි. එහි අදහස : පණ්ඩිත යෝගාවවරවරයා ආගමන ප්‍රතිපත්තිය

අනුව මාරුගය ප්‍රත්‍යාවේක්ෂා කරයි. ආගමනය ප්‍රතිපත්ති අනුව තමා ලත් ලෝකෝත්තර මාරුග ඇළත විත්තය මෙසේ මා ලදී සි ප්‍රත්‍යාවේක්ෂා කරයි. එයින් ලද එලය මේ යයි එල විත්තය ප්‍රත්‍යාවේක්ෂා කරයි. මේ ආනිඹංසය ලදීමි සි නිවන ප්‍රත්‍යාවේක්ෂා කරයි. මේ කෙලෙස් මා විසින් ප්‍රහාණය කරන ලදී සි ද, මෙතෙක් කෙලෙස් මතු ප්‍රහාණය කිරීමට ගේෂව ඇතැමි සි ද, ප්‍රත්‍යාවේක්ෂා කරයි. ඇතැමිහු ප්‍රත්‍යාවේක්ෂා නො කරන්නේ ද වෙති.

මෙසේ සේවාන් එල අවස්ථාවෙන් පසුව කරන ප්‍රත්‍යාවේක්ෂාවේ ද, 1. මාරුග ප්‍රත්‍යාවේක්ෂාව, 2. එල ප්‍රත්‍යාවේක්ෂාව, 3. නිබාණ ප්‍රත්‍යාවේක්ෂාව 4. ප්‍රහීන ක්ලේජ ප්‍රත්‍යාවේක්ෂාව 5. ගේජක්ලේජ ප්‍රත්‍යාවේක්ෂාව යයි ප්‍රත්‍යාවේක්ෂා පසෙකි.

සකඳාගම් එල අවස්ථාවෙන් පසුව ද මෙසේ ම ප්‍රත්‍යාවේක්ෂා පසෙකි. අනාගාමී එල අවස්ථාවෙන් පසුව ද මෙසේ ප්‍රත්‍යාවේක්ෂා පසක් ම ලැබේ. අරහත් එල අවස්ථාවෙන් පසුව වනාහි ගේෂ ක්ලේජයක් තැති හෙයින් ප්‍රත්‍යාවේක්ෂා සතරෙකි. මේ කියන ලද්දේ එකුන්විසි ප්‍රත්‍යාවේක්ෂා ඇතැයේ ය.

සේවාපත්ති එලයට පත් මේ ආයත් පුද්ගලයා තමා ප්‍රත්‍යාවේක්ෂා කොට ගත් අසංඛත බාතුව තැවතත් ලබාගෙන වාසය කිරීමට එල සමාපත්ති යයි කියනු ලැබේ. එය ලබා ගැනීමට ක්‍රමයෙන් පුහුණු විය යුතු ය. ඒ ක්‍රමය තම් උද්යාඛාලය ඇළතය පටන් සංඛාරුපෙක්ඛණ ඇළතය දක්වා ඇළතයන් ලබා ගැනීමට කරන අධිෂ්ථානය සි. එක ඇළතයක් ලබාගෙන මිනිත්තු පහක් වාසය කරමි සි අධිෂ්ථාන කරගෙන පළමු පුරුදු පරිදි කරමස්ථානයට සිත යොදයි. පෙර පුරුදු පරිදි කරමස්ථානයට මැනවින් වැටහි උද්යාඛාලය අවස්ථාවට පැමිණේ. උද්යාඛාලය අවස්ථාවේ මිනිත්තු පහක් සිත තැවති අධිෂ්ථානය ගක්තිමත් නම්, අධිෂ්ථාන කාලය අවසන් වූ කෙනෙහි ම කරමස්ථානයට සිත පැමිණේ. එසේ සම්පූර්ණ නොවී තම් ප්‍රහාණ අධිෂ්ථාන කළ යුතු සි, සෙසු ඇළතයන්හි ද මෙසේම පිළිපැදිය යුතු සි. අධිෂ්ථාන කාලය වැඩි කිරීම යෝගාවවරයාගේ කැමැත්ත පරිදි වේ. සංඛාරුපෙක්ඛණ ඇළතයන් පසු ලැබෙන්නේ

අනුමල්ම යුතාය සි. එහි දී අධිජ්‍යාන කළ යුත්තේ මා විසින් ප්‍රථමයෙන් ලබාගත් එල යුතාය යළිත් වරක් ලබාගෙන මිනින්තු පහක් වාසය කරමි සි කියා ය. මෙහි දී අධිජ්‍යාන කාලය වැඩිකිරීම යෝගාවවරයාගේ කොළඹ්ත පරිදි වේ. මේ වසිහාවයට පමුණුවා ගැනීමට බොහෝ වාර ගණනාක් පුරුදු කළ යුතුය.

උපරිමාරුග යුතාන කාත්‍යාය :- සේවාන් එලයට පත් ආය්සී පුද්ගලයා සකංදාගාමී මාරුගය ලබා ගැනීමට වැඩ කිරීමේ දී තමන් ලත් ප්‍රථම එලය ප්‍රතික්ෂේප කළ යුතු ය. මෙසේ නො කළාත් විද්‍රෝහනා යුතා කෙළවර දී ඔහුට ලැබෙනුයේ තමා ලත් එල යුතාය මැ යි. මෙසේ දෙවනි මාරුගය ගැන අපේක්ෂාවෙන් පලමු පුරුදු කරමස්ථානයට සිත යෙදිය යුතු ය. එහි දී පලමු දැක්වූ පරිදි උද්‍යාඩාලයාදී අවස්ථාවන්ට පැමිණීම සිදුවෙයි. එහෙත් මෙහි විශේෂයක් ඇත.

විද්‍රෝහනා තුන්වරිගය.

1. මාරුග විද්‍රෝහනාය, 2. එල විද්‍රෝහනාය, 3. නිරෝධ සමාපත්ති විද්‍රෝහනාය යයි විද්‍රෝහනා තුන් වරිගයකි. එහි 1. මාරුග විද්‍රෝහනා නම් මිට ප්‍රථමයෙන් දක්වන ලද පරිදි, ලෝකෝත්තර මාරුගයක් සඳහා කරන විද්‍රෝහනාව ය. එය තික්කිත්දිය, මුදින්දිය ආදි වශයෙන් වූ පුද්ගලයන්ට අනුරුපව ලැබෙන තියුණු විද්‍රෝහනාව ය, මඟ විද්‍රෝහනාව ය සි දෙයාකාරයෙකින් සිදු වන්නේ ය.

එල සමාපත්ති විද්‍රෝහනාව නම් ප්‍රථමයෙන් ලබාගත් මාරුගයට අයත් එලය යළිත් ලබාගෙන නියමිත කාලයක් තුළ වාසය කිරීම සඳහා කරනු ලබන විද්‍රෝහනාව ය. ඒ සඳහා කරන විද්‍රෝහනාව තියුණු විද්‍රෝහනාවක් ම විය යුතු ය. නිරෝධ සමාපත්තිය සඳහා කරන විද්‍රෝහනාව මෙයට වෙනස් වේ. එය මඟ විද්‍රෝහනාවක් ම විය යුතු ය.

උපරිමාරුග සඳහා කරන විද්‍රෝහනාව මාරුග විද්‍රෝහනාවක් හෙයින් පුද්ගලානුරුපව තියුණු හෝ විය හැකි ය. මඟ හෝ විය හැකි ය. එම විද්‍රෝහනා භාවනාවේ යෙදෙන අවස්ථාවේ දී යෝගාවවරයා හට වෙනදාට වඩා තද වේදනාදිය දැනෙන්නට ඉඩ තිබේ. එබදු අවස්ථාවල දී සැක සංසිදුවා ගෙන ඉදිරියට භාවනාව ගෙන යා යුතුය. මේ ක්‍රමයෙන් අර්හත් මාරුග දක්වා භාවනා ක්‍රමය සිතා ගැනීම අපහසු නැත.

එල සමාපත්තියට සමවැදීම.

"බේ බො අව්‍යාසා පචචාය අනිමිනාය වෙතො විමුණකියා සමාපත්තියා සඛ්‍යතිමිනාන් ව අමනසිකාරෝ අනිමිනාය ව බාතුයා මනසිකාරෝ"⁵¹

යනු හෙයින් "අැවැක්ති, අනිමින්ත වෙතො විමුත්ති සංඛ්‍යාත එල සමාපත්තියට සමවැදීමට ප්‍රත්‍යායෝග දෙදෙනෙකි. (කරුණු දෙකකි) රුහාදී සියලු සංස්කාර නිමිති මෙනෙහි නො කිරීම ය. (එයින් හිත වෙන් කර ගැනීමය. අනිමින්ත බාතු සංඛ්‍යාත නිවන මෙනෙහි කිරීම ද යනු සි.

සේවාන් ආදී මාරුග - එල ලබාගත් ආය්සී ග්‍රාවකයා විසින් විවේකස්ථානයට පැමිණ සිත තැන්පත් කරගෙන සංස්කාර-මිම්ණයන්ගෙන් සිත වෙන් කොට ගෙන නිවන් අරමුණට සිත යොමුකර ගෙන තමා ලබා ගත් මාරුගයේ එලය ලබම්වා සි අධිජ්‍යානය කරගත යුතු ය. එසේ අධිජ්‍යාන කරගෙන උද්‍යාඩාලයාදී වශයෙන් සංස්කාරයන් මෙනෙහි කළ යුතු ය. මෙසේ විද්‍රෝහනා ක්‍රමයෙන් සම්පූර්ණ වීමේ දී සංඛ්‍යාරම්මණ ගොතුහු යුතායට අනතුරුව එලසමාපත්ති වශයෙන් (එලයට පැමිණීම වශයෙන්) නිවනෙහි සිත පිහිටියි. මෙහි ගොතුහු යයි සඳහන් කරන ලදදේ වේදාන නමින් ලැබෙන විත්තය සඳහා ය. එය සංඛ්‍යාරම්මණය ප්‍රථම මාරුගයේ දී සඳහන් කරන ලද ගොතුහු විත්තය නිබ්ඩානාරම්මණය. එලසමාපත්තියට අධිජ්‍යාන කරන අවස්ථාවේ දී කාල ප්‍රමාණය තියම කර ගැනීම අවශ්‍ය ය. නියම කාලයේ දී උචිතානය සිදුවේ.





6.

නිවන.

සම්බුද්ධ දේශනාවහි සඳහන් වන නිවන වූ කලී විවිධ වූ ද, ගම්හිර වූ ද, මහා ප්‍රයා සම්දායයන් තුළ බොහෝ කළක් මූල්ලේලෙහි පහළ වී පැලමුණු පැණ - පිළිතුරු මැදින් ඒවා අඩුවා පැන නැගුණු විශිෂ්ට තත්ත්වයෙකි. මේ නිවන මන්කල්පිත වූ සංකල්ප මාත්‍රයක් නොව, විද්‍යාමාන වූ ලෙඛිකත්වය ඉක්ම සිටි, ලෝකෝත්තර පරමාරථ ධර්මයක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ සේක. ඒ මෙසේ යි:-

“අත්‍යී හික්බවේ, තදායතනං, යත් නොව පයිව්, න ආපො, න තෙතො, න වායෝ, න ආකාසානක්දායතනං, න වික්දාක්දායතනං, න ආකික්දාවක්දායතනං, න නොවසක්දාක්දානාසක්දායතනං, නායා ලොකා, න පරලොකා, න උහො ව්‍යුහ්මුස්‍රියා, තත්‍යාපාහං හික්බවේ, නොව ආගත්‍ය වදාම්. න ගතිං, න ඩිතිං, න වුතිං, න උප්පතිං, අප්පතිංයා, අප්වත්තං, අනාරම්මණමෙවතං, එසේවහො දුක්ඝයාති.”⁵²

“මහණෙනි, යමෙක්හි පාලීව් බාතුව නැද්ද, අපෝ බාතුව නැද්ද, තේජෝ බාතුව නැද්ද, වායෝ බාතුව නැද්ද, ආකාසානක්දාවායතන සිත නැද්ද, වික්දාක්දානාක්දාවායතන සිත නැද්ද, ආකික්දාවක්දායතන සිත නැද්ද, නොවසක්දානාසක්දායතන සිත නැද්ද, මේ සේකන්ද ලෝකය නැද්ද, එහි අදුරක් නැති හෙයින් අදුර දුරලන්නට සඳහිරු දෙදෙනෙකත් නැද්ද, එසේ වූ ද, මාරුග-එළ සිතට අරමුණු වන ආයතනය (නිවන) ඇති.”

මහණෙනි, එහින් කිසිවකුගේ රමක්, යාමක්, සිටීමක් මරණයක්, මැරි ඉපැදුමක් මම නො කියමි. මෙය කිසිවක නො පිහිටි, ප්‍රත්‍යායන්ගෙන්

52. උදා. 8 . 1 පයිම නිඛාන සූත්‍ර වූ. ජ.

නො පවත්නා, කිසිම අරමුණක නො එල්බෙන දහමෙකි. මෙය ම දැකෙහි කෙළවර ය.”

“අත්‍යී හික්බවේ, අජාතං අභ්‍යතං අකතං අසඩිතං, නොවතං හික්බවේ අහවිස්සා අජාතං අභ්‍යතං අකතං අසඩිතං නයිධ ජාතස්ස භුතස්ස කතස්ස සඩ්බිතස්ස නිස්සරණ පක්දායෙල, යසමා ව බො හික්බවේ, අත්‍යී අජාතං අභ්‍යතං අකතං අසඩිතං තසමා ජාතස්ස භුතස්ස කතස්ස නිස්සරණ පක්දායති.”⁵³

“මහණෙනි, (වේදනාදින් මෙන් හේතු ප්‍රත්‍යාය සමවාසයෙන්) නො උපන්, කාරණයෙන් තොරව තෙමේ ම පහළ නොවූ කිසිවකින් නො කරණ ලද, ප්‍රත්‍යායෙන් අසංස්කෘත වූ නිර්වාණ බාතුව, පරමාරථ වශයෙන් ඇති. මහණෙනි. මේ හේතු ප්‍රත්‍යායෙන් නො උපන්, නො පහළ වූ, නො කරණ ලද, අසංස්කෘත, නිර්වාණ බාතුව ඉදින් පරමාරථ වශයෙන් අවිද්‍යාමාන නම්, මෙහි හේතු ප්‍රත්‍යායෙන් උපන් පහළ වූ, කරන ලද, සකස් වූ සේකන්ද පක්ද්වකයේ නිස්සරණයෙක් (සංසිදිමෙක්) නො පැනෙන්නේ ය. (නො ලැබේයි හැකි වන්නේ ය.) මහණෙනි. යම් හෙයින් ම නො උපන්, නො පහළ වූ නො කරන ලද, නො සකස්වූණු බාතුවෙක් පරමාරථ වශයෙන් ඇද්ද, එහෙයින් උපන්, පහළ වූ, කරණ ලද, සකසක්වූණු සේකන්ද පක්ද්වකයාගේ නිස්සරණයෙක් (සංසිදිමෙක්) පැනේ.”

මේ දේශනා දෙකෙන් මුළ දේශනාවහි දී භුත, හොතික ධරම කොටස් කිසිවකින් නිවනට සම්බන්ධයක් නැති බව දක්වන ලද්දේ ය. මෙහි දී නිර්වාණ බාතුව හොතික සම්බන්ධය ලැබෙන සකළ රුප බාතුන්ගෙන් වෙන් වූ ධර්මයක් බව ද නිශ්චිත විය. එය අරුප බාතුන්ගෙන් වෙන් වූ ධර්මයක් බව රේඛගත දැක්වූහ. සුව්වනුව දක්වන ලදදේ නිඛාන බාතුවට කිසි ලෝක බාතුවක් සම්බන්ධ නැති බව ය. ඉර හද දෙකින් කෙරෙන්නේ භුත හොතික ධර්මයන් සම්බන්ධ කරගෙන යනු ලබන අදුර දුරලීම් ආදිය යි. එයින් නිවනට ප්‍රයෝගනයක් නැති. එහෙයින් ඒ දෙක නැති. පස්වෙනුවට යාම්, රම්, පිහිටීම්, ඉපදීම්, වුත්වීම්

53. උදා. තතිය නිඛාන සූත්‍ර වූ. 3 බූ. ජ.

නිවතෙහි නැති බව වදාල හ. එවා ලෝකයේ ලැබෙන සිදුවීම් හෙයිනි. මෙසේ මේ සූත්‍ර දේශනා වෙන් සමානා මහජනයාගේ සිතට වැදෙන අන්දලින් නිවත පැහැදිලි කළ හැටි සලකාගත හැකිවෙයි.

දෙවන දේශනාවේ අදහස එයට වඩා ගැඹුරු ය. යුක්ති අනුව නිවතෙන් විද්‍යාමාන හාවය ඔප්පු කරන ලදී. එහි.

1. අජාත නම්, උපතක් නැති බව ය, ජාතික්ඛය (උපත ගෙවාලීම) අදහස යි.
2. අභාත නම්, වීමක් නැති බව ය.
3. අකත නම්, කළ දෙයක් හෝ කිරීමක් නැති බව ය.
4. අසඩත නම්, සංස්කරණයක් නැති බව ය.

උපදවනුවට හෝ පවත්වනුවට ඕනෑකරන සංස්කාර යුක්ඛයේ අභාවය යන තේරුම ය. තවද, ජාතික්ඛය යනු ද වෙන ම එක් ධරුම බාතුවකි. එහෙයින් ඒ වෙන්ව ලැබෙන ධරුම බාතුව සඳහා "නඩී ජාත එතස්ස" (මෙයට උපත නැත) යන තේරුම ගෙන උපත ගෙවා දැමු ධරුම ස්වභාවය යන අදහස ලැබේ. පැහැදිලි කිරීම මෙසේ විය යුතු ය.

සංඛත ධරුමයේ නම් ප්‍රත්‍යාය අනි කළේහි උපදින්නාභු ද, ප්‍රත්‍යාය නැති කළේහි නො උපදින්නාභු ද වෙති. මෙසේ ඒ සංඛත ධරුමයනට ජාතය මෙන් මැ අජාතය ද අනි විය යුතු සේ සැලැකයි.

නොයෙක් විධියේ ආකෘත්‍ය ජාතය පහළ කරනු පෙනෙ යි. නොයෙක් විධියේ තරහ, තොර්ඩ, ද්වේෂයන්, රැෂ්පීවන්, මසුරුකම්, මෝඩකම්, විවිකිජ්‍යාවන්, උද්ධ්විච්‍යාවන්, දාජ්ලීන් නිසා ජාතය පෙනෙ යි. මෙහි ලැබෙන්නේ සැපැක් නො වේ. තාවකාලිකව ලැබෙන ආශ්‍රාදයන් ඇතැම් විටෙක සැපැ හැඟීමෙක් ඇත ද එය වල ය, පෙරලෙන සුපු ය. විපරිණාම දුකින් මිරිකී යයි. මෙයින් වෙනස් ව අජාතය නම් සැපැය, සැනැසුම් සහිත ය, සහනය සලසා ලන්නේ ය.

ජාතයෙන් අජාතය ඔප්පු කිරීම.

ජාත සංඛතයන්ගේ මේ පිඩාකාරී ස්වභාවයට ලෝකය කැමති නැති. එහෙයින් එයට විරුද්ධ ව නොයෙක් විධියේ ප්‍රතික්ඛාවන්

කරන්නාහ. ඔවුන් කරන ප්‍රතික්ඛාවන් තුවණීන් යොනිසේ මනසිකාරයෙන් කොරවීම නිසා නරක අතට හැරී දුක් ගිනි ජාලාව වැඩි වැඩි යන සැටි පෙනෙයි.

සසර හැම භූමියක ම අඩු වැඩි පිඩාකාරී වූ විපරිණාම ස්වභාවයෙන් පෙනෙන මේ ප්‍රතිඵල රාඹිය පිළිබඳ අවසානය සත්ත්වයන් ගේ පැතුම් අනුව ලැබිය යුතු ය. එය නම් සිදුස්ථී අනුරුප ක්‍රියා මාර්ගයක් අනුගමනයෙන් අන්පත්වන අජාත තත්ත්වය යි. අජාත තත්ත්වය නම් නිවත යයි බුදුරජාණන් වහන්සේ වදාලන. අජාත තත්ත්වයක් නැත්නම් ජාත තත්ත්වයේ ලැබෙන දුක්ගිනි මැලයෙන් පිටවීමක් සිදුවිය නො හැකි ය. එසේ වන විට ලෝක පුරුෂයා විසින් කරනු ලබන වියීය, ප්‍රතිපත්ති රාඹිය නිෂ්ප්‍රල වන්නේ ය. දිලාදී ප්‍රතිපත්ති මාර්ගය, වනාහි එකාන්ත එහෙළාකික වශයෙනුත් සැපැය ගෙන දෙන්නේ ය. එහෙයින් ජාතියෙන් නිස්සරණය වූ නිවත ලැබිය යුතු ය. විද්‍යාමාන විය යුතු ය.

බුදුරජාණන් වහන්සේ නිවත සස විසාණ මෙන් අවිද්‍යාමාන තත්ත්වයක් නොව, අභාව පදාර්ථයක් ද නොව, විද්‍යාමාන හාව පදාර්ථයක් බව ඔප්පුකිරීමට මේ සූත්‍රයේ දී තායා කුම දෙකක් අනුගමනය කළහ. එනම්: අන්වය කුමය හා ව්‍යාතිරේක කුමය ද වේ.

1. අන්වය (අනුපගමා) - තත් සත්තායා තත්සත්තා,
2. ව්‍යාතිරේක -තද සත්තායා තද සත්තා.

යනු ඒ දෙක හඳුන්වන සූත්‍රයි.

1. කාරණය විද්‍යාමාන කළේහි කායසීයාගේ විද්‍යාමාන හාවය පෙන්වීමෙන් ප්‍රස්ථාතය පැහැදිලි කරලීම අන්වය කුමය යි. එය යට්ටාක්ත සූත්‍රයේ

"යසා බො හිකුවෙ අන්, අජාත අභාත අකත අසඩත තසමා-ජාතස්ස භූතස්ස කාතස්ස සඩිතස්ස නිස්සරණ පැකුණුයති."

(මහණෙනි, යම් හෙයකින් අජාත, අභාත, අකත, අසඩත සංකතය විද්‍යාමාන ද එහෙයින් ජාත, භූත, කත සංකතයාගේ නිස්සරණ පැනෙන්.) යන කොටසින් දැක්වෙ යි.

2. කාරණය අවිද්‍යාමාන කළේහි, කායනීයාගේ ද අභාවය දැක්වීමෙන් ප්‍රස්තුතය පැහැදිලි කරලීමේ ක්‍රමය ව්‍යතිරේක යයි. එය යමෝක්ත සූත්‍රයේ සඳහන්

"නොවෙතා හිකිවේ, අහවිස්සා, අජාතං අභාතං, අකතං, අසඩිකතං නයිධ ජාතස්සා, භුතස්සා කතස්සා සඩිතස්සා නිස්සරණං පෘශ්ඨයෙල්"

(මහජෙනි, මේ අජාත, අභාත, අකත, අසඩිබතය නොවේ නම් මෙහි ජාත භුත, කත, සඩිබතයාගේ නිස්සරණය නො ලැබිය තැක්කේ ය.) යන කොටසින් පැහැදිලි කොට දැක්වූහ.

මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කොට දැනගත් (නිබානං පරමං සුබං) පරම සැපය වූ දෙවියන් අතරෙහි, බමුන් අතරෙහි, මිනිසුන් අතරෙහි, සියලු සතුන් අතරෙහි ඇති සියලු සැප අතරෙන් උතුම් සැපය වූ (නිබාන සුවය) නිවන් සුවය සත්ත්වයන් හට පහදා දීමට බොහෝ දේශනාවන් පැවැත්වූහ. මවුන් ගේ දාශ්ටීජාලයන් ලිභාලීමට නිබාන පරිස්‍යන්ත දේශනා පැවැත්වූහ. මවුන් ඉදිරිපත් කළ පැන විසදීම සඳහා එම දේශනාවන් පැවැත්වූහ. නො මගට වැටුනවුන් සුම්ගට යොමු කිරීම සඳහා එම දේශනාවන් පැවැත්වූහ. බුදු සසුනකින් ගතමනා උසස්ම ප්‍රයෝගනය හා සාසනයේ තෙනර්යානික හාවය ද දැක්වීමට මේ දේශනාවන් පැවැත්වූහ.

උන්වහන්සේ මේ දේශනාවන්හි දී ග්‍රාවකයන්ගේ අධ්‍යාගයනට ගැලපෙන්නට විවිධ ක්‍රමයන් අනුගමනය කළහ. ඇතැම් අවස්ථාවක දී රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය, නිබානය බව කෙටියෙන් පෙන්වූහ. රාග, දේශ, මෝහ, ගෙවී යාම නිවනේ ප්‍රධාන ලක්ෂණය යි.

වතුරායී සත්‍ය දේශනාවේ දී

"යො තසසායෙව තණහාය අසෙස විරාග නිරෝධා වාගා පරිනිස්සගෙගා මුත්‍රි අනාලයා ඉදී වුවති හිකිවේ දුක් නිරෝධා අරියසවං"⁵⁴

යන්නෙන් තණ්ඩාව මුල්කරගෙන තණ්ඩාව නිසා ලැබෙන සියලුම ඇලීම් සම්පූර්ණයෙන් නිරැද්ධ කිරීමෙන් නිරෝධ සත්‍යය වූ නිවන

54. ධමම වන සුනා

ලැබෙන සැටි වදාලහ. අනුගය සහිත තණ්ඩාව මුලසුන් කිරීම තණ්ඩාවේ සමුව්‍යෙන් ප්‍රහාණය යි. එහි දී සියලු කෙලෙසුන්ගේ සියලු උපයින්ගේ දුරටිම වෙයි. අරහත මාර්ග යාන එල යානයට අරමුණුවන මේ තත්ත්වය නිවන පිළිබඳ ඉහළම අවබෝධය යි වදාලහ.

"එතං සනකං, එතං පණීතං, යදිදං සබන සඩ්බාර සමර්ථ සබඩයි පරිනිස්සගෙන තහෙකියා විරාගා නිරෝධා නිබානං."⁵⁵

1. මේ නිවන කෙලෙසුන්ගෙන් සිදුවන කැළඹිලි නැති හෙයින් සංසිදිමෙන් සුතු වේ. නිවීම ඇත. කැළඹිලි නැත. දැවිලි, තැවිලි (දරජ-පරිලාභ) නැත.
2. මේ නිවන නිරාමිස සුවයෙන් සුතු හෙයින් ප්‍රණීත ය. මිහිර ය. සැපය.
3. සියලු සංස්කාර වේග සංසිදි ඇත. එහෙයින් වෙනස් වීම නැත. විපාක කරදර නැත.
4. සියලු උපයින් නො එන පරිද්දෙන් දුරැවී ඇත.
5. ආං සියල්ල ම, ඇලීම් සියල්ල ම, බැදීම් සියල්ල ම ගෙවී ගිය ස්වභාවය යි.
6. ඇල්මක් නැත.
7. සියලු ප්‍රවාන්ති දුක් නිරැද්ධ වීමේ ස්වභාවය යි.⁵⁶

නිවන පිළිබඳ දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ වැඩියෙන් ව්‍යාචාරයේ යොදු "නිබානං" යන්නට පැරණීයන් කළ විස්තරය මෙහි බහාලම්.

"නිබානයන් සබන වට්ට දුක් සන්කාපා එතස්මින් නිබානං" සියලු වට්ට දුක්බ සන්කාපයේ මෙහි දී නිවෙත්තුයි නිවන නම් වේ. මෙහි නිවීම යනු යම් ක්ලේශයේ හෝ සංස්කාරයේ හෝ මාර්ගය නො වැඩු තැනැත්තා හට ඉපදීමට සුදුසු ව සිටියාපු ද, මවුනු මාර්ගය වැඩු

55. අ. නි. ත්‍රිත්‍යාන නිවන නිසා සුනා

56. පරායන ප්‍රණීතක පෘශ්ඨ, උදය පෘශ්ඨ

තැනැත්තා හට ඉපදිමට නුසුදුසු තැනට පැමිණීමය යන අර්ථ යි. උත්පාදාදි ත්‍රිවිධක්ෂණයට පත්ව නිරද්ධ වූ අතිත ධර්මයේ නිවුනාහු නො වෙති. වර්තමාන වූ ද, අනාගතයෙහි අවශ්‍යයෙන් උපදනා වූ ද ධර්මයන් පිළිබඳව කිය යුත්තෙක් ම නැති. තවද මෙහි වට්ට දුක්ඛ සන්තාප යනු කිලෙස වට්ට, කම්ම වට්ට, විපාක වට්ට සන්තාපයේ ය. මේ ත්‍රිවිධ වූ වට්ට දුක්ඛ සන්තාපයන් නැති වෘක්ෂාදින්ගේ අනුත්පාද නිරෝධය නිවන නම් නො වෙයි. “ඒතස්මි” (මෙහි දී) යනු විෂයාර්ථයෙහි සන්තම් විහක්ති යි... “ආකාස සකුණා පක්ෂින්” (අහසේ පක්ෂින් පියාග්‍රෑන්) යනු මෙනි. යමෙකින් මුවහු නිවේද ද මුවනට එයින් තොර වූ අනෙක් කිසියම නිවන තැනෙක් නැත. “නිබායනි වා අරියජනා එතස්මිනි - නිබානා” ආයේ ජනයේ මේ නිවනින් නිවන්නුයි නිවන නම්. (නිබානි දේරා සරායා පදිජා) එහි නිවන් යනු ඒ ඒ ක්ලේග ස්කන්ධයන් නැවත හට නො ගන්නා බවට පැමිණීම යන අර්ථ යි. මෙහි දු, “ඒතස්මි” යනු විෂයාර්ථයෙහි සන්තම් විහක්ති යි. “මෙය ලැබ ගත් කල්හි” යනු ද අර්ථ කියත්. “හවාහවා විභානෙකා සංසිඛනතො වානාං වුවති තණා නිකිභනි නිබානා”.

(කදු මහත් හවයන් එකට ගලපන හෙයින් තණ්ඩාවට වාන යයි කියනු ලැබේ. ඒ වාන සංඛ්‍යාත තණ්ඩාවෙන් නික්මුණේ නිවන යි.) යනු ද විග්‍රහයෙකි. “නිබානි එතෙන රාගයි ආදිකොති-නිබානා” යනු විභාවිති විකාවෙහි සඳහන් එක් විග්‍රහයෙකි. මාර්ගයෙහි මෙන් නිරවාණයෙහි කරණ සාධනයක් නො දක්නා හෙයින් එය නුසුදුසු ය. නිරවාණය නිබ්ඩුති ක්‍රියා සාධනයෙහි කර්තා හට සහකාර ප්‍රත්‍ය නො මැවෙයි. එහෙයින් ද එය නුසුදුසු ය.⁵⁷

නිබානංපන -

1. ලොකුනර සංඛාතං
2. වතුමග ක්‍රාණන සව්‍යකාතකං
3. මග්‍යානමාලමෙනභාතං

57. ප. දී. 21 පිට

4. වානාසංඛාත තණාය නිකිභනිනි පුවුවති.⁵⁸

නිවන 1. භාග්‍යවතුන් වහන්සේ විසින් ලොකුත්තරය සි වදාරණ ලදී. ඒ මෙසේ යි :-

“කතමේ ධම්මා ලොකුනරා, වනකාරොච අරිය මගා, වනකාරිව සාම්‍යාදුල්ලානි, අසංඛ්‍යාව දාතු ඉමෙ ධම්මා ලොකුනරා”⁵⁹ යි.

ලොකේත්තර ධර්මයේ කවරහු ද? සතර මාර්ගයේ ය, සතර එලයේ ය, අසංඛ්‍යාව දාතුව ය, යන මොවුහු ලොකේත්තර යයි කියනු ලැබේති. මෙහි අසංඛ්‍යාව නම් නිවන යි. මේ කජායෙන් නිවන ප්‍රයුජ්ති මාතුයෙන් වළකයි. ලොක ව්‍යවහාරයෙහි සිදු වූ ප්‍රයුජ්තියක් ලොකේත්තර විය නො නැකි හෙයිති.

2. නිවන සිවු මග නැණින් පසක් කළයුතු වූයේය. ඇසේ ඇත්තහු විසින් ඇසින් සඳම්බල දක්නා සේ, මාර්ග ඇළානලානි ආයේ ජනයා විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත යුතු වූයේ ය, යනු අදහස යි. මේ ප්‍රතිවේද ඇළානයට ගොරු බව දැක්වූ සැරියි. මේ නිවන සතර මාර්ග ඇළානයෙන් දත් යුතු හෙයින් එබදු ප්‍රතිපත්ති මාර්ගයට පිටුපා සිටි අන්ද පාලිග්‍ර්යාට එය විෂය නො වේ. ජාත්‍යාන්ධයාට සඳම්බල මෙනි. ඇසේ නැතියනට නො පෙනුණ පමණින් සඳම්බල නැතැ යි නො කිය යුතු වේ. එසේම බාල ප්‍රහුදුන් හට නො වැටහෙන පමණින් නිවන නැතැ යි නො කිය යුතු ය. “සව්‍යකාතකං” යන මෙයින් පරමාර්ථ හෙයින් විද්‍යාමාන නො වේ නම් එය ස්වරුප වශයෙන් කෙසේ ප්‍රත්‍යක්ෂ වේ ද? මේ දෙකරුණෙන් ම ඒ නිවන නුවණුති කලාෂණ පාලිග්‍ර්යාට අනුමාන සිද්ධ බව ද දක්වයි. අනුමානයෙනු දු තමාගේ නුවණට නො වැටහෙන ප්‍රකාශ නො වූ දෙයක් සාක්ෂාත් කිරීමට උත්සාහයෙන් නො මැ ලැබේ. සාක්ෂාත් සිද්ධිය ලැබෙනුයේ උත්සාහයෙනි.

3. “මග්‍යානමාලමෙන හුතං” මාර්ග-එළ විත්තයනට අරමුණු වූ යන මෙයින් මාර්ග-එළයනට නිවන හැර අනා කෘත්‍ය සිද්ධියෙක් නැති බව දක්වයි. එයින් ම නිවන පිළිබඳ මහාජ්‍යේක භාවය ද, මහා තෙජ්‍යේක භාවය ද, දක්වන ලද්දේ ය.

58. අහි.

4. "වානසබාතාය තණ්ඩාය නිකිත්තනා-නිබානා" තණ්ඩාව වනාහි අධ්‍යාත්ම බහිද්ධාදී ස්කන්ධයන් සම්බන්ධ කරමින් පවත්තෙන් ය. එහෙයින් වදාලන. "අනෙකා ජටා බහි ජටා ජටාය ජටිතා පජා" සි ඒ තණ්ඩාව භුණ ලැහැබෙක අතුපතර මෙන් එකට සම්බන්ධ කරන අර්ථයෙන් "වාන" යන සංඛ්‍යාව ලබයි. ඒ වානයෙන් නික්මුණු හෙයින් "නිවන" යයි කියනු ලැබේ. "නික්මීම" නම් ඒ තැප්පාවගේ විෂය හාවය ඉක්මගෙන සිටීම සි.

මෙසේ හෙයින් විස්තාත මේ නිවන ස්වකිය ගාන්ති ලක්ෂණයෙන් එකවිධ ය. ගාන්ති ලක්ෂණය නම් අධ්‍යාත්ම සම්භාත වූ ත්‍රිවිධ වට්ට සන්තාපයන් නිවාලීම ය. ඔවුන් සියලු ආකාරයෙන් අභාවයට පමුණුවාලීම ය. ස්වහාව ලක්ෂණයෙන් එකවිධ වූ සිත ජාති ධර්ම හෙයින් ජාති-භූමි සම්ප්‍රයෝග භේදයෙන් ද, දිසා දේශ, පුද්ගල, භේදයෙන් ද, හින්නව පවත්නා සේ මේ නිවන හින්න නො වෙයි. ස්වහාව වශයෙන් ද, වස්තු වශයෙන් ද අනිත්තව ම පවතී.

තවද, අනවරාගු සංසාරයෙහි අතිත අනාගත වර්තමාන අවධීන්හි නිවන්පත් බුදු, පෘෂ්ඨුදු, මහරහත් උතුමන්ගේ නිවහෙහි කාල පුද්ගල භේද විසින් කිසිදු වෙනසක් නො දැක්විය හැකි ය. "වික්‍රුණාණ අනිද්‍යෙනා-අනානා සංබනා පහන" යනු වදාරණ ලද්දේ එහෙයිනි. එහි "වික්‍රුණාණ" යනු සංඛ්‍යා ධර්මයන් පිළිබඳ බව නිරෝධ හාවයෙන් සිද්ධ හෙයින් එය ඒ ස්වහාවයෙන් ම දතුපුතු වූ ය, යන තේරුම ය. "අනිද්‍යෙනා" යනු අනිමිත්ත ධර්මයක් හෙයින් බාල පෘෂ්ඨනයන්ගේ දැරුණයට විෂය වූ කිසියම් නිමිත්තකින් දැක්වීමට හෝ හින ප්‍රණීතාදී භේදයෙන් බෙදා පෙන්වීමට හෝ තුපුණුසු වූ ය යන තේරුමය. "අනානා" යනු පුරුවාන්ත අපරාන්තයෙන් තොර වූ ය. නිවතේ මුළ හෝ අග හෝ අන්ත වශයෙන් කිය නො හැකි ය. "සංබනා පහන" යනු වට්ටදුක්ඛයනට ප්‍රතිපත්ශ වැ සිද්ධ වූ අනන්ත ගුණාවහා ඵයෙන් සර්වප්‍රකාරයෙන් ප්‍රභාවත් ය යන තේරුම ය.

ඒ ආකාරයෙන් නො දැක්විය යුතු ධර්මයක් වන හෙයින් අනවරාගු සංසාරයෙහි සියලු දිසාවන්හි ද, අසවල් කාලයෙහි අසවල් දිසාවෙහි

නැතැයි නො කිය යුතු වූ ය. කවර හෙයින් ද? ආයේ මාර්ගය වචන්නා විසින් යම්කිසි කලෙක යම්කිසි තැනෙක දී අවශ්‍යයෙන් ප්‍රතිවිධ කළ හැකි බැවින් සියලු කළේහි, සියලු තන්හි ලැබෙන හෙයිනි. මෙය වදාරණ ලද්දේ මැ ය. "සෙයෙපාපි හිකිවේ, යා කාචි ලොකේ සවන්තියා මහා සමුද්‍රය අපේන්ති, යාව අනුලිකා බාරා පපතන්ති, න තෙන මහා සමුද්‍රස්ස උනන්නා වා පුරුණන් වා පක්‍රුණුයති. එවමෙව බො හිකිවේ බහුවෙශ හිකු අනුපාදිසෙසාය නිබාන බාතුයා පරිනිබායන්ති න තෙන නිබාන බාතුයා උනන්නා වා පුරුණන් වා පක්‍රුණුයති" සි අර්ථ කරාවන්හි ද, "න තෙන නිබාන බාතුයා උනන්නා වා පුරුණන් වා පක්‍රුණුයති" යන තැන අසංඛ්‍යා මහා කල්පයක් හි දු බුදුවරුන් පහළ නො වූ කළේහි එක සත්ත්වයෙකුටවත් පිරිතිවනක් නො හැකි වෙයි. ඒ කළේහි ද නිර්වාණ බාතුව හිස්යැ සි නො කිය හැකි ය. බුද්ධ කාලයෙහි වනාහි එක් එක් ධර්ම සමාගමෙක්හි අසංඛ්‍යා ගණන් සත්ත්වයෝ නිවන් ලබති. එකළේහි ද නිර්වාණ බාතුව පිරුණේය සි කිය නො හැකි බව දක්වන ලද්දේ ය. බුහුම නිමන්තන සුතුයෙහි ද "නිබාන අනිද්‍යෙනා-අනානා සංබනා පහන" යනු සියලු දිසාවෙන් ප්‍රභා සම්පන්නය. අන්කිසි ධර්මයක් නිර්වාණයට වඩා අතිශයින් පාරිගුද්ධ හෝ අතිශයින් පාණ්චර හෝ නො වේ. නො හොත් හැම පැත්තෙන් ම ලැබෙන්නේ ය. කිසි කැනාක නැතැ යි නො කිය හැකි ය. පුරුව දියාදින් අතුරෙහි අසවල් දියාවේ නිවන නැති යි නො කිය යුතු බව කියන ලදී.

මෙසේ වතුදු මේ නිවන නිරුද්ධ වූ තෙකාලික ධර්මයන් ඇසුරෙන් ප්‍රත්‍යාශ හාවයට පත්වන ධමියක් වන හෙයින් නිරුද්ධ වූ ධර්මයන්ගේ භේදයෙන් ප්‍රහින්තව (ආකාර දෙකකින්) දැක්ක හැකි ය. එහෙයින් සලපාදිසේස නිබාන බාතු ය, අනුපාදිසේස නිබාන බාතුය සි ස්කන්ධයන් පිළිබඳ-භාවනාව ලේඛයෙන් දෙවැනැම කොට දක්වා තිබේ.

සලපාදිසේස නිබාන බාතුව : "උපාදියති තණ්ඩා දිවේහි තුස් ගෙයති-උපාදි" තණ්ඩා දිවේහි දෙකින් ගනු ලබන්නේ උපාදි නම්, උපාදින්න බනු පක්‍රුවකය සි. "සො එව එක දෙසෙනවා අනවසෙසෙන වා පහිනෙහි කමම කිලෙසෙහි සෙසොති උපාදිසේසො" ඒ උපාදි සංසාර

උපාදින්න බන්ධ පක්ෂවකය ම ඒක දේශයකින් හෝ නිරවගේ වශයෙන් හෝ ප්‍රහිණ වූ කරම ක්ලේශයන් ගෙන් සේෂ වූයේ උපාදිසේස නම්. "සංවිෂ්ති තසම් සනානානෙ උපාදිසේසා යස්සා අධිගත කාලෙහි සලපාදිසේසා" (සෞජ්‍යපාදිසේසා) යමකු ගේ අධිගත කාලයෙහි උපාදිසේසය වේ නම් ඒ සේෂපාදිසේස යි.

නිබ්බානධාතු යනු නිබ්බාති ස්වභාවය යි. නිවීමේ ලක්ෂණය යි. "ස උපාදිසේසා ව සා නිබ්බාන බාතුවාති-සලපාදිසේස නිබ්බාන බාතු" යනු මෙහි සමාසය යි. "නත්තී තසම් සනානානෙ උපාදිසේසා යස්සා අධිගතකාලෙහි අනුපාදිසේසා. අනුපාදිසේසාව සා නිබ්බාන බාතු වෙති, අනුපාදිසේස නිබ්බාන බාතු" යනු විශ්‍රාශ වාක්‍යය යි. ඉතිච්චත්තකයෙහි මෙය වදාරණ ලදී. "බෙමා හිකිවෙ නිබ්බාන බාතුයා, කතමා ලෙවැ? සලපාදිසේසා ව නිබ්බාන බාතු අනුපාදිසේසා ව නිබ්බාන බාතු" යනාදි යි. එහි ප්‍රථම ක්ලේශ පරිනිරවාණය යි. ද්විතීය ස්කන්ධ පරිනිරවාණය යි. පැවත්ම ය සම්පරායික නිරවාණය යි. එහෙයින් වදාලහ.

"එකා හි බාතු ඉඩ දියි ධම්මිකා
සලපාදිසේසා හටනෙනි සඩියා
අනුපාදිසේසා පන සම්පරායිකා" යි

අංගුත්තර නිකායේ සත්තක නිපාතයෙහි උහතෝභාග විමුත්ත පක්ෂ්‍ය විමුත්ත ක්ෂේණාග්‍රුවයන් දෙදෙනාගේ බන්ධේපාදිසේස වශයෙන් ද, කාය සක්බි දිවිධීපත්ත සද්ධා විමුත්ත ධම්මානුසාරී සංඛ්‍යාත සතර ගෙක්ෂයන්ගේ ආරද්ධ විපස්සක යෝගී කළුහාන පෘථිග්‍රන්තනයාගේ ද, ක්ලේශාපාදි වශයෙන් ද, පැහැදිලි කොට ඇත්තේ ය. එහිම නවක නිපාතයෙහි අනුරා පරිනිබායි - උපහව පරිනිබායි - අසඩාර පරිනිබායි - සසංඛාර පරිනිබායි - උඩංසොත අකතියිගාමී යන අනාගාමී පුද්ගලයන් පස්දෙනාගේ ද, සකදාගාමීපු ගේ ද, සෞතාපන්තයෙන් තුන්දෙනාගේ ද යන සෙබ පුද්ගල තුවදෙනාගේ කිලෙසාපාදිසේස හාවය පැහැදිලි කොට වදාරණ ලදී. නෙත්තියෙහි වනාහි අර්ථත් එලය ද සලපාදිසේසය යි. වුතියට අනාතුරුව ස්කන්ධයෙන්ගේ අනුත්පාදය අනුපාදිසේසය යි. යම් හෙයකින් ප්‍රතිසන්ධි ස්කන්ධයෙළ කෙලෙසුන්

ඇති ක්ලේෂි ම පහළවෙද්ද, තැති ක්ලේෂි පහළ නොවෙද්ද. එහෙයින් ඔවුනු ද කෙලෙසුන්ගේ ක්ෂේත්‍ර හා සම්ග ම ගෙවීයන්නා හ. වුතිය තෙක් පවත්නා වර්තමාන ස්කන්ධ සන්තානය වනාහි ක්ෂේණාග්‍රුවයන් වහන්සේගේ පූර්ව හටයෙහි පැවැති කරම ක්ලේශ එලය යි. වුති ක්ෂේණයෙහි එය නිරද්ධවීම ද ධර්මතා වශයෙන් සිදු වේ. රේ අනාතුරුව ප්‍රනරුත්පත්තිය තැතිවීම ද ක්ලේශය සම්ග ම ධර්මතා සිද්ධ යි.

යම් හෙයකින් සංඛත ධර්මයේ නම් පළිබෝධය සහිත ස්වභාවයක් දුරන හෙයින් නොයෙක් පළිබෝධයෙන් ජනය නිතර පෙළද්ද, ගාන්ත සුඛාස්වාදයට අවහිර කෙරද්ද, සනිමිත්ත ස්වභාව හෙයින් කෙලෙසුන්ගේ ද, ජරාමණාදී සියලු අනර්ථයන්ගේ ද, පිහිටින තැන් වේ ද? පැතුම් සහිත ස්වභාව හෙයින් සියලුම දුකට මුල් වූ ආසා දුක අවත් නිතර ම පෙළත් ද, ඒ සංඛත හාවයෙන් තොර වූ බාතුව එයට ප්‍රතිපක්ෂ ගුණ හේදයෙන් සුක්ෂ්‍යතා, අනිමිත්ත අප්පණීහිත කියා ත්‍රිවිධ කොට දක්වා තිබේ.

1. ඒ සියලු පළිබෝධයෙන් ගුනා වූයේ - වෙන් වූයේ සුක්ෂ්‍යතා නම්. සක්කාය දිවිධිය ඇති ක්ලේෂි බාලයනට කම්ම පළිබෝධත්, අපාය දුක්ඛ පළිබෝධත් යම් පමණ වේ ද, පණ්ඩිතයනට එ පමණට එහෙයින් ආරක්ෂාවීමේ (රැකීමේ) කායී පළිබෝධය වේ ම ය. ඒ සියලු සක්කාය දිවිධි මූලක පළිබෝධයන් නිරද්ධ කිරීමට සක්කාය දිවිධි නිරෝධය ම සමත් වෙයි. එ පරිදේදෙන් ම රාගාදී කෙලෙසුන් මූල්කොට හටගන්නා පළිබෝධයන් නිරද්ධ වන්නේ රාග, දේශ, මෝහ ප්‍රහාණයෙනි. මෙසේ තිවන සියලු පළිබෝධයන් ගෙන් ගුනා හෙයින් සුක්ෂ්‍යතා නම් වෙයි.

2. "අනිමිත්ත විමොක්" යන තැන නිමිත්ත නම් උත්පාදයන් මූල්කොට ඇති ඩිලාරික ආකරය යි. සංඛත ධර්මයේ මේ ආකරයෙන් යුත්ත වී කෙලෙසනුට භුම් වූහ. ජරා මරණයට භුම් වූහ. සියලු අනර්ථයනට වස්තු වූහ. මෙසේ හෙයින් ම ඒ සංඛතයේ කළ දිසා දේස සන්තානාදී හේදයෙන් හෝ හීන ප්‍රණීතාදී හේදයෙන් බෙදී පවත්නාහ. තිවන වනාහි සියලු නිමිත්ත ධර්මයන්ගේ නිරෝධ හාවයෙන් සිද්ධ හෙයින් එහි නිමිත්ත නැත්තුයි අනිමිත්ත නම් වේ.

එය වනාහි සියලු ක්ලේංසාදී අනර්ථයන්ට භූමි වූ (වස්තු වූ) නිමිත්ත ධර්මයන් විද්ධවසංනය කොට ඒ අනර්ථයන්ගේ අභාවය සිදුකෙරමින් නිති පිහිටා තිබේ. එය කාල හේදයෙන් නො බෙදෙයි. මේ නිවන අසවල් කාලයෙහි පිරිනිව් බුදුවරයන්ගේ ය යනාදී පත් කිරීමෙක් නැත.

3. “අපයැණිහිත” යන තැනෑ පණීහිත යනු ප්‍රණීධානය සි. ප්‍රාර්ථනාව සි. පණීධි, පණීධාන ආසා, ජ්‍යෙෂ්ඨා, පිපාසා යනු සමානාර්ථ ගබඳයේ ය. සංඛත ධර්මයන්ගේ ස්වභාවය, කොතරම ලැබෙතන් බිඳෙන නැතිවන ගතිය හෙයින් නැවත නැවතන් ලැබෙනුත්මට ආසා දුක දියුණු කිරීම ය. ආසා දුක් පරතෙරක් නැත. සියලු දුකට මුළු ආසා දුක ය. නිවන වනාහි පිපාස විනයන ස්වභාවය හෙයින් ආසා සංඛ්‍යාත වූ සියලු තාශ්ණා ප්‍රණීධි ද විනයන කරමින් විද්ධවංශනය කෙරමින් පවත්නා හෙයින් එහි පණීහිත ය. (ප්‍රණීධිය) නැත්තුයි අජ්පණීහිත නම් වේ. මෙහි දී සැප දෙවරගය දත් යුතු වේ. වෙදයිත අවෙදයිත (ඁාන්ත) කියා සැපය දේ පරිදි ය. දෙව්, බණ, මිනිස් ආදි වගයෙන් උපතින් ලබන සම්පත් සියල්ල වෙදයිත සුබ ස්වරුප වෙයි. ඒ වනාහි ඇසිල්ලක් පාසා වෙනස් වන සුඩ වෙයි. ඒ සියලු සැප ඉමක් නැති ආසා දුක නැවත නැවත වඩින්නේ ම ය. එහෙයින් වෙදයිත ය. ඒකාන්තයෙන් දුක් ම ය. “යා කිණුව් වෙදයිනා සබඩා තා යුක්කීසම්”⁵⁹ සි වදාලේ එහෙයිනි. යම් හෙයකින් නිවනෙහි විදීමක් නොමැති නම් එහි කවර සැපයක් දැයි විවාල තැනැත්තා ට දමිසෙනෙවි සැරියුත් තිමියන් වදාලේ, “ඒතදෙවෙනු ආව්‍යාසා සුඩා යදෙනු නත් වෙදයිත”⁶⁰ සි ඇවැත්ති, නිවන සැප වනුයේ විදීමක් නැතිකම තිසාම ය යනුවෙනි.

“අවෙදයිත (ඁාන්ති) සුබය” නම් තමා තුළ උපන්නා වූ කෙලෙසුන් තුවණීන් විමසා බලා ර්ව සුදුසු ධර්මයන් ප්‍රත්‍යාවේක්ෂා කොට එය වලකාලීමත්, එසේම ඉපදීමට ඉදිරිපත් කෙලෙසුන් දැනගෙන එයට ඉඩ නො තබා කළාණ ධර්මයන් සිත තුළ දියුණු කර ගැනීමත්, පැමිණෙන්නට තිබෙන අපාය දුක සලකා එයින් මිදීමට ප්‍රතිපත්න්වීමත්, යන මේ ආකාරයෙන් යථෝක්ත විරැදුෂ්‍යවලින් මිදීමේ සැපය සි.

59. සං. නි. බු. ජ. 2 - 84 පිට

60. සං. නි. බු. ජ. 5 - 676 පිට

සියලු වෙදයිතයන් වෙළාගත් ආසා දුක යලින් නො උපදනා සේ සංසිද්ධවා ගැනීම ගාන්ති සැපයේ ආයය වේ. එය ගැඹීකොට ඇති මේ “අපයැණිහිත” යන පදය නිවන පිළිබඳ ඉතා උසස් ගුණ පදයකි.

“සුක්කුද්ත, අනිමිත, අපයැණිහිත.” යන ති හේදයෙන් දැක්වෙන මේ නිවන “බය බාතු ය” “නිරෝධ බාතු ය” සි ද ව්‍යවහාරයට පැමිණියේ ය. ඒ වනාහි ආනාදීමත් සංසාරයෙහි අධ්‍යයාත්ම අධිගයිත ක්ලේංසා ජාතය මාර්ග ක්ෂණයෙහි ගෙවා දැමීමෙන්, නිරැදු කිරීමෙන් සිදු වූයේ ය. එය එක් පරමාර්ථ ධර්මයකි. නිරවාණ පරමාර්ථය සි. ක්ෂය කිරීමේ අර්ථයෙන් ද, නිරැදු කිරීමේ අර්ථයෙන් ද, ස්වභාවයෙන් විද්‍යාමාන හෙයිනි. එය ප්‍රයුෂ්ති රුපයෙක් නො වේ. කාය-ඇුන දෙක්හි ස්වරුප වශයෙන් උපලබාධ හෙයිනි.

නිවන කාය-ඇුන දෙක්හි ස්වරුප හෙයින් උපලබාධ සේ කෙසේ ද?

“ඡනු ජාතො උස්සහති උස්සහිතා තුලෙති, තුලයිතා පදහති. පහිතයෙකා සමානා කායෙන වෙව පරමසවව සව්‍යාකරාති, පක්කුදාය ව නා පරිවිච්ඡල පස්සති”⁶¹

යන දේශනා වෙන් සුදුරුහිත වූයේ තදර්ථය සි. එහි කයින් ප්‍රත්‍යාවක්ෂ කිරීම නම් අගක් මුළුක් නැති සංසාරයෙහි අධ්‍යාත්මය තවමින්, ද්වමින්, පෙළමින් ආ කෙලෙසුන් මාර්ග ක්ෂණයෙහි අධ්‍යාත්මයෙහි ම නිරැදු කිරීම සි. නිවා දැමීම සි. මෙසේ කයින් ප්‍රත්‍යාවක්ෂකාව නැවත ප්‍රත්‍යාවේක්ෂා කරමින් අධ්‍යාත්මයෙහි සිදුවූ ඒ නිරැදුවේම තුවණීන් දැක ගනී. මෙය ඇුනයෙන් ප්‍රත්‍යාවක්ෂ කිරීම සි.

“පදමචුත මවචන මනුහරා,

නිබානමිති භාසහති - වාන මුනා මහෙස්සයො”⁶²

“වුතියක් නැති, ප්‍රථ්‍යාන්ත, අපරාන්තයන් ඉක්ම සිටි, සංස්කරණ කෘත්‍ය රහිත වූ, අනුත්තර වූ, පරමාර්ථ ධර්ම කොට්ඨාය නිරවාණය” සි තාශ්ණා මුක්ත මහරුණවයෙක් කියත්.

61. ම. නි. වඩකි සුනා

62. අහි

මෙසේ දක්වන ලද මේ ලෝකේත්තර වූ නිරවාණ ධාතුව ලබාගැනීම කුමානුකුල ප්‍රතිපත්ති මාර්ගයකිනි විය යුත්තේ. දුක්ඛ නිරෝධගාමීනි ප්‍රතිපදා නම් වූ ආයේ අෂ්ටාංගික මාර්ගය ඒ පිළිබඳ ප්‍රතිපත්ති මාර්ගය යි. මේ ආයේ මාර්ගය කුම්යෙන් වඩා ගත යුතු වැඩ පිළිවෙළකි. මේ කියන ලද ප්‍රතිපත්ති මාර්ගය මතු සඳහන් මැක්කීම නිකායේ එන වඩිකි සූත්‍රානුවාදයෙන් පැහැදිලි වනු ඇත.

හටගත් සැදුහැ ඇතියේ එළඹිය යි. එළඹිනුයේ පර්යුෂපාසනය කෙරේයි. පර්යුෂපාසනය කරනුයේ කන් තතු කෙරේයි. තතු කළ කන් ඇතියේ දහම් අසයි. දහම් අසා බරයි. දැරු දහම් හි ඇරුත් පිරික්සයි. අරුත් පිරික්සනුවහට ධර්මයෝ වැටහෙති. දහම් වැටහීම් (ඩමම නිජ්‍යානකීනි) ඇති කළේහි කරුණකම්තා ජන්‍යය උපදී, හටගත් ජන්‍ය ඇතියේ උත්සාහ කෙරයි. උත්සාහ (වැයම්) කොට (අනිත්‍යාදී විසින් තිරණය) කෙරයි. තුළනය කොට ප්‍රධන් වියාසී කෙරයි. තිවනට මෙහෙයු සිත් ඇත්තේ (තාම) කයිනුද සත්‍යය (තිවන) ප්‍රත්‍යක්ෂ කෙරයි. ප්‍රජායෙනු දු කෙලෙස් විනිවිද දැකි. භාරද්වාජයෙනි, මෙතෙකින් මැ... සත්‍යානුබෝධය වෙයි. මෙතෙකින් සත්‍ය අනුබෝධ කෙරයි. මෙතෙකින් වැළිත් අපි සත්‍යානුබෝධය පනවම් හ. එ පමණකින් සත්‍යානුප්‍රාථිය නොවේ මැ යි.

“හටත් ගෞතමයන් වහන්ස, මේ පමණකින් සත්‍යානුබෝධය වෙයි. මේ පමණකින් සත්‍යානුබෝධය කෙරයි. මේ පමණකින් වැළිත් අපි සත්‍යානුබෝධය දක්වමිහ. හටත් ගෞතම යෙනි. කී පමණකින් වැළිත් සත්‍යානුප්‍රාථිය වේ ද? කී පමණකින් වැළිත් සත්‍යයට පැමිණේ ද? අපි සත්‍යානුප්‍රාථිය හටත් ගෞතමයන් අතින් පුළුවුසුම් හ” යි.

“භාරද්වාජයෙනි. එමැ ධර්මයන්ගේ ආසේච්චනයෙන්, භාවනයෙන්, බහුලිකරණයෙන්, සත්‍යානුප්‍රාථිය වෙයි. භාරද්වාජය, මේ පමණකින් සත්‍යයට පැමිණයි. මේ පමණකින් වැළිත් අපි සත්‍යානුප්‍රාථිය පණවමිහ” යි.

“හටත් ගෞතමයෙනි, මේ පමණකින් සත්‍යානුප්‍රාථිය වෙයි. මේ පමණකින් සත්‍යයට පැමිණයි. මේ පමණකින් වැළිත් අපි

සත්‍යානුප්‍රාථිය දක්මිහ. හටත් ගෞතමයෙනි, වැළිත් සත්‍යානු ප්‍රාථියට (එල ප්‍රත්‍යාස්‍යට) කවර ධර්මයෙක් බහුකාර වේ ද? බහුකාර ධර්මය අපි හටත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ” යි.

“භාරද්වාජයෙනි, සත්‍යානුප්‍රාථියට ප්‍රධානය (මාර්ගපධානය) බහුකාර වෙයි. ඉදින් තෙල මාර්ග ප්‍රධානය නො කෙරේ නම් මේ සත්‍යයට නො පැමිණෙන්නේ ය. යම් හෙයකින් මාර්ග ප්‍රධානය කෙරේය ද එහෙයින් සත්‍යයට පැමිණයි. (සත්‍ය ලබයි) එහෙයින් සත්‍යානුප්‍රාථියට ප්‍රධානය බහුකාර වේ ය” යි.

“හටත් ගෞතමයෙනි, වැළිත් මාර්ග ප්‍රධානයට කවර දහමේක් බහුකාර වේද? මාර්ග ප්‍රධානයට බහුකාර ධර්මය අපි හටත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ” යි.

“භාරද්වාජයෙනි, ප්‍රධානයට තුළනාව බහුපකාර වෙයි. ඉදින් තුළනා නො කෙරේ නම්, මේ ප්‍රධාන් වියාසී නො කරන්නේ ය, යම් හෙයකින් වැළිත් තුළනා කෙරේ ද, එහෙයින් මාර්ග ප්‍රධානය කෙරයි. එහෙයින් ප්‍රධානයට තුළනාව බහුකාර වේ” යි.

“හටත් ගෞතමයෙනි, තුළනාවට වැළිත් කවර ධර්මයෙක් බහුකාර වේ ද? තුළනාවට බහුකාර ධර්මය අපි හටත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ” යි.

“භාරද්වාජයෙනි, තුළනාව ව්‍යායාමය බහුකාර වෙයි. ඉදින් ව්‍යායාම නො කෙරේ නම් මේ තුළනාව නො කරන්නේ ය. යම් හෙයකින් වැළිත් ව්‍යායාම කෙරේ ද? එහෙයින් තුළනාය කෙරයි. එහෙයින් තුළනාවට ව්‍යායාමය බහුකාර වේ” යි.

“හටත් ගෞතමයෙනි, ව්‍යායාමයට කවර ධර්මයෙක් බහුකාර වේ ද? ව්‍යායාමයට බහුකාර ධර්මය අපි හටත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ.

“භාරද්වාජයෙනි, ව්‍යායාමයට (කරුණයකම්තා) ජන් බහුකාර වෙයි. ඉදින් ජන්‍ය තුපදිනන් නම් මේ ව්‍යායාම නො කරන්නේ ය. යම් හෙයකින් වැළිත් ජන්‍ය උපදී ද, එහෙයින් ව්‍යායාම කෙරයි. එහෙයින් ව්‍යායාමයට ජන්‍ය බහුකාර වේ” යි.

“හවත් ගොතමයෙනි, ජන්දයට කවර දහමෙක් බහුකාර වේ ද? ජන්දයට බහුකාර ධර්මය අපි හවත් ගොතමයන් අතින් පුළුවුසුම්හ” යි.

“භාරද්වාජයෙනි, ජන්දයට ධමම නිජකානකීනිය (දහම වැටහිම) බහුකාර වෙයි. ඉදින් ධර්මයෝ බැලීම නො සහත් (නො වටහත්) නම් මේ ජන්ද තුළදනේ යැ. යම් හෙයකින් වැළිත් ධර්මයෝ වටහත් ද, එහෙයින්, ජන්දය උපදී. එහෙයින් ජන්දයට ධමමනිජ්කානක්බන්තිය බහුකාර වේ”යි.

“හවත් ගොතමයෙනි, ධම නිධානක්ෂාජනීයට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්ම නිධානක්ෂාජනීය බහුකාර දහම අපි හවත් ගොතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි, ධම නිධානක්ෂාජනීයට අරුත් විමසීම බහුකාර වෙයි. ඉදින් අරුත් නො විමසා නම් මේ ධර්මයෝ නො වටහත්. යම් හෙයකින් වැළිත් අරුත් විමසා ද, එහෙයින් ධර්මයෝ වටහති. එහෙත් දහම් වැටහිමට අරුත් විමසීම බහුකාර වේ”යි.

“හවත් ගොතමයෙනි, අරුත් පිරික්සීමට කවර දහමෙක් බහුකාර වේ ද? අරුත් පිරික්සීමට බහුකාර දහම අපි හවත් ගොතමයන් අතින් පුළුවුසුම්හ” යි.

“භාරද්වාජයෙනි, අරුත් පිරික්සීමට වැළිත් දහමදැරීම බහුකාර වෙයි. ඉදින් දහම් නො දරා නම් මේ අරුත් නො පිරික්සන්නේ යැ. යම් හෙයකින් වැළිත් දහම් ධාරණ කෙරේ ද, එහෙයින් අරුත් පිරික්සයි. එයින් අරුත් පිරික්සීමට ධර්ම ධාරණය බහුකාර වේ”යි.

“හවත් ගොතමයන් වහන්ස, වැළිත් ධර්ම ධාරණයට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්ම ධාරණයට බහුකාර ධර්මය අපි හවත් ගොතමයන් අතින් පුළුවුසුම්හ” යි.

“භාරද්වාජයෙනි, ධර්ම ධාරණයට ධර්ම ගුවණය බහුකාර වෙයි. ඉදින් දහම් නො අසා නම්, මේ දහම් නො දරන්නේ ය. යම් හෙයකින් වැළිත් දහම් අසා ද, එහෙයින් දහම් දරයි. එයින් ධර්ම ධාරණයට ධර්මය ගුවණය බහුකාර වේ”යි.

“හවත් ගොතමයෙනි, ධර්ම ගුවණයට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්ම ගුවණයට බහුකාර ධර්මය අපි හවත් ගොතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි, ධර්ම ගුවණයට ගෞතාවධානය (කන් නතුකිරීම) බහුකාර වේ. ඉදින් කන් නතු නො කෙරේ නම් මේ දහම නො ඇසෙන්නේ යැ. යම් හෙයකින් වැළිත් කන් නමා ද, එහෙයින් දහම අසයි. එයින් ධර්ම ගුවණයට ගෞතාවධානය බහුකාර වේ”යි.

“හවත් ගොතමයෙනි, ගෞතාවධානයට කවර දහමෙක් බහුකාර වේ ද? ගෞතාවධානයට බහුකාර ධර්මය අපි හවත් ගොතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි, ගෞතාවධානයට පර්යුපාසනය (අැසුරු කිරීම) බහුකාර වෙයි. ඉදින් පර්යුපාසනය නො කෙරේ නම් මේ ගෞතාවධානය නො කෙරෙන්නේ යැ. යම් හෙයකින් වැළිත් පර්යුපාසනය කෙරේ ද, එහෙයින් ගෞතාවධාන කෙරයි. එයින් ගෞතාවධානයට පර්යුපාසනය බහුකාර වේ”යි.

“හවත් ගොතමයෙනි, පර්යුපාසනයට කවර දහමෙක් බහුකාර වේ ද? පර්යුපාසනයට බහුකාර ධර්මය අපි හවත් ගොතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි, පර්යුපාසනයට එළඹීම බහුකාර වෙයි. ඉදින් නො එළඹූ නම් පර්යුපාසනා නො කරන්නේ යැ. යම් හෙයකින් වැළිත් එළඹූ ද, එහෙයින් පර්යුපාසනා කෙරයි. එයින් පර්යුපාසනයට උපසංකුමණය බහුකාර වේ”යි.

“හවත් ගොතමයෙනි, උපසංකුමණයට කවර දහමෙක් බහුකාර වේද? උපසංකුමණයට බහුකාර කරුණ අපි හවත් ගොතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි, උපසංකුමණයට ගුද්ධාව බහුකාර වෙයි. ඉදින් ගුද්ධාව තුළදී නම් උපසංකුමණය නො කරන්නේ යැ. යම් හෙයකින් වැළිත් ගුද්ධා උපදැන් ද, එහෙයින් උපසංකුමණය කෙරයි. එ කරුණීන් උපසංකුමණයට ගුද්ධා බහුකාර වේ”යි.

අපි සත්‍යානුරක්ෂණය හවත් ගෞතමයන් අතින් පිළිවිසියම් හ. හවත් ගොයුම් උතුමෝ සත්‍යානුරක්ෂණය පැවසුහ. එද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුද සතුට වූමිහ. අපි සත්‍යානුබෝධය හවත් ගෞතමයන් අතින් පිළිවිසියම් හ. හවත් ගෞතමයෝ සත්‍යානුබෝධය ප්‍රකාශ කළහ. එද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුද සතුට වූමිහ. අපි සත්‍යානුප්‍රාථ්‍යිය හවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. හවත් ගෞතමයෝ අපට සත්‍යානුප්‍රාථ්‍යිය ප්‍රකාශ කළහ. එද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුද සතුට වූමිහ. අපි සත්‍යානුප්‍රාථ්‍යියට බහුකාර කරුණු හවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. හවත් ගෞතමයෝ සත්‍යානුප්‍රාථ්‍යියට බහුකාර කරුණු ප්‍රකාශ කළහ. එද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුද සතුට වූමිහ. අපි වැළින් යම් යම් මැ දෙයක් හවත් ගෞතමයන් අතින් විවාලමෝ ද, හවත් ගෞතමයෝ ඒ ඒ දැයම ප්‍රකාශ කළහ. එද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුද සතුට සිත් ඇති වූමිහ.

“හවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි පෙර මෙසේ දැනුම්හ. මුණ්ඩකයෝ, ගුමණකයෝ, ගෘහපතීභු, කාජ්‍යනයෝ, බඩුගේ පිටිපසින් උපන් දරුවේ කවරහු ද? දහම් දන්නාහු කවරහු දැයි හවත් ගෞතමයෝ ඒකාන්තයෙන් මට ගුමණයන් කෙරෙහි ගුමණ ප්‍රේමය, ගුමණයන් කෙරෙහි ගුමණ ප්‍රසාදය, ගුමණයක් කෙරෙහි ගුමණ ගෞරවය ඉපද වූහ. හවත් ගෞතමයෙනි, ඉතා කාන්තයි. හවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යි, හවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිහිම මැ සරණ ගිය උපාසකයෙකු කොට ධරත්වා”⁶³ යි.

නිෂ්කර්ෂය.

මේ සාකච්ඡාවෙහි දී මෙයට සිත් යොමු කළ මා හිතවත් පායිකයනට මෙයින් මතුකොට ගතපුතු අගයැති අදහසක් දැන් පහදා ඉදිරිපත් කිරීමට සුදුසුයැ යි මම සිතමි. එයට ද ඔබේ අවධානය යොදවාලන්නට දැන් මම මතක් කරමි.

63. ම. නි. වඩි සුන

ඔබේ සිත තණ්හා පිපාසා රසයන් මැද්දේ නොයෙක්වර නැඳවී නැඳවී ගිය සැටි ඔබට මතක ඇත. නොයෙක් විදියේ සුන්දර වස්තුන් සමග ආසාවන් වෙළි වෙළි, බැලීමෙන්, ඇසීමෙන් ආසාණයෙන් රස ඉරීමෙන්, පහස විදිමෙන් කල් ගෙවූ සැටි, උසස් දිවිය, අගනා කාලය, ගෙවූ සැටි ඔබට මතක ඇත.

දැන් මදක් සිත නවතා සලකා බලන්න.

විමුදුම් නුවණ යොමු කරන්න.

එහි අගට ලැබුනේ කිමෙක් ද?

ත්ව්‍යිජභාවය (හිස් බව) නො වේ ද? අර නැලියන සිත මද වේලාවකට හෝ නැවතුනා නොවේ ද? එය තමා තියම ඇත්තේ. එය තමා දහමෙන් ලැබෙන සොදුරු පණිවිධිය, එය තමා සැනසිල්ලේ මං පෙනට කරන අත්සන, එහෙත් ඒ සමගම ඔබේ හොඳ සිතට යාබද වැ අවිද්‍යා නමැති සන වලාකුලින් වසාගත් ලෝහ, දිවිය, මානාදී කෙලෙස් බලමුව්වෙන් ඔබේ ඒ තියම සැනසිල්ල මග වැසි යන සැටි ඔබට තේරුම් ගත නො හැකි ය. එහෙත් මදක් නැවති විමුදුම් නුවණ - යෝනිසේ මනසිකාරය යොදවා තේරුම් ගැනීමට උත්සාහ ගත මැනවා.

මේ සාකච්ඡාවෙහි දී ඔබට සංඛත-අසංඛත යන වචන විමුසීමට ලැබෙනු ඇත. එයට සම්බන්ධ කරගෙන ජාත-ජාත, කාත-ජාත යනු ද, ලැබෙනු ඇත. ඒ අනුව සංඛාර-විසංඛාර වචන ද, විමුසීමට ලැබෙනවා ඇත.

හේතු එල වශයෙන් ලැබෙන ධර්ම සමුහය අතරෙහි, යම්කිසි හේතුවලින් උපත ලැබූ දේ ට ජාත යි ද, කාත යි ද, සංඛත යි ද ව්‍යවහාරය සිදු වේ. එසේ හේතුවකින් උපතක් නො ලද ධර්ම ස්වභාවයට අජාත යි ද, ඇකාත යි ද අසංඛත යි ද ව්‍යවහාරය සිදු වේ.

සංඛාර - විසංඛාර යන දෙනැනෙන් සංඛාර යනු කරම වේගයන් රස් කිරීම හෝ රස් කරන්නා යන තේරුම ලැබේ. එසේම විසංඛාර යනු කරම වේගයන් රස් නො කිරීම හෝ ඒ කරම වේගයන් රස් නො කරන්නා යන තේරුම වශයෙන් ලැබේ. මේ දෙක වෙනුවට ආචය-අපචය දෙක ද තේරුම වශයෙන් ලැබෙන සැටි සැලකිය යුතු ය.

මෙසේ :- ජාත, හුත, කත, සංඛ්‍යා යනු සංසාරය සි. වට්ටය සි.

අජාත, අහුත, අකත, අසංඛ්‍යා යනු නිවන සි. වට්ටය සි.

ජාතාදිය දුක ය, අජාතාදිය සැප ය වේ. මේ ජාතාදිය අජාතාදී ස්වභාවයට පත්වීම නියමිත ප්‍රතිපදාවෙකින් සැලැසෙයි. එහි මුල් පදනම, සබ්බාසට සූත්‍රයෙහි නියමිත පරිදි ලැබෙන බව සැලකිය යුතු ය. එහි “දස්සෙන පහාතබා ආසවා” යන විස්තරයෙහි,

සො ඉදෝ දුකුනෙකි යොනිසො මනසිකරෝති,
අයා දුකු සමුද්‍යොති යොනිසො මනසිකරෝති,
අයා දුකු නිරෝධාති යොනිසො මනසිකරෝති
අයා දුකු නිරෝධ ගාමිනි පටිපදාති යොනිසො මනසිකරෝති
යනුවෙන් සඳහන් විය.

මෙහි තේරුම මෙසේ ය. :-

මිල්‍යා දාශේරි ආදී ආසවයන් සිත තුළ නො උපදිනා අන්දමට මනසිකාරය පවත්වන යෝගාවවරයා මේ පක්ෂ්වස්කන්ධය සිය තුවණීන් පවත්ව සි. එයින් පෙන්වා වදාලේ දුක්ඛ නැමැති ආයේ සත්‍ය අනුබෝධයට ගන්නා අකාරය සි. මේ පක්ෂ්වස්කන්ධය එකක් සේ ගෙන ඉදිරිපත් කළත්, ඉතා උසස් ප්‍රඟා දියුණුවක් ඇති කෙනෙකුන් හට මුත් සෙස්සන් හට එකට පිළි වූ එය, තුවණට අසුකොට ගැනීම දුෂ්කර ය. එයින් රුප උපාදාන ස්කන්ධය වෙන් කොට සිතින් සලකා ගත යුතු ය. එයින් රුප ස්කන්ධය නම් රුප රාජියෙකි. රුප සමුහයෙකි. එහෙයින් රුප ස්කන්ධය අහිඹුජා පරිඹුජා වශයෙන් වටහා ගැනීමට, ඒ රුප සමුහය වෙන් කොට සලකා බැලීම කළ යුතු ය. පයිවි ධාතුව, ලක්ඛණ, රස, පව්චුපටියාන, පද්ධියාන අනුව දැනීම සිත තුළ පැලපදියම් වන තුරු සලකා බැලීම කළ යුතු ය. පයිවි ධාතුව ද කොටස් රසකින් යුත්ත වෙයි. එවා ද එකක් පාසා එකට තේරුම් ගැනීම පහසු නැති, පුරුදු කළ උසස් හාවනා සිත් ඇතියකුට නම් එය අපහසු නැත. සෙසු අය විසින් එකක් පාසා වෙන් වෙන් කොට සලකා බැලීම කළ යුතු ය. සෙසු ධාතු කොටස් පිළිබඳව ද පිළිපැදීම මෙසේ විය යුතු ය. තමා තුළ වූ මේ රුප ධාතු

කොටස් සියල්ල දෙසාලිසෙකි. (42) ඒවා එහි සමුච්චානයන් සහිතව තේරුම් බේරුම් කරගත යුතුවේ සි.

එ මෙසේයි :-

පයිවි කොටස්- කේසා දී 20 සි. එයින් උදරිය, කරිස කොටස් හැර ඉතුරු කොටස් 18, කම්ම, විත්ත, උතු, ආහාර යන සතර ප්‍රත්‍යාග්‍යන් ම පහළ වෙති. එහෙයින් ඒවා වතු සමුච්චානික ය. මේ කොටස් 20 හි සම්භාර පයිවි ධාතු අධික හෙයින් මේවා පයිවි ධාතු කොටස් වශයෙන් වහර කරති. මේවා තුළ සෙසු ධාතු ද ඇතේ. ඒ අනුව එකම කෙටසෙහි සමට යටත ඇති ප්‍රදේශයෙහි කර්මයෙන් හටගත් පයිවි ආදී 4 සි. වණ්න, ගන්ධ, රස, ඕනෑ, යන සතර ය සි. මේ 8 සුද්ධවිධිකය සි. එයට ජීවිතින්දිය හා කායප්‍රසාද රුපය ද එකතුවීමෙන් කාය දසකය ලැබේ. එසේම කම්මජ සුද්ධවිධිකයට ජීවිතින්දිය රුපයන් හාව රුපයන් එකතු වීමෙන් හාව දසකය ලැබේ. මෙසේ කේස් කොටසෙහි කර්මජ වශයෙන් රුප කොටස් 20 කි. විත්තයෙන් හා උතු-ආහාර යන ප්‍රත්‍යාග්‍ය තුනෙන් සමුච්චානය වන්නේ සුද්ධවිධික තුන් වර්ගයෙකි. එහෙයින් එහි රුපයේ සුවිස්සෙකි. (24) එකල ඒ එක කේස කොටසෙහි පයිවි කොටස් සුසාලිසෙකි (44). සෙසු කොටස් 18 හි ද මෙසේ ම ය. මෙසේ කොටස් ප්‍රඟාව වැඩි දියුණු ප්‍රදේශලයනට ලෙහෙසියෙන් වටහාගත හැකි වෙතත් සෙස්සන් විසින් කුමයෙන් සල්ලක්ඛණය පවත්වා තුවණට සම්බන්ධ කරගත යුතු වෙයි. මෙසේ ආපේ ධාතු කොටස් ද සිතින් ගෙන සැලකීම කළ යුතු ය.

එ මෙසේයි :-

පිත්තාදී දොළසින් -

පිත්ත, සෙම්හ, ලෝහිත, මේද, ලසිකා, වසා, යන 6 කොටස වතු සමුච්චානික ය.

සෙදා, අස්සු, බෙලා, සිංසානිකා යන සතර උතු විත්ත දෙකින් හට ගන්නා හෙයින් ද්වී සමුච්චානික ය.

පුබිබ, මුත්ත, දෙක උතුජ ය.

තේපේ ධාතු කොටස් සතරකි.

1. සනතාපක තේප - වතුරුප ය.
2. ජීරක තේප - වතුරුප ය.
3. පරිදාහක තේප - වතුරුප ය.
4. පාවක තේප - කරමප ය.

මේ ආකාරයෙන් තේපේ ධාතු කොටස්වලට ලැබෙන තේපේ රුපයන් ද නුවණීන් සලැකිය යුතු ය.

මේ වායෝ ධාතු රුප හය කොටසට සිත යොදු.

1. උද්ධඩිගම වායෝ ධාතු රුපයෝ.
2. අධොගම වායෝ ධාතු රුපයෝ.
3. කුචිජසය වායෝ ධාතු රුපයෝ.
4. කොටයියය වායෝ ධාතු රුපයෝ.
5. අඩිගමඩිගානුසාරී වායෝ ධාතු රුපයෝ.
6. අස්සාස පස්සාස වායෝ ධාතු රුපයෝ.

යන මොවුන් අතරින් අස්සාස පස්සාස වායෝ ධාතු තු විත්තප වෙති. සෙසු කොටස් 5 වතු සමුවියානය.

මේ රුප කොටස්වලට සිත මනසිකාරය පැවැත්වීමේ දී තමන්ගේ සිතට ප්‍රකට ව දැනෙන කොටසකට පළමුවෙන් සිත යොදා භාවනාර්ථය කළ යුතු ය. සමාධිය දියුණුවට පත්වීමෙන් අප්‍රකට කොටස් ද ප්‍රකට වනු ඇත.

මේ කොටස් ප්‍රකට ව දැනීම සඳහා කරන මනසිකාර ක්‍රමය, රුප කරමස්ථාන භාවනා ක්‍රමය යි. මෙය හොඳට ප්‍රගුණ වූ පසු වේදනා ස්කන්ධාදිය ද සිතින් ගෙන මනසිකාරය පැවැත්විය යුතු ය. වක්බු සම්ඛ්‍යසරා වේදනා දී වශයෙන් දැක්වෙන සයාකාර වේදනාවන් සුබ, දුක්ඛ, උපෙක්ඛ වශයෙන් ද, සාමිස, නිරාමිස වශයෙන් ද, සලකා හේතු ප්‍රත්‍යායන් සමඟ නුවණීන් මෙනහි කළ යුතු ය. මීළගට රුප සංක්ශ්‍යා, සංඛ්‍යා ද වශයෙන් ලැබෙන සංක්ශ්‍යා ස්කන්ධාය ද, වක්බු

සම්ඛ්‍යසාදී වශයෙන් ලැබෙන එස්සය ද, රුප විතක්ක, රුප විවාර, රුප සංක්ශ්‍යාවෙනා දී වශයෙන් ලැබෙන සංස්කාර ස්කන්ධය හා සරාගා දී වශයෙන් ලැබෙන විස්ක්‍රීඝාණ අනුව විස්ක්‍රීඝාණ ස්කන්ධය ද හේතු සහිත ව සැලකිය යුතු ය.

මේ ආකාරයට පක්ෂ්වස්කන්ධයට ඇතුළත් කොටස් වෙන වෙන ම නුවණීන් සලකා බැලීමේ දී එක් එක් කොටසක් මුල්කර ගෙන සිතේ තැන්පත් කම සිදුවෙයි. එය සමාධිය යි. එ සමාධිය තරවීමේ දී නීවරණයේ තද්ධිග වශයෙන් ප්‍රහිණ වෙති. එය විත්ත විස්ක්‍රීඝිය යි. එයට උපකාරව සිටි වතුපාරිඹුද්ධි ශිලය, ශිල විස්ක්‍රීඝිය යි. දොලාස් ආකාර ආයතන වශයෙන් ද, වක්බු ධාතු ආදී අවලාස් ධාතු වශයෙන් ද, මුලින් සඳහන් කළ පක්ෂ කොටස් ම අතිත අනාගතා දී එකොලාස් ආකාරයට බහා සැලකීමෙන් ද, විද්‍රිගනා සමාධිය වැඩිමෙන් විත්ත විශ්දීය සැලසේයි.

මෙයින් පසු මේ කොටස් පිළිබඳ ව නුවණීන් මෙනහි කිරීමේ දී සංඡ්‍යවිය නාම-රුප වවත්ථානය සිදුවීමෙන් දිවිධී විස්ක්‍රීඝි කඩ්බා විතරණ විස්ක්‍රීඝි ලැබේයි. මේ සංස්කාර කොටස් පිළිබඳ උදය වය දෙක දැනීමෙන් එයින් පෙළෙන සැටි නුවණුවට වත්හා ගන්නා විට “ඉදං දුක්කං” යන යොනිසේමනසිකාරය සම්පූර්ණ වෙයි.

සමුදාය සත්‍යාදිය ද මෙසේ සම්පූර්ණ වෙයි. මෙයින් සද්ධිනුදියා දී ඉනුදිය ධර්ම සම ව වැඩිති. බොජ්ජඩිගයෝ ක්‍රියාවත් වෙති. සම්මා දිවිධී ආදී මාර්ගාංගයෝ පහළ වෙති. නිරෝධ ද්‍රිගනයෙන් සක්කාය දිවිධී, විවිකිව්‍යා, සිල්බිත පරාමාස සංයෝජන තුන ප්‍රහිණ වෙති. මේ සබ්බාසව සුතුයෙහි සඳහන් පිළිවෙළින් සොකාපත්ති මග්‍ර යානය ලැබෙන සැටි යි.

උපරි මාර්ගයන් ලබා ගන්නා සැටි “භාවනාය පහතබා ආසවා” යන පදවිලින් දැක්වෙති. ඒ හැටියට මුලින් උපද්‍රවා ගත් යථාක්ත වූ ඉනුදිය-මාර්ගාං ධර්මයන් දියුණුවට පත්කර ගැනීමේ දී මතු තුන් අවස්ථාවක දී හෝ සය අවස්ථාවක දී මේ නිවන ප්‍රත්‍යාය්‍ය ව අවබෝධය කරගනු ලැබෙනවා ඇති. මේ පිළිබඳ පාරායන අංශ ප්‍රශ්න නිරදේශය මෙසේය:-

1. සොතාපන්ති මගකුදාලෙන අහිසඩාර විකුණුණස් නිරෝධෙන සක්‍ර හවේ යිපෙකා අනමතගේ සංසාර යෙ උප්පේර්යුම් නාමකුව රැපකුව, එනෙතේ නිරුණුන්ති වූපසම්නති අත්‍ය. ගච්චති පරීප්පස්මහනති.

2. සක්‍රාගාමී මගකුදාලෙන අහිසඩාර විකුණුණස් නිරෝධෙන දේ හවේ යිපෙකා පක්‍රවු හවෙසු යෙ උප්පේර්යුම් නාමකුව රැපකුව, එනෙතේ නිරුණුන්ති -පෙ- පරීප්පස්මහනති.

3. අනාගාමී මගකුදාලෙන අහිසඩාර විකුණුණස් නිරෝධෙන එකං හට යිපෙකා රැපධාතුයාටා අරුපධාතුයා වා යෙ උප්පේර්යුම් නාමකුව රැපකුව, එනෙතේ නිරුණුන්ති -පෙ- පරීප්පස්මහනති.

4. අරහතන මගකුදාලෙන අහිසඩාර විකුණුණස් නිරෝධෙන යෙ උප්පේර්යුම් නාමකුව රැපකුව, එනෙතේ නිරුණුන්ති -පෙ- පරීප්පස්මහනති.

5. අරහතො අනුපාදිසේසාය නිබානධාතුයා පරිනිබායනස් වරිම විකුණුණ නිරෝධෙන පක්‍රකුව, සති ව, නාමකුව, රැපකුව එනෙතේ නිරුණුන්ති වූපසම්නති අත්‍ය. ගච්චති පරීප්පස්මහනති.

මෙහි අදහස්:-

1. සේවන් මාරු නැමති පළමුවන ලෝකෝත්තර කුසල සිත් පහළ වීමේ දී මරුගාඩිගයන් පිරි තිවන දැක්මේ දී සංයෝගන තුනෙක් ප්‍රහිණ වෙයි. (කිණී සංයෝගනානි පහියනි) ඒ සංයෝගන සමග පවත්නා ක්ලේයෙය් ද, ඒ සමග ප්‍රහිණ වෙති. සතර අභාය උපත්දෙන පාපකර්මයේ ද ප්‍රහිණ වෙති. ඔවුනු තමා සමාදන්වගත්, ශික්ෂාවන්හි පරිපූරකාරී වෙති. මේ මාරු විත්තයේ බලයෙන් හව සතක් ඉතුරු කොට සෙසු හවයන්හි උපත දෙන කර්ම වියාන නිරෝධය වෙයි. එයින් කෙළවරක් නැති සසර ඉපදීමට සුදුසු ව තිබු නාමරැප සියල්ල ද නිරුද්ධ වෙති. සංසිදෙති.

2. සක්‍රාගාමී මාරු නම් ලෝකෝත්තර සිත්ත් මේ තිවන දැක්මේ දී හව දෙකක් හැර සෙසු බව පසක උපත දෙන නාම රැප සංස්කාරයේ සංසිදෙත්, ඕළාරික කාමරාග පරිස දෙක ප්‍රහිණවෙත්.

3. අනාගාමී මාරු නම් තුන්වන ලෝකෝත්තර සිත්ත් මේ තිවන දැක්මේ දී අහිසඩාර වියානයේ නිරෝධයෙන් කාමරාග පරිස ප්‍රහිණවීමෙන් එක් හවයක් හැර රැප දාතුවෙහි ද, අරුප දාතුවෙහි ද, උපදින්නට සුදුසු ව තුබ නාම රැප සංස්කාරයේ සංසිදෙත්.

4. අරහත්ත මාරු නැමැති සිව්වන ලෝකෝත්තර සිත්ත් මේ තිවන දැක්මේ සියලු කෙලෙස් ප්‍රහිණවීමෙන් සියලු සංස්කාර වියාන නිරුද්ධ වෙති.

5. අනුපාදිසේස නිබාන දාතුවෙන් පරිනිවන් පානා රහතන් වහනසේගේ අන්තිම වුති විත්තයේ නිරෝධයෙන් දියුණුවට පැමිණී පක්‍රකුව සති ආදිය ද නිරුද්ධ වෙති. සංසිදෙති.

මෙසේ ක්ෂීණයුව මහරහත් වහනසේ මේ තිවන සම්පූර්ණයෙන් දැරුනය කරන්නා හ. එහෙයින් උන්වහනසේගේ විත්ත සන්තානයෙහි කරම වේගයන් ජනනය කරන සංඛාරයේ පහළ නො වෙති. විත්ත සන්තතිය ද හවයන් හවයට සම්බන්ධ කරන පවත්ත සහකතායිපතෙයා නම් වූ ජීවිතින්දිය වර්තමාන හවය පවත්වා ගැනීමට පමණක් පවති. සඩාර සංසිදිමෙන් අන්තිම වුති විත්තයේ දී නාම රැප සංඛාරයේ විසංඛාර බවට පත්වෙති. පුර්ව කෙළවර නො දක්නා සංසාරයෙහි කෙළවර පෙනිණ.

(තෙසාය පව්තමා කොට්) සියලු සංඛාරයන් විසංඛාර බවට පත්වූ හෙයින් (ජාති මරණ සංසාරා නත්තී තෙසං පුන්හුවා) නැවත හවයක් නැත. මේ තිවනේ තත්ත්වය සි.

“නිබාන පර්ම වදුහති බුඩා”





සමඟ විදුර්ගනා භාවනා මාර්ගය
(ගැටපු මාලාව)

පිටු අංක

- 2. සංවේගය - ජීවිතයේත් සංසාරයේත් බිඟ දක්නා තුවණ සංවේගන පැවැත්වීම
- ස්ක්‍රීන සම්පත්තිය - උතුම් අවස්ථාව (බුද්ධීය කාලය)
- 4. මහද්ගත ද්‍රාන - රුපාවචන අරුපාවචන ද්‍රානය
- 5. විත්ත විසුද්ධිය - පස්ස්වනීවරණයන්ගෙන් සිත පිරිසිදු කරගැනීම දිවියි විසුද්ධිය - සක්කාය දිවියි ආද දාජ්ධීවලින් සිත පිරිසිදු කරගැනීම
- කංඛාවිතරණ විසුද්ධිය - සංසාර පැවැත්ම පිළිබඳ සැකය නැති කරගැනීම
- ආධ්‍යාත්මික අනිවර්ධනය - කමාගේ අභ්‍යන්තරයේ සමාධි ගුණ ධර්ම වැඩිම
- පරිපන්ත වූ - බාධක වූ උවදුරු
- උපක්ලේශ - සිත කිලිරි කරන ධර්ම
- 6. විතරක - සිතුවිලි
- යෝනිසේ මනසිකාරය - තුවණීන් මෙනෙහි කිරීම භාවනා මනසිකාරය - භාවනා අරමුණ මෙනෙහි කිරීම
- සති සම්පරික්ෂණය - සිහිය භා තුවණ
- ඉඩිය ද්වාරයන් - ඉඩිය ගාදරටු (අැස, කණ, තාසය, දිව, කය, මනස)
- යෝගානුභාවයෝ - යෝගකර්මයේ බලය, භාවනාවේ බලය
- 7. අරති - කුසල් දහම් පිළිබඳ තොඟලේම
- රති - පස්ස්ව කාමයන්හි ඇලීම

- උපාය - නිසි පිළිවෙළ (කුමය)
- අනුපාය - අනිසි පිළිවෙළ
- අනුරෝධ - ඇලීම
- විරෝධ - ගැටීම
- 8. පර්යාය - අනෙක් වචනයකින් කිම
- අහිඹානයන් - නාමයන්
- ත්‍රිවිධ්ද්වාරය - කය, වචනය, සිත
- 9. විදුර්ගනා යෝගය - විදුර්ගනාවේ යෙදීම
- ජාති ප්‍රඟාව - උත්පත්ති ප්‍රඟාව
- විජාක ප්‍රඟාව - විජාක වශයෙන් ලැබෙන ප්‍රඟාව
- භවාංග ප්‍රඟාව - භවාංග සිතේ ලැබෙන ප්‍රඟාව
- උපනිශ්චය - බලවත් හේතුව
- මලගස්සාගෙන - කිලිරි කරගෙන
- සමාධි ස්කන්ධය - සමාධි රස, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි,
- මින මිද්ධය - සිතෙහි අලසකම හා වෙතසිකයන්ගේ අලසකම
- සඩ්බකිව්ව පරිනාසිකා - හැම කටයුත්තකටම මග පෙන්වන
- පාරිභාරිය ප්‍රඟාව - කම්වහනක් පුරුදු කිරීමට අවශ්‍ය තුවණ
- අහික්කම - ඉදිරියට යාම
- පටික්කම - ආපසු පැමිණීම
- ආලොකිත - ඉදිරිය බැලීම
- විලොකිත - අනුදිග් බැලීම, වටපිට බැලීම
- සම්මිණ්ඩන - අත් පා හැකිවිම
- පසාරණ - අත් පා දිග කිරීම
- සංසාරී - සගල සිවුර
- පත්ත - පාතුය
- විවර ධාරණ - සිවුරු දැරීම (පාතා සිවුරු දැරීම) පාවිච්ච කිරීම
- අසිත - අනුහව කිරීම
- පිත - පානය කිරීම

- බාධිත - කඩා කැම
සායිත - රස විදීම
ද්‍රව්‍යවාර, පස්සාව, කම්ම - මල මුතු පහකිරීම
ගත - යාම
ධිත - සිටීම
නිසින්න - හිදීම
සුත්ත - නිදීම
ජාගරිත - නිදී මැරීම
හායිත - කතා කිරීම
තුණ්ඩිහාව - නිහව සිටීම
සාත්ථකාදී වශයෙන් - සාත්ථක, සප්පාය, ගෝවර, අසම්මොහ
යන සම්පර්කයේදී සතර
10. නිෂ්චිතාපාඨීත - කෙළවරට පැමිණි
සක්කවිවකාරිතා - සකසා (මැනවින්) කිරීම
නිමිත්ත තුසුලතා - නිමිති (ලකුණු) හැඳිනගැනීමේ දක්ෂතාව
පහිතත්තතා - දැඩි විරයය යෙදීම
අන්තරා අසංකෝච්චතා - අතරමග නොපැකිලිම, පසුබට නොවීම
ඉනුදිය සමන්ත පටිපාදනය - ඉනුදිය සමතාව සකස්කර ගැනුම
විරය සමන්ත පටිපාදනය - විරය සමතාව සකස්කර ගැනුම
විවය සමතායෝජනය - කරුණු සෙවීම සමඟාවයට පමුණුවා
ගැනීම
ප්‍රථම ගුමණ - සෝවාන් ආරය පුද්ගලයා
ද්විතිය ගුමණ - සකදාගාමී ආරය පුද්ගලයා
ත්වතිය ගුමණ - අනාගාමී ආරය පුද්ගලයා
වතුරුථ ගුමණ - අර්හත් ආරය පුද්ගලයා
11. පරවාදයෝ - අනු ආගමික වාද
අධිගම - උසස් තත්ත්වයකට පැමිණිම
ප්‍රතිවේද - විනිවිද දැකීම
ආලම්බනය කොටගෙන - අරමුණු කොටගෙන

- මිලාරික කාමරාගය
අණුසහගත කාමරාගය
රුපරාග
අරුපරාග
උද්ධවිව
ප්‍රහානය කළ යුතු
12. පළිබේද
අයෝතිසෝ මනසිකාරය - අනුවණ ලෙස, අනිසි ලෙස මෙනෙහිකිරීම
ආවරණීය
13. කර්තව්‍යක්
මහා ප්‍රයාගයේ
15. ආදිනවය
නොක්බම්ම සයැකුදා
තෙන්තුම්‍ය
පැලැමින
සමුදාය පාක්ෂීය
16. වරණ ධර්ම
පක්වනීවරණයන්
ආල්වාත්ස්යමක ශිල
අඛණ්ඩව
හොජන මත්තයැකුවනාව-
17. බහුස්සුත හාවය
නියානාවරණ ධර්ම
වාතුරුහුමක
නියානය
- කාමරාගයේ ප්‍රකටව දැනෙන කොටස
- සියුම් කාමරාගය
- රුපහවයන් පිළිබඳ ආගාව
- අරුපහවයන් පිළිබඳ ආගාව
- සිතේ නොසන්සුන්කම
- අත්හළ යුතු
- බාධක
- අයෝතිසෝ මනසිකාරය - අනුවණ ලෙස, අනිසි ලෙස මෙනෙහිකිරීම
- වසන් කරන, මුවහ කරන
- කාර්යයක්, වැඩික්
- මහා ප්‍රයත්නයේ
- දේශය
- ගිහිගෙන් නික්මීම පිළිබඳ අදහස
- ගිහිගෙයින් නික්මීම
- බලපවත්වන
- සමුදාය සත්‍යය පක්ෂයෙහි වූ
- ශිල පසලාස් වරණ ධර්ම, ආවාර ධර්ම
- කාමලිඡන්ද, ව්‍යාපාද, එන මිද්ධ, උද්ධවිව
- තුක්තුවිව, විවිකිව්‍ය යන සිත අවුරන ධර්ම
- ආල්වය අටවෙනි කොට ඇති ශිලය
- කඩ නොකාට
- පමණ දැන අහර ගැනීම
- බොහෝ ඇසු පිරි තැන් ඇති බව, පුළුල් දැනුම
- නොක්තුම්‍යැව වළක්වන ධර්ම
- භුම් සතරවෘත්තයක් (කාම, රුප, අරුප,
ලේඛකතර)
- නොක්බම්මාදීය

- ආලෝක සංස්කෘතිව
අවික්බේපය
18. කුටුම්බසංරක්ෂණය
19. ගාසන විලෝපය
උහය පක්ෂයටම
20. පර්යංකාසනය
විතරක නිගුහය
21. තණ්හාවසික නොවී
පරිහැළ කරමින්
ආරද්ධ විරිය
සාත්විකාරී
නිබ්බාන සවිෂ්කිරියාවහි
පුත්තප්පුත්ත
සාම්ලිකව
22. සුගතොවාදය
23. විත්තෙකාග්ගතා මාත්‍රයකුදු - සිත එකත කිරීම් පමණකුදු
ප්‍රශ්නීය
වේද්නා විෂය
ඉන්දිය විෂය
ජ්‍යෙනිභිය
24. ධාතු
කරජකය
අහිරුවියෙක්
සංකටාවස්ථාවන්
සුත සම්පත්තිය
- ආලෝකය සිතට වද්ද ගැනීම
 - සිතෙහි නොවිසුරුණු බව
 - පවුල් රකීම
 - සසුන ගසාකුම
 - දෙපක්ෂයටම
 - එර්ලිනිය ගෙතාගෙන සිටීම
 - විතරක (සිතුවිලි) මැඩලීම
 - තණ්හාවට යටත් නොවී
 - පාවිච්ච කරමින්
 - අරඹන ලද විරියය ඇති බව
 - නිතර (භාවනාවේ) යෙදෙන නිවන ප්‍රත්‍යාස්‍ය කිරීමෙහි
 - යෙදුනු, මැනවින් යෙදුනු
 - ලිහිල්ව
 - “අප්පමාදෙන හික්කවේ සමපාදේ...” ආදි බුද්ධාවවාදය
 - බලාපොරොත්තුව, ඉලක්කය
 - වේද්නාව ජයගැනීම
 - ඉන්දිය දමනය
 - ජ්‍යෙනිවීම පාලනය කිරීමේ ගක්තිය
 - ස්වභාව ධර්ම
 - කරමයෙන් හටගත් කය
 - දැඩි ඇල්මෙක්
 - දූෂ්කර අවස්ථාවන්
 - බර්මයානය

25. ලේක නිරෝධය
උපය
උපාදාන
අහිනිවේසයන්
දුර්විචාරය
26. නාමරුප පරිවෙශ්ද ස්කෘෂාණය
කම්මිවිධාන මනසිකාරය
ප්‍රධන් විරියය
ඛහ්මසරුවන්
යා නොවූයේ
ලදයාස්තගාමිනි ප්‍රයායෙන්
27. උදයබුදය ස්කෘෂාණය
සංසාර හීරුකෙයන්
ලාභ කම්තා
අහිරික
අනොත්තප්පී
28. එම බලයෙන්
අධිමොක්ඩය
29. කැකුල් වූ
ප්‍රග්‍රහ කාත්‍යාය
අවිමස්ප කාත්‍යාය
ඒක රස
30. අසංඛත ධාතුව
- සංස්කාර ලේකයේ නැවැත්ම
 - පළමුව
 - අල්වාගැනීම
 - වදා ගැනීම, රිංගා ගැනීම
 - වැරදි තර්ක කුමය
 - නාමරුපයන් පිරිසිද දැකිමේ නුවන
 - කමටහන මෙනෙහි කිරීම
 - උසස් මට්ටමේ විරියය
 - තමන් ඇසුරු කරන අනෙක් සර පිරිස
 - කපට නොවූයේ
 - සංස්කාරයන්ගේ හටගැනීම
හා තිරැදේවීම දක්නා නුවන
 - හටගැනීම හා ගෙවීයාම දක්නා නුවන
 - සසර බිය දක්නවුන්
 - සිවුපසය ලබාගැනීමට ගිෂ්වීම
 - පවත ලේඛා නොවන
 - පවත බිය නොවන
 - නොසැලෙන ගක්තියෙන්
 - ස්වීර අධිජ්ඩානය (සැක වශයෙන්
වේද් නොවේදේයි දෙපැත්තට
ඇදෙන්නට නොදී මැද්දේ මුදාලීම)
 - නොදැමුණු
 - ඔසවා තැබීමේ කාර්යය
 - විසිර යා නොදීමේ කාර්යය
 - එකම කාත්‍යායකට යොමු වූ
 - නිවන

31. අරිය පරියේෂනය - උතුම් සෙවීම
අනරිය පරියේෂනය - උතුම් නොවන සෙවීම
32. හවගුන්ලී - සසර පැවැත්ම තර කරන ගැට
33. අසබලවැ - පුල්ලි නොගැසෙන සේ (පාඩ ගවයකුගේ මෙන්)
අකම්මාසවැ - තැන තැන පැල්ලම් නොගැසෙන සේ
34. අප්පරිවානිතාව - නොපසුබස්නා බව
35. ආලම්බන ර්ථ්‍යව - එල්ල ගැනීමට ඇති කඩය
සංසාරික පරිවය - සසර පුරුද්ද
36. ආධ්‍යා සම්පත්තිය - උදාර අදහස් ඇති
37. සවිස්ක්‍රියාණක
අවිස්ක්‍රියාණක - විස්ක්‍රියාණය සහිත (සිත් ඇති)
- විස්ක්‍රියාණය රහිත (සිත් නැති)
38. කර්තුකම්තා ජන්දය - කරනු කැමැත්ත සහිත ඕනෑම
39. ඔක්පත්තිව සද්ධාව - ගුණ දැනගෙන පහළ කරගන්නා ගුද්ධාව
පැළඳීන කළේහි - ක්‍රියාත්මක වන කළේහි
41. ධම්මවිති ක්‍රියාණය - නාමරුප ධර්මයන්ගේ ප්‍රත්‍යය පිළිබඳ
දැනුම (පවිචය පරිග්‍රහ ක්‍රියාණය)
- සප්පත්තිව නාමරුප දරුණනය - නාමරුප දැනීම සහ හේතු එල දැනීම
එකවිට පහළවන දරුණනය
අත්කත්ත වශයෙන් - තමාගේ (ඇතුළත) වශයෙන්
බහිද්ධා වශයෙන් - අනුන්ගේ (බාහිර) වශයෙන්
පවත්ත ලක්ඛණවලෝධය - ඒ ඒ ධර්මයන්ගේ පෙෂාද්ගලික
ලක්ෂණ වටහා ගැනීම
සම්මසන ක්‍රියාණය - මෙනෙහි කිරීමේ නුවන
42. ඉරියාපථ
අහිණ්ඩපතිපිළනය - නිතර නිතර පිඩාවට පත්වීම
සන් සක්‍රියාව - රාජියක් එකක් වශයෙන් ගැනීමේ සංඡාව

- නා නා ධාතු විනිරහෝගය - ඒ ඒ ධාතුන් වෙන්කොට බෙදාලීම
හඩිග ක්‍රියාණය - සංස්කාරයන් බිඳී බිඳී යනු දකින නුවන
අනුමෝල්ම ක්‍රියාණය - උදායබිඟයාදී මූල් විද්‍රුගනා ඇශන අටට
අනුකුලව පවතින විද්‍රුගනා ඇශනය
- ලෞකික තත්ත්වයේ නැගී සිටී.
ලෞකිකතර තත්ත්වයට නොපැමිණි සිත
- වේදනාදී ස්කන්ධ සත.රෙන්
- පයවි ධාතු ආදී රුප සමුහය
- අග්මුල් නැති සසර
44. අගුත්තවත්
45. ගුත්තවත්
- සුඩ සංරාගයෙන්
පහස්නා ලදුයේ
නොසොස්නේය
කළකුල නොවන්නේය
තෙල
උහත් පක්ෂව
උරු තදවීම
මිලාරික
සුඩම
46. වික්බමිහනය කර
විජ්ජාභාගිය ධර්ම
47. බය විරාගයෙන්
වේතෝ විමුන්ති
පක්ෂකා විමුන්ති
නා නා ස්කේක විද්‍රුගනා සමාධිය - නොයෙක්වර පහළ වූ
විද්‍රුගනා සමාධිය

48. තිපරිවච්ච දේශනාව - පරිවෘත්ත (ස්වභාව) තුනකින් යුත් දේශනාව
49. මනෝමය - මනසින්ම හටගත්
50. භාවනා අභින්වේය - භාවනාවට ඇතුළුවීම්
51. අභව්‍යයකු - භාවනාවෙන් ප්‍රතිඵල ලැබේමට නූසුදුස්සේකු
විපරිතයෙක් - විකාරයක්
විත්ත ප්‍රවෘත්තිය - සිතෙහි පැවැත්ම
52. සල්ලක්ඛණ විත්ත පරම්පරාව - මෙනෙහි කිරීමේ (සැලකීමේ)
සිත් පිළිවෙළ
ඇතුතු පරිඥාව - ධර්මයන්ගේ පොදුගලික ලක්ෂණය දැනගැනීම
තිරණ පරිඥාව - ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණය දැනගැනීම
54. පයනීජ්‍යාපනී - - උගත යුතු ධර්ම
ආයෝජනාද කර්ම - - ආර්යයන් වහන්සේලාට දොස් පැවරීමේ
පාපකර්ම
56. සුවලක්ෂණ වශයෙන් - - පොදුගලික ලක්ෂණ වශයෙන්
කෙළඟ වාසනා - - කෙලෙස් පුරුදු
ප්‍රභාණ පරිඥාව - - කෙලෙස් දුරුකිරීමේ නුවණ
සාක්ෂාත් හ්‍රියාපරිඥාව - - ප්‍රත්‍යුෂ්‍ය කිරීමේ නුවණ
භාවනා පරිඥාව - - වැඩිමේ නුවණ
59. විත්ත සම්පහකංකසනය - - සිත උදෙසාගීමත් කරගැනීම
61. අභිභවනය කොට - - යටපත් කොට
ප්‍රතීත් - - දීප්ති
63. නියමයෙන් - - එකාන්තයෙන්
64. ගුරු ස්ථානීයයකු - - ගුරු තන්ති සිටින්නකු
65. විත්ත ඉද්ධිජාදය - - සිතෙහි සමඳුධීමත් භාවයට උපකාරක ධර්මය

66. සත්ත්ව සංඡාව - - 'සත්ත්වයා' කියන හැඟීම
67. එක පුණුජ්‍යාපනයක් වී - - එක පිබක් වී
මහද්‍යත අර්ථණාව - - රැඹ, අරැඹ දියාන
පරිභාග නිමිත්ත - - සමථ භාවනාවේ උදගුහ අවස්ථාවෙන්
පසුව ලැබෙන සමාධි නිමිත්ත
68. එකගතතා - - එකගත බව
නිකාන්තිය - - ඇල්ම
70. පිරිසිදිම් වශයෙන් - - සීමාවන් වශයෙන්
71. මනෝමූලික - - සිත මූල් කරගත්
75. ලේඛ මාත්‍රයක් - - සුළු ප්‍රමාණයක්
76. අකර්මණ්‍යතා - - වැශේහි යෙදිය නොහැකි බව
77. එකත්වාරම්මණ - - එකත්වය අරමුණු වීම
අවිස්කාපා - - නොවිසිරෙන බව
අවිසංභාරෝ - - ඉවතට ඇදී නොයන බව
සංකීති - - එකට සිටීම
අවවීති - - රඳා සිටීම
78. පරියුටියානයට - - නැගී සිටීමට, ඉස්මතු වීමට
සාමාග්‍රාය - - සමග බව
පක්ෂවාංගික - - අංග පහකින් යුත්
වතුරංගික - - අංග සතරකින් යුත්
ජාදක භාවය - - පදනම් වීම
79. පදන්තියාන - - ආසන්න කාරණය, පදනම
80. අධිමුව්‍යවනය - - නිශ්චිත අධිෂ්ථානය
ලින වූ - - අලස වූ
උද්ධිව්‍යය - - සිතෙහි නොසන්සුන් බව

81. හාන භාගිය - පිරිහිම් පස්සයෙහි වූ
82. අසප්පාය ක්‍රියා - අහිතකර ක්‍රියා
- අනනුයෝගය - නොයෙදීම
- කම්මාරාමතාව - වැඩෙහිම යෙදී කළේ ගෙවීමට ඇති ඇල්ම
- හස්සාරාමතාව - කතාවෙහි ම යෙදී කළේ ගෙවීමට ඇති ඇල්ම
- නිද්දාරාමතාව - නින්දෙන්ම කළේ ගෙවීමට ඇති ඇල්ම
- සඩිගණිකාරාමතාව - පිරිසකට එක්වී කළේ ගෙවීමට ඇති ඇල්ම
- කාමාවවර - කාම ලෝකයට ඇතුළත්
85. සම්ප්‍රාප්තික්ත ධර්ම - ඒ හා එක්ව යෙදුනු ධර්ම
- අනුන අන්ධික - නොඅඩු නොවැඩී
86. උදාරතාදී ගුණයෙහි - උදාරත්වය ආදී ගුණයෙහි
- ප්‍රත්‍යාර්ථික කිරීම - නැවත හැරී බැලීම, සළකා බැලීම
- උරමතා තය - ධර්ම ස්වභාවය පිළිබඳ නාශායය
- ස්වභාව - ස්වරස - (ඒහි) ආකාරය, (ඒහි) කෘත්‍යාය
- පරිග්‍රහය - වටහා ගැනීම
- දුරිය දහමුන් - යුගල වශයෙන් පවතින ධර්ම
87. කෝසප්පය - කුසිතකම
- ලෙසෙන ප්‍රතිවේදය - අතිවිව, දුක්ඛ, අනත්ත, යන තිලකුණු විනිවිද දැකීම
- යුගනද්ධ භාවනාව - ගමහ විද්‍යාත්‍යනා එක්ව යෙදුණු භාවනාව
88. නිගැනිය යුතු - නිගුහ කළයුතු
- පමොදන - සතුවූ කරන
- සංවේදන - සංවේගයට පත් කරන
- විපරිතභාවයන් - විකාර
90. කෘෂික ගුක්ල සපුතිභාග ධර්මයේ - අකුසල් සහ කුසල් වෙන් වශයෙන්, ඒවායේ කළ සුදු විපාක සහිතව

- ආරම්භ ධාතු - කුසිත භාවයෙන් නැගී සිටින ස්වභාවය
- නික්ඛම ධාතු - කුසිත භාවයෙන් නික්මෙන ස්වභාවය
- පරක්කම ධාතු - ප්‍රතිවිරැද්ධ ධර්මයන් මැඩලන ස්වභාවය
- ආදායාරම්භයෙහි - මුල් ආරම්භයෙහි
- කොසිදායෙන් - කුසිත බවින්
91. විප්පල භාවය - මහත් බව
- සමෙකාණ්ඩුවානිය ධර්ම - සම්බෝධියට උපකාර වන ධර්ම ගුන්ථී ස්ථාන - ගැටළු තැන්
92. කෘතාධිකාර ඇති - කරන ලද පින් ඇති
- ගුන්තා ප්‍රතිසංස්ක්ත - ගුන්තාව හා යෙදුනු
- පස්විකීම - ප්‍රත්‍යාර්ථික සළකාබැලීම
- නිමින ප්‍රවණතාව - නැමුණු, ඇලුවුනු බව
94. කායද්ධියේ බහුල වූ - කය දැඩි කර ගැනීමෙහි යෙදුනු
- සෙයුසුඩාදියෙහි - නිදි සුවය ආදියෙහි
- තිරයක් කරාවෙහි - තිරවිණා කරා නම් වූ කරා දෙනිස
- ආසයැති - විත්ත සන්තානය ඇති
95. පගහෙතඛන අවස්ථාව - සිතට උදව් දිය යුතු අවස්ථාව
96. කාය පස්සද්ධි - කයෙහි සන්සුන් බව
- විත්ත පස්සද්ධි - සිතෙහි සන්සුන් බව
- අව්‍යාශ්‍ය තිමිත්ත - එක්තැන් වූ තිමිත්ත
- ශේක ලම්බන - එකම සමාන අරමුණක යෙදුනු
97. ක්ලේං පරිදාහ - ක්ලේංස් දැවිලි
98. සිත් පුවන බව - සිත් ඔසවා කඩන බව
99. පස්සද්ධාකාර - සන්සුන්වන ආකාර
- සප්පායාකාර - හිතකර ආකාර
- උපසම සුබය - සන්සිද්ධීමෙන් ඇතිවන සුබය
- නිරස්වාද - තිරස

100. ඉච්චාවිසාත දුක - බලාපොරොත්තු කඩවීමේ දුක
 ජරා - දිරීම
 ව්‍යාධි - ලෙඛ
 101. මත්ත හස්තියා - මත් වූ ඇතා
 105. දියතල්ලෙහි - දිය බදුනෙහි
 සිරාවේද - නහර විදීම
 106. අහිමුබකාට - මුහුණ ලා
 විෂය හාවයෙන් - හසුවන බවින්
 107. පහරන ලද්දේ - පහර දෙන ලද්දේ
 108. ධිනානාධිගම සාධක පිළිවෙත
 - ධිනාන ලාභය සිදුකෙරෙන —
 - ක්‍රියා මාර්ගය
 දුරීභාවයෙන් - ඇත්ත්වීම නිසා
 සාතිගයවම - අතිගයටත් වඩා
 ප්‍රකාශන විත්තය - ස්වභාවයෙන් පවතින සිත
 109. ආදියෙහි - මුලදී
 පරිපදා විපුද්ධිය - උද්‍යාඩියාදී යාන පිළිවෙළින් ලැබෙන
 පිරිසිදු බව
 උපක්ංඛානුඛැහනය - උපක්ංඛාව වැඩීම
 සම්පහංසනය - උනන්දුව ඇතිකරවීම
 තත්ත්වයිත්තුපෙක්ංඛාව - සුඩ දුක්ං දෙකින් ඉවත්වීමෙන්
 ලැබෙන මැදහත් බව
 ආස්ථේවනය - නැවත නැවත ඇතිකර ගැනීමෙන්
 විශේෂ ගක්තියක් මතුකර ගැනීම
 කෘත්‍ය නිෂ්පත්ති - කළයුතු වැඩිය ඉටුවීම
 110. විශෝධනයෙහි - පිරිසිදු කිරීමෙහි
 ව්‍යාපාර නොකරකමින් - යෙදී නොසිටීමින්
 සමාඛානයෙහි - එකග කිරීමෙහි

111. එකත්තුපටියානයෙහි - එකත්වයෙන් වැටහීමෙහි
 අනතිවර්තන හාවය - නොඹක්මවා යන බව
 සේවනාර්ථයෙන් - යෙදීමේ අර්ථයෙන්, යෙදීමේ
 අදහසීන්
 112. මුලපරිකර්ම අවස්ථාව - මුලික වැඩ පිළිබඳ අවස්ථාව
 අනුලෝධ - අනුකූලවීම
 113. ප්‍රමාණාතිකාන්ත තෙශ්ටිය- - පමණ ඉක්මවාගිය (සීමාන්තික)
 සතුට
 අනුවැසිත ධිජාන විත්තය - කුමයෙන් වැඩුණු ධිජාන විත්තය
 සංකිලේස වෝදානයන් - කිලිවිවීම සහ පිරිසිදුවීම
 116. සත්ත්ව සංස්කාරයන් - - සත්ත්වයන් හා සංස්කාරයන්
 වංකමනාධිජ්යානාදියෙන් - - සක්මන් කිරීමට අධිජ්යානකිරීම
 ආදියෙන්
 120. හවාඩිග වලන - - හවාංග ප්‍රවාහයේ සෙලවීම
 අජාත වූ - - තුළන්, හටනොගත්
 123. අජටාකායය - - පටලැවීමක් නැති අහස
 පරිව්‍යේන්නාකායය - - කසිනයෙන් සීමා කරගත් අවකායය
 කසිනුග්සාවීමාකායය - - පැතිර වූ කසිනාලෝකය අයින් කළ
 අහස
 රුපකලාප පරිවිශේදාකායය - - රුපකලාපයකින් (රුපාංශ මිටයකින්)
 තවත් රුප කළාපයක් වෙන්කාට
 සලකන ආකායය, ඉඩ
 එකී භුත - - එකක් බවට පත් වූ
 උත්පාන්තයෙක් - - ඇතිවීමේ කොනක්
 ව්‍යාන්තයෙක් - - නැතිවීමේ කොනක්
 125. අතිකුමණය කළයුතු - - ඉක්මවිය යුතු
 ඇවැසි - - අවකාය

128. අභිජ්‍යෙකුයන ධරුම
පරිජ්‍යෙකුයන ධරුම
පහාන ධරුම
සංජ්‍යකාතබෑල ධරුම
භාවෙතබෑල ධරුම
උත්තරී මනුෂ්‍ය ධරුම
129. අතිලිනතාව
අතිපග්ගහිත බව
ආධ්‍යාත්මයෙහි සංඝ්‍යත බව - ඇතුළත හැකිලුණු බව
බහිද්ධා වික්විත්ත බව - බැහැරට විසිරුණු බව
පව්‍යා ප්‍රරේ සංඡ්‍යා - පෙර පසු නොවෙනස් හැඟීම
134. ආසන පරිවය
135. පතනය වෙයි
පසට විත්ත
සංකුලිත විත්ත
136. කාමාරම්මණයෙහි
කර්මස්සම කොට
138. සිවුරස් සටිකාව
අහිනිවේෂය
ව්‍යවධානය
140. විනෝදනය
142. ප්‍රයුහ්ති
ලක්ඛණාරම්මණික
143. ජවන
දිවියදම්මවේදනීය
අත්තුක්කංසනය
- පරවම්හනය
- විභිජ්‍ය ඇශානයෙන් දතුපුතු ධරුම
 - ත්‍රිලක්ෂණාවබෝධයෙන් දතුපුතු ධරුම
 - ප්‍රහානය කළපුතු, ඉවත්කළ යුතු ධරුම
 - ප්‍රත්‍යාස කළපුතු ධරුම
 - වැඩිය යුතු ධරුම
 - මනුෂ්‍ය ධරුමයන්ට වඩා උසස් ධරුම
 - අතිජයින් සැගවුණු බව
 - අතිජයින් උත්සාහවත් බව
 - ආධ්‍යාත්මයෙහි සංඝ්‍යත බව - ඇතුළත හැකිලුණු බව
 - බහැරට විසිරුණු බව
 - පව්‍යා ප්‍රරේ සංඡ්‍යා - පෙර පසු නොවෙනස් හැඟීම
 - පර්යාකයෙන් හිඳගැනීමට පුරුදුවීම
 - වැටෙයි
 - විසිරුණු සිත
 - හැකුලුණු සිත
 - කාම අරමුණෙහි
 - කර්මයට යෝගා කොට, කාර්යයට ගැලපෙන පරිදි සකස් කොට
 - හතරස් දිය බදුන
 - ඇතුළුවීම
 - කෙලෙපුන්ගෙන් නැගී සිරීම
 - දුරු කිරීම
 - සම්මුති, ව්‍යවහාර
 - ත්‍රිලක්ෂණය අරමුණු කොට පැවති
 - වේගවත් සිතුවිලි
 - මේ ආත්මයෙහි විදිය යුතු
 - තමා පුවා දැක්වීම, තමන් ඉස්මතුකොට දැක්වීම
 - අනුන් හෙලා දැකීම

149. විංක්දූණ යාතු
වක්බුසම්ථස්සය
151. නිබ්ධිනය
152. ප්‍රවෘත්ති විජ්‍යන්දනයෙන්
දරම්
153. ප්‍රතිජ්‍යා ලද
154. අනහිනසිකා
සිති හාවය
156. සම්විශේද්‍යජ්‍යානය
ප්‍රතිජාසික
157. තිකය
158. යථාභ්‍යත සංඡ්‍යානය
149. විංක්දූණ යාතු
වක්බුසම්ථස්සය
150. වක්බුසම්ථස්සපෙන් හටගත් වේදනාව
රුප සංඡ්‍යාවෙතනා
151. නිබ්ධිනය
152. ප්‍රවෘත්ති විජ්‍යන්දනයෙන්
දරම්
153. ප්‍රතිජ්‍යා ලද
154. අනහිනසිකා
සිති හාවය
156. සම්විශේද්‍යජ්‍යානය
ප්‍රතිජාසික
157. තිකය
158. යථාභ්‍යත සංඡ්‍යානය
149. විංක්දූණ ස්වභාවය, දැනෙන ගතිය
150. ඇස ඇසුරු කොට පහළවන ස්පර්ශය
151. වක්බුසම්ථස්සපෙන් හටගත් වේදනාව
රුප සංඡ්‍යාවෙතනා
152. රුපයන් පිළිබඳ වෙතනාව, හැඟීම
153. කළකිරීම, ලොකික දෙයින්
තාප්තියක් නොලැබ බව
154. පයෝගපටිපස්සද්ධි පංඡ්දූණව - විදරුනාදී ක්‍රියාවන් සංසිදිමේ
ඇශානය
155. වමරික විංක්දූණය
156. සත්ත විභාරය
157. පැවැත්ම සඳහා කෙරෙන වලනයෙන්
දැවිලි
158. පැවැත්මෙන් තොර
159. ඇස්, කන්, නාසාදී දොරටු පසට
සම්බන්ධ
160. මනෝද්වාරයෙන් හටගත්
161. පිළිසිද ගැනීම
162. හඳය වස්ත්ව
163. පිහිටීම ලද
164. නොසනුවුව
165. සිසිල්බව
166. සහමුලින් ම සිදුලීමෙන් ප්‍රහාණය කිරීම
167. විරුද්ධ
168. දැඩි ඇල්ලීම
169. අනුන්ගේ සැපතෙහි සතුවුවීම
170. තුනේ ගොඩ
171. ඇති සැටි දැනීම පිළිබඳ නුවණ

159. පරිපූරණ වන සැටි
ලපනිගුය සම්පත්තිය
තික්බපක්දුකු පුද්ගලයන්
අවාන්තර ක්‍රියාවක්
160. සල්ලක්බණ විත්ත පරමිපරාව
162. විවච්චනාව
සංයෝගාහිනීවේස
- නය වශයෙන්
කළාප වශයෙන්
අනික්දා කෘත්‍යය
සාම්ක්දා ලක්බණය
163. අනුලෝධ බන්ති
සම්මත්ත නියාම
අතත්වයුයන්ගේ
164. පව්ච්චවාන
166. පවත්ත
පවර්තය
අහේතුක
167. සත්‍ය ප්‍රතිච්චාදක
නිරවශේෂ කිරීමෙන්
ව්‍යතිතුම අවස්ථාව
තදුඩිග වශයෙන්
168. සිල්බනත පරාමාස
ආගමන ප්‍රතිපත්තිය
නිරෝධ සමාපත්ති විද්‍යාග්‍රනා - නිරෝධ සමාපත්තිය සඳහා
කෙරෙන විද්‍යාග්‍රනාව
- පිරෙන හැටි
 - බලවත් හේතුව
 - තියුණු තුවන ඇති පුද්ගලයන්
 - අභ්‍යන්තර ක්‍රියාවක්
 - මෙනෙහි කිරීමේ සිත් පත්තිය
 - කෙලලුප්පන්ගෙන් හා සංසාරයෙන් නැගී සිටීමේ විද්‍යාග්‍රනා තුවන
 - සංස්කාරයන් හා එකතුව විසිමේ කැමැත්ත
 - ත්‍යාය වශයෙන්
 - කොටස් වශයෙන්
 - විභිජ්‍ය දානයෙන් දැනගැනීමේ කාර්යය
 - පැවත්ත දෙය
 - අභ්‍යන්තය
 - මෙලොව පිළිබඳ
 - සා අං
 - හේතුව ඇති කළේහි එලය ඇති බව
 - හේතුව නැති කළේහි එලය නැති බව
 - දක්නා ලැබෙන
 - ඉදිරිපත් කරන ලද්ද
 - බලාපොරොතතු අර්ථයන්ට පමුණුවන බව
 - අදහස
 - මමත්වයට පදනම් වන දැනුම් ප්‍රතිච්චාදක
 - ක්‍රියා ඉශේෂකර ගැනීමෙනි
 - ආර්ය නොවන (පාරිග්‍රනා)
 - මහ ඔදවත් බව
 - මහ තෙදවත් බව
 - පැතිරැණු
 - ඇතුළත්ත හටගත්
 - යෙදීම
 - ගුණ ආලෝකයෙන්
 - සුදු
 - එක අංශයකින්
 - ඉතිරිනොකිරීම වශයෙන් (සම්පූර්ණයෙන්)

169. අනිමත්ත වේතො විමුත්ති
172. හේතු ප්‍රත්‍ය සමවායෙන්
173. ජාතය
174. එහලොවකික
175. තෙර්යානික හාවය
176. උපධි
177. ක්‍රියා සාධනයෙහි
178. ප්‍රහුදුන්
179. විස්තාත
180. පාණ්ඩර
- සංස්කාර නිමිත්තෙන් (අරමුණෙන්)
 - තොර වූ එල සමාපත්තිය
 - හේතු ප්‍රත්‍ය එකතුවෙන්
 - අසංඛ්‍යක - අසංඛ්‍ය - හේතු ප්‍රත්‍යවලින් සකස් නොකළ භූත - හොතික - සතර මහා භූතයන් සහ ඒවා ඇසුරු කරන
 - හටගත් දෙය
 - හට නොගත් දෙය
 - මෙලොව පිළිබඳ
 - සා අං
 - හේතුව ඇති කළේහි එලය ඇති බව
 - හේතුව නැති කළේහි එලය නැති බව
 - දක්නා ලැබෙන
 - ඉදිරිපත් කරන ලද්ද
 - බලාපොරොතතු අර්ථයන්ට පමුණුවන බව
 - අදහස
 - මමත්වයට පදනම් වන දැනුම් ප්‍රතිච්චාදක
 - ක්‍රියා ඉශේෂකර ගැනීමෙනි
 - ආර්ය නොවන (පාරිග්‍රනා)
 - මහ ඔදවත් බව
 - මහ තෙදවත් බව
 - පැතිරැණු
 - ඇතුළත්ත හටගත්
 - යෙදීම
 - ගුණ ආලෝකයෙන්
 - සුදු
 - එක අංශයකින්
 - ඉතිරිනොකිරීම වශයෙන් (සම්පූර්ණයෙන්)

- අධිගත කාලයෙහි - ලබාගත් කළේහි
181. උනතොහාගවිමුත්ත පක්ෂීකුවිමුත්ත - සමථ විපස්සනා දෙකෙන්ම මිදුණු
- සුන්කුදාත විමොක්ඛයෙන් මිදුණු අර්හත් එලය ලත් පුද්ගලයා
- ස්කීනාගුව - රහතන් වහන්සේ
- කායසක්ඩී දිවියීපජත්තා - ආර්ය පුද්ගලයන් අටදෙනා
- සද්ධාවිමුත්ත ධම්මානුසාරී ගෙක්ෂයන් - සේවාන් එලයට පත් පුද්ගලයා
- සේවාන් එලයේ සිට ඉහළට - සේවාන් එලයේ සිටින පුද්ගලයා
- රහතන් වහන්සේ හැර ඉතිරි ආර්ය පුද්ගලයන් හත්දෙනා
- ආරද්ධවිපස්සක කෙල්ලොපාදි සෙබ - විපස්සනාව ඇරූ ක්ලේජයන් ඉතිරිව ඇති
- සහිත්ත ස්වභාව විද්‍යාව්‍යනෙකාට - ආර්ය මාර්ගයෙහි හික්මෙන හත්දෙනා
182. සනිමිත්ත ස්වභාව විද්‍යාව්‍යනෙකාට - නිමිත්ත සහිත ස්වභාවය
183. පිපාස විනයන - තණ්හාව සංසිද්ධිවන
184. උපලබිධ සුද්ධීකිත වූයේ තදර්ථයි තෘප්ත්සාමුක්ත පරයුපාසනය - ලැබුණු
- මැනවින් පෙන්වා දෙන ලද්දේ
- ඒ අර්ථයයි
185. සත්‍යානුප්‍රාප්තිය හාවනයෙන් බහුලිකරණයෙන් ප්‍රධානය බහුකාර - සත්‍ය වෙත පැමිණීම
- වැඩිමෙන්
186. තුලනාව - බහුලව කිරීමෙන්
- විරෝධය
- බෙහෙවින් උපකාර වන
- සමතත්වයෙහි ලා සැලකීම

- වැළිත් - තැවතත් ධම්මනිජ්‍යානක්‍රියාව - ධර්මය දෙන බැලීමේ හැකියාව
188. උපසංකුමණය - පුද්ගලය රැස්නෙත් වෙයි - පුද්ගලය රැස්නෙත් වෙයි
- සහනෙත් වෙයි - සුදුසු ද වෙයි
190. කත අකත - ප්‍රත්‍යන්ගෙන් කරන ලද
- ප්‍රත්‍යන්ගෙන් නොකරන ලද
191. අනුබෝධය සම්භාර පයිවි දාතු - ධර්මතාවට අනුව වටහා ගැනීම
- කෙස්, ලොම්, ආදි වශයෙන් ලැබෙන පයිවි දාතු කොටස්
- වතුසමුවියානික - කම්ම, විත්ත, උතු, ආභාර යන සතරින් හටගත්
- කායප්‍රසාදරුපය - කයෙහි පැහැදිලි ගතිය
- භාවරුපය - ස්ත්‍රී භාව, පුරුෂ භාව දෙක
- භාව දසකය - භාවරුපය දසවෙති කොට ඇති කළාපය, රුප මිටිය
- කර්මත - කර්මයෙන් හටගත්
195. සංයෝජන බැඳීම - බැඳීම
පරිපූරකාර - සම්පූර්ණ කරන
අනිසංස්කාර වික්ෂීකුණය - කර්ම වික්ෂීකුණය
පවත්තසන්තතාධිපතෙයා - ජීවිතයක පැවැත්මේ සම්බන්ධයට අධිපතිකම

